

Ceylon Government Gazette

Published by Authority.

No. 5,781—FRIDAY, MAY 17, 1901.

PART I.—General: Minutes, Proclamations Appointments, and General Government Notifications.
PART II.—Legal and Judicial.

PART III.—Provincial Administration.
PART IV.—Marine and Mercantile.
PART V.—Municipal and Local.

Separate paging is given to each Part in order that it may be filed separately.

Part III. — Provincial Administration.

	PAGE		PAGE
Land Sales :—		Land Acquisition Notices ...	912
Western Province	863	Land Resumption Notices...	—
Central Province	878	Notices under Ordinance No. 1 of 1897... <i>Suppl. &</i>	937
Northern Province	—	Abstracts of Season Reports ...	927
Southern Province	883	Notices under "The Forest Ordinance"	—
Eastern Province	902	Sales of Arrack, Opium, and Toll Rents ...	930
North-Western Province	895 & 912	Miscellaneous Provincial and District Notices:—	
North-Central Province	900	Sales of Salt and Timber ...	—
Province of Uva	—	Notifications of Close Season, Infected Areas, &c.	—
Province of Sabaragamuwa	910	Specifications under "The Irrigation Ordinance"	—

LAND SALES IN THE WESTERN PROVINCE.

o. 1,145, w. P.

Colonial Secretary's Office,
Colombo, May 2, 1901.

ON Friday, June 21, 1901, at 12 noon, the Hon. the Government Agent for the Western Province will put up to auction, at his office in Colombo, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Preliminary plan 4,311. Situation—Palle pattu of Salpiti korale.
Village—Attidiya.

Lot.	Name of Land.	Name of Claimant.	Description.	Extent.		Upset Price per Acre. Rs.
				A.	R. P.	
1	Ambagahawatta	P. Don Agris Seneviratne and others	Old garden	2	3 2	150
2	Bogahawattamarala	P. Allis Peris and others	do.	1	2 21	150
3	Kosgahawatta	G. Don Johannis and others	do.	2	2 29	150
4	Ambagahawatta	G. Dona Karlina Nonchami and others	do.	1	2 33	150
5	Talgahawatta	P. Don Hendrick Appuhami and others	do.	0	3 7	150
6	Talihinawatta	do.	do.	0	3 4	150
7	Ketakelagahawatta	P. Don Abraham Appuhami and others	do.	1	2 1	150
8	Do.	M. Ana Dias and others	do.	3	0 10	150
9	Do.	P. Don Nicholas Appuhami and others	do.	1	0 34	150

Lot.	Name of Land.	Name of Claimant.	Description.	Extent.			Upset Price
				A.	R.	P.	per Acre. Rs.
10	Delkadahawatta	N. Samuel Fonseka	Old garden	1	2	13	150
11	Galagewatta	P. Bastian Perera and others	do.	1	0	3	150
12	Do.	W. Bastian Dabaray and others	do.	0	2	1	150
13	Welabodawatta	P. Saranis Peris and others	do.	3	3	27	150
14	Dahalagodawatta	M. Kornelis Dias and others	do.	1	3	3	150
15	Gammanayawatta	K. Don Joseph Appuhami and others	do.	0	3	18	150
16	Yapanniawatta	P. Saranis Peris Appuhami and others	do.	4	1	7	150
17	Gorakagahawatta	K. Isohami and others	do.	0	1	25	150
18	Do.	K. Dona Maria and others	do.	0	1	37	150
19	Kahatagahawatta	M. Kornelis Dias	do.	1	2	12	150
20	Gonnagahawatta	P. Saranis Peris and others	do.	0	2	28	150
21	Do.	L. Joreas Colendo	do.	0	2	34	150
22	Ketakilirillagahawatta	T. Lewis Fernando and others	do.	2	0	17	150
23	Kahatagahawatta	G. Carolis Perera and others	do.	0	3	24	150
24	Do.	G. Pasquel Perera and others	do.	0	3	6	150
25	Ambagahawatta	M. Banchi Hami and others	do.	1	3	21	150
26	Muttettuwawatta	L. Joreas Colendo	do.	0	3	22	150
27	Do.	Johanis Perera	do.	2	0	0	150
28	Manawalawatta	G. Pasquel Perera and others	do.	1	2	3	150
29	Do.	P. Saranis Peris Appuhami and others	do.	2	0	5	150
30	Do.	Bastian Perera and others	do.	0	2	4	150
31	Do.	M. Ana Dias and others	Old garden and cinnamon	2	1	7	150
32	Ketakelagahawatta	do.	Old garden	2	0	10	150
33	Tambigeowita	S. Lewis Fernando	Paddy field	0	0	31	50
34	Dawatagahaowita	F. Saranis Peris and others	Cacao, cinnamon, and plantains	1	3	30	150
35	Jambugahaowita	P. Saranis Peris Appuhami and others	Old garden	1	0	33	150
36	Do.	M. Ana Dias and others	do.	0	1	26	150
37	Ketakelagahawatta	do.	do.	1	3	17	150
38	Manawalakumbura	P. Saranis Peris and others	Paddy field	4	1	33	50
39	Do.	M. Ana Dias and others	do.	4	3	16	50
40	Pokunaowita	do.	Cinnamon and plantains	1	3	35	150
45	Manawalakumbura	G. Don Johanis and others	Paddy field	0	3	25	50
48	Mampegeowita	P. Don Abram Appuhami and others	do.	1	0	22	50
49	Asweddumakarawa	Don Agris Seneviratne and others	do.	1	2	30	50
50	Do.	M. Cornelis Dias and others	do.	1	3	30	50
51	Kongahawatta	D. David and others	Cacao, cinnamon, and owita	2	3	35	150
52	Talgahawatta	G. Don Jeronis, P. V. and others	do.	1	1	33	150
53	Indigahadeniya	G. Don David and others	Paddy field	5	0	32	50
54	Talgahawatta	K. Dona Linahami and others	Owita, cacao, and cinnamon	4	1	4	150
55	Gorakagahaowita	P. Don Abram Appuhami and others	Cinnamon	0	1	23	150
56	Pokunakarekumbura	P. Don Agris Seneviratne and others	Paddy field	5	1	18	50
57	Karadeniya	P. Allis Andre Peris and others	do.	3	2	3	50
58	Galabodakahatagahawatta	G. Don Andiris and others	Old garden	1	3	18	150
59	Kahatagahawatta	M. Gabriel Perera and others	do.	2	0	26	150
60	Talagahawatta	M. Dona Liminhami and others	do.	1	1	37	150
61	Kiripellagahawatta	P. Don Abram Appuhami and others	do.	2	3	6	150
62	Telembugahawatta	G. Dona Carlina or Nonahami and others	do.	3	0	6	150
63	Arangalagewatta	O. Siman Perera and others	do.	0	3	18	150
64	Pawalagoda Kalaniaowita	G. Don Johanis and others	Old garden and cinnamon	4	0	35	150
65	Karadeniya	G. Don Johanis Peris and others	Paddy field	10	0	0	50
66	Kiripellagahawatta	N. G. Mendis	Old garden	0	1	6	150
67	Do.	K. Don Girigoris and others	do.	0	2	9	150
68	Do	K. Andris Perera	do.	1	0	36	150
69	Gorakagahawatta	P. Jarlis Pranis and others	do.	0	1	0	150
70	Korugonemuwawatta	M. Noris Dias and others	do.	2	0	4	150
71	Bogahawatta	P. Don Hendrick Appuhami and others	Cacao, cinnamon, and owita	4	3	21	150
73	Wattepaulakaredeniya	P. Don Abraham Appuhami and others	Paddy field	6	1	13	50
74	Dawatagahawatta	P. Samuel Fonseka	Old garden	1	3	27	150
75	Do.	M. Kornelis Dias	Old garden and cinnamon	0	2	2	150
76	Dawatagahaowita	M. Noris Dias and others	do.	0	3	12	150
77	Ketakelagahawatta	M. Kornelis Dias	Old garden	0	0	38	150
78	Do.	M. Kornelis Dias and others	do.	0	3	39	150

Lot.	Name of Land.	Name of Claimant.	Description.	Extent.		Upset Price
				A.	R. P.	per Acre.
						Rs.
79	Maligawawatta	T. Vipasse Terunnanse	Old garden	1	0 25	150
80	Delgahaowita	P. Nekatige Samuel Fonseka and others	Cinnamon	1	3 34	150
81	Pokunaowita	P. Don Hendrick Appuhami and others	Cinnamon and cacao	1	1 23	150
82	Mahaowita	K. Don Abraham and others	Paddy field	3	0 20	50
83	Andawaladeniya	Janis Alwis and others	do.	8	0 0	50
83½	Do.	Crown	do.	7	2 32	50
84	Welikadiyawatta	H. Don William and others	Old garden	1	3 37	150
85	Kiriwatteduwawatta	J. Don Aronis Appuhami and others	do.	1	1 14	150
87	Maliyawatta	M. Kornelis Dias and others	do.	2	2 16	150
88	Galabodawatta	G. Dona Carlina or Nonohami and others	do.	2	1 21	150
89	Do.	P. Gabriel Fonseka and others	do.	1	1 5	150
90	Kongahawatta	M. Dabaray and others	do.	0	3 9	150
91	Galabodawatta	G. Tulo Fernando and others	do.	0	0 35	150
92	Galabodawatta	M. Ana Dias and others	do.	2	3 7	150
93	Yatipawawatta	K. Don Bastian Appuhami and others	do.	1	1 24	150
94	Hikgahawatta	K. Don Solomon Appuhami and others	do.	1	2 39	150
95	Velikadagewatta	H. Don William and others	do.	1	1 15	150
96	Ketakekalahawatta	P. Christian Peris Appuhami and others	do.	1	1 15	150
97	Totapitiyawatta	K. Don Abraham and others	do.	1	2 37	150
98	Wattepaulakumbura	do.	Paddy field	2	2 20	50
99	Galabodawatta	R. Samuel Perera and others	Old garden	0	2 7	150
100	Ketakekalahawatta	M. Yohana Dabaray and others	do.	1	1 7	150
101	Do.	K. Don David and others	do.	0	1 21	150
102	Yakkaliwatta	K. Harmanis Perera and others	do.	1	0 18	150
103	Kanattewatta	K. Don Solomon Appuhami and others	do.	0	3 22	150
104	Dombagahawatta	M. Don Abraham and others	do.	0	3 6	150
105	Ussigewatta	P. Don Hendrick Appuhami and others	do.	1	0 29	150
106	Korapagamagewatta	K. Don Bastian Appuhami and others	do.	1	2 3	150
107	Delgahawatta	G. Don Bastian Appuhami and others	do.	0	3 26	150
109	Kolainnekumbura	G. Siyadoris Perera and others	Paddy field	2	1 8	50
110	Do.	K. Don Bastian Appuhami	do.	1	0 37	50
111	Do.	P. Hendrick Perera and others	do.	1	2 17	50
112	Do.	G. Andris Perera and others	do.	4	2 21	50
113	Kurundugahakolainnekumbura	K. Don Nicholas and others	do.	1	2 26	50
114	Talgahakudalikaredeniya	James Alwis and others	do.	55	0 22	50
114½	Do.	Crown	do.	45	1 18	50
115	Kiripellagahawatta	W. Bastian Fernando and others	Old garden	6	2 31	150
116	Polgahawatta	G. Lewis Perera and others	do.	0	2 15	150
117	Telambugahawatta	K. Don Karolis and others	Cinnamon	1	2 18	150
117½	Do.	Crown	Jungle	2	3 20	20
118	Kahatagahawatta	P. Hendrick Perera and others	Old garden	6	1 25	150
119	Kewitiowita	do.	Plantains	3	0 35	20
120	Kewitiowitakumbura	K. Don Bastian Appuhami and others	Paddy field	4	0 32	50
123	Delgahawatta	K. Don Nicholas and others	Old garden	2	2 13	150

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Hon. the Government Agent, Western Province.

By His Excellency the Governor's command,

J. J. THORBURN,
for Colonial Secretary.

No. 1,145, W. P.

විෂි 1901 ක්වු මැයි මස 2 වෙනි දින කොළඹ

වෙසෙසුකාරිඳුරත්නාන්දේසේ සත්කෝරුවෙදිය.

වසනාහිර දිසාවේ වංශාසිපති ආණ්ඩුවේ ඒරත්නරත්නාන්දේ විසින් මෙහි පහත සඳහන්වෙත ආණ්ඩුව සත්කම ඉඩම් ආණ්ඩුවේ නියෝගවලට ප්‍රකාරයට විෂි 1901 ක්වු ජුනි මස 21 වෙනි දිනවු සිකුරුදා දවල් 12ට කොළඹ කවිවෙරිදේදී වෙන්දේසිකර විකුණනව යෙදෙන්නවා ඇත.

සිතියම 4,311. පිහිටීම සල්පිටිකෝරලේ පල්ලේපත්තුව. ගව්—අත්තිහිත.

නො.	ඉඩමේ නම.	අයිතියකම කියන්නා.	අත්දම.	අ. රු. ප.	රු.
1	අඹගහවත්ත	ස. දෙව්.ආච්ඡි සෙනෙවිරත්න සහ තමන්	පරණ වගාව	2 3 2	150
2	බෝගහවත්තේ රල	ස. අල්ලිස් පිරිස් සහ තමන්	එම	1 2 21	150
3	කොස්ගහවත්ත	ස. දෙව් තේනාතිස් සහ තමන්	එම	2 2 29	150

නො.	ඉඩංගම නම.	අයිතියකට කියවන්නා.	අන්දම.	මහත. අ. රු. ප.	අක්කර ගන මිල. රු.
4	අඹගහවත්ත	ග. දෙවන කර්ලියා නෝනාගාමි සහ තවත්	පරණ වගාව	1 2 33	150
5	කල්ගහවත්ත	ප. දෙවන හෙතලියිස් අප්පුහාමි සහ තවත්	එම	0 3 7	150
6	කලුකවත්ත	එම	එම	0 3 4	150
7	කැටකැලගහවත්ත	ප. දෙවන ඵමුහම් අප්පුහාමි සහ තවත්	එම	1 2 1	150
8	එම	ම. අනා ඩයස් සහ තවත්	එම	3 0 10	150
9	එම	ප. දෙවන නිකුලස් අප්පුහාමි සහ තවත්	එම	1 0 34	150
10	දෙල්කඩගවත්ත	ක. සමුවල් පොත්සේනා	එම	1 2 13	150
11	ගලුගේවත්ත	ප. බස්නියන් ප්‍රේරු සහ තවත්	එම	1 0 3	150
12	එම	ව. බස්නියන් දුබරේ සහ තවත්	එම	0 2 1	150
13	වෙලබොඩවත්ත	ප. සරනිස් පිරිස් සහ තවත්	එම	3 3 27	150
14	දහලුගොඩවත්ත	ම. කොර්නේලියස් ඩයස් සහ තවත්	එම	1 3 3	150
15	ගම්මකොවත්ත	ක. දෙවන පෝසප් අප්පුහාමි සහ තවත්	එම	0 3 18	150
16	සාපත්තිවත්ත	ප. සරනිස් පිරිස් අප්පුහාමි සහ තවත්	එම	4 1 7	150
17	ගොරකගහවත්ත	ක. ඉසෝගාමි සහ තවත්	එම	0 1 25	150
18	එම	ක. දෙවන වේසා සහ තවත්	එම	0 1 37	150
19	කහවගහවත්ත	ම. කොර්නේලියස් ඩයස්	එම	1 2 12	150
20	ගොන්තගහවත්ත	ප. සරනිස් පිරිස් සහ තවත්	එම	0 2 28	150
21	එම	ල. තේරගස් කොලාඤ්චෝ	එම	0 2 34	150
22	කැටකිරිල්ලගහවත්ත	ට. එළස් ප්‍රනාන්දු සහ තවත්	එම	2 0 17	150
23	කහවගහවත්ත	ග. කරෝලියස් ප්‍රේරු සහ තවත්	එම	0 3 24	150
24	එම	ග. පාස්කල් ප්‍රේරු සහ තවත්	එම	0 3 6	150
25	අඹගහවත්ත	ම. බාන්ඩිහාමි සහ තවත්	එම	1 3 21	150
26	මුත්තෙට්ටුවත්ත	ල. තේරගස් කොලාඤ්චෝ	එම	0 3 22	150
27	එම	තේනානිස් ප්‍රේරු	එම	2 0 0	150
28	මානවලවත්ත	ග. පාස්කල් ප්‍රේරු සහ තවත්	එම	1 2 3	150
29	එම	ප. සරනිස් පිරිස් අප්පුහාමි සහ තවත්	එම	2 0 5	150
30	එම	බස්නියන් ප්‍රේරු සහ තවත්	එම	0 2 4	150
31	එම	ම. ඇනා ඩයස් සහ තවත්	එම සහ කුරුඳු පරණ වගාව	2 1 7	150
32	කැටකැලගහවත්ත	එම	කුඹුර	0 0 31	50
33	කුඹුරේ මිච්ච	ග. එළස් ප්‍රනාන්දු	කොල්, කුරුඳු සහ කෙහෙල්	1 3 30	150
34	දවටගෙමිච්ච	ප. සරනිස් පිරිස් සහ තවත්	එම	1 0 33	150
35	ජමුහගමිච්ච	ප. සරනිස් පිරිස් අප්පුහාමි සහ තවත්	පරණ වගාව	0 1 26	150
36	එම	ම. ඇනා ඩයස් සහ තවත්	එම	1 3 17	150
37	කැටකැලගහවත්ත	එම	කුඹුර	4 1 33	50
38	මානවලකුඹුර	ප. සරනිස් පිරිස් සහ තවත්	එම	4 3 16	50
39	එම	ම. ඇනා ඩයස් සහ තවත්	කුරුඳු සහ කෙහෙල්	1 3 35	150
40	පොකුහමිච්ච	එම	කුඹුර	0 3 25	50
45	මානවලකුඹුර	ග. දෙවන තේන නිස් සහ තවත්	කුඹුර	1 0 22	50
48	මාමිපේගේමිච්ච	ප. දෙවන ඵමුහම් අප්පුහාමි සහ තවත්	එම	1 2 30	50
49	අස්වැද්දුමකරව	දෙවන ආශ්‍රිස් සෙනෙවිරත්න සහ තවත්	එම	1 3 30	50
50	එම	ම. කොර්නේලියස් ඩයස් සහ තවත්	එම	2 3 35	150
51	කෝන්ගහවත්ත	දෙවන දුමින් සහ තවත්	පොල්, කුරුඳු සහ මිච්ච	1 1 33	150
52	කල්ගහවත්ත	ග. දෙවන පේරෝනිස් පො. මි. සහ තවත්	එම	5 0 32	50
53	ඉදිගහදෙතිග	ග. දෙවන දුමින් සහ තවත්	කුඹුර	4 1 4	150
54	කල්ගහවත්ත	ග. දෙවන ලියාගාමි සහ තවත්	මිච්ච, පොල් සහ කුරුඳු	0 1 23	150
55	ගොරකගහමිච්ච	ප. දෙවන ඵමුහම් අප්පුහාමි සහ තවත්	කුරුඳු	5 1 18	50
56	පොකුහකරේකුඹුර	ප. දෙවන ආශ්‍රිස් සෙනෙවිරත්න සහ තවත්	කුඹුර	3 2 3	50
57	කරදෙතිග	ප. අල්ලියස් අත්දෙ පිරිස් සහ තවත්	එම	1 3 18	150
58	ගලබොඩකලගහ වත්ත	ග. දෙවන අත්දිය සහ තවත්	පරණ වගාව	2 0 26	150
59	කහවගහවත්ත	ම. ගමුසෙල් ප්‍රේරු සහ තවත්	එම	1 1 37	150
60	කැලගහවත්ත	ම. දෙවන ලියාගාමි සහ තවත්	එම	2 3 6	150
61	කීරිපැල්ලගහවත්ත	ප. දෙවන ආශ්‍රිස් අප්පුහාමි සහ තවත්	එම		

නො.	ඉඩමේ නම.	අයිතිකම් කියවන්නා.	අන්දම.	මහත. අ. රු. ප.	අක්කර ගණ මිල රු.
62	ගෙලමුගහවත්ත	ග. දෙවන කර්ලියා නොහොත් නොහොත්ගම් සහ තවත්	පරණ වගාව	3 0 6	150
63	අරත්ගලගේවත්ත	ම. සිමන් පුරු සහ තවත්	එම	0 3 18	150
64	පවලගොඩකලපුරු	ග. දෙවන තේනාතිස් සහ තවත්	පොල් සහ කුරුඳු	4 0 35	150
65	කරදෙහිය	ග. දෙවන තේනාතිස් පිරිස් සහ තවත්	කුඹුර	10 0 0	50
66	කිරිපැල්ලගහවත්ත	ක. ග. මැන්දිස්	පරණ වගාව	0 1 6	150
67	එම	ක. දෙවන ත්‍රිශෝරිස් සහ තවත්	එම	0 2 9	150
68	එම	ක. අන්ද්‍රිස් පුරු	එම	1 0 36	150
69	ගොරකගහවත්ත	ප. තර්ලිස් ප්‍රාතිස් සහ තවත්	එම	0 1 0	150
70	කොරුගොනෙවුව වත්ත	ම. තොරිස් දිසස් සහ තවත්	එම	2 0 4	150
71	බෝගහවත්ත	ප. දෙවන හෙත්දිස් අප්පුහාමි සහ තවත්	පොල්, කුරුඳු සහ බිච්ච	4 3 21	150
73	වත්තේපාටුලකරේ දෙහිය	ප. දෙවන ඒබ්‍රහම් අප්පුහාමි සහ තවත්	කුඹුර	6 1 13	50
74	දවවගහවත්ත	ප. සමුවෙල් පොත්පේකා	පරණ වගාව	1 3 27	150
75	එම	ම. කොරිස් විශස්	පොල් සහ කුරුඳු	0 2 2	150
76	දවවගහබිච්ච	ම. තොරිස් විශස් සහ තවත්	එම	0 3 12	150
77	කැටකැලගහවත්ත	ම. කොරිස් විශස්	පරණ වගාව	0 0 38	150
78	එම	එම සහ තවත්	එම	0 3 39	150
79	මාලිගාවත්ත	ව. විජයග කෙරුත්තාත්පේ	එම	1 0 25	150
80	දෙල්ගහබිච්ච	ප. නැකතින් සමුවෙල් පොත් පේකා සහ තවත්	කුරුඳු	1 3 34	150
81	පොකුහබිච්ච	ප. දෙවන හෙත්දිස් අප්පුහාමි සහ තවත්	කුරුඳු සහ පොල්	1 1 23	150
82	මහබිච්ච	ක. දෙවන ඒබ්‍රහම් සහ තවත්	කුඹුර	3 0 20	50
83	අන්දවලදෙහිය	පේම්ප් අල්විස් සහ තවත්	එම	8 0 0	50
83½	එම	ආණ්ඩුව	එම	7 2 32	50
84	වැලිකඩාවත්ත	ග. දෙවන විලියම් සහ තවත්	පරණ වගාව	1 3 37	150
85	කිරිවත්තේදුවවත්ත	ප. දෙවන අරෝනිස් අප්පුහාමි සහ තවත්	එම	1 1 14	150
87	මාලිගාවත්ත	ම. කොරිස් විශස් සහ තවත්	එම	2 2 16	150
88	ගලබොඩවත්ත	ග. දෙවන කර්ලියා නොහොත් නොහොත්ගම් සහ තවත්	එම	2 1 21	150
89	එම	ප. හේබ්‍රියල් පොත්පේකා සහ තවත්	එම	1 1 5	150
90	කෝන්ගහවත්ත	ම. වාබරේ සහ තවත්	එම	0 3 9	150
91	ගලබොඩවත්ත	ග. කුලෝ ප්‍රනාන්දු සහ තවත්	එම	0 0 35	150
92	එම	ම. ඇනා විශස් සහ තවත්	එම	2 3 7	150
93	සම්පාවත්ත	ක. දෙවන බස්නියන් අප්පුහාමි සහ තවත්	එම	1 1 24	150
94	තික්කහවත්ත	ක. දෙවන සලමොන් අප්පුහාමි සහ තවත්	එම	1 2 39	150
95	වැලිකඩවත්ත	ග. දෙවන විලියම් සහ තවත්	එම	1 1 15	150
96	කැටකැලගහවත්ත	ප. ක්‍රිස්තියන් පිරිස් අප්පුහාමි සහ තවත්	එම	1 1 15	150
97	තොටපිට්ටාවත්ත	ක. දෙවන ඒබ්‍රහම් සහ තවත්	එම	1 2 37	150
98	වත්තේපාටුලකුඹුර	එම	කුඹුර	2 2 20	50
99	ගලබොඩවත්ත	ප. සමුවෙල් පුරු සහ තවත්	පරණ වගාව	0 2 7	150
100	කැටකැලගහවත්ත	ම. ගොහානා දුබරේ සහ තවත්	එම	1 1 7	150
101	එම	ක. දෙවන දුමින් සහ තවත්	එම	0 1 21	150
102	සක්කාලිවත්ත	ක. කර්මානිස් පුරු සහ තවත්	එම	1 0 18	150
103	කතත්තේවත්ත	ක. දෙවන සලමොන් අප්පුහාමි සහ තවත්	එම	0 3 22	150
104	දෙබ්‍රහවත්ත	ම. දෙවන ඒබ්‍රහම් සහ තවත්	එම	0 3 6	150
105	උස්සිගේවත්ත	ප. දෙවන හෙත්දිස් අප්පුහාමි සහ තවත්	එම	0 1 29	150
106	කොරපාගවගේවත්ත	ක. දෙවන බස්නියන් අප්පුහාමි සහ තවත්	එම	1 2 3	150
107	දෙල්ගහවත්ත	ග. දෙවන හෙත්දිස් සහ තවත්	එම	0 3 26	150
109	කොලසිත්තේකුඹුර	ග. සිතදොරිස් පුරු සහ තවත්	එම	2 1 8	50
110	එම	ක. දෙවන බස්නියන් අප්පුහාමි	එම	1 0 37	50
111	එම	ප. හෙත්දිස් පුරු සහ තවත්	එම	1 2 17	50
112	එම	ග. අන්ද්‍රිස් පුරු සහ තවත්	එම	4 2 21	50
113	කුරුඳුගහකොලසිත්තේ කුඹුර	ක. දෙවන නිකුල් සහ තවත්	එම	1 2 26	50
114	සල්ගහකුඩාලිකර දෙහිය	පේම්ප් අල්විස් සහ තවත්	එම	55 0 22	50
114½	එම	ආණ්ඩුව	එම	45 1 18	50

නො.	ඉඩමේ නම.	අයිතියක් කියන්නා.	අන්දම.	වගන.		අක්කර කම මිල.
				අ. රු. ප.	රු.	
115	කිරිපැල්ලකවත්ත	ව. බස්නියන් ප්‍රකාශ්ද සහ තවත්	පරණ වගාව	6	2 31	150
116	පොල්ගහවත්ත	ක. එවිස් ප්‍රේම සහ තවත්	එම	0	2 15	150
117	තෙලුම්ගහවත්ත	ක. දෙව් කරෙච්චි සහ තවත්	කුරුඳු	1	2 18	150
117½	එම	ආණ්ඩුව	කැලේ	2	3 20	20
118	කහවගහවත්ත	ප. ගෙවද්දිස් ප්‍රේම සහ තවත්	පරණ වගාව	6	1 25	150
119	කැප්පිව	එම	කෙහෙල්	3	0 35	20
120	කැප්පිව්වේකුඹුර	ක. දෙව් බස්නියන් අප්පුහාමි සහ තවත්	කුඹුර	4	0 32	50
123	දෙල්ගහවත්ත	ක. දෙව් කිකුලස් සහ තවත්	පරණ වගාව	2	2 13	150

මෙම ඉඩම් ගැණ වැඩිදුර කාරණා සර්වේචර්කරලත්තාත්සේනෙත්ද, විකිනියම් කොන්දේසි ගැණ බස්නාහිර දිසාවේ වංකාභිචාරි ආණ්ඩුවේ ඒත්තලත්තාත්සේනෙත්ද දුනකත්ව පුළුවන.

ගරුකර ආණ්ඩුකාර උතුමානත්වනත්සේනෙත් අඤ්චලෙස,
 ජේ. ජේ. කෝර්මර්ස්,
 මහසෙනෙකාරස් වෙනුවට.

No. 1,146, W. P.

Colonial Secretary's Office,
 Colombo, May 2, 1901.

ON Monday, June 17, 1901, at 12 noon, the Assistant Government Agent for the Kalutara District will put up for sale or settlement, at his office in Kalutara, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Lot.	Name of Land.	Name of Claimant.	Description.	Extent.		Upset Price per Acre. Rs.
				A.	R. P.	
Preliminary plan 6,317. Village—Alutgama.						
P 439	Kekulawalawatta	Jatunge Siyanoris Perera and others	Garden and jungle	10	1 6	40
Situating in the Adikari pattu of Rayigam korale.						
Preliminary plan 740. Village—Horana.						
2840	Iriyagahakumbura	The heirs of Kalupanabadalge Samuel Perera	Paddy field	4	2 7	150
2842	Demetehettewewa	Kulupanabadalge Bastian Perera and others	do.	6	0 10	150
2843	Do.	Yakdehikandegge James Kosta of Munagawa and Wanniarachchige Dustina Fonsekahamy of Horana	do.	4	1 15	150
Situating in the Kumbuke pattu of Rayigam korale						
Preliminary plan 5,894. Village—Panagoda.						
Q 352	Gallanamullekumbura	Crown	Deniya	1	2 23	30
7496	Punchidnwegodella	do.	Jungle	0	2 34	100
Village—Begomnuwa.						
J 354	Godellewatta	Beddege Don Harmanis and others	Garden	4	0 16	150
K 354	Do.	do.	Low jungle	0	1 14	30
Preliminary plan 10,372. Village—Labugama.						
8124	Pitamagahena	The heirs of the deceased Tambawitige Eranis Perera	Garden	0	2 10	40
8125	Do.	Crown	Low jungle	0	1 21	20
Situating in the Munwattebage pattu of Rayigam korale.						
Preliminary plan 10,864. Village—Gamagoda.						
9891	Kereketiyemukalana	Crown	Forest	2	0 14	250
9892	Kereketiyewatta	do.	Garden	0	1 25	200
W 797	Do.	D. H. Barnes Abhayawardene and others	do.	1	0 23	200
Situating in the Kalutarabadda of the Kalutara totamne.						
Preliminary plan 1,272. Village—Nanduwa.						
Q 319	Baduwattepaula	Gamage Giran Appu	Paddy field	1	2 23	20
Village—Morantuduwa.						
W 319	Lindapaulawela	Wirasangilinekatige Giri Fernando	do.	2	0 29	20
Situating in the Waddubadda of the Panadure totamune.						
Preliminary plan 8,616. Village—Pallegoda.						
E 493	Gallanawelakumbura	Crown	Abandoned paddy field	0	2 17	10

Lot.	Name of Land.	Name of Claimant.	Description.	Extent.		Upset Price
				A.	R.	per Acre.
		Preliminary plan 6,931. Village—Migama.				
1130	Galapitagahagodalanda	Crown	Jungle	8	3 0	20
B 275	Galapitayagodalandawita	Heirs of Karunakalege Jacoris Silva	Deniya	0	2 3	10
C 275	Do.	do.	do.	0	2 31	10
D 275	Do.	do.	do.	0	3 8	10
E 275	Do.	do.	do.	0	1 20	10

Situated in the Iddagoda pattu of Pasdun korale west.

Further particulars respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Assistant Government Agent, Kalutara.

By His Excellency the Governor's command,

J. J. THORBURN,
for Colonial Secretary.

No. 1,146, W. P.

මහලු 1901 ක්වු මැයි මස 2 වෙනි දින කොළඹ

මහලුකාරීන්ගේ උපදේශනාපත්තියෙන් කන්තෝරුවෙහි සිහින් ආණ්ඩුවේ උපදේශනාපත්තියෙන් ඒකීන ලෙස පහත සඳහන්වූ ආණ්ඩුව සන්තක ඉඩම් ආණ්ඩුවේ නියෝගවලට ප්‍රකාරයට වසර 1901 ක්වු ජුනි මස 17 වෙනි දින මහලු 126 කවර කවරෙහිදී වෙන්දේසිකර විකුණන ලදී. මෙහි විස්තරයට යොදනවා ඇත. සිරියම 6,317. ගා:—අවර්ගය.

නො.	ඉඩමේ නම.	අයිතිකම් කියවන:	අත්දම.	මහත. අ. රු. ප.	අත්කර ගත මිල. රු.
P 439	කැකුලවලවත්ත	ජයතුන්ගේ සිංහිස් පුරු සහ තවත් ඒකීන සහ කැලේ	10	1 6	75
	පිහිටා තිබෙන්නේ රසිගම්කෝරලේ අදිකාරිපත්තුවේ.	සිරියම 740. ගම—හොරත.			
2840	ඊරිගහකකුමුර	කුමාරකඩවලගේ සාමුවෙල්පුරු ගේ උරුමකාරයෝ	කුමුර	4 2 7	150
2842	දෙමටගැටුවෙවුව	කුමාරකඩවලගේ බස්නියන් පුරු සහ තවත්	එම	6 0 10	150
2843	එම	මුහුණත පදිනම් යන්දෙහිකන්දේ ගේ ජේෂ්ඨ කොස්ත සහ හොරත පදිනම් වත්ත ආරම්භයේ පුස්තියා පොත්පෙකාගාම්	එම	4 1 15	150
	පිහිටා තිබෙන්නේ රසිගම්කෝරලේ කුමුණකපත්තුවේ.	සිරියම 5,894. ගම—පනාගොඩ.			
Q 352	ගල්ලනමුල්ලේකුමුර	රජසන්තක	දෙහිය	1 2 33	30
7496	පුත්තියුවෙහිගොඩැල්ල	එම	කැලේ	0 2 34	100
		ගම—මෙහෙයුව.			
J 354	ගොඩැල්ලේවත්ත	බැද්දේගේ දෙත් ගර්මානිස් සහ තවත් වගාව	වගාව	4 0 16	150
K 354	එම	එම	කැලේ	0 1 14	30
		සිරියම 10,372. ගම—ලබුගම.			
8124	පිටිගහේන	ත. සිහින තමුණුවගේ එරනිස් පුරු ගේ උරුමකාරයෝ	වගාව	0 2 10	40
8125	එම	රජසන්තක	කැලේ	0 1 21	20
	පිහිටා තිබෙන්නේ රසිගම්කෝරලේ මුත්තන්තොත්තොත්තුවේ.	සිරියම 10,884. ගම—ගමගොඩ.			
9891	කැරුකැව්දේමුහුණත	රජසන්තක	මුහුණත	2 0 14	215
9892	කැරුකැව්දේවත්ත	එම	වගාව	0 1 25	200
W797	එම	ඩී. එම්. බාර්න්ස් අබෙයවනින සහ තවත්	එම	1 0 23	200
	පිහිටා තිබෙන්නේ කවරතොට මුහුණත කවරතොටවද්දේ.	සිරියම 1,272. ගම—තොන්දුව.			
Q 319	බදුවත්තේප මුල	ගමගේ ගිරන්දපු	කුමුර	1 2 23	20
		ගම—පොරොත්තුව.			
W319	ලියා. මුලවෙල	වීරසන්ගිලිකැප්තියේ ගිරි ප්‍රනාද	එම	2 0 29	20
	පිහිටා තිබෙන්නේ පානදුර තොට මුහුණත වාද්දබද්දේ.	සිරියම 8,616. ගම—පල්ලේගොඩ.			
E 493	ගල්ලනවෙලකුමුර	රජසන්තක	පුරුකුමුර	0 2 17	10
		සිරියම 6,931. ගම—මීගම.			
1130	ගලපිටගහගොඩලන්ද	රජසන්තක	කැලේ	8 3 0	20
B 275	කලපිටගහගොඩලන්ද	කරුනාකලගේ ජකෝරිස් සිල්වාගේ	දෙහිය	0 2 3	10
	මිහිට	උරුමකාරයෝ	එම	0 2 31	10
C 275	එම	එම	එම	0 3 8	10
D 275	එම	එම	එම	0 1 20	10
E 275	එම	එම	එම		

පිහිටා තිබෙන්නේ බස්නාහිර පස්දම්කෝරලේ ඉද්දගොඩපත්තුවේ.

මෙම ඉඩම් ගැණ වැඩිදුර කාරණා සර්වේශ්වර්කරුලත්තාන්දෙගෙන්ද, විකිනීමේ කොන්දේසි ගැණ කවර දිස්ත්‍රික්කේ ආණ්ඩුවේ උපදේශනාපත්තියෙන්ද දැනගන්නට පුළුවන.

ගරුභර ආණ්ඩුකාර උතුරාතත්තවත්තන්දෙගේ ආඥාව ලෙස,
ජේ. ජේ. කෝර්බර්න්,
මහලුකාරීන්ගේ වෙනුවට.

No. 1,147, w. p.

Colonial Secretary's Office,
Colombo, May 6, 1901.

ON Friday, June 28, 1901, at 12 noon, the Hon. the Government Agent for the Western Province will put up to auction, at his office in Colombo, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Preliminary plan 3,936. Situation—Palle pattu of Salpiti korale.
Village—Dehiwala.

Lot.	Name of Land.	Name of Claimant.	Description.	Extent.			Upset Price per Acre. Rs.
				A.	R.	P.	
12	Alutwatta	M. Simon de Silva and another	Garden	1	1	39	500
13	Do.	The heirs of Bastian Perera, late P. V. of Dehiwala.	do.	6	0	8	500
14	—	S. Hendrick Appuhami of Dehi- wala	do.	8	1	4	500
15	—	H. William Pinto Appuhami of Dehiwala	do.	9	3	32	500
16	—	Mr. Charles Henry Soysa of Kollupitiya	do.	5	2	26	500
17	—	—	do.	2	3	27	500
18	Alutwatta	B. Jabel Perera of Dehiwala	do.	35	0	0	500
19	Akmanawatta	L. Katrina Silva of Dehiwala	do.	2	0	7	500
20	—	E. Louisa Silva of Dehiwala	do.	0	1	0	500
21	—	T. Louis Peris of Dehiwala	do.	0	0	36	500
22	—	S. Martino Perera, Annavi of Dehiwala	do.	0	1	6	500
23	—	M. Jacob Dias and another	do.	0	0	33	500
24	—	C. Elizabeth Fernando of Dehiwala	do.	0	1	37	500
25	Madangahawatta	do.	do.	1	0	3	500
26	Appotayakarawatta	B. Jabel Perera of Dehiwala	do.	20	1	7	500
27	Madangahawatta	A. Don Karolis of Dehiwala	do.	0	2	32	500
28	Kongahawatta	L. Juwanis Fernando of Dehiwala	do.	0	1	26	500
29	Do.	W. Hendrick Fernando of Dehi- wala	do.	0	1	28	500
30	Do.	H. Brampl. Fernando and others	do.	0	2	37	500
31	—	M. Kornelis Silva of Dehiwala	do.	0	1	33	500
32	—	L. Katrina Silva and another	do.	0	1	20	500
33	—	H. Joseph Fernando of Dehiwala	do.	0	3	5	500
34	—	K. Don Bonifacio Fernando of Moratuwa and another	do.	4	2	5	500
35	—	H. Joseph Fernando of Dehiwala	do.	2	1	22	500
36	—	A. Samiel Silva of Dehiwala	do.	3	0	27	500
37	—	K. Karlina Fernando and another	do.	2	2	7	500
38	—	K. Phillippu Fernando	do.	3	0	15	500
39	—	L. Bastiana Nonis	do.	2	3	32	500
40	—	K. Peduru Fernando of Dehiwala	do.	2	3	21	500
41	—	K. Peduru Fernando and another	do.	2	1	8	500
41a	—	K. Bastian Fonseka and others	do.	0	2	34	500
42	—	M. Simon Fernando	do.	2	2	33	500
43	—	K. Victoria Fernando	do.	2	1	31	500
44	—	M. Philippu Dias of Alutvidiya	do.	4	3	14	500
45	—	W. Lewis Fernando	do.	2	3	13	500
46	—	Anthony Botegue	do.	0	0	38	500
47	—	M. Bastian Fernando	do.	0	0	22	500
48	—	W. Solomon Fernando	do.	0	0	34	500
49	—	Crown	Bare land	0	0	15	50
50	—	W. Anthony Fernando	Garden	0	0	7	500
51	—	W. Lenohami	do.	0	0	7	500
52	—	W. Abraham Fernando	do.	0	1	7	500
53	—	K. Babbanayage of Dehiwala	do.	0	1	38	500
54	—	C. Karonchi Naide	do.	0	0	12	500
55	—	G. Juwanis Naide	do.	0	0	34	500
56	—	W. Juanis Alwis	do.	0	3	0	500
57	—	A. Hendrick Alwis	do.	0	1	3	500
58	—	Anthony Botegue	do.	0	0	33	500
59	—	do.	do.	13	1	8	500
60	Kongahawatta	K. Lebbe Mohamadu Lebbe	do.	1	1	23	500
61	Do.	K. Lebbe Assen Lebbe	do.	1	0	38	500
62	Do.	Mira Lebbe Naina Marikkar	do.	0	0	25	500
63	Do.	W. M. Ese Lebbe and others	do.	0	0	39	500
64	Do.	L. Catherina Silvahami	do.	3	1	16	500
65	Rukatannagaha	Hagi Marikar Samsadeen	do.	1	3	15	500
65½	Do.	Geris Botegue	do.	0	2	7	500
66	Nugagahawatta	M. Saibo Mama Tamby	do.	0	0	36	500
67	Do.	Frederick Perera, Peace Officer	do.	0	0	34	500
68	Do.	Madar Lebbe	do.	0	0	35	500
69	Do.	T. S. M. Kolenda Marikkar	do.	0	0	36	500
70	Do.	Uduma Lebbe Mera Lebbe	do.	0	0	36	500
71	Do.	K. Isac Perera	do.	0	3	15	500
72	Do.	Isamanatchchiya	do.	0	0	14	500
73	Do.	Anamalli Chetty	do.	2	0	10	500
74	Do.	K. Brampi Appuhami	do.	1	2	0	500
74½	Do.	do.	do.	0	2	8	500

Lot.	Name of Land.	Name of Claimant.	Description.	Extent.			Upset Price per Acre. Rs.
				A.	R.	P.	
75	Tambiligahawatta	J. Powlis Perera Appuhamy	Garden	1	1	16	500
76	Do.	P. Telenis Peris	do.	0	1	38	500
77	Do.	B. Joseph Mendis	do.	0	3	11	500
78	Do.	B. Anthony Mendis	do.	0	1	24	500
79	Ambagahawatta	P. Philip Fonseka	do.	5	0	13	500
80	Telumbugahawatta	M. Hendrick Silva and others	do.	0	3	21	500
81	Do.	B. Maria Mendis	do.	0	0	28	500
83	Do.	Roman Catholic Church	do.	0	1	12	500
84	Do.	B. Palis Mendis and others	do.	0	1	35	500
85	Do.	M. Lucas Fernando	do.	0	1	25	500
86	Ambagahawatta	B. Jebel Perera	do.	7	1	18	500
87	Do.	P. Phillip Fonseka	do.	0	2	15	500
88	Karandagahawatta	V. Sara Fernando and others	do.	0	2	16	500
89	Do.	A. Manuel Alvis	do.	0	2	16	500
90	Do.	V. Carlina Fernando and others	do.	0	1	25	500
91	Do.	V. Philip Fernando	do.	0	1	16	500
92	Do.	R. Samuel Silva	do.	0	1	29	500
93	Do.	V. Bimplu Sinno	do.	0	2	4	500
94	Karandagahawatta	V. Francino Fernando	do.	0	1	33	500
95	Migahawatta	V. Sarah Fernando	do.	1	0	15	500
96	Do.	V. Madelina Fernando	do.	0	0	26	500
97	Do.	Sarah Fernando	do.	0	1	8	500
98	Do.	B. Madelina Silva	do.	0	1	37	500
99	Do.	V. Angonona	do.	0	1	31	500
100	Do.	V. Siman Fernando	do.	1	3	32	500
100½	Do.	S. Karolis Suwaris	do.	0	3	13	500
101	Kongahawatta	Telge Lewis Peris and others	do.	0	2	18	500
102	Do.	L. Katherina Silvahami	do.	0	0	24	500
103	Do.	do.	do.	0	2	29	500
104	Do.	R. Appusinno	do.	0	2	34	500
105	Do.	T. Juwan Rodrigo	do.	1	0	0	500
106	Karandagahawatta	V. Jarnis Fernando	do.	0	0	22	500
107	Ambagahawatta	V. Abraham Fernando	do.	0	3	38	500
108	Kongahawatta	A. Don Karolis	do.	0	1	10	500
109	Do.	D. Bastian Perera	do.	0	2	24	500
110	Ambagahawatta	V. Jornis Fernando	do.	0	2	20	500
111	Kelagahawatta	W. A. Alvis	do.	0	2	6	500
112	Ketakekalahawatta	W. Johonis Fernando	do.	0	1	28	500
113	Dimbulgahawatta	A. K. Silva and others	do.	0	0	34	500
113½	Do.	W. A. Alwis	do.	0	1	21	500
114	Beligahawatta	do.	do.	0	1	11	500
115	Madangahawatta	W. Solomon Fernando	do.	0	2	8	500
116	Ambagahawatta	L. Catherina Silva	do.	2	2	10	500
116½	Dimbulgahawatta	do.	do.	0	0	35	500
116¾	Ketakekalahawatta	do.	do.	1	2	15	500
117	Madangaha or Akurungewatta	L. Catherina Silva	do.	1	1	23	500
118	Do.	A. Don Bastian	do.	0	3	30	500
119	Kiripellagahawatta	G. Solomon Dabare	do.	0	0	33	500
120	Do.	R. R. Baron Fernando	do.	0	0	36	500
121	Do.	R. R. Juanis Fernando	do.	0	0	20	500
122	Do.	L. Catherina Silva	do.	0	1	23	500
123	Do.	R. R. L. Fernando	do.	0	1	3	500
124	Minorugewatta	V. Jornis Fernando	do.	1	1	27	500
125	Do.	do.	do.	0	0	32	500
126	Do.	L. Catherina Silva	do.	0	1	29	500
127	Do.	R. Don Hendrick Fernando	do.	0	0	27	500
128	Madangahawatta	M. Samuel Suwaris	do.	0	1	20	500
129	Do.	V. Jornis Fernando	do.	0	0	31	500
130	Gorakagahawatta	A. Samuel Alvis	do.	0	1	31	500
131	Do.	V. Solomon Fernando	do.	0	0	26	500
132	Gonagahawatta	A. Samuel Alvis	do.	1	0	30	500
133	Kahatagahawatta	do.	do.	0	1	36	500
134	Kongahawatta	T. Juanis Peris	do.	0	1	36	500
135	do.	M. Komalias Fernando	do.	0	3	21	500
136	Gorakagahawatta	R. Bastian Fernando	do.	1	0	32	500
137	Kabereawatta	A. Don Bastian	do.	0	0	31	500
137½	Kabereawatta and owita	D. Hendrick Fernando	Owita	0	0	28	50
138	Kongahawatta	J. Francis Fernando	Garden	0	2	3	500
139	Do.	V. Jornis Fernando	do.	0	2	10	500
140	Do.	S. Don Martenis Annavi	do.	1	0	10	500
141	Leangahawatta	H. Francis Fernando	do.	0	0	32	500
142	Kongahawatta	R. R. Harmanis Fernando	do.	0	3	14	500
143	Kabereawatta	V. Philip Fernando	do.	0	0	34	500
144	Leangahawatta	L. Catherina Silva	do.	0	1	16	500
145	Do.	Widow of R. Juse Silva	do.	0	1	19	500
146	Kiripellagahawatta	P. Mathes Fernando	do.	0	1	14	500
147	Do.	L. Catherina Silva	do.	0	1	33	500
148	Leangahawatta	M. Augustina Silva	do.	0	1	18	500
149	Talgahawatta	R. Daniel Fernando	do.	0	0	20	500
150	Do.	M. Augustina Silva and others	do.	0	1	13	500

Lot.	Name of Land.	Name of Claimant.	Description.	Extent.			Upset Price
				A.	R.	P.	per Acre.
							Rs.
151	Talgahawatta	L. Siman Fernando and others	Garden	0	0	27	500
152	Tonchikanimuwatta	H. Don Lewis Appnhami	do.	1	1	1	500
153	Talgahawatta	S. Simon Fernando	do.	0	0	22	500
154	Do.	Teige Jacob Dias	do.	0	0	6	500
154½	Weralugahawatta	B. Bastian Perera	do.	0	1	16	500
155	Talgahawatta	K. Daniel Fernando	do.	0	3	15	500
156	Do.	K. Victoria Fernando	do.	0	1	24	500
157	Do.	do.	do.	0	0	35	500
158	Do.	C. Pedro Perera	do.	0	2	10	500
159	Do.	W. Daniel Fernando	do.	0	0	29	500
160	Do.	W. Don Paulo and others	do.	0	1	5	500
161	Kolainowita	Don Charles Appufhami	Owita	0	1	0	50
162	Do.	H. Don Lewis Appuhami	do.	0	1	7	50
163	Do.	L. Johannis Perer. Arachchi	do.	0	0	36	50
164	Jambugaha	P. C. Hendrick de Silva	do.	0	0	32	50
165	Kaduwitakumbura	L. Catherina Silva	Paddy field	1	2	30	200
166	Ambegahaliyadda	M. D. Rebecca Hami	do.	0	2	9	200
167	Do.	D. Hendrick Fernando and others	do.	0	2	25	200
168	Pahalawatta	D. J. Amaris Appuhami and others	Owita	0	0	18	50
169	Pahalawattakumbura	do.	Paddy field	0	1	33	200
170	Ambagahakumbura	L. Catherina Silva	do.	0	1	0	200
171	Pahalakuduruowita	D. F. Fernando and another	do.	0	2	0	200
172	Do.	V. Jornis Fernando	Garden	0	1	8	500
173	Do.	Don Hendrick Fernando	do.	0	0	9	500
174	Mahakumbura	V. Juwanis Fernando and others	do.	2	1	0	500
175	Mahaowita	do.	Owita	0	3	11	50
176	Pahalakaduruowita	do.	do.	0	0	24	50
177	Do.	D. F. Fernando and another	do.	0	1	22	50
178	Kajugahawatta	V. Philip Fernando	Garden	0	1	17	500
179	Kajugahawatta	D. Hendrick Fernando	Owita	0	1	13	50
180	Ambagahawatta	V. Philip Fernando	Garden	0	1	23	500
180½	Pahalakaduruowita	D. Komalias Fernando	Owita	0	0	6	50
181	Ambagahawatta	V. Philip Fernando	Garden	0	2	20	500
182	Do.	L. Juan Appu	do.	0	0	26	500
183	Do.	P. Domingu Anthony and others	do.	0	0	27	500
184	Kahatagahawatta	V. Philip Fernando and others	do.	2	0	7	500
185	Kabereawita	D. C. Fernando	Owita	0	3	0	50
186	Kabereakumbura	Don Hendrick Fernando	Paddy field	0	3	2	200
187	Malwatta or Walawewatta	A. Daniel de Alwis	Garden	0	1	0	500
188	Do.	Don Charles Jayatunge Appuhami	do.	1	3	32	500
189	Ambagahawatta	L. Catherina Silva	Owita	0	1	1	50
190	Do.	do.	do.	0	0	36	50
191	Do.	K. R. Harmanis Fernando and others	do.	0	0	24	50
192	Ambagahawatta	L. Juan Appu	Garden	0	0	19	500
193	Do.	A. Maria Silva and others	do.	0	0	15	500
194	Dimbulgahawatta	Mr. Wijesinghe	do.	0	3	20	500
195	Maradangahawatta	Vidanelage Don Daniel	do.	0	2	2	500
196	Do.	F. Fredrick Silva	do.	1	0	4	500
197	Kongahawatta	H. Johannis Fernando	do.	0	0	20	500
198	Do.	H. Hendrick Fernando	do.	0	0	16	500
199	Do.	B. Komalias Suwaris	do.	0	2	27	500
200	Do.	B. Komalias Suwaris and others	do.	0	0	37	500
201	Do.	S. Isabella Fernando	do.	0	2	38	500
202	Philipoduawatta	M. Andris Moras	do.	0	0	25	500
203	Do.	W. Nicholas Perera	do.	0	0	25	500
204	Do.	K. Pedro Perera	do.	0	1	29	500
205	Philipoduawatta	M. Daniel Peris	do.	0	0	28	500
206	Kajugahawatta	M. Andris Moras	do.	0	1	4	500
207	Dimbulgahawatta	W. Abraham Perera	do.	0	0	38	500
208	Siyambalagahawatta	V. Johannis Fernando	do.	0	2	8	500
209	Dimbulgahawatta	A. Hendrick Alwis and another	do.	0	0	22	500
210	Do.	Galage Johannis Peris	do.	0	0	16	500
211	Kosgahawatta	A. Daniel de Alwis and others	do.	0	3	0	500
212	Kahatagahawatta	do.	do.	1	2	33	500
213	Philipoduruwawatta	do.	do.	0	1	32	500
214	Kosgahawatta	P. Manuel Fonseka	do.	0	1	13	500
215	Do.	A. Daniel de Alwis	do.	0	0	9	500
216	Philipoduawatta	K. Samuel Greyru	do.	0	1	28	500
217	Do.	G. Abraham Fernando and others	do.	0	2	23	500
218	Weralugahawatta	T. G. S. Maria Fernando	do.	1	2	0	500
219	Kahatagahawatta	S. Simon Fernando	Owita	0	1	17	50
220	Delgahawatta	A. Botegue Jayatileke, Muhandiram	Garden	0	3	18	500
221	Galpottawatta	Samuel Botegue	do.	1	1	6	500
222	Godellawatta	V. Andris de Mel	do.	0	1	10	500
223	Do.	L. Don Abraham	do.	1	2	21	500
224	Ambagahawatta	K. Samuel Greyru	do.	0	2	6	500
225	Arachchiwatta	V. Philip Fernando	do.	1	0	4	500
226	Kongahawatta	M. Madelina Silva and others	do.	0	1	37	500
227	Weralugahawatta	H. Siman Fernando	do.	0	0	13	500

Lot.	Name of Land.	Name of Claimant.	Description.	Extent,			Upset Price per Acre.
				A.	R.	P.	
228	Kolaneowita	W. Harmanis Soysa	Owita	0	1	13	50
229	Garatiaowita	L. Catherina Silva	do.	0	3	8	50
230	Kolainowita	D. D. Johanis Appuhami	do.	0	2	18	50
230 1/2	Kolainwatta	W. H. Soysa	Garden	0	2	24	500
231	Kongahawatta	L. Catherina Silva	do.	1	0	18	500
232	Ambagahawatta	Anthony Fonseka	do.	0	1	21	500
233	Kahatagahawatta	C. P. Perera and another	do.	2	0	22	500
234	Muhandiramowita	V. J. Fernando and others	Owita	1	0	4	50
235	Ihalakadurukumbura	M. D. Rebecca Hamine	Paddy field	1	0	12	200
235 1/2	Ihalakaduruvekiyakumbura	Crown	do.	0	0	8	200
236	Do.	D. Hendrick Perera	do.	0	1	16	200
237	Hikgahaowitawatta	Podi Sinno	Garden	0	1	13	500
238	Ambagahawatta	V. Philip Fernando	do.	0	0	13	500
239	Ambagahawatta	D. H. Perera	do.	0	0	13	500
240	Embelligahawatta	D. Hendrick Fernando	do.	0	0	36	500
241	Do.	D. Baron Fernando	do.	0	0	19	500
242	Do.	K. Johanis Appu and others	do.	0	1	12	500
243	Muhandiramowita	V. Joronis Fernando	Owita	0	3	25	50
244	Hikgahaowita	D. Joseph Fernando	do.	0	1	0	50
245	Adigamakumbura	—	Paddy field	0	1	10	200
246	Migahaowita	M. D. Rebecca Hamine	Owita	1	1	16	50
247	Attalaowita	do.	do.	0	0	37	50
248	Attalakumbura	do.	Paddy field	1	2	36	200
249	Attalaowita	D. D. Francis Fernando	Owita	0	0	11	50
250	Do.	D. S. Dias	do.	0	0	8	50
251	Do.	D. Komalias Fernando	do.	0	0	6	50
252	Kongahawatta	T. D. Perera Fernando	Garden	0	1	8	500
253	Do.	D. Komalias	do.	0	2	6	500
254	Do.	P. Domingue Arachchi and others	do.	2	1	23	500
255	Do.	D. Hendrick Fernando	do.	0	2	16	500
256	Do.	D. Francis Fernando	do.	1	3	10	500
257	Do.	L. D. Johanis Appu	do.	0	1	29	500
257 1/2	Do.	D. C. Fernando	do.	0	1	10	500
258	Do.	R. P. Perera Arachchi and others	do.	0	1	11	500
259	Do.	L. D. Martelis and others	do.	0	3	35	500
260	Attaleowita	L. Bastian Perera	Owita	0	1	28	50
261	Kolainowita	L. Martelis Perera	do.	0	1	4	50
262	Do.	D. J. Fernando	do.	0	0	31	50
263	Do.	L. Bastian Perera	do.	0	2	38	50
264	Do.	M. Dona Rebecca	do.	0	2	1	50
265	Do.	Tegris Appu and others	do.	0	0	5	50
266	Attaleowita	L. Bastian Perera	do.	0	2	11	50
267	Kolainowita	R. Pauln Perera Arachchi	do.	0	0	10	50
268	Hingahamuttettuwa	V. J. Fernando	Paddy field	0	2	5	200
269	Hadigamakumbura	D. F. Fernando	do.	0	1	18	200
270	Kolainowita	V. Philip Fernando	Owita	0	1	35	50
271	Hikgahawatta	D. Baron Fernando	do.	0	0	27	50
272	Kahatagaha or Beligahawatta	R. P. Perera Arachchi and others	Garden	11	0	0	500
273	Ketakelagahawatta	W. V. Perera and another	do.	0	1	23	500
274	Do.	M. Abraham Fernando	do.	0	1	38	500

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Hon. the Government Agent, Western Province.

By His Excellency the Governor's command,

J. J. THORBURN,
for Colonial Secretary.

No. 1,147, W. P.

වර්ෂ 1901 ක්වූ මැයි මස 6 වෙනි දින කොළඹ මහසෙනෙවිතුමා විසින් කටයුතු කරන ලදී.

මහසෙනෙවිතුමා විසින් කටයුතු කරන ලදී. මහසෙනෙවිතුමා විසින් කටයුතු කරන ලදී. මහසෙනෙවිතුමා විසින් කටයුතු කරන ලදී. මහසෙනෙවිතුමා විසින් කටයුතු කරන ලදී.

කො.	ඉඩමේ නම.	අයිතිකම් කියවන්නා.	අයදුම.	මහස.		අක්කර සහ මිල.
				අ. රු. ප.	රු.	
12	අරත්මත්ත	ම. සයිමන්ද සිල්වා සහ කෙනෙක්	එකම	1	1	39 500
13	එම	දෙතිවලපදිම් නැතිවීම බස්සියන් පෙර	එම	6	0	8 500
14	—	දො. වි. සේ උරුමකරුවන්	එම	8	1	4 500
15	—	දෙතිවල පදිම් ස. කෙන්නන් අප්පුහාමි	එම	9	3	32 500
16	—	කො. විලියම් පිත්තු අප්පුහාමි (දෙතිවල)	එම	5	2	26 500
17	—	කොලොම්බියෝ පදිම් වි. වර්ල්ස් නැන්ටි	එම	2	3	27 500
18	අරත්මත්ත	බෝ. ජේබල්පෙර (දෙතිවල)	එම	35	0	0 500

නො.	ඉඩමේ නම.	අයිතියට නිකුත්කර.	අයදුම්.	මහන.	අක්කර සහ මිල.
			අ. රු. ප.	අ. රු. ප.	රු.
19	අක්මහවත්ත	ලී. කන්තියා සිල්වා (දෙකිවල)	එම	2 0 7	500
20	—	අ. එව්සා සිල්වා (දෙකිවල)	එම	0 1 0	500
21	—	ක. එව්සා පිරිස් (දෙකිවල)	එම	0 0 36	500
22	—	සෙ. මර්නිහු පුතාන්ද (දෙකිවල)	එම	0 1 6	500
23	—	ම. ජේතනි මහස් සහ කෙනෙක්	එම	0 0 33	500
24	—	කො. එලියාමුත් පුතාන්ද (දෙකිවල)	එම	0 1 37	500
25	මාදක්කවත්ත	එම	එම	1 0 3	500
26	අප්පොත්තකාරවත්ත	බෝ. ජේවල්පෙරු (දෙකිවල)	එම	20 1 7	500
27	මාදක්කවත්ත	අ. අදක් කරෝලිය (දෙකිවල)	එම	0 2 32	500
28	කෝන්ගහවත්ත	එ. ජුවානිස් පුතාන්ද (දෙකිවල)	එම	0 1 26	500
29	එම	ම. හෙක්ලි පුතාන්ද (දෙකිවල)	එම	0 1 28	500
30	එම	ක. මුම්ප පුතාන්ද සහ තවත්	එම	0 2 37	500
31	—	ම. කෝන්ලිය සිල්වා (දෙකිවල)	එම	0 1 33	500
32	—	ල. කන්තියා සිල්වා සහ කෙනෙක්	එම	0 1 20	500
33	—	කෙ. ජේතනි පුතාන්ද (දෙකිවල)	එම	0 3 5	500
34	—	ක. අදක් බෙ. නිජේසියෝ පුතාන්ද (මොරවුව) සහ කෙනෙක්	එම	4 2 5	500
35	—	කෙ. ජේතනි පුතාන්ද (දෙකිවල)	එම	2 1 22	500
36	—	අ. සම්පෙල් සිල්වා (දෙකිවල)	එම	3 0 27	500
37	—	ක. කර්ලියා පුතාන්ද සහ කෙනෙක්	එම	2 2 7	500
38	—	ක. පිලිප්පු පුතාන්ද	එම	3 0 15	500
39	—	ල. බස්නියා, කෝනිස්	එම	2 3 32	500
40	—	ක. ජේදුරු පුතාන්ද	එම	2 3 21	500
41	—	ක. ජේදුරු පුතාන්ද සහ කෙනෙක්	එම	2 1 8	500
41a	—	ක. බස්නියා විජේසේනා සහ තවත්	එම	0 2 34	500
42	—	ම. සම්පත් පුතාන්ද	එම	2 2 33	500
43	—	ක. වික්ටෝරියා පුතාන්ද	එම	2 1 31	500
44	—	ම. පිලිප්පුබස (අක්කර)	එම	4 3 14	500
45	—	ම. එව්ස් පුතාන්ද	එම	2 3 18	500
46	—	අක්කෝනි බොහෙල්	එම	0 0 38	500
47	—	ම. බස්නියා පුතාන්ද	එම	0 0 22	500
48	—	ම. සල්මන් පුතාන්ද	එම	0 0 34	500
49	—	අක්කර	මුහුම්ප	0 0 15	50
50	—	මෙ. අක්කෝනි පුතාන්ද	එම	0 0 7	500
51	—	මී. ලොකෝනාමි	එම	0 0 7	500
52	—	මී. එමුනම් පුතාන්ද	එම	0 1 7	500
53	—	ක. බස්නියා (දෙකිවල)	එම	0 1 38	500
54	—	ක. කරෝනිසියා	එම	0 0 12	500
55	—	මී. ජුවානිස් පුතාන්ද	එම	0 0 34	500
56	—	ම. ජුවානිස් අප්පිස්	එම	0 3 0	500
57	—	අ. හෙක්ලිස් අප්පිස්	එම	0 1 3	500
58	—	අක්කෝනි බොහෙල්	එම	0 0 33	500
59	—	එම	එම	13 1 8	500
60	කෝන්ගහවත්ත	ක. ලොකෝනාමි මුහුම්ප ලොකෝනාමි	එම	1 1 23	500
61	එම	එම අක්කෝනාමි	එම	1 0 38	500
62	එම	මීරු ලොකෝනාමි කන්තියා වික්කාර්	එම	0 0 25	500
63	එම	ම. ම. ජේතනි සහ තවත්	එම	0 0 38	500
64	එම	ල. කන්තියා සිල්වා සහ	එම	3 1 16	500
65	රුක්කන්තකහ	අප්පිප්පිස් කාර් සම්පත්	එම	1 3 15	500
65½	එම	ජේතනි බොහෙල්	එම	0 2 7	500
66	හුහහවත්ත	ම. සම්පත් මා සම්ප්	එම	0 0 36	500
67	එම	ජේතනි පුරු (සමාදාන මුලාදාන)	එම	0 0 34	500
68	එම	මදුරු ලොකෝනාමි	එම	0 0 35	500
69	එම	ක. සී. ම. කොලාන්දු වික්කාර්	එම	0 0 36	500
70	එම	ලියා ලොකෝනාමි මීරු ලොකෝනාමි	එම	0 0 36	500
71	එම	කී. අප්පිස් පුරු	එම	0 3 15	500
72	එම	ඉහහවත්ත	එම	0 0 14	500
73	එම	අකාමල් වෙට්ටි	එම	2 0 10	500
74	එම	ක. මුම්පිප්පිස්	එම	1 2 0	500
74½	එම	එම	එම	0 2 8	500
75	කම්බිලිහවත්ත	කේ. පොරෝලිය පුරු අප්පිස්	එම	1 1 16	500
76	එම	ප. කෙලනිස් පිරිස්	එම	0 1 38	500
77	එම	බී. ජේතනි මාන්දස්	එම	0 3 11	500
78	එම	බී. අක්කෝනි මාන්දස්	එම	0 1 24	500
79	අහහවත්ත	ප. පිලිප්පිස් සමප්පිස්	එම	5 0 13	500
80	කෙලනිහවත්ත	ම. හෙක්ලිස් සිල්වා සහ තවත්	එම	0 3 21	500
81	එම	ම. මරියා මාන්දස්	එම	0 0 28	500
83	එම	රෝමානු කකෝලිය පල්ලිය	එම	0 1 12	500
84	එම	බී. පාලිය මාන්දස් සහ තවත්	එම	0 1 35	500
85	එම	ම. එකාස් පුතාන්ද	එම	0 1 25	500

නො.	ඉඩමේ නම.	අයිතිකම් කීටයන්.	අක්ෂර.	රු. රු. ප.		අක්ෂර
				අ.	ප.	රු.
86	අඹගහවත්ත	බො. ජේවල් ප්‍රේරු	වහාව	7	1 18	500
87	එම	ප. පිලිප් රොන්සේකා	එම	0	2 15	500
88	කරදගහවත්ත	වි. සැරු ප්‍රනාන්දු සහ තවත්	එම	0	2 16	500
89	එම	ඒ. මහුවෙල් අල්විස්	එම	0	2 16	500
90	එම	වි. කැරෙලයියා ප්‍රනාන්දු සහ තවත්	එම	0	1 25	500
91	එම	වි. පිලිප් ප්‍රනාන්දු	එම	0	1 16	500
92	එම	ර. සාමුවෙල් සිල්වා	එම	0	1 29	500
93	එම	වි. බ්‍රිසිසි. ඤෝ	එම	0	2 4	500
94	එම	වි. ප්‍රන්සිසෝ ප්‍රනාන්දු	එම	0	1 33	500
95	මීගහවත්ත	වි. සැරු ප්‍රනාන්දු	එම	1	0 15	500
96	එම	වි. මැඩලියා ප්‍රනාන්දු	එම	0	0 26	500
97	එම	සැරු ප්‍රනාන්දු	එම	0	1 8	500
98	එම	ර. මැඩලියා සිල්වා	එම	0	1 37	500
99	මීගහවත්ත	වි. අංගෝනෝනා	එම	0	1 31	500
100	එම	වි. සයිමන් ප්‍රනාන්දු	එම	1	3 32	500
100½	එම	පු. කරෝලිස් සුවාරිස්	එම	0	3 13	500
101	කෝන්ගහවත්ත	හෙ. එම්සපිරිස් සහ තවත්	එම	0	2 18	500
102	එම	ලී. කත්‍රිනා සිල්වා හා මී	එම	0	0 24	500
103	එම	එම	එම	0	2 29	500
104	එම	රු. අල්ප්‍රසි. ඤෝ	එම	0	2 24	500
105	එම	වි. ප්‍රවන් රුද්‍රිගු	එම	1	0 0	500
106	කරදගහවත්ත	වි. ජේරිනිස් ප්‍රනාන්දු	එම	0	0 22	500
107	අඹගහවත්ත	වි. එබ්‍රහම් ප්‍රනාන්දු	එම	0	3 38	500
108	කෝන්ගහවත්ත	අ. දෙව් කරෝලිස්	එම	0	1 10	500
109	එම	වි. බ්‍රිසිසි. ඤෝ	එම	0	2 26	500
110	අඹගහවත්ත	වි. ජේරිනිස් ප්‍රනාන්දු	එම	0	2 20	500
111	කැලගහවත්ත	ව. එ. අල්විස්	එම	0	2 6	500
112	කැටකැලගහවත්ත	ව. ජේනානිස් ප්‍රනාන්දු	එම	0	1 28	500
113	දිඹුල්ගහවත්ත	ඒ. ක. සිල්වා සහ තවත්	එම	0	0 34	500
113½	එම	ව. එ. අල්විස්	එම	0	1 21	500
114	බෙලිගහවත්ත	එම	එම	0	1 11	500
115	මාදන්ගහවත්ත	ව. සල්මන් ප්‍රනාන්දු	එම	0	2 8	500
116	අඹගහවත්ත	ල. කත්‍රිනා සිල්වා	එම	2	2 10	500
116½	දිඹුල්ගහවත්ත	එම	එම	0	0 35	500
116¾	කැටකැලගහවත්ත	එම	එම	1	2 15	500
117	මාදන්ගහ කොහොන් අතුරු ගේවත්ත	ලී. කත්‍රිනා සිල්වා	එම	1	1 23	500
118	එම	ඒ. දෙව් බ්‍රිසිසි. ඤෝ	එම	0	3 30	500
119	කිරිපැල්ලගහවත්ත	ග. සල්මන් දබරේ	එම	0	0 33	500
120	එම	ර. ර. බාරෙත් ප්‍රනාන්දු	එම	0	0 36	500
121	එම	ර. ර. ප්‍රවනිස් ප්‍රනාන්දු	එම	0	0 20	500
122	එම	ල. කත්‍රිනා සිල්වා	එම	0	1 23	500
123	එම	ර. ර. ල. ප්‍රනාන්දු	එම	0	1 3	500
124	මි. ඤෝරු. ගේවත්ත	වි. ජේරිනිස් ප්‍රනාන්දු	එම	1	1 27	500
125	එම	එම	එම	0	0 32	500
126	එම	ල. කත්‍රිනා සිල්වා	එම	0	1 29	500
127	එම	ර. දෙව් ගෙනද්‍රික් ප්‍රනාන්දු	එම	0	0 27	500
128	මාදන්ගහවත්ත	ම. සමුවෙල් සුවාරිස්	එම	0	1 20	500
129	එම	වි. ජේරිනිස් ප්‍රනාන්දු	එම	0	0 31	500
130	ගොරකගහවත්ත	ඒ. සමුවෙල් අල්විස්	එම	0	1 31	500
131	එම	වි. සලමෝන් ප්‍රනාන්දු	එම	0	0 26	500
132	ගෝතගහවත්ත	ඒ. සමුවෙල් අල්විස්	එම	1	0 30	500
133	කහවගහවත්ත	එම	එම	0	1 36	500
134	කෝන්ගහවත්ත	වි. ප්‍රවනිස් පිරිස්	එම	0	1 36	500
135	එම	ම. කොමාලියස් ප්‍රනාන්දු	එම	0	3 21	500
136	ගොරකගහවත්ත	රෙ. බ්‍රිසිසි. ඤෝ ප්‍රනාන්දු	එම	1	0 32	500
137	කබරගාවත්ත	එ. දෙව් බ්‍රිසිසි. ඤෝ	එම	0	0 31	500
137½	එම බිහිව	දෙ. ගෙනද්‍රික් ප්‍රනාන්දු	බිහිව	0	0 28	50
138	කෝන්ගහවත්ත	ඒ. ප්‍රන්සිස් ප්‍රනාන්දු	වහාව	0	2 3	500
139	එම	වි. ජේරිනිස් ප්‍රනාන්දු	එම	0	2 10	500
140	එම	ස. දෙව් මර්නෝනිස් අන්නාපි	එම	1	0 10	500
141	ලීතන්ගහවත්ත	හ. ප්‍රන්සිස් ප්‍රනාන්දු	එම	0	0 32	500
142	කෝන්ගහවත්ත	ර. ර. ජේරිනිස් ප්‍රනාන්දු	වහාව	0	3 14	500
143	කබරගාවත්ත	වි. පිලිප් ප්‍රනාන්දු	එම	0	0 34	500
144	ලීතන්ගහවත්ත	ල. කත්‍රිනා සිල්වා	එම	0	1 16	500
145	එම	ර. ප්‍රනේ සිල්වාගේ මැන්දමු සත්‍රී	එම	0	1 19	500
146	කිරිපැල්ලගහවත්ත	ර. ජේරිනිස් ප්‍රනාන්දු	එම	0	1 14	500
147	එම	ල. කත්‍රිනා සිල්වා	එම	0	1 33	500
148	ලීතන්ගහවත්ත	ම. අගොස්නියා සිල්වා	එම	0	1 18	500
149	තල්ගහවත්ත	ර. මැනියෙල් ප්‍රනාන්දු	එම	0	0 20	500

නො.	ඉඩමේ නම.	අයිතිකම් නිකමයා.	අත්දම.	මගස.			අක්කර
				අ.	රු.	ප.	මග මිල.
150	තල්ගහවත්ත	ම. අගොස්නිනා සිල්වා	වගාව	0	1	13	500
151	එම	ල. සිමන්ප්‍රනාන්ද සහ තවත්	එම	0	0	27	500
152	කොන්චිකතිවුටත්ත	ආ. දෙව් එච්ස් අප්පුහාමි	එම	1	1	1	500
153	තල්ගහවත්ත	ස. සයිමන් ප්‍රනාන්ද	එම	0	0	22	500
154	එම	තෙ. ජේසුබා විසේ	එම	0	0	6	500
154½	වෙරළගහවත්ත	ඩ. ඔස්නිසන් ප්‍රේරු	එම	0	1	16	500
155	තල්ගහවත්ත	ක. වැනියෙල් ප්‍රනාන්ද	එම	0	3	15	500
156	එම	ක. චිත්තෝපයා ප්‍රනාන්ද	එම	0	1	24	500
157	එම	එම	එම	0	0	35	500
158	එම	ක. ජේදුරු ප්‍රේරු	එම	0	2	10	500
159	එම	ව. දැනියෙල් ප්‍රනාන්ද	එම	0	0	29	500
160	එම	ව. දෙව් පාචුච්ච සහ තවත්	එම	0	1	5	500
161	කොළේන් මිච්ච	දෙව් වාර්ලස් අප්පුහාමි	මිච්ච	0	1	0	50
162	කොළේන් මිච්ච	ආ. දෙව් එච්ස් අප්පුහාමි	මිච්ච	0	1	7	50
163	එම	ල. ජේසුබා විසේ	එම	0	0	36	50
164	ජම්බුගහ	පී. පී. හෙන්රිස් අප්පුහාමි	එම	0	0	32	50
165	කචුච්ච කුඹුර	ල. කත්තිනා සිල්වා	කුඹුර	1	2	30	200
166	අඹගහලියද්ද	ම. ඩී. රෙබෙකාහාමි	එම	0	2	9	200
167	එම	ඩ. හෙන්රිස් ප්‍රනාන්ද සහ තවත්	එම	0	2	25	200
168	පහලවත්ත	ඩ. ජ. අලානිස් අප්පුහාමි සහ තවත්	මිච්ච	0	0	18	50
169	එම කුඹුර	එම	කුඹුර	0	1	33	200
170	අඹගහකුඹුර	ල. කත්තිනා සිල්වා	එම	0	1	0	200
171	පහලකදුරු මිච්ච	ඩ. ඇච්. ප්‍රනාන්ද සහ කෙනෙක්	එම	0	2	0	200
172	එම	වී. ජේෂ්වන් ප්‍රනාන්ද	එම	0	1	8	200
173	එම	දෙව් හෙන්රිස් ප්‍රනාන්ද	එම	0	0	9	200
174	මහකුඹුර	වී. ජුච්චන් ප්‍රනාන්ද සහ තවත්	එම	2	1	0	200
175	මහමිච්ච	එම	මිච්ච	0	3	11	50
176	පහලකදුරු මිච්ච	එම	එම	0	0	24	50
177	එම	ඩී. ඇච්. ප්‍රනාන්ද සහ කෙනෙක්	එම	0	1	22	50
178	කජුගහවත්ත	වී. පිලිප් ප්‍රනාන්ද	වගාව	0	1	17	500
179	එම මිච්ච	ව. හෙන්රිස් ප්‍රනාන්ද	එම	0	1	13	500
180	අඹගහවත්ත	ඒ. පිලිප් ප්‍රනාන්ද	එම	0	1	23	500
180½	පහලකදුරු මිච්ච	ඩ. කොමලියස් ප්‍රනාන්ද	මිච්ච	0	0	6	50
181	අඹගහවත්ත	වී. පිලිප් ප්‍රනාන්ද	වගාව	0	2	20	500
182	එම	ල. ජුවන් අප්පු	එම	0	0	26	500
183	එම	ප. චුමාආ අත්තෝති සහ තවත්	එම	0	0	27	50
184	කහටගහවත්ත	වී. පිලිප් ප්‍රනාන්ද සහ තවත්	එම	2	0	7	500
185	කබරයා මිච්ච	ඩී. පී. ප්‍රනාන්ද	එම	0	3	0	500
186	කබරයා කුඹුර	දෙව් හෙන්රිස් ප්‍රනාන්ද	කුඹුර	0	3	2	200
187	මල්වත්ත කොහොන් වලාවේවත්ත	ඒ. වැනියෙල් ද අල්විස්	වගාව	0	1	0	500
188	එම	දෙව් වාර්ලස් ජයකාංග අප්පුහාමි	එම	1	3	32	500
189	අඹගහමිච්ච	ල. කත්තිනා සිල්වා	මිච්ච	0	1	1	50
190	එම	එම	එම	0	0	36	50
191	එම	කේ. ජ. ගර්මානිස් ප්‍රනාන්ද සහ තවත්	එම	0	0	24	50
192	එම වත්ත	ල. ජුවන් අප්පු	වගාව	0	0	19	500
193	එම	ඒ. මරිකා සිල්වා සහ තවත්	එම	0	0	15	500
194	දිඹුල්ගහවත්ත	වී. ජේසුබා විසේ	එම	0	3	20	500
195	මාරදන්ගහවත්ත	වී. දෙව් වැනියෙල්	එම	0	2	2	500
196	එම	ඇච්. ප්‍රේමිස් සිල්වා	එම	1	0	4	500
197	කෝන්ගාවත්ත	ආ. ජේසුබා විසේ	එම	0	0	20	500
198	එම	ආ. හෙන්රිස් ප්‍රනාන්ද	එම	0	0	16	500
199	එම	ඩී. කොමලියස් ප්‍රනාන්ද	එම	0	2	27	500
200	එම	එම සහ තවත්	එම	0	0	37	500
201	එම	ස. ඉසබෙලා ප්‍රනාන්ද	එම	0	2	28	500
202	පිලිප්පුටු වත්ත	ම. ඇල්විස් මොරස්	එම	0	0	25	500
203	එම	ව. නිකලස් ප්‍රේරු	එම	0	0	25	500
204	එම	කො. ජේදුරු ප්‍රේරු	එම	0	1	29	500
205	එම	ම. වැනියෙල් පිරිස්	එම	0	0	28	500
206	කජුගහවත්ත	ම. ඇල්විස් මොරස්	එම	0	1	4	500
207	දිඹුල්ගහවත්ත	ව. ජම්බුගම ප්‍රේරු	එම	0	0	38	500
208	සිංඹුලාගහවත්ත	වී. ජේසුබා විසේ	එම	0	2	8	500
209	දිඹුල්ගහවත්ත	ඒ. හෙන්රිස් අල්විස්	එම	0	0	22	500
210	එම	ආ. ජේසුබා විසේ	එම	0	0	16	500
211	කොස්ගහවත්ත	ඒ. වැනියෙල් ද අල්විස් සහ තවත්	එම	0	3	0	500
212	කහටගහවත්ත	එම	එම	1	2	33	500
213	පිලිප්පුටු වත්ත	එම	එම	0	1	32	500
214	කොස්ගහවත්ත	ප. මනුබෙල් පොන්සේකා	එම	0	1	13	500
215	එම	ඒ. වැනියෙල් ඩී. ඇල්විස්	එම	0	0	9	500
216	පිලිප්පුටු වත්ත	ක. සමුවෙල් ග්‍රෝරු	එම	0	1	28	500

නො.	ඉඩමේ නම.	අයිතිකම් කියවන්නා.	අන්දම.	මහල.		අක්කර කම මිල.
				අ.	රු. ප.	
217	එම	ක. ඒබ්‍රහම් ප්‍රනාන්දු සහ තවත්	වගාව	0	2 23	500
218	වෙරළගොඩවත්ත	වී. ජී. ඇස්. මරියා ප්‍රනාන්දු	එම	1	2 0	500
219	කහවගහ මිව්ව	ස. සිවන් ප්‍රනාන්දු	මිව්ව	0	1 17	50
220	දෙල්ගහවත්ත	අන්තෝනි බොහෝජු රසහිලක මුනන්දරම්	වගාව	0	3 18	500
221	ගල්පොත්තේ වත්ත	සමුවෙල් බොහෝජු	එම	1	1 6	500
222	ගොඩැල්ලේ වත්ත	වී. අන්ද්‍රිස් ද මැල්	එම	0	1 10	500
223	එම	ලී. දෙව් ඒබ්‍රහම්	එම	0	2 21	500
224	අම්බහවත්ත	ක. සමුවෙල් ග්‍රෝරු	එම	1	2 6	500
225	ආරම්භවත්ත	වී. පිලිප් ප්‍රනාන්දු	එම	1	0 4	500
226	කෝත්තහවත්ත	ම. මැඩලිකා සිල්වා සහ තවත්	එම	0	1 37	500
227	වෙරළගොඩවත්ත	ක. සයිමන් ප්‍රනාන්දු	එම	0	0 13	500
228	කොලේන් මිව්ව	ව. හර්මානිස් කොසියා	මිව්ව	0	1 13	50
229	හරපිහමිව්ව	ල. කත්‍රිනා සිල්වා	මිව්ව	0	3 8	50
230	කොලේන් මිව්ව	ඩී. ජී. රේනානිස් අප්‍රකාමි	එම	0	2 18	50
230½	කොලේන් වත්ත	ව. ක. කොසියා	වගාව	0	2 24	500
231	කෝත්තහවත්ත	ල. කත්‍රිනා සිල්වා	එම	1	0 18	500
232	අම්බහවත්ත	අන්තෝනි පොත්තේකා	එම	0	1 21	500
233	කහවගහවත්ත	සී. පී. ප්‍රේරු සහ කෙනෙක්	එම	2	0 22	500
234	මුනන්දරම් මිව්ව	වී. ජේ. ප්‍රනාන්දු සහ තවත්	මිව්ව	1	0 4	50
235	ඉහලකදුරු කුඹුර	ම. ඩ. රෙබෙකානාමිනේ	කුඹුර	1	0 12	200
235½	ඉහලකදුරු මැටිකකුඹුර	ආණ්ඩුව	එම	0	0 8	200
236	එම	ම. කෙන්ද්‍රිස් ප්‍රේරු	එම	0	1 16	200
237	හීක්කහමිව්ව කුඹුර	පො.ඩී.සී.කේරු	වගාව	0	1 13	500
238	අම්බහවත්ත	වී. පිලිප් ප්‍රනාන්දු	එම	0	0 13	500
239	එම	ඩී. එම්. ප්‍රේරු	එම	0	0 13	500
240	ඇඹලියහවත්ත	ඩ. කෙන්ද්‍රිස් ප්‍රනාන්දු	එම	0	0 36	500
241	එම	ඩ. බාරෙන් ප්‍රනාන්දු	එම	0	0 19	500
242	එම	ක. රේනානිස්අප්‍රසු සහ තවත්	එම	0	1 12	500
243	මුනන්දරම් මිව්ව	වී. රේනෝනිස් ප්‍රනාන්දු	මිව්ව	0	3 25	50
244	හීක්කහමිව්ව	ඩී. රේසැර ප්‍රනාන්දු	එම	0	1 0	50
245	අදිහම කුඹුර	—	කුඹුර	0	1 10	200
246	මීගහමිව්ව	ම. ඩ. රෙබෙකානාමිනේ	මිව්ව	1	1 16	50
247	අන්තලමිව්ව	එම	එම	0	0 37	50
248	අන්තලකුඹුර	එම	කුඹුර	1	2 36	200
249	අන්තලමිව්ව	ඩී. ඩී. ප්‍රත්සිප් ප්‍රනාන්දු	මිව්ව	0	0 11	50
250	එම	ඩී. ඇස්. ඩබ්‍රස්	එම	0	0 8	50
251	එම	ඩී. කොමාලිකස් ප්‍රනාන්දු	එම	0	0 6	50
252	කෝත්තහවත්ත	වී. ඩී. ප්‍රේරු	වගාව	0	1 8	500
253	එම	ඩී. කොමාලිකස් ප්‍රනාන්දු	එම	0	2 6	500
254	එම	ප. බ්‍රිමංග ආරම්භ සහ තවත්	එම	2	1 23	500
255	එම	ඩී. කෙන්ද්‍රිස් ප්‍රනාන්දු	එම	0	2 16	500
256	එම	ඩී. ප්‍රත්සිප් ප්‍රනාන්දු	එම	1	3 10	500
257	එම	ල. මී. රේනානිස්අප්‍රසු	එම	0	1 29	500
257½	එම	ඩී. සී. ප්‍රනාන්දු	එම	0	1 10	500
258	එම	ර. පී. ප්‍රේරු ආරම්භ සහ තවත්	එම	0	1 11	500
259	එම	ල. මී. මර්නේලිස් සහ තවත්	එම	0	3 35	500
260	අන්තලමිව්ව	ල. ඔස්නිකස් ප්‍රේරු	මිව්ව	0	1 28	50
261	කොලේන් මිව්ව	ල. මර්නේලිස් ප්‍රේරු	එම	0	1 4	50
262	එම	ඩී. ජේ. ප්‍රනාන්දු	එම	0	0 31	50
263	එම	ල. ඔස්නිකස් ප්‍රේරු	එම	0	2 38	50
264	එම	ම. දොන රෙබෙකා	එම	0	2 1	50
265	කොලේන් මිව්ව	කේලිස්අප්‍රසු සහ තවත්	එම	0	0 5	50
266	අකලේමිව්ව	ල. ඔස්නිකස් ප්‍රේරු	එම	0	2 11	50
267	කොලේන් මිව්ව	රු. පාමුළු ප්‍රේරු ආරම්භ	එම	0	0 10	50
268	හීරගහමුත්තෙට්ටුව	වී. ජේ. ප්‍රනාන්දු	කුඹුර	0	2 5	200
269	හැහිගමකුඹුර	ඩී. ඇස්. ප්‍රනාන්දු	එම	0	1 18	200
270	කොලේන් මිව්ව	වී. පිලිප් ප්‍රනාන්දු	මිව්ව	0	1 35	50
271	හීක්කහමිව්ව	ඩ. බාරෙන් ප්‍රනාන්දු	එම	0	0 27	50
272	කහවගහ නොහොත් බෙලියහවත්ත	ර. ප. ප්‍රේරු ආරම්භ සහ තවත්	වගාව	11	0 0	500
273	කැවකැලගහවත්ත	ඩබ්ලිව්. වී. ප්‍රේරු සහ කෙනෙක්	එම	0	1 23	500
274	එම	ම. ඒබ්‍රහම් ප්‍රනාන්දු	එම	0	1 38	500

මෙම ඉඩම් ගැණ මැඩුර කාරණා සර්වේශර්ථකරුන්ලි උත්තාන්යේගෙත්ද, විකිනීමේ කොන්දේසි ගැණ ඔස්නාතිර දිසාමේ මාගාපිපති ආණ්ඩුවේ ඒජන්තරුන්තාන්යේගෙත්ද දහගන්ව පුළුවන.

හරුහර ආණ්ඩුකාර උතුමානන්වහන්සේගේ ආඥාව ලෙස,
 ජේ. ජේ. තෝර්බර්න්,
 මහසෙනෙපාතිස් මෙහුවව.
 C 3*

NOTICE is hereby given that the lease of the Crown lands on either side of the Dehiwala flood-outlet from the Pamankada bridge to the Kirillapone canal will be put up for sale by public auction for a term of eighteen months, commencing from July 1, 1901, at the Colombo Kachcheri, at 12 noon on Monday, May 27, 1901, on condition that the purchaser do pay the rent in advance, that he surrenders possession on receiving a month's notice, and that he keeps the premises in good order and husband-like manner.

Further information may be obtained on application at the Colombo Kachcheri.

The Kachcheri,
Colombo, May 8, 1901.

F. R. ELLIS,
Government Agent.

මහලු පාලමේ සිට කිරිල්ලපනේ ඇල දක්වා දෙකිවල වතුර බස්නා ඇල දෙපැත්තේ තිබෙන ගස්කැප්පු ඉඩම්වල වර්ෂ 1901 ක් වූ ජූලි මස 1 වෙනි දින පටන් දහඅට මාසක් කට බද්ද වර්ෂ 1901 ක් වූ මැයි මස 27 වෙනි සදුදින දවල් දෙදෙනට කොලඹ කවිචේරියේදී මෙහි පහත දක්වන කොන්දේසි යටතේ ප්‍රසිඛ වෙන්දේසියේ විකුනන බව මෙයින් දැනුම්දෙනවා ඇත.

- බදු ගැනුම්කාරයා විසින් බදු මුදල අත්පිට ගෙවන්නට ඕනෑය.
- මාසයක් කලින් දැනුම්දුන් විට ඉඩම් ආණ්ඩුවට නැවත බාරදෙන්නට ඕනෑය.
- ඉඩම් දිවුනුකරමින් හොඳකාර පවත්වන්නට ඕනෑය.
- වැඩිදුර කාරණා ඉල්ලා විවකදී කවිචේරියෙන් දැනගන්නට පුළුවන.

වර්ෂ 1901 ක් වූ මැයි මස 8 වෙනි දින කොලඹ කවිචේරියේදීය.

ඇච්. ආර්. ඇලිස්,
ආණ්ඩුවේ ඒරන්ත වම්හ.

NOTICE is hereby given that the lease of grass and cocoanut tress standing on the Crown lands on the Peliyagoda side of the approach road to the Victoria bridge will be put up for sale by public auction for a term of eighteen months commencing from July 1, 1901, at the Colombo Kachcheri, on Monday, May 27, 1901, at 12 noon, on condition that the purchaser is to be regarded as a tenant-at-will, the lessee do permit owners of lands who have no access to the road a right of way across the land leased, and that the rent shall be paid in advance.

Further information may be obtained on application at the Colombo Kachcheri.

The Kachcheri,
Colombo, May 8, 1901.

F. R. ELLIS,
Government Agent.

ත්‍රිකුණාමලය පාලමට යන පාර අද්දර පැලියගොඩ පැත්තේ තිබෙන ආණ්ඩුව සන්තක ඉඩම්වල තිබෙන තනකොල සහ පොල්ගස්වලින් වර්ෂ 1901 ක් වූ ජූලි මස 1 වෙනි දින පටන් දහඅට මාසක් කට බද්ද වර්ෂ 1901 ක් වූ මැයි මස 27 වෙනි සදුදින කොලඹ කවිචේරියේදී දවල් දෙදෙනට මෙහි පහත දක්වන කොන්දේසි යටතේ ප්‍රසිඛ වෙන්දේසියේ විකුනන බව මෙයින් දැනුවනවා ඇත.

- 1. බදු ගැනුම්කාරයා ආණ්ඩුවට ඕනෑවූ විවකදී ඉඩම්වලින් අහස්කරන්නට පුළුවන.
- 2. මහපාරට එන්නට මගක් නැති ඉඩම් අයිතිකාරයින්ට බදුදෙන ඉඩම් හරහ යන්නට එවට බදු ගැනුම්කාරයා විසින් ඉඩදෙන්නට ඕනෑය.
- 3. බදු මුදල අත්පිට ගෙවන්නට ඕනෑය.

මේ ඉඩම් ගැන වැඩිදුර කාරණා ඉල්ලීමකල විට කොලඹ කවිචේරියේදී දැනගන්නට පුළුවන.

වර්ෂ 1901 ක් වූ මැයි මස 8 වෙනි දින කොලඹ කවිචේරියේදීය.

ඇච්. ආර්. ඇලිස්,
ආණ්ඩුවේ ඒරන්ත වම්හ.

LAND SALES IN THE CENTRAL PROVINCE.

No. 1,773, C. P.

Colonial Secretary's Office,
Colombo, May 7, 1901.

ON Wednesday, July 10, 1901, at 12 noon, the Assistant Government Agent for the Nuwara Eliya District will put up to auction, at his office in Nuwara Eliya, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Nineteen allotments of land situated in the Walapane division of the Nuwara Eliya District of the Central Province.

Lot.	Name of Land.	Name of Applicant.	Description.	Extent.		Upset Price per Acre.
				A.	R. P.	
Preliminary plan 998. Village—Ambanella.						
3824	Leniyalandeyayahena	—	Chena	2	0 36	10
3825	Kosgahahena	—	do.	7	2 11	10
Preliminary plan 4,480. Village—Rasingolla.						
11978	Neludandahinna	Crown	Encroachment	0	0 0 51	100
Preliminary plan 4,621. Village—Kalaganwatta.						
12801	Peraketiyahena	—	Chena	3	0 7	10

Lot.	Name of Land.	Name of Applicant.	Description.	Extent.		Upset Price per Acre. Rs.
				A.	R. P.	
12295	Galabenditennehena	Preliminary plan 4,617. Village—Galaganwatta.	Chena	1	1 2	10
12296	Do.	Ilukeiya Keerala	do.	0	2 7	10
11040	Galayatalandehena	Preliminary plan 41,13. Village—Ambanella.	Patana	13	1 33	10
11043	Ehelagahahena	Dimbulane Rateneahatmaya	do.	0	2 6	10
12018	Ikiriketiyaehena	Preliminary plan 4,495. Village—Pannala.	Belt of forest	0	1 0	10
12020	Meegahakumbura-addarakele	W. Hami Vidane	do.	0	1 11	10
12026	Dambagahagawakumbura-addarakele	W. Tikiri Vidane	Belt of jungle (precipitous)	0	2 10	10
12029	Sairupitiyakele	—	Belt of forest	0	1 24	10
12121	Edamililepatana	Preliminary plan 4,550. Village—Malyaddegama.	Patana	0	0 13	10
12122	Do.	—	do.	0	0 14	10
12123	Warakalanda	—	Chena	0	0 28	10
12124	Annasigallepatana	Preliminary plan 4,550. Village—Kurunpanawela.	Patana	0	0 18	10
12127	Girawandina-galagawahena	—	Chena	1	0 16	10
12128	Bambaragala	—	Cliffs	1	1 23	10
12129	Galapitahena	—	Scrub	0	1 36	10

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Assistant Government Agent, Nuwara Eliya.

By His Excellency the Governor's command,

J. J. THORBURN,
for Colonial Secretary.

No 1,773, C. P.

විෂි 1901 ක්වූ මැයි මස 7 වෙනි දින කොළඹ
මහසෙනෙවිතුමා විසින් පවත්වාන ලද ආණ්ඩු මුදල් කොමිෂන්වලින්

ඉඩම් දීමාලම් කළුමනු ප්‍රකාරයට විෂි 1901 ක්වූ ජූලි මස 10 වෙනි දින වූ බදු දැවල් 120 ක්වූ මුදල් කොමිෂන්වලින් කඩවිලියේදී වෙන්දේසි කර තිබුණු මහලොව ප්‍රකාරයට ඇත.

මහලොව ප්‍රකාරයට වලපහේ කොට්ඨාසයේ පිහිටා තිබෙන බිම්කැබලි.

සිතියම 998. ගම—අබන්දැල්ල.

නො.	ඉඩමේ නම.	ඉල්ලීමකාරයාගේ නම.	අන්දම.	අක්කර	
				මහ. ප.	රු.
3824	ලීනිපුරන්කොණ්ඩේගේ	—	හේන	2	0 36
3825	කොස්ගමගේ	—	එම	7	2 11
11978	නෙලුදන්ඩානින්න	සිතියම 4,480. ගම—රහින්නොල්ල.	අල්ලාගත තිබෙන බිම	0	0 0 31 100
12301	පේරකැවිගේගේ	සිතියම 4,621. ගම—කලගන්නි.	හේන	3	0 7 10
12295	ගලබද්දිකැවේගේ	සිතියම 4,617.	හේන	1	1 2 10
12296	එම	ඉලුක්කැවිගේ කිරිල	එම	0	2 7 10
1104	ගලකටුගමගේ	සිතියම 4,113. ගම—අබන්දැල්ල.	පහන	13	1 33 10
11043	ඇකැලගමගේ	දිවුලන රවේමකන්මයා	එම	0	2 6 10
12018	විකිරිකැවිගේගේ	සිතියම 4,495. ගම—පන්නල.	කැලෑව	0	1 0 10
12020	මීගහකුඹුරුද්දරකැවේ	—	එම	0	1 11 10
12026	දඹගහගාමාකුඹුරුද්දරගේ	සාමවිදුගේ	කැලෑව	0	2 10 10
12029	සසිරැවිගේකැලේ	බිබිලිමි. විකිරිවිදුගේ	එම	0	1 24 10
12121	ඇදවිල්ලපහන	සිතියම 4,550. ගම—මාලියද්ද.	පහන	0	0 13 10
12122	එම	—	හේන	0	0 14 10
12123	වරකැලුන්ද	—	එම	0	0 28 10
12124	අනනාසිගොල්ලේපහන	—	පහන	0	0 18 10
12127	කිරිවන්දිකලගාමාගේ	—	හේන	1	0 16 10
12128	බමරගල	—	ගල්පහන බිම	1	1 23 10
12129	ගලපිටගේ	—	ලවල	0	1 36 10

මෙම ඉඩම් ගැණ වැඩිදුර කාරණා සර්වේසර්වනර්ලිප්තයන්ගෙන්ද, විකිණීමේ කොන්දේසි ගැණ කුමරු මුදල් කොමිෂන්වලින් පවත්වාන ලද ආණ්ඩු මුදල් කොමිෂන්වලින් ද දැනගත හැකිවේ.

ගරුගර ආණ්ඩුකාර උතුමානන්වහන්සේගේ ආණ්ඩු මුදල් කොමිෂන්වලින්,
ජේ. ජේ. තෝර්බර්න්,
මහසෙනෙවිතුමා විසින් වෙනුවට.

No. 1,774, C. P.

Colonial Secretary's Office,
Colombo, May 7, 1901.

ON Wednesday, July 10, 1901, at 12 noon, the Assistant Government Agent for the Nuwara Eliya District will put up to auction, at his office in Nuwara Eliya, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Two allotments of land situated in the Uda Hewaheta division of the Nuwara Eliya District of the Central Province.

Lot.	Name of Land.	Name of Applicant.	Description.	Extent.		Upset Price per Acre. Rs.
				A.	R. P.	
12880	Mandaranuwara estate	Messrs. Finlay, Muir & Co.	Tea	7	2 6	100
Preliminary plan 4,778. Village—Wellagiriya.						
12979	Gokatugahamaditta	Ottennegedde Appuhamy and Pallegedere Appuhamy of Wellagiriya	Patana	2	1 22	20
Preliminary plan 4,848. Village—Wellagiriya.						

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Assistant Government Agent, Nuwara Eliya.

By His Excellency the Governor's command,
J. J. THORBURN,
for Colonial Secretary.

No 1,774, C. P.

වර්ෂ 1901 ජූලි මස 7 වෙනි දින කොළඹ මහසෙනෙවිවරයා විසින් කන්දෝ වැව්දිය.

මෙම දිනවලට නුවරඑළියේ උපළුපත්කරුන්ගේ විසින් වෙති පහත සඳහන්වන ආණ්ඩුව සත්කක ඉඩම් ආණ්ඩුවේ නියෝගවල ප්‍රකාරයට වර්ෂ 1901 ජූලි මස 10 වෙනි දිනට බදාදා දවල් 12ට නුවරඑළියේ කවුච්චියේදී වෙන්දේසි කර විකුණන්නට යොදනවා ඇත.

මෙම දිනවලට නුවරඑළිය පලාතේ උඩහේවාහැවේ කොට්ඨාසයේ පිහිටා තිබෙන කිම්කැවෙලි 2ක්. සිතියම 4,778. ගම්—වැල්ලගිරිය. උගත.

කො.	ගම.	ඉල්ලුම්කාරයා.	අත්දම.	අ. ර. ප.
12880	මන්දරත්නනුවරවත්ත අක්කරයක් රූපියල් 100කට හක්සේරුකර තිබේ.	පින්ලේ මුරු සහ සමාගම	යේ	7 2 6
සිතියම 4,848.				

12979	කොටුගහමඩිත්ත අක්කරයක් රූපියල් 20 බැගින්ය.	බිකුන්ගේගෙදර අප්පුහාමි සහ වැල්ලගිරියේ පල්ලේගෙදර අප්පුහාමි	පහත	2 1 22
-------	---	---	-----	--------

මෙම ඉඩම් කැණ වැඩිදුර කාරණා සර්වේඤ්චනාඥයන්ගෙන්ද, විකිනීමේ කොන්දේසි කැණ නුවරඑළියේ උපළුපත්කරුන්ගේගෙන්ද දැනගත හැකිවේ.

ගරුකර ආණ්ඩුකාර උතුමානන්වගන්සේගේ ආඥාවලට,
ජේ. ජේ. තෝර්බර්න්,
මහසෙනෙවිවරයා විසින් වෙනුවට.

No. 1,775, C. P.

Colonial Secretary's Office,
Colombo, May 7, 1901.

ON Wednesday, June 26, 1901, at 12 noon, the Assistant Government Agent for the Nuwara Eliya District will put up to auction, at his office in Nuwara Eliya, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Seventeen allotments of land situated in the Uda Hewaheta division of the Nuwara Eliya District of the Central Province.

Lot.	Name of Land.	Name of Applicant.	Description.	Extent.		Upset Price per Acre Rs.
				A.	R. P.	
12866	—	Horatota Basnayakege Don Samuel Appuhami	Patana	3	2 17	20
Preliminary plan 4,716. Village—Ekiriya.						
12594	Dikirilpotapatanahena	—	Chena, patana, and jungle 4 years	3	3 35	30
Preliminary plan 4,732. Village—Bulugahapitiya.						
12686	Batalakotuwa-aswedduma	—	Old paddy field	0	3 2	50
Preliminary plan 3,820. Village—Bogomuwa.						
10433	Kahambiliyaketiyaehena	J. Iriyagama, Ratemahatmaya	Chena	4	3 20	20
Preliminary plan 3,558. Village—Bogomuwa.						
10021	Bombuwahena	The Ratemahatmaya of Uda Hewaheta	Rocky, chena land	2	1 24-25	15
10022	Do.	For general sale	do.	1	3 33-50	15
Preliminary plan 3,819. Village—Moragalla.						
10482	Udamoragalahena	J. Iriyagama, Ratemahatmaya of Uda Hewaheta	Chena	1	3 6-75	20
Preliminary plan 3,555. Village—Bogomuwa.						
10016	Indipanduramadittehena	The Ratemahatmaya of Uda Hewaheta	Chena	1	2 5	20

Lot.	Name of Land.	Name of Applicant.	Description.	Extent. A. R. P.	Upset Price per Acre. Rs.
10104	Alakolamadittahena	Preliminary plan 3,595. The Ratemahatmaya of Uda Hewaheta	Chena	2 0 8	20
10017	Gallahahena	Preliminary plan 3,557. Village—Bogomuwa. The Ratemahatmaya of Uda Hewaheta	Chena	2 0 29-50	20
10018	Dambawellabulugaha-mullahena	do.	do.	1 1 22	20
10019	Hanguromatatennehena	For general sale	do.	1 1 26-75	20
10020	Dambawellabulugaha-mullahena	The Ratemahatmaya of Uda Hewaheta	do.	1 1 0	20
10046	Ratmatiyahena	Preliminary plan 3,576. Village—Pallewala. J. Iriyagama, Ratemahatmaya of Maturata	Chena	2 1 33	20
9630	Kahamadittakumbura	Preliminary plan 3,487. Village—Dimbulkumbura. The Ratemahatmaya of Uda Hewaheta	Patana	8 3 32	15
9631	Kandagollahena	For general sale	do.	9 3 10	15
9632	Kandagolla	do.	Jungle	0 1 11	20

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Assistant Government Agent, Nuwara Eliya.

By His Excellency the Governor's command.

J. J. THORBURN,
Acting Colonial Secretary.

No. 1,775, C. P.

විෂි 1901 ක්වූ මැයි මස 7 වෙනි දින කොළඹ මහසෙනෙවිගේ උපරිකාරකායාගේ කන්දොරුවේදී.

මහම දිසාවේ නුවරඑළියේ උපරිකාරකායාගේ විසින් මෙහි පහත සඳහන්වන ආණ්ඩුව සත්කක ඉඩම් ආණ්ඩුවට නිකුත්වනු ලබන 1901 ක්වූ ජූනි මස 26 වෙනි දිනකු බදාදා දැල් 12ට නුවරඑළියේ කවිවෙරියේදී වෙන්දේසිකරී විකුණනු ලබන දේශනා ඇත.

මහම දිසාවේ නුවරඑළිය පලාතේ උඩගේවාහැවේ කොට්ඨාසයේ පිහිටි නිවෙන කිමිකූබෙලි 17ක්.

සිතියම 4,767. ගම—ඇතිරිය.

නො.	ඉඩමේ නම.	ඉල්ලීමකාරයාගේ නම.	අන්දම.	මහත. අ. රු. ප.	අක්කර ගම මි රු.
12866	—	හොරකොට බස්නායකගේ දෙව් පැමුණේ අප්පුහාමි	පහත	3 2 17	20
12594	දකිරිල්පොටපහනේගේන	—	ගේන, පහත සහ අඩු රුදු 4ක කැලේ	3 3 35	30
12686	බහලකොටුවේ අස්වැද්දුම	සිතියම 4,732. ගම—බුදුගහපිටිය.	ඇරිහිස කුඹුර	0 3 2	50
10433	කකබිලියේකැවියේගේන	සිතියම 3,820. ගම—ගොගුඩුව. ජේ. ඉරිගම රවේමහත්මයා	ගේන	4 3 20	20
10021	බොමුවේගේන	සිතියම 3,558. උඩගේවාහැවේ රවේමහත්මයා	ගල් සහිත ගේන	2 1 24-25	15
10022	එම	විසින් විකිණීම පිහිස එම	එම	1 3 33-50	15
10432	උඩගොරගොල්ලේගේන	සිතියම 3,819. ගම—මොරගොල්ල. උඩගේවාහැවේ ජේ. ඉරිගම රවේ මහත්මයා	ගේන	1 3 6-75	20
10016	ඉන්දිපදුරේවිසින්ගේ ගේන	සිතියම 3,555. ගම—බොගුඩුව. උඩගේවාහැවේ රවේමහත්මයා	එම	1 2 5	20
10104	අලකොලමඩ්ගේගේන	සිතියම 3,595. ගම—පල්ලේවෙල. උඩගේවාහැවේ රවේමහත්මයා	එම	2 0 8	20
10017	ගලහගේන	සිතියම 3,557. ගම—බෝගුඩුව. උඩගේවාහැවේ රවේමහත්මයා	එම	2 0 29-50	2
10018	අම්බුල්ලේ බුඵගහමුල ගේන	එම	එම	1 1 22	20
10019	හඟුරුමටතැන්ගේගේන	විකිණීමට	එම	1 1 26-75	20
10020	දඹවැල්ලේ බුඵගහමුල ගේන	උඩගේවාහැවේ රවේමහත්මයා	එම	1 1 0	20
10046	රත්මැවියේගේන	සිතියම 3,576. ගම—පල්ලේවෙල. ජේ. ඉරිගම රවේමහත්මයා	එම	2 1 33	20
9630	කහමඩ්ගේකුඹුර	සිතියම 3,487. ගම—දිමුල්කුඹුර. උඩගේවාහැවේ රවේමහත්මයා	පහත	8 3 32	15
9631	කැන්දගොල්ලේගේන	විකිණීමට	එම	9 3 10	15
9632	කැන්දගොල්ල	එම	කැලාව	0 1 11	20

මෙම ඉඩම් ගැණ වැස්සුර කාරණ සර්වේචාර්තරාජ්උපකාරකායාගේගේද, විකිණීමේ කොන්දේසි ගැණ නුවරඑළියේ උපරිකාරකායාගේගේද දැනගත හැකිවේ.

ගරුකර ආණ්ඩුකාර උතුරුකන්වහන්සේගේ ආඥාව ලෙස,

ජේ. ජේ. ගෝර්බර්න්,
මහසෙනෙවිගේ වෙනුවට.

No. 1,776, C. P.

Colonial Secretary's Office,
Colombo, May 7, 1901.

ON Wednesday, June 26, 1901, at 12 noon, the Assistant Government Agent for the Nuwara Eliya District will put up to auction, at his office in Nuwara Eliya, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Three allotments of land situated in the Kotmale division of the Nuwara Eliya District of the Central Province.
Preliminary plan 4,378. Village—Malhewa.

Lot.	Name of Land.	Name of Claimant.	Description.	Extent.		Upset Price
				A.	R. P.	per Acre. Rs.
11653	Abinahela	Crown	Patana reservation of one chain from edge of irrigation channel	0	3 35	50
11656	Do.	do.	Jungle reservation of one chain from edge of irrigation channel	1	0 18	50
11657	Diyabarabokka	do.	do.	0	2 23	50

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Assistant Government Agent, Nuwara Eliya.

By His Excellency the Governor's command,

J. J. THORBURN,
for Colonial Secretary.

No. 1,776, C. P.

වස 1901 ජූනි මාස 7 වෙනි දින කොළඹ

මහසෙනෙවරිජ්ජන්තානායකයන්ගේ කන්දේරුවේදින.

මෙම දිනටම භූමිමල්ලියේ උපදේශනාලක්ෂණයන්ගේ විසින් මෙහි පහත සඳහන්වන ආණ්ඩුව සත්කම ඉඩම් ආණ්ඩුවේ නියෝගවල ප්‍රකාරයට වස 1901 ජූනි මස 26 වෙනි දින වැනි දින 12ට භූමිමල්ලියේ කවිමල්ලියේදී වෙන්දේසිකර මිනුනවි යෙදෙනවා ඇත.

මෙම දිනටම භූමිමල්ලිය පලාතේ කොත්මලේ කොඩාසයේ පිහිටා තිබෙන බිම්කැබලි 3ක්.

පිහිටම 4,378. මම—මල්ලුව.

කො.	ඉඩමේ නම.	අයිතිකම නිසන්තා.	අන්දම.	මහස. අ. රු. ප.
11653	අභිකතෙල	ආණ්ඩුව	ඇලව් කාව පහතට ඉතුරුකර තිබෙන බිම	0 3 35
11656	—	—	ඇලව් කාව කැලෑවට ඉතුරුකර තිබෙන බිම	1 0 18
11657	දියබරබොක්ක	—	එම	0 2 23

අක්කරයක් රූපියල් 50කට කන්දේරුවක තිබේ.

මෙම ඉඩම් ගැණ මැඩිදුර කාරණා කරවීමට පහසුකම් උත්සාහයන්ගෙන්ද, මිනිනීමේ කොන්දේසි ගැණ භූමිමල්ලියේ උපදේශනාලක්ෂණයන්ගෙන්ද දැනගත හැකිවේ.

ගරුකර ආණ්ඩුකාර උතුමානන්වනන්ගේ ආඥාව ලෙස,

ජේ. ජේ. කෝර්බර්න්,
මහසෙනෙවරිජ් වෙනුවට.

ON Wednesday, July 24, 1901, at 12 noon, at the Nuwara Eliya Kachcheri, the Assistant Government Agent, Nuwara Eliya, will put up to auction the following lot of land suitable for building sites, on the terms authorized by Government, and on the special conditions noted below :—

Lot.	Preliminary Plan.	Extent.	Upset Price per Acre.
		A. R. P.	Rs.
12839	4,757	0 3 31	750

Conditions.

1. The purchaser shall be bound to build within two years under penalty of forfeiture of the land and of all moneys paid on it.
2. The purchaser shall be bound to submit plans of any buildings proposed to be erected on the land for the approval of Government, and also to make such alterations and modifications thereof as may be required by the Board of Improvement of Nuwara Eliya.
3. The Forester may mark certain trees as not to be cut.

Further information, together with printed advertisements, plans, &c., can be obtained from the Assistant Government Agent, Nuwara Eliya.

By His Excellency the Governor's command,

J. J. THORBURN,
for Colonial Secretary.

LAND SALES IN THE SOUTHERN PROVINCE

No. 1,117, s. p.

Colonial Secretary's Office,
Colombo, May 3, 1901.

ON Wednesday and Thursday, July 17 and 18, 1901, at 12 o'clock noon, the Assistant Government Agent for the Matara District will put up to auction, at the Akuressa Resthouse, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Seventy-three allotments of land situated in the Weligam korale division of the Matara District of Southern Province.

Lot.	Name of Land.	Village.	Description	Extent.		
				A.	R.	P.
Preliminary plan 3,946.						
9831	Mahahena	Kokmaduwa	Jungle	0	3	31
9841	Do.	do.	do.	1	0	30
Preliminary plan 4,700.						
13152	Rannannahena	Hegette	Citronella	0	3	21
Preliminary plan 4,771.						
13504	Mulanegoda	Midigama	Cocoanut	3	1	22
13505	Mulanegoda or Mahagoda	do.	do.	0	1	24
Preliminary plan 4,287.						
11237	Gingaswila	Kamburugamuwa	Field	3	3	11
11239	Do.	do.	do.	0	1	18
11240	Do.	Mirissa	do.	0	3	22
11243	Do.	Kamburugamuwa	Deniya	0	2	16
11244	Do.	do.	Cocoanut garden	0	3	2
11248	Dalkadawatta-addaraowita	do.	Owita	0	0	28
11249	Liyangahawattaowita	do.	do.	0	0	30
11250	Ketagalagahawattaowita	do.	do.	0	0	34
11251	Dawatagahawattaowita	do.	do.	0	0	18
11252	Paluwatta-addaraowita	do.	do.	0	0	19
11253	Do.	do.	do.	0	0	8
11254	Do.	do.	do.	0	0	14
11257	Punchiduwa	do.	Cocoanut	0	3	35
11260	Yakahalinagoda or Galkadahena	do.	do.	0	3	22
11261	Punchiduwa	do.	do.	0	3	23
11262	Hatduwa	do.	do.	3	0	20
Preliminary plan 5,322.						
11751	Ittagoda	Ketanwila	Jak, &c.	0	1	13
11752	Do.	do.	Chena	0	0	39
Preliminary plan 3,337.						
7749	Eranavilladeniya	Maliduwa	Deniya	6	3	11
7750	Do.	Bangama	do.	0	2	19
7751	Gangahahena	do.	Jungle	0	3	3
7752	Millagahaduwa	Maliduwa	do.	0	0	26
7753	Eranavillahena	do.	do.	1	2	6
7754	Do.	do.	do.	0	1	29
7755	Eranavillahena	do.	do.	1	2	4
Preliminary plan 5,328.						
X 585	Puwakgasmullekanatta	Kohugoda	Chena	0	2	10
Preliminary plan 4,834.						
13787	Panwilamullegodahena	Maliduwa	Jungle	7	0	18
13788	Do.	do.	Clearing	1	3	15
Preliminary plan 1,465.						
12574	Hewagediwelwatta or Hirimurewatta	Imbulgoda	Garden	1	2	24
12576	Mahaowita	do.	Field	1	1	18
12577	Barandigodawatta	do.	Garden	2	0	20
12578	Mahakumburaowita	do.	Field	0	1	32
12579	Do.	do.	do.	0	1	24
Preliminary plan 3,422.						
7997	Kurahondepela	Bopitiya	do.	0	2	27
Preliminary plan 2,424.						
3881	Gurubolgodawatta	Ketanwila	Chena	0	3	11
Preliminary plan 3,356.						
7808	Polpelaketiyadeniya	do.	Deniya	0	3	18
7809	Veligodeduwa or Koratuwa	do.	Chena	0	0	16
7810	Thankandahenadeniya	do.	Fit for paddy	0	3	23
Preliminary plan 1,566.						
836	Bandarawiladuwa	Warakapitiya	Cleared land, &c.	0	2	37
842	Radaunnewatta	do.	Garden	1	2	35
Preliminary plan 1,471.						
12665	Manwellahena or Boralupolehena	Elgiriya	Jungle	1	2	18
12666	Do.	do.	do.	1	2	32
12667	Do.	do.	do.	2	1	33

Lot.	Name of Land.	Village.	Description.	Extent. A. R. P.
		Preliminary plan 2,295.		
3409	Madurumukalanahena	Maramba	Chena	10 2 24
3410	Do.	do.	Forest and chena	10 1 35
3411	Do.	do.	Forest	9 2 36
		Preliminary plan 3,607.		
8747	Walkoratuwawatta	Malimboda	Cocoa nut and jak	0 1 20
8748	Do.	do.	Owita	0 0 27
		Preliminary plan 3,866.		
9501	Muhagodadeniya	Peddepitiya	Deniya	0 1 16
		Preliminary plan 5,174.		
G 575	Alawatta	Diyalape	Citronella	0 2 7
		Preliminary plan 4,640.		
A 491	Penikolawila	Midigama	Field	0 2 20
B 491	Do.	do.	do.	2 3 16
12818	Do.	do.	do.	1 2 11
		Preliminary plan 4,903.		
14030	Goiyralagedeniyahena	Henagama	Citronella	0 1 26
14032	Galmuttewehena	Paraduwa	Chena	47 2 38
14036	Kekunagahawalahena	do.	Citronella	0 0 14
		Preliminary plan 3,275.		
7531	Kirillagahaliyadda	Gallala	Deniya	0 0 18
		Preliminary plan 5,175.		
K 575	Mederiwattakumbura-atmage	Kohugoda	Atmage	0 1 22
L 575	Do.	do.	do.	0 0 29
M 575	Oruwaketumullewatta	do.	Jak, &c.	0 0 21
N 575	Oruwaketumullekumbura	do.	Field	1 2 31
O 575	Deloruhelewatta	Maliduwa	Cocoanut	0 3 32
P 575	Delorukumburakuttiapillewa	do.	Chena	0 1 24
Q 575	Allelegewatta	Bopitiya	Cocoanut and jak	0 2 6
R 575	Yapageudumullekumburapillewa	Maliduwa	Threshing-floor	0 0 14
S 575	Korotumulla-atmage	do.	Citronella	0 0 21
T 575	Pallepalapekanatta	do.	Chena	1 1 26
U 575	Do.	do.	do.	1 2 3

Upset price,—Rs. 10 to Rs. 20, according to the nature of the land.

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Assistant Government Agent, Matara.

By His Excellency the Governor's command,

J. J. THORBURN,
for Colonial Secretary.

No. 1,117, S. P.

විෂ 1901 ක්‍රි.ව. මැයි මස 3 වෙනි දින කොළඹ
මහනගරාධිපතිවරයාගේ කන්තෝරුවේදී.

අප දිනවේ මාගර උපරිපාලනායකවරයාගේ විසින් මෙහි පහත සඳහන්වන ආණ්ඩුව සන්තක ඉඩම් ආණ්ඩු
වලට නිකුත්වනු ලබන විට 1901 ක්‍රි.ව. මැයි මස 17 වෙනි 18 වෙනි දිනවල මිදුදු සහ මුහුණතක්
දැරි 120 අකුරුගේ කානාගමේදී මෙහිදෙසිනර විකුණනට සෙදෙනවා ඇත.

මාගර දිනවේ මැලිගමකෝරලේ කොට්ඨාසයේ පිහිටා තිබෙන විමකුබෙලි 74ක්.

නො.	ඉඩමේ නම.	සිතියම 3,946. ගම.	අයදුම.	මහත. අ. ර. ප.
9831	මහනගර	කොත්මාදුව	බැද්ද	0 3 31
9841	එම	එම	එම	1 0 30
		සිතියම 4,700.		
13152	රතනවෙස්සන	භිදුන්ත	පැහිටි	0 3 21
		සිතියම 4,771.		
13504	මුලවෙහෙය	මිදියම	කොල්	3 1 22
13505	එම නොහොත් මහනගර	එම	එම	0 1 24
		සිතියම 4,287.		
11237	සිත්තපිල	කමුරුගමුව	කමුර	3 3 11
11239	එම	එම	එම	0 1 18
11240	එම	මිරිස්ස	එම	0 3 22
11243	එම	කමුරුගමුව	දෙතිස	0 2 16
11244	එම	එම	වන්ත	0 3 2
11248	දුල්කඩවත්තඅද්දරමිච්ච	එම	මිච්ච	0 0 28
11249	ලියනගමවත්තමිච්ච	එම	එම	0 0 30
11250	කැටකාලගමවත්තමිච්ච	එම	එම	0 0 34
11251	දවටගමවත්තමිච්ච	එම	එම	0 0 18
11252	පාච්චන්තඅද්දරමිච්ච	එම	එම	0 0 19
11253	එම	එම	එම	0 0 8
11254	එම	එම	එම	0 0 14
11257	පුත්තිය	එම	කොල්	0 3 35

නො.	ඉඩමේ නම.	ගම.	අත්දැ.	මහල. අ. රු. ප.
11260	සකලලිනාගොඩ නොහොත් ගල්කඩහේන	කඹුරුගමුව	පොල්	0 3 22
11261	පුත්තල	එම	එම	0 3 23
11262	කන්දුව	එම	එම	3 0 20
		සිතියම 5,322.		
11751	ඉත්තලගොඩ	කැටුණිල	කොස් සහ වෙනත්දේ	0 1 13
11752	එම	එම	හේන	0 0 39
		සිතියම 3,337.		
7749	ඇරත්විලදෙහිය	මලිදුව	දෙහිය	6 3 11
7750	එම	වත්තම	එම	0 2 19
7751	ගත්තකහේන	එම	බැඳ්ද	0 3 3
7752	මිල්ලගහදුව	මලිදුව	එම	0 0 26
7753	ඇරත්විලහේන	එම	එම	1 2 6
7754	එම	එම	එම	0 1 29
7755	එම	එම	එම	1 2 4
		සිතියම 5,328.		
X 585	පුවත්ගස්මුල්ලේ කහක්ක	කොහුගොඩ	හේන	0 2 10
		සිතියම 4,834.		
13787	පත්විලමුල්ලේ කොඩහේන	මලිදුව	බැඳ්ද	7 0 18
13788	එම	එම	එලිකරපු බිම	1 3 15
		සිතියම 1,465.		
12574	හේවාහේදවෙල්වත්ත නො හොත් හිරිවුරේවත්ත	ඉමුල්ගොඩ	වත්ත	1 2 24
12576	මහබිම්ම	එම	කුඹුර	1 1 18
12577	වරකිගොඩවත්ත	එම	වත්ත	2 0 20
12578	මහකුඹුරේබිම්ම	එම	කුඹුර	0 1 32
12579	එම	එම	එම	0 1 34
		සිතියම 3,422.		
7997	කුරහක් දෙපාල	බෝපිටිය	කුඹුර	0 2 27
		සිතියම 2,424.		
3881	ඉරුමොල්ගොඩවත්ත	කැටුණිල	හේන	0 3 11
		සිතියම 3,356.		
7808	පොල්පාලකැටියදෙහිය	කැටුණිල	දෙහිය	0 3 18
7809	වැලිගොඩදුව නොහොත් කොරවුව	එම	හේන	0 0 16
7810	කත්තන්දහේනදෙහිය	එම	කුඹුර	0 3 23
		සිතියම 1,566.		
836	බත්ධරවිලදුව	වරකැපිටිය	එලිකරපු ඉඩම	0 2 37
842	රදලක්කේවත්ත	එම	වත්ත	1 2 35
		සිතියම 1,471.		
12665	මත්වැල්ලේහේන නොහොත් බොරඑපලේහේන	ඇල්හිරිය	බැඳ්ද	1 2 18
12666	එම	එම	එම	1 2 32
12667	එම	එම	එම	2 1 33
		සිතියම 2,295.		
3409	වදුරුමුකලානෙහේන	මාරම	හේන	10 2 24
3410	එම	එම	බැඳ්ද සහ හේන	10 1 35
3411	එම	එම	බැඳ්ද	9 2 36
		සිතියම 3,607.		
8747	වල්කොරවුවවත්ත	මාලිමාව	පොල් සහ කොස්	0 1 20
8748	එම	එම	බිම්ම	0 0 27
		සිතියම 3,866.		
9501	මුගගොඩදෙහිය	පොද්දපිටිය	දෙහිය	0 1 16
		සිතියම 5,174.		
G 575	අළුත්වත්ත	දිකලපේ	පැහිරි	0 2 7
		සිතියම 4,640.		
A 491	පැතිකොලවිල	මදිගම	කුඹුර	0 2 20
B 491	එම	එම	එම	2 3 16
12818	එම	එම	එම	1 2 11
		සිතියම 4,903.		
14030	හෙසිරුලහේ දෙකියාදේහේන	හේනෙහම	පැහිරි	0 1 26
14032	ගල්මුත්තැවෙහේන	පරදුව	හේන	47 2 38
14036	කැකුකහහවල හේන	එම	පැහිරි	0 0 14
		සිතියම 3,275.		
7531	කිරිල්ලකහලියද්ද	ගල්ලල	දෙහිය	0 0 18
		සිතියම 5,175.		
K 575	මෙදේරිවත්තකුඹුරේ අත්මක	කොහුගොඩ	අත්මක	0 1 22
L 575	එම	එම	එම	0 0 29
M 575	මැවකෙටුමුල්ලේ වත්ත	එම	කොස් සහ වෙනත්දේ	0 0 21
N 575	මැවකෙටුමුල්ලේකුඹුර	එම	කුඹුර	1 2 31

කො.	ඉඩමේ නම.	ගම.	අන්දම.	මතක. අ. රු. ප.
O 575	දෙල්මිරු ඉහලවත්ත	මල්ලුව	පොල්	0 3 32
P 575	දෙල්මිරු කුඹුණු පිල්ලුව	එම	හේන	0 1 24
Q 575	දෙල්ලොහේ පත්ත	බෝපිටිය	පොල් සහ වෙනත් දේ	0 2 6
R 575	කාසාහේ උඩුමුල්ලේ කුඹුණු පිල්ලුව	මදුරුව	කමත	0 0 14
S 575	කොටුමුල්ලේ අත්මහ	එම	පැහිරි	0 0 21
T 575	පල්ලේපාලං පත්ත	එම	හේන	1 1 26
U 575	එම	එම	එම	1 2 3

තක්සේරු මිල රුපියල් 10 සිට 20 දක්වා ඉඩමේ ගැටිගැටිවයි.

මෙම ඉඩම් ගැණ වැඩිදුර කාරණා සර්වේශ්වකරුල්ලක් කාන්තා කේන්ද්‍රය, විකිනිමේ කොන්දේසි ගැණ කාරණා මාතර ආණ්ඩුවේ උපවිජයකරු කාන්තා කේන්ද්‍රය දැනගනව පුළුවන.

ගරුකර ආණ්ඩුකාර උතුරු මහනුවර කේන්ද්‍රයේ ආඥාව ලෙස,

ජේ. ජේ. ගෝර්ඩන්,
මහසෙකුකාරීස් වෙනුවට.

No. 1,118, S. P.

Colonial Secretary's Office,
Colombo, April 30, 1901.

ON Monday, June 17, 1901, at 12 noon, and the following days, the Assistant Government Agent for the Hambantota District will put up for sale or settlement, at his office in Ambalantota Resthouse, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Thirty-four allotments of land situated in the Magam pattu division of the Hambantota District of the Southern Province.

Lot.	Name of Land.	Name of Applicant.	Description.	Extent.		Upset Price
				A.	R. P.	per Acre. Rs. c.
Preliminary plan 4,164.—Paibokke.						
10783	Kudapaibokke	S. Jayawardene	Paddy field and garden	1	3 36	20 0
Preliminary plan 4,164.—Medagama.						
10784	Kudapaibokke	S. Jayawardene	Paddy field and garden	1	3 8	20 0
Preliminary plan 1,525.—Karavilla.						
314	Palugahawatta	Crown	Garden	0	3 36	12 50
316	Palugahabedda	do.	do.	0	3 20	12 50
Preliminary plan 1,525.—Paibokka.						
322	Kebilitigodahena	Crown	Low jungle	0	1 39	12 50
323	Do.	do.	do.	0	3 19	12 50
324	Do.	do.	do.	0	3 17	12 50
325	Do.	do.	do.	0	2 33	12 50
326	Do.	do.	do.	0	2 6	12 50
327	Do.	do.	do.	0	3 16	12 50
328	Do.	do.	do.	0	3 26	12 50
329	Do.	do.	do.	0	3 16	12 50
330	Do.	do.	do.	0	3 23	12 50
331	Do.	do.	do.	0	2 3	12 50
332	Do.	do.	do.	0	2 17	12 50
333	Do.	do.	do.	0	3 4	12 50
334	Do.	do.	do.	0	0 37	12 50
335	Do.	do.	do.	0	2 8	12 50
336	Do.	do.	do.	0	3 16	12 50
337	Do.	do.	do.	0	3 24	12 50
338	Do.	do.	do.	0	2 1	12 50
339	Do.	do.	do.	0	2 17	12 50
340	Do.	do.	do.	0	3 6	12 50
341	Do.	do.	do.	0	2 37	12 50
342	Do.	do.	do.	0	3 17	12 50
343	Do.	do.	do.	0	3 24	12 50
344	Do.	do.	do.	0	2 2	12 50
345	Do.	do.	do.	0	2 18	12 50
Preliminary plan 5,126½.—Ambalantota.						
10869	Dangahawatta	—	Garden	3	2 30	40 0
10870	Kongahawatta	Crown	do.	4	1 6	80 0
10871	Rukattanagahawatta	—	Garden	0	2 32	80 0
10872	Do.	—	do.	1	1 33	20 0
10873	Kadakirillagahawatta	Crown	do.	2	0 5	40 0
10874	Do.	do.	do.	0	2 2	20 0

NOTE.—Any persons considering that they have any claims to these lands are hereby noticed to produce evidence of their title before the Assistant Government Agent, Hambantota, on the day of sale.

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Assistant Government Agent, Hambantota.

By His Excellency the Governor's command.

J. J. THORBURN,
for Colonial Secretary.

No. 1,118, S. P.

වර්ෂ 1901 ක්වු අප්‍රේල් මස 30 වෙනි දින කොළඹ

මහසෙනෙකාරීජයාන්තරයේ සන්තෝරුවේදියා.

දකුණු දිසාවේ හම්බන්තොට උපළාත් කලාපයේ විසින් ලෙහි පහත සඳහන්වන ආණ්ඩුව සන්තක ඉඩම් ආණ්ඩුවේ නියෝගවල ප්‍රකාරයට වර්ෂ 1901 ක්වු ජූනි මස 17 වෙනි දිනවූ සඳුදා සහ ඊලඟ දවසවලදී අම්බ ලන්තොට භානායමෙදී කේරුවට තෝ විකිනී:ව යෙදෙනවා ඇත.

දකුණු දිසාවේ හම්බන්තොට පලාතේ මාහම්පත්තුවේ පිහිටා තිබෙන බිම්කැබලි 34ක්. විකිනීම පටන් ගන්නා අන්තරය 4,164. පයිබොක්ක.

නො.	ඉඩමේ නම.	ඉල්ලුම්කාරයා.	අත්දම.	මහකු. අ. රු. ප.	විකිනීම පටන් ගන්නා අන්තරය. රු. ග.
10783	කුඩාපයිබොක්ක	ඇස්. ජයවර්ධන	එ වසර කුඹුර සහ වත්ත	1 3 36	20 0
		සිතියම 4,164.	මැදිගම.		
10784	එම	ඇස්. ජයවර්ධන	එම	1 3 8	20 0
		සිතියම 1,525.	කර්මල.		
314	පළාතවත්ත	රජසන්තක	වත්ත	0 3 36	12 50
316	පළාතබැද්ද	එම	එම	0 3 20	12 50
		සිතියම 1,525.	පයිබොක්ක.		
322	කැපිලිනියොඩිපොත්ත	රජසන්තක	කුඩා බැද්ද	0 1 39	12 50
323	එම	එම	එම	0 3 19	12 50
324	එම	එම	එම	0 3 17	12 50
325	එම	එම	එම	0 2 33	12 50
326	එම	එම	එම	0 2 6	12 50
327	එම	එම	එම	0 3 16	12 50
328	එම	එම	එම	0 3 26	12 50
329	එම	එම	එම	0 3 16	12 50
330	එම	එම	එම	0 3 23	12 50
331	එම	එම	එම	0 2 3	12 50
332	එම	එම	එම	0 2 17	12 50
333	එම	එම	එම	0 3 4	12 50
334	එම	එම	එම	0 0 37	12 50
335	එම	එම	එම	0 2 8	12 50
336	එම	එම	එම	0 3 16	12 50
337	එම	එම	එම	0 3 24	12 50
338	එම	එම	එම	0 2 1	12 50
339	එම	එම	එම	0 2 17	12 50
340	එම	එම	එම	0 3 6	12 50
341	එම	එම	එම	0 2 37	12 50
342	එම	එම	එම	0 3 17	12 50
343	එම	එම	එම	0 3 24	12 50
344	එම	එම	එම	0 2 2	12 50
345	එම	එම	එම	0 2 18	12 50
		සිතියම 5,126½.	අම්බලන්තොට.		
10869	දන්තකවත්ත	—	වත්ත	3 2 30	40 0
10870	කෝන්ගහවත්ත	රජසන්තක	එම	4 1 6	80 0
10871	රුක්ඛකහවත්ත	—	එම	0 2 32	80 0
10872	එම	—	එම	1 1 33	20 0
10873	සබ්බිරිලකහවත්ත	රජසන්තක	එම	2 0 5	40 0
10874	එම	එම	එම	0 2 2	20 0

මේ ඉඩම්වලට උරුමයක් තිබෙනවායයි කල්පනාකරණ අය විසින් විකිනීම දවසේදී ඔවුන්ගේ උරුමවි.සි වල සාක්ෂි හම්බන්තොට උපළාත් කලාපයේ ඉදිරියේදී පෙන්වා සිටිනට බිනැලස මෙයින් දුහුම්දුන්නා ඇත.

මේ ඉඩම් සම්බන්ධව වැඩිදුර කාරණා සර්වේචර්ජකරුන්ගේ සහයෝගයෙන්, වින්ඩිමේ කොන්දේසිය ගැන හම්බන්තොට උපළාත් කලාපයේගෙන්ද දනගන්ව පුළුවන.

හරුහර ආණ්ඩුකාර උතුමානන්ඩකන්දේගේ ආඥාවලෙස,
ජේ. ජේ. තෝර්වර්ත්,
මහසෙනෙකාරීජයාන්තරය.

No. 1,119, S. P.

Colonial Secretary's Office,
Colombo, May 8, 1901.

ON Monday, June 17, 1901, at 12 noon, and the following days, the Assistant Government Agent for the Hambantota District will put up for sale or settlement, at his office in the Tangalla Resthouse, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Fifty-four allotments of land situated in the West Giruwa pattu division of the Hambantota District of the Southern Province.

Lot.	Name of Land.	Preliminary plan 5,213.—Galagama.		Description.	Extent. A. R. P.	Upset Price per Acre. Rs.
		Applicant—Crown.	Name of Claimant.			
11242	Kapuhena	E. Don Juwanis Appu		Chena	4 0 24	25
11243	Pokunehena	K. D. Janeris Appuhamy		do.	3 8 23	25
11244	Illukhena	do.		do.	3 1 23	25
11245	Rukattanahena	Y. G. Don Dines de Silva		do.	4 0 4	25

Lot.	Name of Land.	Name of Claimant.	Description.	Extent.		Upset Price per Acre. Rs.
				A.	R. P.	
		Applicant—P. Don Luwis de Silva.				
11246	Godakadurugasara or Wattahena or Uda Ambalamahatmayagehena	K. Don Davit and others	Chena	48	3 34	25
		Applicant—W. W. Don Juwanis.				
11247	Ganimekoradaminieyehena	Crown	Citronella	4	1 25	50
		Applicant—Nil.				
11248	Pinhena	P. Don Andris	do.	2	2 10	50
11249	Delgahahena	K. G. Don Davit and others	do.	1	3 12	50
		Applicants—K. Dingi Appu and P. Don Luwis.				
11250	Mirissemahatmayagehena	M. K. P. Ado Upasaka Appu	Citronella	5	0 11	50
		Applicant—Nil.				
11251	Delgahahena	A. L. Diyonis	Garden	0	1 36	50
11252	Do.	do.	do.	0	2 27	150
11253	Dodangahawatta	R. P. Appu	do.	2	2 25	150
11254	Dodangahahenawatta	K. Dingi Appu	do.	2	1 12	150
		Preliminary plan 5,301.—Getamanne.				
		Applicant—M. Dasan.				
11657	Talpotawattakebella	Crown	Garden	1	2 25	75
		Preliminary plan 5,195.—Unana.				
		Applicant—H. D. A. Abeysiriwardena.				
11131	Medahena	W. A. Don David de Silva	Citronella	11	0 0	30
11132	Do.	do.	Garden	0	1 16	40
		Applicant—M. K. Don David.				
11133	Bogahahena	W. A. Don David de Silva and others	Citronella	5	0 6	30
11134	Do.	do.	Garden	0	0 36	50
		Applicant—D. P. Baban.				
11135	Gomawalahena	W. A. Don David de Silva and others	do.	0	0 10	40
11136	Do.	do.	do.	2	1 27	30
		Preliminary plan 5,302.—Beligalla.				
		Applicant—Crown.				
B 583	Amuhena	B. B. Don Dines and another	Citronella	2	2 12	75
C 583	Hettiyagewatta	do.	do.	2	0 27	75
D 583	Kongahahena	do.	do.	1	0 10	75
F 583	Siambalagahahena	do.	do.	1	0 38	75
		Preliminary plan 5,302.—Etgalmulla.				
		Applicant—Crown.				
G 583	Galpettehena	K. H. Dano	Citronella	6	1 25	75
		Preliminary plan 5,302.—Beligalla.				
		Name of Applicant—Nil.				
11658	Lokurugemahahena	K. P. Don Andris	Citronella	1	3 30	75
		Preliminary plan 5,279.—Getamanne.				
		Applicant—P. L. Don Bastian.				
11533	Tennemalalawehena	Crown	Citronella	2	2 29	50
		Applicant—Crown.				
T 581	Mahahena or Gorakagahawatta	W. A. Don Juwanis and another	Citronella	6	0 6	50
U 581	Arehena	Heirs of Rapiel, deceased	do.	2	1 25	50
V 581	Lokuarachchigehena	do.	do.	1	2 29	50
W 581	Bogahahena	do.	do.	1	1 37	50
X 581	Kajugaha-aredeniya	do.	Paddy land	0	1 17	50
Y 581	Kajugahahena	do.	Citronella	3	2 0	50
Z 581	Wattehena	V. Don Abraham	do.	1	1 0	50
A 582	Do.	do.	Garden	0	2 30	50
B 582	Kajugaha-aredeniya	Heirs of Rapiel, deceased	Paddy land	0	1 14	50
O 582	Nugahena	do.	Citronella	4	3 26	50
D 582	Lolugahakoratuwekumbure-atmage	V. P. Don Abraham	Garden	0	0 4	30
E 582	Nugahena	do.	do.	0	0 33	30
F 582	Marawehena	A. K. Don Deonis	Citronella	3	3 22	50
G 582	Do.	do.	do.	2	1 9	50
H 582	Katukossa or Batalawatta	V. G. Lewishamy	do.	2	2 10	50
I 582	Do.	V. P. Pedris	Garden	1	0 8	50
J 582	Vitanagehena	Heirs of Rapiel	Citronella	1	2 11	10
K 582	Vitanagehena-atmage	do.	Garden	0	0 8	15
		Preliminary plan 5,384.—Kambussawela west.				
		Applicant—K. Babahamy.				
12049	Kotigalahenadeniya	Crown	Paddy field	0	1 34	50
12050	Kctigalahena	do.	Chena	1	2 14	10
		Preliminary plan 5,350.—Galagama.				
		Applicant—Crown.				
11832	Tullepolagodella	D. A. W. Appuhamy and others	Chena	2	2 3	25

Lot.	Name of Land.	Name of Claimant.	Description.	Extent. A. R. P.	Upset Price per Acre. Rs.
Preliminary plan 5,329.—Nalagama. Applicant—Crown.					
11771	Wekadahena	Crown	Citronella	1 0 26	50
11772	Do.	do.	Chena	0 2 18	20
11773	Do.	do.	do.	0 1 31	20
Preliminary plan 5,349.—Mahante. Applicant—L. Balahamy.					
11831	Malapala or Godapollahena	Crown	Vegetable garden	2 2 31	10
Preliminary plan 5,368.—Walasmulla. Applicant—B. Simon.					
J 587	Bogahakoratuwa	S. Don Andris	Chena	0 3 31	20
Applicant—Nil.					
L 587	Bogahahena alias Katuimbul-gahahena	Don Davit	do.	6 2 8	10

NOTE.—Any persons considering that they have any claims to these lands are hereby noticed to produce evidence of their title before the Assistant Government Agent on the day of sale.

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Assistant Government Agent, Hambantota.

By His Excellency the Governor's command,

J. J. THORBURN,
for Colonial Secretary.

No. 1,119, S. P.

විෂි 1901 ක්වු මැසි මස 8 වෙනි දින කොළඹ

මහකොමාරස්ථානයන්සේනේ කන්තෝරුවේදිස.

දකුණු දිසාවේ හම්බන්තොට රජසන්තලයන්සේ විසින් මෙහි පහත සඳහන්වෙන ආණ්ඩුව සන්තක ඉඩම් ආණ්ඩුවේ නියෝගවල ප්‍රකාරයට විෂි 1901 ක්වු යුනි මස 17 වෙනි දිනට පළු දවල් 12ට සහ ඊලඟ දවස්වලදී තන්ගල්ලේ තානාසමේදී විකිනීමට හෝ බේරීමට වෙන්දේසිකර විකුණනට යෙදෙනවා ඇත.

දකුණු දිසාවේ හම්බන්තොට පලාතේ බස්නාහිර හිරුවාපත්තුවේ පිහිටා තිබෙන විමකැබෙලි 54.

සිතියම 5,213. ගලගම.

විකිනීම පටන්

ගන්න අත්

මහත. තිමිල.

නො.	ඉඩමේ නම.	අයිතිකම් කියන්නා.	අන්දම.	අ. රු. ප.	රු.
ඉල්ලීමකාරයා -- රජසන්තක.					
11242	කපුගේන	ර්. දෙයන් පුලානිස්අප්පු	ගේන	4 0 24	25
11243	පොකුණේගේන	කේ. සී. පහේරිස් අප්පුහාමි	එම	3 3 23	25
11244	ඉල්ලීමකේන	එම	එම	3 1 23	25
11245	රුක්අත්තකගේන	වී. ජී. දෙ. දිනෙස්ද සිල්වා	එම	4 0 4	25
ඉල්ලීමකාරයා—පී. දෙ. එවිස්ද සිල්වා.					
11246	ගොඩකදුරුගස්ආර නො හොත් වත්තේගේන නොහොත් උඩ අම්බල මහත්මයාගේ ගේන	කේ. දෙ. දුරින් සහ තවත්	එම	48 3 34	25
ඉල්ලීමකාරයා—බබ්ලිච්. බබ්ලිච්. දෙ. පුලානිස්.					
11247	ගනිමේ කොරදමනිසේ ගේන	රජසන්තක	පැහිරි	4 1 23	50
මෙම ඉඩමවලට ඉල්ලීමකාරයෙක් නැහැ.					
11248	පිත්තේන	පී. දෙ. අන්ද්‍රිස්	එම	2 2 10	50
11249	දෙල්ගහගේන	කේ. ජී. දෙ. දුරින් සහ තවත්	එම	1 3 12	50
ඉල්ලීමකාරයා—කේ. විහිඅප්පු සහ පී. දෙ. එවිස්.					
11250	මිරිස්සේ මහත්මයාගේ ගේන	ඇම්. කේ. පී. අඳුරුපාසක	අප්පු	5 0 11	50
11251	දෙල්ගහගේන	ඒ. ඇල්. දිසෝනිස්	වත්ත	0 1 36	50
11252	එම	එම	එම	0 2 27	150
11253	දෙඩංගහවත්ත	ආර්. පී. අප්පු	එම	2 2 25	150
11254	දෙඩන්ගහගේගේවත්ත	කේ. විහිඅප්පු	එම	2 1 12	150
සිතියම 5,301. ගැටමාන. ඉල්ලීමකාරයා—ඇම්. දසත්.					
11657	නල්පොතවත්තේ කැබැල්ල	රජසන්තක	වත්ත	1 2 25	75
සිතියම 5,195. උනන. ඉල්ලීමකාරයා—එම්. සී. ඒ. අබේසිරිවඩින.					
11131	මැදේගේන	බබ්ලිච්. ඒ. දෙ. දුරින් ද සිල්වා	පැහිරි	11 0 0	30
11132	එම	එම	වත්ත	0 1 16	40

නො.	ඉඩමේ නම.	අයිතිකම් කියන්නා.	අත්දම.	විකිනීම පටන් ගන්නා අන් මහක. කිම මිල.	
				අ. රු. ප.	රු.
11133	බෝගහසේන	ඉල්ලිමිකාරයා—ඇම්. කේ. දෙය. දුවන්. ඩබ්ලිව්. ඒ. දෙය. දුවන් ද			
11134	එම	සිල්වා සහ නවත් ඩබ්ලිව්. ඒ. දෙය. දුවන් ද	පැහිරි	5 0 6	30
11135	ගොමවලසේන	ඉල්ලිමිකාරයා—ඩී. පී. බබන්. ඩබ්ලිව්. ඒ. දෙය. දුවන් ද			
11136	එම	සිල්වා	එම	0 0 10	40
B 583	අඹුසේන	සිතියම 5,302. බෙලිගල්ල. ඉල්ලිමිකාරයා—ගුරසන්නක. බී. ඩී. දෙය. දිනෙස් සහ නව	එම	2 2 12	75
C 583	හෙට්ටියාගේවත්ත	කෙනෙක්	පැහිරි	2 0 27	75
D 583	කෝන්ගහසේන	එම	එම	1 0 10	75
F 583	සියඹලාගහසේන	එම	එම	1 0 38	75
G 583	ගල්පැත්තේසේන	සිතියම 5,302. ඇත්ගල්මුල්ල. කේ. එච් දනෝ	එම	6 1 25	75
11658	ලෝකුරුගේ මහසේන	සිතියම 5,302. බෙලිගල්ල. මෙම ඉඩමට ඉල්ලිමිකාරයෙක් නැත. කේ. පී. දෙය. අන්ද්‍රිස්	පැහිරි	1 3 30	75
11533	තැන්ගේ මලපලාමේසේන	සිතියම 5,279. ගැවමාන. ඉල්ලිමිකාරයා—පී. ඇල්. දෙය. බස්නියන්. ගුරසන්නක	පැහිරි	2 2 29	50
T 581	මහසේන නොහොත්	ඉල්ලිමිකාරයා—ගුරසන්නක. ඩබ්ලිව්. ඒ. පුලානස් සහ			
U 581	ආරේසේන	තවකෙනෙක්	එම	6 0 6	50
V 581	ලොකුආරච්චිගේ සේන	නැසිතිය රපියෙල්ගේ උරුමක්කාරයෝ	එම	2 1 25	50
W 581	බෝගහසේන	එම	එම	1 2 29	50
X 581	කප්පුගහආරේ දෙනිය	එම	එම	1 1 37	50
Y 581	කප්පුගහදෙනිය	එම	පී. කුමුර	0 1 17	50
Z 581	එත්තේසේන	එම	පැහිරි	3 2 0	50
A 582	එම	පී. දෙයන් අබරන්	එම	1 1 0	50
B 582	කප්පුගහආරේ දෙනිය	නැසිතිය රපියෙල්ගේ උරුමක්කාරයෝ	වත්ත	0 2 30	50
C 582	හුගසේන	එම	පී. කුමුර	0 1 14	50
D 582	ලෝචගහකොරවුච්චි	එම	පැහිරි	4 3 26	50
E 582	හුගසේන	පී. පී. දෙයන් ඒබ්‍රහම්	වත්ත	0 0 4	30
F 582	මාරුමේසේන	එම	එම	0 0 33	30
G 532	එම	ඒ. කේ. දෙයන් දියෝනිස්	පැහිරි	3 3 22	50
H 582	කටුකොස්ස නොහොත්	එම	එම	2 1 9	50
I 582	වතලවත්ත	පී. ජී. එච්ස්නාම්	එම	2 2 10	50
J 582	විතානගේසේන	පී. පී. ජෙද්‍රිස්	වත්ත	1 0 8	50
K 582	එම අත්මග	රපියෙල්ගේ උරුමක්කාරයෝ	පැහිරි	1 2 11	10
12049	කොට්ඨලසේනේදෙනිය	එම	වත්ත	0 0 8	15
12050	කොට්ඨලසේන	එම	පැහිරි	1 2 14	10
11832	කුල්ලේපොලගොඩැල්ල	සිතියම 5,350. ගලගම. ඉල්ලිමිකාරයා—ගුරසන්නක. ඩී. ඒ. ඩබ්ලිව්. අප්පුහාම් සහ	සේන	2 2 3	25
11771	වෑකඩසේන	සිතියම 5,329. හලගම. ගුරසන්නක	පැහිරි	1 0 26	50
11772	එම	එම	සේන	0 2 18	20
11773	එම	එම	එම	0 1 31	20
11831	මලපලා නොහොත් ගොඩ	සිතියම 5,349. මහන්ගේ. ඉල්ලිමිකාරයා—ඇල්. බාලහාම්. පොල්ලසේන	එලව්චවත්ත	2 2 31	10
J 587	බෙන්ගහකොරවුච්චි	සිතියම 5,368. වලස්මුල්ල. ඉල්ලිමිකාරයා—බී. සීමන්. ඇ. දෙය. අන්ද්‍රිස්.	සේන	0 3 31	20

විකිණීම පටන්
ගන්න අන්
මහත. කිම මිල.
අ. රු. ප. රු.

නො. ඉඩමේ නම. අයිතිය කියන්නා. අන්දම.

මෙම ඉඩමට ඉල්ලීමකාරයෙක් නැතැ.

L 587 බෝගහසේන නොහොත් කටුඉඹුල්ගහ හේන දො. දුවන් හේන 6 2 8 10

මේ ඉඩමටලට උරුමයක් තිබෙනවායයි කල්පනාකරන අය විසින් ඔවුන්ගේ උරුමවාසිවල සාක්ෂි විකිණීම දමසේදී උපඵ්ජන්තඋන්නාන්සේ ඉදිරිසේ පෙන්වාසිවිනට මිනැලෙස මෙයින් දනුමිදුන්නා ඇත.

මේ ඉඩම පමිබකව වැඩිදුර කාරනා සර්වේයර්ජනරුල්උන්නාන්සේගෙන්ද, විකිණීමේ කොන් දේසිය ගැන හමිබන්තොට උපඵ්ජන්තඋන්නාන්සේගෙන්ද දනගන්ට පුඵවන.

ගරුතර ආණ්ඩුකාර උතුමානන්වහන්සේගේ ආඥාවලෙස,
ජේ. ජේ. තෝරබර්න්,
මහසෙත්තාරිස් වෙනුවට.

No. 1,120, s. p.

Colonial Secretary's Office,
Colombo, May 11, 1901.

ON Tuesday, July 2, 1901, at 12 o'clock noon, the Government Agent for the Southern Province will put up to auction, at his office in Galle, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Thirty-eight allotments of land situated in the Gangaboda pattu, Bentota-Walallawiti korale, and Talpe pattu divisions of the Galle District of the Southern Province.

Preliminary plan 5,248.—Gangaboda pattu. Village—Udugama.

Lot.	Name of Land.	Name of Applicant.	Description.	Extent.			Upset Price
				A.	R.	P.	per Acre. Rs.
11432	Enagalkanda or Nerugalkanda	Don Sadris, P. O.	Young chena	1	2	4	20
11434	Do.	do.	Garden	0	1	21	20
11435	Do.	do.	Owita and land	0	0	24	20
11436	Enagalkanda-addaraokanda or Nerugalkanda-addaraokanda	do.	Owita fit for paddy	3	3	2	20
7409½	Preliminary plan 3,230.—Gangaboda pattu. Karawellamullagoda	—	Village—Pahalakimbiya. Jungle	0	3	19	10
3980	Preliminary plan 1,814.—Gangaboda pattu. Polayalkenetta	—	Village—Waduveliwitiya. Chena	1	1	28	10
3983	Do.	D. G. Denis or Abran	do.	2	1	20	10
4371	Preliminary plan 1,861.—Gangaboda pattu. Rambukpotabedda	N. Mathes de Silva	Village—Gammeddegoda. Low jungle	2	0	3	15
4373	Gonanpannabedda	K. Nicholas and W. Andris	Village—Udaweliwitiya.				
4374	Do.	Appu do.	Low jungle Owita	2	0	34	15
10572	Preliminary plan 5,026.—Gangaboda pattu. Heendeniyagoda or Kanuderiyanagoda	—	Village—Wanduramba. Owita	0	3	9	10
Z 605	Preliminary plan 1,364.—Gangaboda pattu. Pitagedarawattalangabedda	—	Village—Ihalakimbiya. Garden	1	0	22	10
10715	Pahalakosgahahadeniya	—	Field	1	0	13	15
6426	Preliminary plan 2,976.—Gangaboda pattu. Goda-arambbedda	—	Village—Baddegama. Jungle	2	3	9	10
W 260	Preliminary plan 2,888.—Gangaboda pattu. Polgahadeniya	Don A. de Silva	Village—Lelwala. Jungle	2	1	36	10
5910	Galenedeniyagodawatta	A. Dissanaiyake, Mudaliyar, Gangaboda pattu	Garden	1	0	28	10
11756	Preliminary plan 5,323.—Bentota-Walallawiti korale. Alibindakele	—	Village—Ihalaomatta. Owita	0	1	39	10
11593	Preliminary plan 5,287.—Bentota-Walallawiti korale. Ilukpithena	I. H. Hinyana	Village—Hipankanda. Garden	0	2	23	10
11729	Preliminary plan 5,318.—Bentota-Walallawiti korale. Kadiyawattakanda	—	Village—Porawagama. Chena	0	3	23	10
11730	Ihalagedarakandekaratura	—	Owita	0	3	6	10
11731	Do.	—	do.	0	0	10	10
6510	Preliminary plan 2,998.—Bentota-Walallawiti korale. Ambalaneduwa	—	Village—Moragoda. Jungle and swamp	6	2	21	10
11420	Preliminary plan 5,244.—Bentota-Walallawiti korale. Gatayagalapollewwa	—	Village—Porowagama. Owita	0	2	5	10
11423	Do.	—	Chena	0	3	10	10
11669	Preliminary plan 5,304.—Bentota-Walallawiti korale. Annasigalahenakele	—	Village—Pitigala. Garden	0	1	29	10

Lot.	Name of Land.	Name of Applicant.	Description.	Extent. A. R. P.	Upset Price
					per Acre. Rs.
11461	Preliminary plan 5,257.—Bentota-Walallawiti korale. Emberellagahahena	P. A. Thotocho Appu	Village—Nawadagala. Garden	1 2 10	10
10855	Preliminary plan 5,125.—Bentota-Walallawiti korale. Karandagasudumullagodella	—	Village—Horangalla. Yams	0 1 10	15
11672	Preliminary plan 5,305.—Bentota-Walallawiti korale. Wadumullakanda	—	Village—Metiwiliya. Garden	0 0 14	10
11328	Preliminary plan 1,411.—Bentota-Walallawiti korale. Ratmalaokandaowita	—	Village—Walinguruketiya. Owita	0 3 13	15
11330	Ratmalaokandawattaowita	—	do.	0 2 18	10
11332	Galwallakumbura	Batthayar Mendis Wera-sinha, Mudaliyar	Field	0 2 31	11
11342	Walingurukattiyawela	do.	do.	0 3 34	10
11601	Preliminary plan 5,290.—Bentota-Walallawiti korale. Kurunduwalakele	T. H. Simarisa	Village—Yatagala. Owita	0 3 17	15
11602	Do.	do.	Garden	0 3 38	10
9675	Preliminary plan 3,897.—Bentota-Walallawiti korale. Elagotupoluwa	H. J. de Livera, Mudaliyar	Village—Weihena. Garden	1 1 5	10
G 102	Preliminary plan 1,720.—Talpe pattu. Godellawatta	Hatarasinlage Silindo	Village—Kahanda. Cleared land	1 0 17	10
Q 104	Preliminary plan 1,728.—Talpe pattu. Tuttirihena	—	Village—Kodagoda. Jungle	0 3 17	10
3150	Batamullakele	Village—Malalagodapitiya. —	Partly cleared, partly jungle	4 3 15	20

Any persons considering that they have any claims to these lands are hereby noticed to produce evidence of their title before the Government Agent on the day of sale.

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Government Agent, Galle.

By His Excellency the Governor's command,

J. J. THORBURN,
for Colonial Secretary.

No. 1,120, S. P.

වෙළුම් 1901 සහ වැසි මස 11 වෙනි දින කොළඹ
ගනකොටුකාරයින්ගේ කාර්යාලයේදී

දකුණු දිසාවේ ගාල්ලේ ඒකත්තලන්කාන්තේ විසින් වෙති සහකරු වෙත ආණ්ඩුව සත්කම ඉඩම් ආණ්ඩු විවේ කාර්යාලයට වෙළුම් 1901 සහ වැසි මස 2 වෙනි දිනට අහනරුවාද දවල් දෙදලකට ගාල්ලේ කම්බේවිදේදී වෙන්දේසිකර විකුණීමට යොදාගනු ලැබේ.

දකුණු දිසාවේ ගාල්ලේ වෙන්කර වලල්ලා විවේකාරයේ සහ කල්පේපත්තු කොටුකරු පිහිටා තිබෙන විවිධ වෙළුම් 38 ක්.

සිතියම 5,248. ගනබඩපත්තුව. ඉල්ලුම්කාරයා—දෙස් සාප්පිස් පී. ඩී.

කො.	ගම.	ඉඩමේ නම.	අත්දම.	මහත.	අක්කරයක වටිනාකම.
				අ. රු. ප.	රු.
11432	උඩුගම	එකගල්කන්ද නොගොත් කෙරගල් කන්ද	කුඩාගේන	1 2 4	20
11434	එම	එම	වත්ත	0 1 21	20
11435	එම	එම	මිහිට සහ වත්ත	0 0 24	20
11436	එම	එකගල්කන්ද අද්දර ඔකන්ද නොගොත් කෙරගල්කන්ද අද්දර විවසුරත්ත සැහෙන ඔකන්ද	මිහිට	3 3 2	20
7409 1/2	පහලකිහික	සිතියම 3,230. මෙම ඉඩම්වලට ඉල්ලුම්කාරයෙක් නැත. සාරවැල්ලුල්ලගොඩ	නැලේ	0 3 19	10
3980	වඩුවැලිවිටිය	සිතියම 1,814. පොලොල්කන්ත	ගේන	1 1 28	10
3983	වඩුවැලිවිටිය	ඉල්ලුම්කාරයා—ඩී. ජේ. දිනේස් නොගොත් අඹරත්. පොලොල්කන්ත	ගේන	2 1 20	10
4371	ගම්මැද්දගොඩ	සිතියම 1,861. ඉල්ලුම්කාරයා—ඇන්. මනෙස්ස පිල්වා. රඹුක් පොත්තමැද්ද	කුඩාකැලේ	2 0 3	15
4373	උඩවැලිවිටිය	ඉල්ලුම්කාරයා—කේ. නිකුල් සහ ඩබ්ලිව්. අන්දිස් අද්දර. ගෝනත්තමැත්තමැද්ද	ගේන	2 0 34	15
4374	එම	එම	මිහිට	0 3 13	15
10572	වදුරම	සිතියම 5,026. මෙම ඉඩම්වලට ඉල්ලුම්කාරයෙක් නැත. පිත්දෙතියගොඩ නොගොත් කනුදෙරියගොඩ	මිහිට	0 3 9	10
Z 605	ඉහලකිහික	සිතියම 1,364. පිටගෙදරවත්තලග මැද්ද	වත්ත	1 0 22	10
10715	එම	පහලකොස්ගහගේනදෙතිය	කුඹුර	1 0 13	15

නො.	නම.	ඉඩමේ නම.	අත්දම්.	අක්කරයක මකක. වටිනාකම.	
				අ. රු. ප.	රු.
6426	බද්දෙගම	සිතියම 2,976. ගොඩඅරඹවැද්ද	කැලේ	2	3 9 10
W260	ලේල්වල	සිතියම 2,888. පොල්ගහදෙහි	එම	2	1 36 10
5910	එම	ගලේක්දෙහිකොඩවක්ක	වත්ත	1	0 28 10
11756	ඉහලමමත්ත	සිතියම 5,323. බෙත්තර වලල්ලාපිටිකෝරලේ. අලිතින්දකැලේ	මිව්ව	0	1 39 10
11593	සිපත්තන්ද	සිතියම 5,287. ඉල්ලම්කාරයා—අයි. එම්. හිත්තාගහ. ඉලුක්පිටිහේන	වත්ත	0	2 23 10
11729	පොරවගම	සිතියම 5,318. මෙම ඉඩමවලට ඉල්ලම්කාරයෙක් නැතැ. කහිවත්තන්ද	හේන	0	3 23 10
11730	එම	ඉහලදෙදරකන්ද කරතුර	මිව්ව	0	3 6 10
11731	එම	එම	එම	0	0 10 10
6510	මොරගොඩ	සිතියම 2,998. අම්බලනෙදුව	කැලේ සහ මඩඉබම6	2	21 10
11420	පොරවගම	සිතියම 5,244. ගව්‍යාගලපොල්ලෙව්වා	මිව්ව	0	2 5 10
11423	එම	එම	හේන	0	3 10 10
11669	පිටිගල	සිතියම 5,304. අත්තාසිතලහේන කැලේ	වත්ත	0	1 29 10
11461	නවදහල	සිතියම 5,257. ඉල්ලම්කාරයා—පී. ඒ. සොව්වොඅජ්ඵ. ඇම්බරල්ලගහහේන	වත්ත	1	2 10 10
10855	තොරත්තල	සිතියම 5,125. මෙම ඉඩමවලට ඉල්ලම්කාරයෙක් නැතැ. කරන්දගාස්ටුමුල්ල ගොඩැල්ල	අල	0	1 10 15
11672	මැව්විලිය	සිතියම 5,305. වඩුමුල්ලකන්ද	වත්ත	0	0 14 10
11328	වල්ඉඟුරුකැපිය	සිතියම 1,411. රත්මලඹිකන්ද මිව්ව	මිව්ව	0	3 13 15
11330	එම	රත්මලඹිකන්ද වත්ත මිව්ව	එම	0	2 18 10
11332	එම	ගලවලකුඹුර	කුඹුර	0	2 31 11
11342	එම	වල්ඉඟුරුකැපියවෙල	එම	0	3 34 10
11601	ගටගල	සිතියම 5,290. කුරුඳුවලකැලේ	මිව්ව	0	3 17 15
11602	එම	එම	වත්ත	0	3 38 10
9675	වැයිහේන	සිතියම 3,897. ඉල්ලම්කාරයා—එම්. ජේ. ද ලිවෙරු මුදියන්සේ රුලගාමි. ඇලගොටුපෙල්ලෙව්වා	වත්ත	1	1 5 10
G 102	කහද	සිතියම 1,720. මෙම ඉඩම ඉල්ලම්කාරයා—නතරසිංහගේ සිලිදෙ. ගොඩැල්ලවත්ත	එලිකරපු ඉඩම	1	0 17 10
Q 104	කෝදකොඩ	සිතියම 1,728. තල්පෙටත්තුව. මෙම ඉඩමට ඉල්ලම්කාරයෙක් නැතැ. කුත්තිරිහේන	කැලේ	0	3 17 10
3150	මලාලකොඩපිටිය	බටුමුල්ලකැලේ	පංඟුවක් එලිකරපු ඉඩම, පංඟුවක් කැලේ	4	3 15 20

මෙම ඉඩම් නැවෙලිවලට අයිතිවාසිකම් කීතාහිපිටිය යම් අයෙක් ඇත්නම් ඔහු විසින් මේ විකිනීමේ දිනේදී ජාතිකවිකිකම් කීතා කිවහොත් ඔප්පු යොදා දකුණු පලාතේ මහජනකරුණකාන්තයෙහි පෙන්වා සිටිනව මිනැත.

මෙම ඉඩම් ගැණ වැඩිදුර කාරණා සර්වේචර්චනාලත්තාන්තයෙහිද, විකිනීමේ කොන්දේසි ගැණ කාරණා දකුණු පලාතේ ජනකරුණකාන්තයෙහිද දැනගනව පුළුවන.

ගරුකර ආණ්ඩුකාර උතුරානන්තයෙහි අඤ්ච ලෙස,
ජේ. ජේ. සෝරිබර්න්,
මහසෙනෙකාරීන් වෙනුවට.

No. 1,121, s. p.

Colonial Secretary's Office,
Colombo, May 12, 1901.

ON Friday, June 28, 1901, at 12 o'clock noon, the Government Agent for the Southern Province will put up to auction, at his office in Galle, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Twenty-nine allotments of land situated in the Talpe pattu and Four Gravets divisions of the Galle District of the Southern Province.

Lot.	Village.	Name of Land.	Name of Applicant.	Description.	Upset Price	
					Extent. A. R. P.	per Acre. Rs.
Preliminary plan 5,385.—Talpe pattu.						
12051	Ellalagoda	Dangamuwekanda	—	Garden	0 0 8	10
12052	Do.	do.	—	do.	0 0 14	10
12053	Do.	do.	—	Jungle	5 3 16	10
Preliminary plan 5,488.—Talpe pattu.						
12777	Paragoda	Bogahakumburegoda or Ganappekanda	N. Suwaris and others	Jungle	2 2 29	10
12778	Do.	do.	do.	Cleared land	0 0 16	15
12779	Do.	do.	do.	do.	0 0 15	15

Lot.	Village.	Name of Land.	Name of Applicant.	Description.	Extent.		Upset Price per Acre. Rs.
					A.	R. P.	
Preliminary plan 5,392.—Talpe pattu.							
12102	Degoda	Jambughahena	—	Chena	0	1 1	10
12103	Do.	do.	—	Garden	0	0 9	10
12104	Do.	do.	—	Chena	0	0 15	10
12105	Do.	do.	—	Cleared land	0	0 25	10
12106	Malalagodapitiya	Runekanattekoratuwa.	Welahenahewage Danoris	Jungle	4	0 14	10
12107	Do.	Bahehenakajugahakele	W. H. Daniris	do.	0	2 12	10
Preliminary plan 2,761.—Talpe pattu.							
5446	Kottawa	Kebellakumburaduwa	H. Appuhami	Garden	1	1 37	10
5449	Do.	Pansaladuwa	H. Adirian	Jungle	1	1 0	10
Preliminary plan 5,355.—Talpe pattu.							
M 586	Dorope	Galwetawatta	—	Owita	0	0 39	10
N 586	Do.	do.	—	Garden	0	0 34	10
O 586	Do.	do.	—	do.	1	1 20	10
P 586	Do.	do.	—	Jungle	1	1 30	10
Preliminary plan 5,391.—Talpe pattu.							
12096	Degoda	Galdenikanda	—	Cleared land	0	2 30	15
12097	Malalagodapitiya	do.	—	do.	0	2 20	15
12098	Do.	Galketiyakanda	—	Chena	2	0 20	10
12099	Degoda	do.	—	Owita	0	0 10	10
12100	Do.	do.	—	do.	0	1 14	10
12101	Malalagodapitiya	do.	—	Cleared land	0	1 10	15
Preliminary plan 5,428.—Talpe pattu.							
K 593	Mipe	Pokkalukanda <i>alias</i> Wilmagewattegoda	—	Garden	1	1 17	10
Preliminary plan 5,491.—Talpe pattu.							
12787	Malalagodapitiya	Hettigodakanatta or Paragahadeniyagoda-bedda	—	Chena	0	3 4	10
12788	Do.	do.	—	Garden	0	1 3	10
12789	Do.	do.	—	Cleared land	0	0 31	10
Preliminary plan 3,657.—Four Gravets.							
8879	Godakanda	Deniyawattegoda	—	Chena	1	1 10	100

Any persons considering that they have any claims to these lands are hereby noticed to produce evidence of their title before the Government Agent on the day of sale.

Further information respecting these lands may be obtained from the Surveyor-General; and respecting the conditions of sale from the Government Agent, Galle.

By His Excellency the Governor's command,

J. J. THORBURN,
for Colonial Secretary.

No. 1,121, S. P.

වර්ෂ 1901 ජූනි මාස 12 වෙනි දින කොළඹ

මහසෙනෙවිතුමා විසින් පවත්වන ලද භූමි භාෂ්‍යා සම්බන්ධව

දකුණු දිසාවේ භාෂ්‍යා භූමි භාෂ්‍යා පවත්වා ගැනීමේ විධිවිධාන පිළිබඳව වර්ෂ 1901 ජූනි මස 28 වෙනි දිනට සිකුරාදා දවල් 12ට භාෂ්‍යා කමිටුවේ රැස්වීමේදී වෙන්දේසි කර වඩාණිතයට ගෙදෙනවා යැයි.

දකුණු දිසාවේ භාෂ්‍යා භූමි භාෂ්‍යා පවත්වා ගැනීමේදී භූමි භාෂ්‍යා කමිටුවේ විසින් පවත්වා ගැනීමේ විධිවිධාන පිළිබඳව කැමැති 29 ක්.

සිකිං 5,385. භාෂ්‍යා පවත්වා ගැනීමේදී භූමි භාෂ්‍යා කමිටුවේ විසින් පවත්වා ගැනීමේ විධිවිධාන පිළිබඳව

කො.	භම.	භූමි භාෂ්‍යා	අන්දම.	අ. රු. ප.	රු.
12051	භාෂ්‍යා භූමි	දත්තවුමකන්ද	වත්ත	0	0 8
12052	එම	එම	එම	0	0 14
12053	එම	එම	කැලේ	5	3 16
සිකිං 5,488. භූමි භාෂ්‍යා—ඉ. ජේ. ප්‍රමාණී සහ වෙනත් අය.					
12777	පරගොඩ	බෝගහකුමුරගොඩ නොගොඩ	කැලේ	2	2 29
12778	එම	ගහප්පෙකන්ද	එළිකරපු භූමි	0	0 16
12779	එම	එම	එම	0	0 15
සිකිං 5,392. මෙම භූමි භාෂ්‍යා භූමි භාෂ්‍යා කමිටුවේ විසින් පවත්වා ගැනීමේ විධිවිධාන පිළිබඳව					
12102	දෙගොඩ	ජම්බුහහනේන	සේන	0	1 1
12103	එම	එම	වත්ත	0	0 9
12104	එම	එම	සේන	0	0 15
12105	එම	එම	එළිකරපු භූමි	0	0 25
භූමි භාෂ්‍යා—වෙලඟේනහේවාගෙ දකෝරිස්.					
12106	භාෂ්‍යා භූමි	රුහනකනන්කො කොරවුම	කැලේ	4	0 14
භූමි භාෂ්‍යා—බිඳිලි. එච්. දතිරිස්.					
12107	එම	බාහිස්සේනකන්දපුහකැලේ	එම	0	2 12

නො.	ගම.	ඉඩමේ නම.	අක්ෂර.	අක්ෂරයක මහත. වටිනාකම.	
				අ. රු. ප.	රු.
සිතියම 2,761. මෙම ඉඩම්වලට ඉල්ලුම්කාරයෙක් නැත.					
5446	කොට්ටොව	කැබෙල්ලකුඹුරදුව	වත්ත	1 1 37	10
5449	එම	පත්තලදුව	කැලේ	1 1 0	10
සිතියම 5,355.					
M 586	දොරපේ	ගල්වැවවත්ත	බිවිට	0 0 39	10
N 586	එම	එම	වත්ත	0 0 34	10
O 586	එම	එම	එම	1 1 20	10
P 586	එම	එම	කැලේ	1 1 30	10
සිතියම 5,391.					
12096	දිගොඩ	ගුණදේවකන්ද	එළිකරපු ඉඩම	0 2 30	15
12097	මලාලාගොඩපිටිය	එම	එම	0 2 20	15
12098	එම	ගල්කැටියෙකන්ද	හේන	2 0 20	10
12099	දිගොඩ	එම	බිවිට	0 0 10	10
12100	එම	එම	එම	0 1 14	10
12101	මලාලාගොඩපිටිය	එම	එළිකරපු ඉඩම	0 1 10	15
සිතියම 5,428.					
K 593	මීපෙ	පොත්තලකන්ද නොගොත් විලමග	වත්ත	1 1 17	10
සිතියම 5,491.					
12787	මාල්ලාගොඩපිටිය	ගෙවිවිගොඩකන්ත නොගොත්	හේන	0 3 4	10
12788	එම	පරකකදෙවියෙගොඩවැද්ද	වත්ත	0 1 3	10
12789	එම	එම	එළිකරපු ඉඩම	0 0 31	10
සිතියම 3,657. කඩවත්තනර. ඉල්ලුම්කාරයා—එච්. ගමගේ මහේස් ද සිල්වා.					
8879	නොඩකන්ද	දෙවියෙගොඩ	හේන	1 1 10	100

මෙම ඉඩම් කැබෙල්ලවලට අයිතිවාසිකම් කීතා හිටින ගම් අයෙක් ඇත්නම් ඔහු විසින් මේ විස්තීම් දිනේදී එම අයිතිවාසිකම් කීතා නිවෙහ මජ්ඣ පනාදිත දකුණු පලාතේ මහජ්ජන්තරාන්තරයේ ව පෙනාසිටිවට බිහික. මෙම ඉඩම් ගැණ වැඩිදුර කාරණ සර්වේචර්ජනරාජ්ජන්තරයේගෙත්ද, විකිනීමේ කොන්දේසි ගැණ කාරණ දකුණුපලාතේ ඒජන්තරාන්තරයේගෙත්ද දැනගන්නට පුළුවන.

ගරුකර ආණ්ඩුකාර උතුමානත්වගත්සේගේ ආඥාවලෙස,
 ජේ. ජේ. හෝර්බර්න්,
 මහසෙක්‍රතාරීස් වෙනුවට.

LAND SALES IN THE NORTH-WESTERN PROVINCE.

No. 1,470, N.W. P. Colonial Secretary's Office, Colombo, May 6, 1901.

ON Tuesday, July 23, 1901, at 1 o'clock P.M., the Government Agent for the North-Western Province will put up to auction, at his office in Kurunegala, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

An allotment of land situated in the Dambadeni hatpattu division of the Kurunegala District of the North-Western Province.

Lot.	Village.	Preliminary plan 14. Name of Land.	Description.	Extent. A. R. P.
2	Murutenge	Belungalakanda	Forest	106 2 0

Further information respecting this land may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Government Agent, North-Western Province.

By His Excellency the Governor's command,
 J. J. THORBURN,
 for Colonial Secretary.

No. 1,470, N.W. P. වර්ෂ 1901 ක්වූ මැයි මස 6 වෙනි දින කොළඹ

මහසෙක්‍රතාරීස් උත්තරයේගෙත් කන්තෝරුවේදීය. මෙම ඉඩමේ ආණ්ඩුවේ ඒජන්තරාන්තරයේ විසින් මෙහි පහත සඳහන්වෙන ආණ්ඩුව සත්කම ඉඩම ආණ්ඩුවේ කියෝගවල ප්‍රකාරයට වර්ෂ 1901 ක්වූ ජූලි මස 23 වෙනි දිනට අගහරුවාද දවල් 1 ව කුරුමා ගල කවිවේරියේදී වෙන්දේසිකර විකුණන්නට යෙදෙනවා ඇත.

නො.	ගම.	ඉඩමේ නම.	අක්ෂර.	අ. රු. ප.
2	මුරුතැන්ගේ	බැලුන්ගලකන්ද	මුකලාන	106 2 0

වැඩිදුර තොරතුරු සඳහා විකුණුම් කොමසාරිස් විසින් කියවන බිම්කැබෙල්ල 1ක්. සිතියම 14. මහත.

මෙම ඉඩම් ගැණ වැඩිදුර කාරණ සර්වේචර්ජනරාජ්ජන්තරයේගෙත්ද, විකිනීමේ කොන්දේසි ගැණ කාරණ වර්ෂ 1901 ක්වූ මැයි මස 6 වෙනි දින කොළඹ මහසෙක්‍රතාරීස් වෙනුවට.

ගරුකර ආණ්ඩුකාර උතුමානත්වගත්සේගේ ආඥාවලෙස,
 ජේ. ජේ. හෝර්බර්න්,
 මහසෙක්‍රතාරීස් වෙනුවට.

No. 1,471, N.W. P.

Colonial Secretary's Office,
Colombo, May 6, 1901.

ON Wednesday, July 24, 1901, at 1 o'clock P.M., the Government Agent for the North-Western Province will put up to auction, at his office in Kurunegala, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

An allotment of land situated in the Katugampola division of the Kurunegala District of the North-Western Province.

Lot.	Village.	Preliminary plan 2,331.		Extent. A. R. P.
		Name of Land.	Description.	
10918	Karambe	Newereamukalana	Jungle suitable for cocoanuts	15 2 0

Upset price,—Rs. 20 per acre.

Further information respecting this land may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Government Agent, North-Western Province.

By His Excellency the Governor's command,

J. J. THORBURN,
for Colonial Secretary.

No. 1,471, N.W. P.

විෂි 1901 ක්වු මැයි මස 6 වෙනි දින කොළඹ

වෙහෙසකාරිස්ලන්තාන්සේසේ කන්කෝරුවෙදි.

වැඩි දිනවේ ආණ්ඩුවේ ජ්ජන්තලන්තාන්සේ විසින් මෙහි පහත සඳහන්වෙන ආණ්ඩුව සත්කන ඉඩම ආණ්ඩුවේ කන්කෝරුවල ප්‍රකාරයට විෂි 1901 ක්වු ජූලි මස 24 වෙනි දිනවු බදු දවල් 1 වී කුරුනෑගල කම් වෙරිසේදි වෙන්දේසිකර විකුණන්නට යෙදෙනවා ඇත.

වැඩි දිනවේ කුරුනෑගල පලාතේ කවුකම්පොල ගත්පත්තුවේ කොට්ඨාසයේ පිහිටා තිබෙන බිම් කැවෙලි 1 ක්.

කො.	ගම.	පිහිටම 2,331. ඉඩම් නම.	අන්දම.	වකස. අ. රු. ප.
10918	කරමේ	කැවරිසේ මුකලාන	පොල්වලට පුදුසු කැලේ	15 2 0

කිසිකරණලද මුදල අක්කරයක් රුපියල් 20.

මෙම ඉඩම ගැණ වැඩිදුර කාරණ සර්වේයර්පකරලන්තාන්සේගෙන්ද, විකිනීමේ කොන්දේසි ගැණ කාරණ වැඩි දිනවේ ආණ්ඩුවේ ජ්ජන්තලන්තාන්සේගෙන්ද දැනගන්නට පුළුවන.

ගරුකර ආණ්ඩුකාර ලකුමානන්වකන්සේගේ ආඥාව ලෙස,
ජේ. ජේ. කෝර්බර්න්,
වෙහෙසකාරිස් වෙනුවට.

No. 1,472, N.W. P.

Colonial Secretary's Office,
Colombo, May 10, 1901.

ON Monday, July 8, 1901, at 1 o'clock P.M., the Assistant Government Agent for the Chilaw District will put up for sale or settlement, at his office in Chilaw Kacheheri, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Sixteen allotments of land situated in the Pitigal korale north division of the Chilaw District of the North-Western Province.

Lot.	Village.	Name of Applicant.	Description.	Extent.		Upset Price.
				A.	R. P.	per Acre. Rs.
C 1090	Kuda Maeliya	—	Fit for paddy	121	0 0	20
Preliminary plan 2,071.						
10228	Anaivulundawa	—	Low jungle and chena	3	0 22	15
10229	Do.	—	do.	2	2 6	15
10230	Do.	C. D. Bandahamy	do.	4	1 33	15
10231	Do.	do.	do.	4	3 1	15
10232	Do.	—	do.	4	3 21	15
10233	Do.	—	do.	5	0 11	15
10234	Do.	—	do.	7	2 20	15
10235	Do.	—	do.	5	2 14	15
10236	Do.	Ayampillai, Police Headman	do.	5	2 33	15
Preliminary plan 1,543.						
8088	Kusalai	—	Abandoned clearing	4	3 36	15
8090	Do.	—	Swampy, open land	2	3 20	15
M 650	Do.	—	Abandoned plantation	15	2 10	15
Preliminary plan 1,625.						
8341	Karukkuponai	—	Hollow scrub	0	3 24	15
8342	Do.	—	Open land suitable for tobacco	4	1 5	15
Preliminary plan 1,260.						
6667	Rajakadaluwa	—	Low jungle	37	1 0	30

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Assistant Government Agent, Chilaw.

By His Excellency the Governor's command,

J. J. THORBURN,
for Colonial Secretary.

No. 1,472, N.W. P.

වම් 1901 ජූනි මස 10 වෙනි දින කොළඹ මහසෙනෙවිගේ උපදේශනා කොට්ඨාසයේ කටයුතු වැඩිදිය.

වම් දිනවන කොළඹ දිස්ත්‍රික්කයේ උපදේශනා කොට්ඨාසයේ විසින් මෙහි පහත සඳහන්වන ආණ්ඩුව සහ තනි ඉඩම් ආණ්ඩුවේ නියෝගවලට ප්‍රකාශය වම් 1901 ජූනි මස 8 වෙනි දිනට සඳුදා දවල් 1 වන කොළඹ කඩවිවරයේදී වෙන්දේසිකර විකුණනවා ඇත.

වම් දිනවන කොළඹ පලාතේ උතුරු පිටිගල් කොට්ඨාසයේ පිහිටා තිබෙන බිම්කොට්ඨාස 16 ක්.

කො.	ග.	ඉල්ලුම්කරයා.	අක්ෂම.	මහස. රු. ප.	අක්ෂම. රු.
C 1090	කුඩාමාළුපිට	—	වැව මහස	121 0 0	20
සියලුම 2,180.					
10228	ආනුච්ඡන්දාව	—	ලඳුකැලාව සහ සේන	3 0 22	15
10229	එම	—	එම	2 2 6	15
10230	එම	—	එම	4 1 33	15
10231	එම	සී. ඩී. ඩී. ව්‍යාපාරික.	එම	4 3 1	15
10232	එම	එම	එම	4 3 21	15
10233	එම	—	එම	5 0 11	15
10234	එම	—	එම	7 2 20	15
10235	එම	—	එම	5 2 14	15
10236	එම	අධිකරණවලට පොලීස් මූලාදානය	එම	5 2 33	15
සියලුම 1,543.					
8088	කුසලයි	—	අත්තැරියාටු එළිකිරීම	4 3 36	15
8090	එම	—	වතුරු එළිකිරීම	2 3 20	15
M 650	එම	—	අත්තැරියාටු වගාව	15 2 10	15
සියලුම 1,625.					
8341	කරුක්කොට්ටේ	—	පහත් පතුරුකිරීම	0 3 24	15
8342	එම	—	ලුම්කලාව කොහිත එළිකිරීම	4 1 5	15
සියලුම 1,260.					
6667	රුක්කොට්ටේ	—	ලඳුකැලාව	37 1 0	30

මෙම ඉඩම් කැණ වැඩිදුර කාරණා සර්වේච්ඡන්දනා කොට්ඨාසයේගෙන්ද, විකිණීමේ කොන්දේසි කැණ වම් දිනවන කොළඹ පලාතේ උපදේශනා කොට්ඨාසයේගෙන්ද දැනගන්නට පුළුවන.

කරුකර ආණ්ඩුකාර උතුරු පිටිගල් කොට්ඨාසයේගේ ආකුටලෙස,
 ජේ. ජේ. ජෝර්ජ්,
 මහසෙනෙවිගේ වෙනුවට.

No. 1,473, N.W. P.

Colonial Secretary's Office,
 Colombo, May 12, 1901.

ON Monday, June 17, 1901, at 1 o'clock P.M., the Assistant Government Agent for the Chilaw District will put up for sale or settlement, at his office in Chilaw Kachcheri, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Nine allotments of land situated in the Pitigal korale north division of the Chilaw District of the North-Western Province.

Preliminary plan 2,429.

Lot.	Village.	Name of Applicant.	Description.	Extent.		Upset Price
				A.	R. P.	per Acre.
11278	Karukkuponai	W. M. Moses Fernando	Cocoanut garden	1	2 8	75
11279	Do.	do.	Low jungle	19	2 0	30
Preliminary plan 2,435.						
11338	Helambawatawana	J. A. Baronchi Appuhamy	Old chena	19	0 10	20
Preliminary plan 2,436.						
11340	Udappu	M. Mukutti and others	Tobacco gala	0	1 28	20
11341	Do.	do.	do.	0	1 12	20
11342	Do.	do.	do.	2	3 0	20
11343	Do.	do.	Plain suitable for tobacco plantation	3	0 30	20
11345	Do.	S. Sembalingam	do.	4	3 33	20
11346	Do.	Muttu Rama Sela Karuppen	Waste land	1	3 0	20

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Assistant Government Agent, Chilaw.

By His Excellency the Governor's command,

J. J. THORBURN,
 for Colonial Secretary.

No. 1,473, N.W. P.

වම් 1901 ක්වු මැයි මස 12 වෙනි දින කොළඹ මහසෙනෙවිවරයාගේ කන්තෝරුවේදී.

වම් දිනවේ කලාවක දිස්ත්‍රික්කයේ උපද්වන්තලයකට වසින් වෙති පහත සඳහන්වන ආණ්ඩුව සන්තක ඉඩම් ආණ්ඩුවේ නියෝගවල ප්‍රකාරයට වම් 1901 ක්වු ජුනි මස 17 වෙනි දිනට සඳු දවල් 10 කලාවක කවිවරයෙහි වෙන්දේසිකර විකුණනට නොහොත් කේරුම්කරදෙන්නට යෙදෙනවා ඇත.

වම් දිනවේ කලාවක පලායේ උතුරු පිහිටිකෝරලේ කොට්ඨාසයේ පිහිටා තිබෙන හිමිකැබෙලි 9ක්.

සිතියම 2,429.

නො.	ගම.	ඉල්ලුම්කරුගේ නම.	අත්දම.	අක්කර ගන මිල.
11278	කරුක්කොයෝ	වේදේසි ප්‍රනාන්දු	පොල් වත්ත	1 2 8 75
11279	එම	එම	ලදකැලාව	19 2 0 30
				සිතියම 2,435.
11338	හැලඹවවන	බාගේත්ති අප්පහම්	පරණ හෙත	19 0 10 20
				සිතියම 2,436.
11340	උඩප්පුව	බුකුත්ති සහ තවත් අය	දුම්හාල	0 1 28 20
11341	එම	එම	එම	0 1 12 20
11342	එම	එම	එම	2 3 0 20
11343	එම	එම	දුම්කලාවතාවට නොබිනා පිහිටින	3 0 30 20
11345	එම	සෙම්බලිත්තම්	එම	4 3 33 20
11346	එම	බුක්කුණන් සෙලනරාජයන්	බුටු ඉඩම	1 3 0 20

මෙම ඉඩම් ගැණ වැඩිදුර කාරණ සර්වේශර්ජනරාජ්‍යයන්ගෙන්ද, විකිනීමේ කොන්දේසි ගැණ වම් දිනවේ කලාවක උපද්වන්තලයකට වෙන්දේසි දැනගන්නට පුළුවන.

ගරුකර ආණ්ඩුකාර උතුරු පිහිටිකෝරලයේ ආඥාවලය,
ජේ. ජේ. කෝර්බර්න්,
මහසෙනෙවිවරයාගේ වෙනුවට.

No. 1,474, N.W. P.

Colonial Secretary's Office,
Colombo, May, 14, 1901.

ON Tuesday, July 2, 1901, at 1 o'clock P.M., the Assistant Government Agent for the Puttalam District will up for sale, at his office in Puttalam, the under-mentioned portion of Crown Land, on the terms authorized by Government.

An allotment of land situated in the Puttalam pattu division of the Puttalam District of the North-Western Province.

Preliminary plan 1,305.

Lot.	Village.	Name of Claimant.	Description.	Extent. A. R. P.
6873	Halmillewa	Crown	Jungle	29 0 26

Upset price,—Rs. 20 per acre.

Further information respecting this land may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Assistant Government Agent, Puttalam.

By His Excellency the Governor's command,
J. J. THORBURN,
for Colonial Secretary.

No. 1,474, N.W. P.

වම් 1901 ක්වු මැයි මස 14 වෙනි දින කොළඹ මහසෙනෙවිවරයාගේ කන්තෝරුවේදී.

වම් දිනවේ පුත්තලමේ උපද්වන්තලයකට වසින් මෙහි පහත සඳහන්වන ආණ්ඩුව සන්තක ඉඩම් ආණ්ඩුවේ නියෝගවල ප්‍රකාරයට වම් 1901 ක්වු ජුනි මස 2 වෙනි දිනට අහකරුවාද එකට පුත්තලමේ කවිවරයෙහි වෙන්දේසි කර විකුණනට යෙදෙනවා ඇත.

වම් දිනවේ පුත්තලම පලායේ පුත්තලම කොට්ඨාසයේ පිහිටා තිබෙන හිමිකැබෙලි

සිතියම 1,305.

නො.	ගම.	අයිතිකම් කියන්නා.	අත්දම.	ගන මිල.
6873	හල්මිල්ලුව	ආණ්ඩුව	කැලේ	29 0 26

අක්කරගන මිල රුපියල් 20යි.

මෙම ඉඩම ගැණ වැඩිදුර කාරණ සර්වේශර්ජනරාජ්‍යයන්ගෙන්ද, විකිනීමේ කොන්දේසි ගැණ වම් දිනවේ පුත්තලමේ උපද්වන්තලයකට වෙන්දේසි දැනගන්නට පුළුවන.

ගරුකර ආණ්ඩුකාර උතුරු පිහිටිකෝරලයේ ආඥාවලය,
ජේ. ජේ. කෝර්බර්න්,
මහසෙනෙවිවරයාගේ වෙනුවට.

No. 1,476, N.W. P.

Colonial Secretary's Office,
Colombo, May 14, 1901.

ON Tuesday, June 25, 1901, at 1 o'clock P.M., the Government Agent for the North-Western Province will put up to auction, at his office in Kurunegala, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Four allotments of land situated in the Dewameddi hatpattu division of the Kurunegala District of the North-Western Province.

Preliminary plan 2,389. Village—Kolamunne.

Lot.	Name of Land	Name of Claimant.	Description.	Extent.		
				A.	R.	P.
11082	Kalumunnemukalana <i>alias</i> Keerapanemukalana	Crown	Forest contains milla, keena, &c.	58	3	0
11084	Do.	do.	Pitiya	0	1	2
11085	Do.	do.	do.	0	1	8
Village—Kossawa.						
C 1169	Kolongahamulahenyaya <i>alias</i> Kossawamukalana	Vidanalage Menikrala and others	Forest contains milla, keena, &c.	13	3	4

Upset price,—Rs. 82 per acre.

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Government Agent, North-Western Province.

By His Excellency the Governor's command,

J. J. THORBURN.
for Colonial Secretary.

No. 1,476, N.W. P.

විෂි 1901 ක්වූ මැයි මස 14 වෙනි දින කොළඹ
මහසෙනෙකාරිජනරාජ්‍යාණන්ගේ කාර්යාලයේදී.

විෂම දිසාවේ ආණ්ඩුවේ ඒජන්තරාජ්‍යාණන්ගේ විසින් මෙහි පහත සඳහන්වන ආණ්ඩුව සන්තක ඉඩම් ආණ්ඩුවේ නියෝග වල ප්‍රකාරයට විෂි 1901 ක්වූ ජූනි මස 25 වෙනි දිනවූ අභ්‍යන්තර දැවල් එකට කුරුකැගල කම්මේරිගෙදි වෙහෙදෙහි කර විකුණන්නට ගෙදෙනවා ඇත.

විෂම දිසාවේ කුරුකැගල පලාතේ දේවමැදිතත්පත්තුවේ කොමසාරිස් පිහිටා තිබෙන ඉඩම්කැමැති 4ක්.

සිතියම 2,389. අයිතිකම් කිහිපයක්—ආණ්ඩුව.

කො.	ගම.	ඉඩමේ නම.	අන්දම.	මහත.
				අ. රු. ප.
11082	කොලමුගේ	කොලමුගේ මුකලාන නොහොත් කිරිපහේ මුකලාන	මිල්ල කින සහ වෙනත් ගස් ඇති මුකලාන	58 3 0
11084	එම	එම	ප්‍රිය	0 1 2
11085	එම	එම	එම	0 1 8
අයිතිකම් කිහිපයක්—විදුකලාගේ මැතින්රල සහ තවත් අය.				
C 1169	කොස්සව	කොලොත්ගහමුල හේරයාගේ කො හොත් කොස්සව මුකලාන	මිල්ල කින සහ තවත් ගස්ඇති මුකලාන	13 3 4

නියමකරණලද මුදල අත්කරගත් රුපියල් 82යි.

මෙම ඉඩම් ගැණ වැඩිදුර කාරණා සර්වේශර්ජනරාජ්‍යාණන්ගේදී විකිණීමේ කොන්දේසි ගැණ කාරණා විෂමදිසාවේ ආණ්ඩුවේ ඒජන්තරාජ්‍යාණන්ගේදී දැනගන්නට පුළුවන.

ගරුකර ආණ්ඩුකාර උතුමානන්වහන්සේගේ ආඥාවලට,
ජේ. ජේ. හෝර්බර්න්,
මහසෙනෙකාරිජනරාජ්‍යාණන්ගේ.

LAND SALES IN THE NORTH-CENTRAL PROVINCE.

No. 1,059, N.C. P.

Colonial Secretary's Office,
Colombo, May 5, 1901.

ON Monday, July 15, 1901, at 1.30 o'clock P.M., the Government Agent for the North-Central Province will put up to auction for sale or settlement, at his office in Anuradhapura, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Nine allotments of land situated in the Nuwaragampalata division of the Nuwarakalawiya district of the North-Central Province.

Preliminary plan 1,717.—Kende korale.

Lot.	Village.	Name of Applicant.	Description.	Extent.		Upset Price per Acre. Rs. c.
				A.	R. P.	
5181	Ratawewa	Kadira Naidagamaya and others	Scrub fit for paddy	8	0 6	10 0
Preliminary plan 830.—Kende korale.						
2566	Weddewa	Wannihami Arachchi	Low jungle fit for paddy	0	2 11	10 0
Preliminary plan 1,013.—Kende korale.						
2899	Paragodadiwulwewa	Naiderala Arachchi	High jungle fit for paddy	10	0 0	12 0

Lot.	Village.	Name of Applicant.	Description.	Extent.		Upset Price per Acre.	
				A.	R. P.	Rs.	c.
3006	Miwamalewa	Preliminary plan 1,076.—Kende korale. Menikarala Kapurala and others	Forest jungle fit for paddy	2	0 28	30	0
3560	Niwamalewa	Preliminary plan 1,194.—Kende korale. N. A. Ambarate	Low jungle fit for garden	2	0 16	10	0
4288	Kapiriggama	Preliminary plan 1,402.—Kende korale. A. V. Wannhami	Chena fit for paddy	2	2 36	16	50
5732	Siyambalagaswewa	Preliminary plan 1,939.—Kende korale. Kirihami, Vel-vidane of Walaheng- amawewa	Low jungle fit for paddy	4	3 22	10	0
5573	Wiragola	Preliminary plan 1,892.—Kende korale. Giwanaidege Kandu and others	Low jungle fit for paddy	2	3 20	10	0
5574	Do.	do.	do.	3	1 0	10	0

Claimants to any of these lands must attend the sale and prove their title, if any.

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Government Agent of the North-Central Province.

By His Excellency the Governor's command,

J. J. THORBURN,
for Colonial Secretary.

No. 1,059, N.C. P.

වම් 1901 කවු මැයි මස 5 වෙනි දින කොළඹ
මහසෙනෙවුකාරිප්පත්තියෙන් කන්දෝරුවේදි.

ලදුරුමැද දිසාවේ ආණ්ඩුවේ ඒජන්තලන්කාන්සේ විසින් මෙහි පහත සඳහන්වන ආණ්ඩුව සන්තක ඉඩම් ආණ්ඩුවේ නියෝගවල ප්‍රකාරයට වම් 1901 කවු ජූලි මස 15 වෙනි දිනවූ සඳුදා දවල් 1.30ට අනුරාධපුර කවිවේරියේදී විකුණනුට හෝ මේරුදෙනට වෙන්දේසිකරණවා ඇත.

ලදුරුමැද දිසාවේ නුවරකලාව පලාතේ නුවරගම්පලාත කිසික කොට්ඨාසයේ පිහිටා තිබෙන මිම් කැබලි 9ක්.

සිතියම 1,717. කැදැකෝරලේ.

නො.	ඉඩමේ නම.	ඉල්ලුම්කාරයාගේ නම.	අන්දම.	අත්කර මහත. ගහ මිල.			
				අ.	රු.	ප.	රු.
1581	රොවවුව	කදිරුකපිදු හමො සහ නවත්	කවුපත්කැලේ, විසව සැහේ	8	0 6	10	0
2566	වැද්දුව	සිතියම 830. වත්තිකාමි ආරච්චිල	ලදුකැලේ, විසව සැහේ	0	2 11	10	0
2899	පරහොඩ දිවුල්වුව	සිතියම 1,013. කපිපුරු ආරච්චිල	මෝරච්චි කැලේ, විසව සැහේ	10	0 0	12	0
3006	මුවාමලාව	සිතියම 1,076. මැතිකරුල කපුරුල සහ නවත්	මුකලාන සහ කැලේ විසව සැහේ	2	0 28	30	0
3560	එම	සිතියම 1,194. ඇන්. ඒ. අමරසේන	ලදුකැලේ, වත්තව සැහේ	2	0 16	10	0
4288	කපිවිත්තම	සිතියම 1,402 ඒ. වි. වත්තිකාමි	සේන, විසව සැහේ	2	2 36	16	50
5732	සියඹලාගස්වුව	සිතියම 1,939. වලකැන්ගුනුවැවේ කිරිකාමි වෙල්ලියදිගේ	ලදුකැලේ, විසව සැහේ	4	3 22	10	0
5573	විරසොලේ	සිතියම 1,892. ජිවනසිද්දේගේ කන්ද සහ නවත්	එම	2	3 20	10	0
5574	එම	එම	එම	3	1 0	10	0

මෙම ඉඩම් කැබලි ගැන අයිතිවාසිකම් කීහැසිවන ගම් අගයක් ඇත්නම් ඔහු විසින් මි විකිනීමේ දිනට පැමිණ ඔහුගේ අයිතිවාසිකම් මජ්ඣකරනට බිනැත.

මෙම ඉඩම් ගැණ වැඩිදුර කාරණ සර්වේශර්පනරුලන්කාන්සේගෙන්ද, මිකිනීමේ කොන්දේසි ගැණ කාරණ ලදුරුමැදදිසාවේ ඒජන්තලන්කාන්සේගෙන්ද දැනගතව පුළුවන.

ගරුභර ආණ්ඩුකාර ලදුරුමානත්තකන්සේගේ ආඥාව ලෙස,
ජේ. ජේ. කෝර්බර්න්,
මහසෙනෙවුකාරිප්ප වෙනුවට.

No. 1,060, N.C. P.

Colonial Secretary's Office,
Colombo, May 5, 1901.

ON Wednesday, July 10, 1901, at 2.30 P.M., the Government Agent for the North-Central Province will put up to auction for sale or settlement, at his office in Anuradhapura, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Four allotments of land situated in the Nuwaragampalata division of the Nuwarakalawiya District of the North-Central Province.

Preliminary plan 779.—Kadawata korale.

Lot.	Village	Name of Applicant.	Description.	Extent.		Upset Price
				A.	R. P.	per Acre.
2446	Karapikkada	Sirale Vel-vidane	Low jungle fit for paddy	4	2 30	10
2447	Do.	Menikrala Lekama and Welati	do.	4	0 19	10
Preliminary plan 1,914.—Kanadara korale.						
5629½	Kudawewa	K. Udayare and others	Low jungle fit for paddy	5	3 14	10
5630½	Do.	do.	Paddy field; encroachment	0	0 6	10

Claimants to any of these lands must attend the sale and prove their title, if any.

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Government Agent of the North-Central Province.

By His Excellency the Governor's command,

J. J. THORBURN,
for Colonial Secretary.

No. 1,060, N.C. P.

වම් 1901 ක්වු මැයි මස 5 වෙනි දින කොළඹ මහසෙනෙකාරිස්ථලායානායකයන්ගේ කන්තෝරුවේදීය.

උතුරු මැද දිසාවේ ආණ්ඩුවේ ඒජන්තලායානායකයන් විසින් ලෙසි පහත සඳහන්වූ ආණ්ඩුව සත්කම ඉඩම් ආණ්ඩුවේ නියෝගවල ප්‍රකාරයට වම් 1901 ක්වු ජූලි මස 10 වෙනි දිනවූ බදුද සංඛ 2.30 ට අනුරාධපුර කම්පිටියේදී විකුණනු ලබන හෝ මෙරුදෙන්නට වෙන්දේසිකරණවා ඇත.

උතුරු මැද දිසාවේ නුවරකලාවියේ පලාතේ නුවරගම්පලාය නිසා කොට්ඨාසයේ පිහිටා තිබෙන මිම් කැබලි. සිතියම 779. කඩවත්තෝරලේ.

කො.	ගම.	ඉල්ලීමකාරයාගේ නම.	අන්දම.	මහස. අරු. ප.	උ.
2446	කරපික්කඩ	සිරාල වෙල්විදානේ	ලදුකැලේ විසට සෑය	4	2 30 10
2447	එම	මැනික්කරල ලේකම සහ වෙලානේ	එම	4	0 19 10
සිතියම 1,914. කකදරකෝරලේ.					
5729½	කුඩාවැව	කේ. උඩසාරේ සහ කඩවත් අය	ලදුකැලේ විසට සෑය	5	3 14 10
5630½	එම	එම	අල්ලාගත තිබෙන කුඹුර	0	0 6 10

මෙම ඉඩම් කැබලි ගැන අයිතිවාසිකම් කීයා සිටින සම් අයෙක් ඇත්නම් ඔහු විසින් මිනිනීමේ දිනට පැමිණ ඔහුගේ අයිතිවාසිකම් වරප්‍රසාරයට විනාය.

මෙම ඉඩම් නැග වැඩිදුර කාරණා සර්වේචර්ජනරාජලායානායකයන්ගෙන්, මිනිනීමේ කොන්දේ ගැණි කාරණා උතුරු මැදදිසාවේ ඒජන්තලායානායකයන්ගේ ද දැනගන්ට පුළුවන.

ගරුකර ආණ්ඩුකාර උතුරු මහත්මකයන්ගේ අඥාවලදී,
ජේ. ජේ. තෝර්බර්න්,
මහසෙනෙකාරිස් වෙනුවට.

LAND SALES IN THE EASTERN PROVINCE.

IT is hereby notified that land sale No. 823, E. P., fixed to be held at Karunkodittivu Resthouse on May 6, 1901, and following days, has been postponed to June 12, 1901, to be held at the same place.

By His Excellency the Governor's command,
J. J. THORBURN,
for Colonial Secretary.

IT is hereby notified that land sale No. 825, E. P., fixed to be held at Tirukkivil Resthouse on May 7, 1901, and following days, has been postponed to June 13, 1901, to be held at the same place.

By His Excellency the Governor's command,
J. J. THORBURN,
for Colonial Secretary.

IT is hereby notified that land sale No. 821, E. P., fixed to be held at Pottuvil Resthouse on May 9, 1901, and following days, has been postponed to June, 15, 1901, to be held at the same place.

By His Excellency the Governor's command,

J. J. THORBURN,
for Colonial Secretary.

IT is hereby notified that land sale No. 822, E. P., fixed to be held at Pottuvil Resthouse on May 10, 1901, and following days, has been postponed to June 15, 1901, to be held at the same place.

By His Excellency the Governor's command,

J. J. THORBURN,
for Colonial Secretary.

No. 827, E. P.

Colonial Secretary's Office,
Colombo, May 5, 1901.

ON Tuesday, June 18, 1901, at 1 o'clock P.M., the Assistant Government Agent for the Trincomalee District will put up to auction, at his office in Trincomalee, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Thirty-three allotments of land situated in the town and Kaddukkulam divisions of the Trincomalee District of the Eastern Province.

Lot.	Village.	Town division—General Sale.		Extent.	Upset Price per Acre.
		Name of Applicant.	Name of Land.		
Preliminary plan 689.					
8550	Chanapaltivu	—	Andankulattukadu	17 1 10	12 50
8551	Do.	—	do.	11 0 27	12 50
8553	Do.	—	do.	13 2 30	12 50
8554	Do.	—	do.	13 1 37	12 50
8559	Do.	—	do.	13 1 6	12 50
8560	Do.	—	do.	14 2 13	12 50
8561	Do.	—	do.	26 0 0	12 50
8562	Do.	—	do.	17 0 0	12 50
8563	Do.	—	do.	19 0 30	12 50
8564	Do.	—	do.	7 1 35	12 50
8565	Do.	—	do.	22 1 16	12 50
8566	Do.	—	do.	22 0 31	12 50
8567	Do.	—	do.	20 1 4	12 50
8569	Do.	—	do.	10 1 0	12 50
8570	Do.	—	do.	14 1 36	12 50
8571	Do.	—	do.	13 2 8	12 50
8572	Do.	—	do.	13 0 30	12 50
8576	Do.	—	do.	1 2 34	12 50
8579	Do.	—	do.	16 2 31	12 50
Kaddukkulam pattu—General sale.					
Preliminary plan 2,756.					
77970	Nilaveli	S. Veluppillai	Katchunaikadu	2 3 18	12 50
Y 62	Do.	Encroachment by S. Nagappa	do.	0 0 18	12 50
Z 62	Do.	do.	do.	0 0 25	12 50
A 63	Do.	do.	do.	0 1 29	12 50
Preliminary plan 1,941.					
6344	Nilaveli	Savirittamma, widow of Aliyar	Pallamadavadikadu	6 0 31	12 50
Preliminary plan 2,627.					
77110	Kuchchaveli	S. Veluppillai	Tillamonakadu	1 1 26	12 50
77115	Do.	K. Kandappan	Vidapahuthakadu	1 1 16	12 50
Kaddukkulama pattu—Default lands.					
Preliminary plan 2,198.					
		Name of Purchaser.	Description.		
7336	Kuchchaveli	Katiravelu Santirasekaram-pillai	Paddy land	8 2 35	12 50
7337	Do.	do.	do.	0 2 34	12 50
7338	Do.	do.	do.	0 0 23	12 50
Preliminary plan 2,218.					
7438½	Kuchchaveli	Kanavatippillai Erampu	Paddy land	4 1 19	12 50
Preliminary plan 2,044.					
6732	Nochchikulam	Velauter Arumukam	Paddy land	8 2 0	12 50
Preliminary plan 2,617.					
77067	Tiriyay	Santiravi Udaiyar Konamalai	Paddy land	6 1 18	12 50
Preliminary plan 2,618.					
77070	Tiriyay	Suppramanar Satasivampillai and five	Paddy land	10 2 0	12 50

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Assistant Government Agent, Trincomalee.

By His Excellency the Governor's command,

J. J. THORBURN,
for Colonial Secretary.

No. 827 E. P.

கொலோனியல் சர்க்கிற்றத்தார ஆபீசில்,
கொழும்பு, 1901 ம் ஆஸ்வைகாசிமீ 5 ந் க.

1901 ம் ஆண்டு ஆன்மாதம் 18 ந் திகதி செவ்வாய்க்கிழமை பின்பகல் 1 மணிக்கு தன ஆபீசில் கீழ்
மாகாணத்து திரிகோணமலை உதவி கவற்றணமேந்து ஏசுநறவாகனால இதனடியிற் சொல்லப்படடிருக்கிற
முடிக்குரிய காணித் துண்டுகளை, அரசாட்சியாரால உததரவுபண்ணப்படடிருக்கும் பொருத்தபிரகாரம் ஏலக்
கிற கூறி விற்கப்படும்.

37 காணித்துண்டுகள், கீழ் மாகாணத்த திரிகோணமலை டிஸ்திரிக்கினை பட்டணமும், கட்டுகருளப் பகு
திகளிலிருக்கின்றது.

பிளான் இலக்கம் 689 உரித்தாளி—அரசாட்சியார்.
திரிகோணமலைபட்டணம். பொதுவிற்பனைவு.

ஏக்க ரொன
றுக்கு தரிபட

இல.	குறிச்சி.	கேள்விகாரணின பெயர்.	விவரம்.	விசாலம். ஏ. மு. ப.	விலை. ரூ. ச.
8550	சாமபலதீவு	—	ஆண்டாங்குளத் துக்காடு	17 1 10	12 50
8551	ஓடி	—	ஓடி	11 0 27	12 50
8553	ஓடி	—	ஓடி	13 2 30	12 50
8554	ஓடி	—	ஓடி	13 1 37	12 50
8559	ஓடி	—	ஓடி	13 1 6	12 50
8560	ஓடி	—	ஓடி	14 2 13	12 50
8561	ஓடி	—	ஓடி	26 0 0	12 50
8562	ஓடி	—	ஓடி	17 0 0	12 50
8563	ஓடி	—	ஓடி	19 0 30	12 50
8564	ஓடி	—	ஓடி	7 1 35	12 50
8565	ஓடி	—	ஓடி	22 1 16	12 50
8566	ஓடி	—	ஓடி	22 0 31	12 50
8567	ஓடி	—	ஓடி	20 1 4	12 50
8569	ஓடி	—	ஓடி	10 1 0	12 50
8570	ஓடி	—	ஓடி	14 1 36	12 50
8571	ஓடி	—	ஓடி	13 2 8	12 50
8572	ஓடி	—	ஓடி	13 0 30	12 50
8576	ஓடி	—	ஓடி	1 2 34	12 50
8579	ஓடி	—	ஓடி	16 2 31	12 50

கட்டுகருளப்பற்று. பொதுவிற்பனைவு.

பிளான் இலக்கம் 2,756.

77970	திலாவெளி	எஸ். வேலுப்பிள்ளை	கறச்சைக்காடு	2 3 18	12 50
Y 62	ஓடி	எஸ். நாகப்பா கூட்டியதரை	ஓடி	0 0 18	12 50
Z 62	ஓடி	ஓடி	ஓடி	0 0 25	12 50
A 63	ஓடி	ஓடி	ஓடி	0 1 29	12 50

பிளான் இலக்கம் 1,941.

6314	திலாவெளி	அலியாராகமபெண் சவுரியா த்தமமா	பள்ளமதவழிக கண்டல	6 0 31	12 50
------	----------	---------------------------------	---------------------	--------	-------

பிளான் இலக்கம் 2,627.

77110	குச்சுவெளி	எஸ். வேலுப்பிள்ளை	திலலைமுனைக் காடு	1 1 26	12 50
77115	ஓடி	கே. சந்தப்பன	விடைபகுத்த காடு	1 1 16	12 50

கட்டுகருளப்பற்றில் ஒடுகருப்பணமிறபடாத காணிகள்.

பிளான் இலக்கம் 2,198.

7336	குச்சுவெளி	கொள்கிலைக்காரன	நெற்காணி	8 2 35	12 50
7337	ஓடி	ச. சந்திரசேகரம்பிள்ளை	ஓடி	0 2 34	12 50
7338	ஓடி	ஓடி	ஓடி	0 0 23	12 50

ஒடுகருப்பணமிறபடாத காணிகள்.

பிளான் இலக்கம் 2,218.

7438½	குச்சுவெளி	கணபதிப்பிள்ளை வரம்பு	நெற்காணி	4 1 19	12 50
-------	------------	----------------------	----------	--------	-------

பிளான் இலக்கம் 2,044.

6732	நொச்சிகருளம்	வேலாயுதா ஆறுமுகம்	ஓடி	8 2 0	12 50
------	--------------	-------------------	-----	-------	-------

பிளான் இலக்கம் 2,617.

77067	இரியாய்	சந்திரன் உடையா கோணுடலை	ஓடி	6 1 18	12 50
-------	---------	------------------------	-----	--------	-------

பிளான் இலக்கம் 2,618.

77070	ஓடி	சுப்பிரமணியா சதாசிவம்பிள னாயு மறுபெரும்	ஓடி	10 2 0	12 50
-------	-----	--	-----	--------	-------

இக்காணிகளைப்பற்றிய மேலதிக விபரங்கள் அளவைத்தலைவரிடத்திலும் விற்பனைகளை கொடுத்திருக்கலைப்
பற்றி திரிகோணமலை உதவி ஏசுநறரிடத்திலும் அறிந்துகொள்ளலாம்.

தேசாதிபதி மகோத்தமர் அவர்களினது கட்டளையின்படி,

ஜே. ஜே. தோபர்ன்,
இராசாங்க விதிருக்காக.

No. 828, E. P.

Colonial Secretary's Office,
Colombo, May 8, 1901.

ON Thursday, June 27, 1901, and the following days, at noon, the Government Agent for the Eastern Province will put up to auction, at his office in Batticaloa, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Lot.	Village.	Name of Applicant.	Description.	Extent. A. R. F.	Upset Price Per Acre.	
					Rs.	c.
Preliminary plan 2,730.—Manmunai pattu.						
77886	Chatturukkondan	M. Chinnattampi	Navaladimadukkadu	4 2 28	12	50
Preliminary plan 2,736.						
77917	Kanchurankuda	K. Palippodi	Paddy field	2 2 32	12	50
Preliminary plan 705.						
R 292	Kottukkulam	K. Parasiramar	Kulanadimunmari	22 3 20	10	0
Preliminary plan 2,794.						
87137	Huppaiyadichchenai	M. Karutulevvai	Fit for paddy	10 1 5	12	50
87138	Do.	do.	do.	6 2 20	12	50
Preliminary plan 2,770.						
87081	Kurinchamunai	K. Katiravelu	Thuvaraiyadichchenai	1 3 17	12	50
Preliminary plan 2,792.						
87133	Pamperchenai	M. Chinnattampi	Karadippuvalpumi	3 1 17	10	0
87134	Do.	do.	do.	7 1 37	10	0
87135	Karadippuval	Owner of title plan 98,677	Karadippuvayal	0 3 5	12	50
Preliminary plan 483.						
4622	Ampilanturai	V. Manikkappodi	Attiyamunmari	12 0 30	10	0
Preliminary plan 1,256.						
2882	Ampilanturai	K. Vellappodi	Chinnamaduppumi	9 1 37	10	0
2887	Do.	K. Kalikkuddi	Attiyamunmari	8 0 21	10	0
Preliminary plan 1,875.—Rukam.						
6129	Lavanai	M. Meyatinvava, &c.	Toduvilattukkadu	110 2 0	50	0
Preliminary plan 2,760.—Eravur.						
77994	Eravur	K. Chempan	Young cocoanuts	3 1 0	12	50
77995	Do.	K. P. Fernando	Fit for cocoanuts	3 1 28	12	0
77996	Do.	V. Makamani	do.	2 1 37	12	0
Preliminary plan 2,761.						
77997	Eravur	K. Chinnattampi	Kumavadimadu	12 3 16	10	0
77998	Do.	do.	Cocoanut plantation	1 0 0	12	50
Preliminary plan 2,775.						
87087	Muntankumaranveli	K. Tolippodi, &c.	Fit for paddy	13 3 30	10	50
Preliminary plan 2,776.						
87088	Punnaikkuda	A. Tiraiyappa	Fit for cocoanuts	3 2 2	12	50
87089	Do.	C. Chinnattampi	Encroachment	3 2 25	12	50
Preliminary plan 2,786.						
87115	Punnaikkuda	A. Atamvava	Fit for cocoanuts	2 2 9	10	0
87116	Do	do.	Encroachment	1 0 17	12	50
Preliminary plan 499.—Manmunai.						
4800	Ampilanturai	S. Kanapatiyan and T. Manikkappodi	Vaddavanpumi	7 3 35	10	0
Preliminary plan 2,120.—Chammanturai.						
6997	Chavalakkadai	K. Kasinatan	Kattappodiattukkadu	114 3 0	10	0

Further information regarding these lands and conditions of sale may be obtained from the Government Agent, Eastern Province, Batticaloa.

By His Excellency the Governor's command,

J. J. THORBURN,
for Colonial Secretary.

No. 828 E. P.

கொலோனியல் சர்க்கிற் த்தார் ஆபீசில்,
கொழும்பு, 1901 ம் (ஆ) வைகாசிமீ 8 ந் உ.

1901 ம் ஆண்டு ஆனிமாதம் 27 ந் திகதியாகிய கியாளக்கிழமை யிலு மதனையடுத்த நாட்களிலும் கிள்கரு மாகாணத் து கவறணமே ந்த ஏசனறவர்களால் சனது ஆபீசில் இதனடியிற் சொல்லப்படும் ருககிற முடிக்கராய காணிக் துண்டுகள், அரசாட்சியாரால் உத்தரவுபடனாபபட்டிருக்கும் பொருசதபபிரகாரம் ஏலத்திற்கறி விற்பார.

பட்டம் 2,370. மண்முனை பபறறு.

தரிபடி கலை
ஏகரொணை

இல.	குறிச்சி.	கேள்விகாரணியை பெயர்.	விபரம்.	விசாலம். அ. ரூ. ட.	றுகரு ரூ. ச.	
77886	சததுருகொண்டானை	மு. சின்னத்தம்பி	நாவலடிமடுக்காடு	4 2 28	12 50	
பட்டம் 2,736.						
77917	காஞ்சூரவகுடா	க. பாஸிப்போடி	வயல	2 2 32	12 50	
பட்டம் 705.						
B 292	கொத்திகுளம்	க. பாசிராமன்	கள்ளவடிமுனமாரி	22 3 20	10 0	

இல.	குறிச்சி.	கேள்விகாரானின் பெயர்.	விலாசம்	விசாலம். ச. நூ. ப.	தரிப்பு விலை ஏக்கரொன் றுகூ. ரூ. ச.
		படம 2,794.			
87137	இலுப்பையடிச்சேனை	மு. கருதலெவனவ	வேளாணமைசெய் கைக்கேற்றது	10 1 5	12 50
87138	ஓடி	ஓடி	ஓடி	6 2 20	12 50
		படம 2,770.			
87081	குருஞ்சா முனை	க. கதிரவேலு	துவரையடிச்சேனை	1 3 17	12 50
		படம 2,792.			
87133	பாமபாசேனை	மு. சின்னத்தம்பி	காடிபழுவலபூமி	3 1 17	10 0
87134	ஓடி	ஓடி	ஓடி	7 1 37	10 0
87135	காடிபழுவல	98,677 ம தொம்பா ப டத்தி னுரித்தானா	காடிபழுவலபூமிவயல	0 3 5	12 50
		படம 483.			
4622	அம்பிவாத்தூரை	வ. மாணிக்கப்போடி	அத்தியா முனமாரி	12 0 30	10 0
		படம 1,256.			
2882	ஓடி	க. வேலாப்போடி	சின்னமடுபூமி	9 1 37	10 0
2887	ஓடி	சு. காளிகுடம	அத்தியா முனமாரி	8 0 21	10 0
		படம 1,875. உறுகாமம்.			
6129	லாவணை	மு. மெய்யன்னைவாவா ஈம மறுபேரும்	தொடுவிலாததக காடு	110 2 0	50 0
		படம 2,760. ஏறுஜூர்.			
77994	ஏறுஜூர்	க. செம்பன	தென்னமடின்னைத தொட்டம்	3 1 0	12 50
77995	ஓடி	க. ப. பற்றந்து	தென்னைக்கேற்றபூமி	3 1 28	12 0
77996	ஓடி	வ. நாகமணி	ஓடி	2 1 37	12 0
		படம 2,761.			
77997	ஏறுஜூர்	ச. சின்னத்தம்பி	கூமாவடிமடு	12 3 16	10 0
77998	ஓடி	ஓடி	தென்னமடின்னைப பூமி	1 0 0	12 50
		படம 2,775.			
87087	முந்தனகுமாவேலி	க. தோலிப்போடியு மறுபேரும்	வேளாணமைக்கா கியது	13 3 30	10 50
		படம 2,776. ஏறுஜூர்பற்று.			
87088	புனைக்குடா	அ. துரையப்பா	தென்னைக்கேற்றபூமி	3 2 2	12 50
87089	ஓடி	ச. சின்னத்தம்பி	கூடப்படித்தபூமி	3 2 25	12 50
		படம 2,786.			
87115	ஓடி	அ. ஆதமவாவா	தென்னைக்கேற்றபூமி	2 2 9	10 0
87116	ஓடி	ஓடி	கூடப்படித்தபூமி	1 0 17	12 50
		படம 499. மண்முனை.			
4800	அம்பிளாத்தூரை	ச. கணவதியும் தொ. மாணிக்கப்போடியும்	வட்டவானபூமி	7 3 35	10 0
		படம 2,120. சமமாந்தூரை.			
6997	சவனக்கடை	க. காசுநாதன்	காததப்போடி ஆற் றுக்காடு	114 3 0	10 0

இக்காரணிகளைப்பற்றிய மேலதிகமான வினம்பரங்களையும் விற்பனையைக் கொந்திசுகளையும்பற்றி மட்டக
கணப்பு அரசாட்சி ஏசன்றுத துரையவர்களிடம் வினாக்கள் யற்ற்துகொள்ளலாம்.

தேசாதிபதி மகோத்தமரவர்களினது கட்டளையின்படி,
ஜே. ஜே. தோர்ப்பர்ண,
இராசாங்க விதிதருக்காக.

No. 829, E. P.

Colonial Secretary's Office,
Colombo, May 14, 1901.

ON Wednesday, July 3, 1901, at 1 P.M., the Assistant Government Agent for the District of Trincomalee will put up to auction, at his office in Trincomalee, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Eighty-eight allotments of land situated in the Tampalakamam division of the Trincomalee District of the Eastern Province.

Preliminary plan 2,290. Village—Kinniyai.

Lot.	Name of Applicant.	Name of Claimant.	Name of Land.	Extent.		Upset Price
				A. R. P.	Rs. c.	
75714	Marikar Tampi Vappu Pakkiri	Crown	Oitupulvettai	0 1 22	10 0	10 0
75715	T. Bawa Cassim	do.	do.	0 0 16	10 0	10 0
75716	Do.	do.	do.	2 2 4	10 0	10 0
75717	J. Mohammado Tampi	do.	do.	1 3 13	12 0	12 0
75718	Do.	do.	do.	2 2 9	12 0	12 0
75719	Do.	do.	do.	0 0 18	12 0	12 0

Lot.	Name of Applicant.	Name of Claimant.	Name of Land.	Extent.			Upset Price
				A.	R.	P.	per Acre.
							Rs. c.
75720	Sinnattampi Isa	Crown	Ottupulvettai	6	3	7	12 0
75721	Akammattulevvai Kamir Deen	do.	Chalambavettai	3	1	16	15 0
75722	—	do.	Ottupulvettai	3	0	31	15 0
75723	Alitampi Mirasaibn	do.	do.	2	3	31	10 0
75724	Ismail Pakkir Tampi	do.	do.	2	3	2	10 0
75725	—	do.	do.	1	1	30	10 0
75726	Akammattulevvai L. Alim Saibu	do.	Tunariveli	4	2	8	10 0
75728	Segusaibu Ismansa	do.	Ottupulvettai	11	2	23	15 0
75729	Do.	do.	Madelamadu	4	1	32	12 0
75731	—	do.	Ottupulvettai	5	2	27	10 0
75732	—	do.	do.	5	2	19	10 0
75740	—	do.	Tunariveli	0	1	22	10 0
75742	Periyalevvai Marikar	do.	do.	6	3	33	12 0
75744	K. Samin	do.	do.	5	1	35	10 0
75745	Omerlevvai Hamjn	do.	Kaddaivittai	3	2	6	10 0
75747	Madar Samsadim	do.	Chunkankuli	2	2	16	20 0
75748	Do.	do.	do.	0	1	32	12 0
75749	Sinnetampilevvai Sudar	do.	do.	4	1	34	10 0
75751	Utnman Kamem	do.	Kaddaivittaveli	4	0	4	15 0
75753	Mohidim Bawa Mohammatu	do.	do.	4	3	18	15 0
75754	Ussansaib Rawter Mohammatu Sultan	do.	do.	5	3	38	15 0
75755	Ussansaib R. Meydin Bawa	do.	Chunkankuli	0	0	16	10 0
75756	—	do.	Kattavittavilithidal	0	0	20	10 0
75757	—	do.	Kattavittaveli	5	0	16	15 0
75758	—	do.	do.	5	2	39	12 0
7305	S. Suppramaniam, &c.	Preliminary plan 2,187. Village—Kavaddikuda. Crown	Kurissimunaikadu	3	3	39	10 0
77936	—	Preliminary plan 2,742. Village—Periyakinniyai. Crown	Ponnavarantivu	1	2	11	12 0
77937	Noor Varuthin	do.	Manatchinaivayal	7	0	13	12 0
77938	Sinnattampi Mackin	do.	do.	6	3	15	12 0
77939	Miskinpillai Kasoor	Preliminary plan 2,743. Village—Periyakinniyai. Crown	Uppukkarachchi	2	8	8	10 0
77940	Do.	do.	Kachohukudutivu	5	1	5	10 0
77964	Kakar Sariel	Preliminary plan 2,753. Village—Periyakinniyai. Crown	Naditivu	2	1	10	10 0
77965	Do.	do.	do.	0	3	18	10 0
77973	M. Kassim	Preliminary plan 2,758. Village—Sinnakkinniyai. Crown	Kattaar	1	0	2	10 0
77974	M. Seeni	do.	do.	0	3	3	10 0
77975	A. Akammattulevvai	do.	do.	0	3	26	10 0
77976	S. Sekamammatu	do.	do.	3	0	7	10 0
77977	P. Akammattulevvai	do.	do.	1	2	4	10 0
77978	S. Mannarumua	do.	do.	1	2	28	10 0
77979	Y. Kadduwawa	do.	Manchulai	0	2	37	10 0
77980	Miskinpillai Samsadeen	do.	do.	0	1	0	10 0
77981	Aptul Karim	do.	Mancholaikini	0	2	0	10 0
77982	Aptul Rahiman	do.	Mancholaikinitotam	0	2	30	10 0
77983	Occupied by P. Hayatu Mammatu	do.	Manchulai	0	1	37	10 0
77984	Encroachment by V. Pichchai	do.	do.	0	0	12	10 0
77945	P. Aliyar Tampi	Preliminary plan 2,746. Village—Sinnakkinniyai. Chena	Uthadikadu	0	3	0	10 0

Default Lands.

	Village.	Name of Purchaser.	Description.	Extent.			Upset Price
							per Acre.
							Rs. c.
6667	Tampalakamam	Preliminary plan 606. Meytin Bawa Aptulkater	Paddy land	16	1	20	12 50
6670	Do.	Aptul Rahiman Baturtin	do.	5	2	20	10 0
6785	Kinniyai	Preliminary plan 615. Sattu Sudar and Sattu Pakkir Assen	Paddy land	7	2	20	10 0
75711	Kinniyai	Preliminary plan 2,290. Marakkayer Tampi Kuppai Pakkir	Paddy land	0	1	17	10 0
75712	Do.	do.	do.	4	3	3	12 50
75713	Do.	do.	do.	0	0	18	10 0
75727	Do.	Amat Pakkir Assen	do.	4	2	5	15 0
75733	Do.	Chinnattampi Aptul Rahiman and Sekusaib Sultan	do.	1	3	39	10 0
75734	Do.	do.	do.	9	3	4	20 0
75736	Do.	do.	do.	3	1	2	10 0
75737	Do.	Chinnattampilevvai Chattakkulevvai	do.	4	3	6	15 0
75743	Do.	Aptul Hamidulevvai Mukaiyatim Bawa	do.	6	3	37	10 0
75746	Do.	Konamalai Victor Chuppramaniam	do.	8	3	31	12 0
75750	Do.	Ussansaib Rawter Meyatin Bawa, &c.	do.	2	1	24	15 0
75752	Do.	Ussansaib Rawter Meyatin Bawa Aptulkanni	do.	7	0	17	15 0

Lot.	Village.	Name of Purchaser.	Description.	Extent.		Upset Price per Acre.	
				A.	R. P.	Rs.	c.
Preliminary plan 2,255.							
7553	Periyakinniyai	Aptulhamidulevvai and Amna- levvai Hadgiyar	Paddy land	13	2 10	20	0
7555	Do.	Aptulkader Sekumadar	do.	9	2 12	20	0
Preliminary plan 2,470.							
76554	Periyakinniyai	Mirchaypu Rahuman	Paddy land	1	3 38	10	0
Preliminary plan 698.							
Y 283	Tampalakamam	Murukapper Arumukam	Paddy land	0	1 3	20	0
Preliminary plan 2,258.							
7561	Tampalakamam	Aptulkader Sekumadar	Paddy land	3	1 6	10	0
7559	Do.	Aptulhamitulevvai Meyatinbawa	do.	8	2 28	10	0
7560	Do.	do.	do.	1	2 30	10	0
7562	Do.	do.	do.	0	3 14	10	0
7563	Do.	do.	do.	18	1 5	10	0
Preliminary plan 2,353.							
76054	Kandalkadu	Murukesu Vallipuram and Puter Chupper	Paddy land	68	2 18	12	50
Preliminary plan 1,453.							
3557	Kinniyai	Kanapatippillai Periyatampi	Paddy land	14	3 35	10	0
Preliminary plan 1,446.							
3517	Tampalakamam	Visuwar Kanakasapai	Paddy land	10	2 4	10	0
Preliminary plan 1,073.							
1124	Kantalai	Sleymanpillai Marikar and Deonis Abeyasekere	Paddy field	10	1 12	11	0
1125	Do.	Rawter Kappala Pichohai and 4	do.	10	2 39	11	0
1126	Do.	Kasinather Ponniah	do.	6	3 31	11	0
1130a	Do.	Sitamparanather Veluppillai	do.	85	2 0	11	0
1130b	Do.	do.	do.	78	0 0	11	0
Preliminary plan 2,318.							
75940	Kinniyai	Aptul Hamitulevvi Meyatin Bawa	Paddy field	1	3 23	10	0
75941	Do.	do.	do.	0	1 35	10	0
75942	Do.	do.	do.	0	2 28	12	50
Preliminary plan 559.							
5860	Kinniyai	Kassim Pir Mukammatu	Paddy field	2	1 37	12	0

Further information regarding these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Assistant Government Agent, Trincomalee.

By His Excellency the Governor's command,

J. J. THORBURN,
for Colonial Secretary.

No. 829, E. P.

கொலோனியல் சுகநிர்வாக ஆபீசில்,
கொழும்பு, 1901 ம ஆண்டு வைகாசி மீ 14 த் உ.

1901 ம ஆண்டு ஆடிமாதம் 3 த் திகதி மத தியானம் 1 மணிக்கு தன் ஆபீசில் கீழ் மாகாணத்து திரிசீகாணமலை உதவி சுவற்னாமேந்த ஏசுந நவாகனால இதனடியிற சொல்லப்படருகநிற முடிக்கூரிய காணித்தண்டுகள், அரசாட்சியாரால் உதவரவுபண்ணப்பட்டிருக்கும் பொருத்தப்பிரகாரம் ஏலத்திற்குறி விற்கப்படும்.

88 காணித்துண்டுகள், கீழ் மாகாணத்து திரிசீகாணமலை டிஸ்த்ரிக்டின் தம்பலகமப பகுதியிலிருக்கின்றது.

பிள்ளை இலக்கம் 2,290.

தரிப்பு விலை
அக்கரொன்

இல.	குறிச்சி.	கேள்விகாரனின் பெயர்.	விபரம்.	விசாலம்.	றுககு.
				அ. நூ. ப.	ரூ. ச.
75714	கிணியாய்	மாக்காயா தம்பிவாப்புபைகோ	ஒட்டுப்புலவெடடை	0 1 22	10 0
75715	ஓடி	ரி. வரவாகாசீம்	ஓடி	0 0 16	10 0
75716	ஓடி	ஓடி	ஓடி	2 2 4	10 0
75717	ஓடி	ஹேமுகம துத்தமபி	ஓடி	1 3 13	12 0
75718	ஓடி	ஓடி	ஓடி	2 2 9	12 0
75719	ஓடி	ஓடி	ஓடி	0 0 18	12 0
75720	ஓடி	சின்னத்தமபி இசா	ஓடி	6 3 7	12 0
75721	ஓடி	அகம துலெவ்வை சமுறுதீன்	சாளமபைவெடடை	3 1 16	15 0
75722	ஓடி	—	ஒட்டுப்புலவெடடை	3 0 31	15 0
75723	ஓடி	அலித்தமபி மீராசாய்பு	ஓடி	2 3 31	10 0
75724	ஓடி	இசுமாயில பைக்கோதமபி	ஓடி	2 3 2	10 0
75725	ஓடி	—	ஓடி	1 1 30	10 0
75726	ஓடி	அகம துலெவ்வை ஆலிமசாய்பு	தீனேரிவெளி	4 2 3	10 0
75728	ஓடி	சேசூசாய்பு இசுமானசா	ஒட்டுப்புலவெடடை	11 2 23	15 0
75729	ஓடி	ஓடி	மதீனாமடு	4 1 32	12 0
75731	ஓடி	—	ஒட்டுப்புலவெடடை	5 2 27	10 0
75732	ஓடி	—	ஓடி	5 2 19	10 0
75740	ஓடி	—	தீனேரி வெளி	0 1 22	10 0
75742	ஓடி	பெரியவெவ்வை மாக்காயா	ஓடி	6 3 33	12 0
75744	ஓடி	கே. அயமின்	ஓடி	5 1 35	10 0

இல.	குறிச்சி.	கேள்விக்காரனின் பெயர்.	விபரம்.	விசாலம்.		தரிப்புக் கிடைக்கக்கொள்ளு		
				அ. மு. ப.	ரூ. ச.	ரூ. ச.	ரூ. ச.	
75745	கிணியாய்	உமறுலெவ்வை காமீன	கடடைவெடடை	3	2	6	10	0
75747	ரெடி	மதார சம்சதீன	சுங்கனகுளி	2	2	16	20	0
75748	ரெடி	ரெடி	ரெடி	0	1	32	12	0
75749	ரெடி	கிணை ததமபிலெவ்வைசுதார	ரெடி	4	1	34	10	0
75751	ரெடி	உதுமான காமீன	கடடைவெடடைவெளி	4	0	4	15	0
75758	ரெடி	முகையதீன வாவாமுகமமது	ரெடி	4	3	18	15	0
75754	ரெடி	உசனசாய்புருவத்தார முகம	ரெடி	5	3	38	15	0
75755	ரெடி	மது சுலுத்தான	ரெடி	0	0	16	10	0
75756	ரெடி	உசனசாய்புருமெய்தீனவாவா	சுங்கனகுளி	0	0	16	10	0
75757	ரெடி	—	கடடைவெடடைவெளி	0	0	20	10	0
75758	ரெடி	—	கடடை வெடடை வெளி	5	0	16	15	0
		—	ரெடி	5	2	39	12	0
7805	கவாட்டிகுடா	பிளான இலககம 2,187.						
		எஸ். சுபபிரமணியமும மறு						
		பேரும	குருவிமுனைககாடி	3	3	39	10	0
		பிளான இலககம 2,742.						
77936	பெரியகிணியாய்	—	பொன்னுவாரந்தீவு	1	2	11	12	0
77937	ரெடி	நூறுவறுதீன	மணற்சேனை வயல	7	0	13	12	0
77938	ரெடி	கிணை ததமபி மககின	ரெடி	6	3	15	12	0
		பிளான இலககம 2,743.						
77939	பெரியகிணியாய்	மிஸகின் பிளானை ககூர்	உப்புக்கரைசகி	2	0	0	10	0
77940	ரெடி	ரெடி	கச்சககூடித்தீவு	5	1	5	10	0
		பிளான இலககம 2,753.						
77964	ரெடி	காககாசரியல்	நடிதீவு	2	1	10	10	0
77965	ரெடி	ரெடி	ரெடி	0	3	18	10	0
		பிளான இலககம 2,758.						
77973	கிணைக்கிணியாய்	எம். காசிம்	கட்டார	1	0	2	10	0
77974	ரெடி	எம். சீனி	ரெடி	0	3	3	10	0
77975	ரெடி	ஏ. அகமதுலெவ்வை	ரெடி	0	3	26	10	0
77976	ரெடி	எஸ். சேசுமமமது	ரெடி	3	0	7	10	0
77977	ரெடி	பி. அகமதுலெவ்வை	ரெடி	1	2	4	10	0
77978	ரெடி	எஸ். மமதுமமா	ரெடி	1	2	28	10	0
77979	ரெடி	ஸ. காட்டுவாவா	மாஞ்சோலை	0	2	37	10	0
77980	ரெடி	மிஸகின் பிளானை சமசதீன	ரெடி	0	1	0	10	0
77981	ரெடி	அப்துலகரீம்	மாஞ்சோலைக்கேணி	0	2	0	10	0
77982	ரெடி	அப்துலகரீமான்	மாஞ்சோலைக்கேணித்					
			தோட்டம்	0	2	30	10	0
77983	ரெடி	பி. கயாத்து மம்மது பிளங்கி						
		வருகிறத	மாஞ்சோலை	0	1	37	10	0
77984	ரெடி	ஸி. பிச்சை அருகதிகமசேர்த்	ரெடி	0	0	12	10	0
		தது						
		பிளான இலககம 2,746.						
77945	ரெடி	பி. அலியாரததம்பி	ஊசுதடிக்காடி	0	3	0	10	0
		ஒடுக்குப்பண மிறுபடாத காணிகள்.						
		பிளான இலககம 606.						
		கொளவிலைகாரா.						
6667	தமபலகமம	மெய்தீனவாவா அப்துலகாதா	தெற்காணி	16	1	20	12	50
6670	ரெடி	அப்துலகரீமான் வதுறுதீன்	ரெடி	5	2	20	10	0
		பிளான இலககம 615.						
6785	கிணியாய்	சத்துசுதாரும் சத்து பக்கிரா	ரெடி	7	2	20	10	0
		சீனும்						
		பிளான இலககம 2,290.						
75711	ரெடி	மாக்காயாதம்பி குப்பை பக்	ரெடி	0	1	17	10	0
		கோ	ரெடி	4	3	3	12	50
75712	ரெடி	ரெடி	ரெடி	0	0	18	10	0
75713	ரெடி	ரெடி	ரெடி	4	2	5	15	0
75727	ரெடி	அமாத பச்சியாசீன	ரெடி					
75733	ரெடி	கிணை ததமபி அப்துலகரீமான்	மாணும் சேசுசாய்பு சுலுத்					
		தாணும்	ரெடி	1	3	39	10	0
75784	ரெடி	ரெடி	ரெடி	9	3	4	10	0
75786	ரெடி	ரெடி	ரெடி	3	1	2	10	0
75787	ரெடி	கிணை ததமபிலெவ்வை சத						
		கருலெவ்வை	ரெடி	4	3	6	15	0
75743	ரெடி	அப்துலகரீமதுலெவ்வை முகை						
		யதீனவாவா	ரெடி	6	3	37	10	0

இல.	குறிச்சி.	கொள்விலைகாரனின் பெயர்.	விலரம்.	தரிப்புவிலை ஏக்கரொன்		
				விசாலம். -ஏ. ஆ. பெ.	அக்கு ரூ. ச.	
75746	கிணியாய்	கோணமலை விக்ரா சபபிரமணியம்	தெற்கரணி	8	3 31	12 0
75750	ஓடி	உசனசாய்பு ருவத்தா மெய்தீன வாவாவு மறுபேரும்	ஓடி	2	1 24	15 0
75752	ஓடி	ஓடி	ஓடி	7	0 17	15 0
7553	பெரியகிணியாய்	பிள்ளை இலக்கம் 2,255. அப்துலகமீதுவெவவை உது மாலெவவை கச்சியா	ஓடி	13	2 10	20 0
7555	ஓடி	அப்துலகாதா சேசுமதாரா பிள்ளை இலக்கம் 2,470.	ஓடி	9	2 12	20 0
76554	ஓடி	மீராசாகிபு ரகிமான பிள்ளை இலக்கம் 698.	ஓடி	1	3 38	10 0
Y 283	தம்பலகமம்	முருகப்பா ஆறுமுகம் பிள்ளை இலக்கம் 2,258.	ஓடி	0	1 3	20 0
7561	ஓடி	அப்துலகாதா சேசுமதாரா	ஓடி	3	1 6	10 0
7559	ஓடி	அப்துலகமீதுவெவவை மெய்தீனவாவா	ஓடி	8	2 28	10 0
7560	ஓடி	ஓடி	ஓடி	1	2 30	10 0
7562	ஓடி	ஓடி	ஓடி	0	3 14	10 0
7563	ஓடி	ஓடி	ஓடி	18	1 5	10 0
76054	கண்டறகாய்	பிள்ளை இலக்கம் 2,353. முருகேச வல்லபாமும சூதா சபபரும்	ஓடி	68	2 18	12 50
3557	கிணியாய்	பிள்ளை இலக்கம் 1,453. கணபதிபிள்ளை பெரியதம்பி	ஓடி	14	3 35	10 0
3517	தம்பலகமம்	பிள்ளை இலக்கம் 1,446. விகவா கணகசபை	ஓடி	10	2 4	10 0
1124	கரைதனை	பிள்ளை இலக்கம் 1,073. சிலைமானபிள்ளை மாலகாயரு மறுபேரும்	ஓடி	10	1 12	11 0
1125	ஓடி	ருவத்தா கபபலாபிச்சைய மறுபேரும்	ஓடி	10	2 39	11 0
1126	ஓடி	காசனூதா பொன்னையா	ஓடி	6	3 31	11 0
1180a	ஓடி	சிதம்பரனூதா வேலுப்பிள்ளை	ஓடி	85	2 0	11 0
1180b	ஓடி	ஓடி	ஓடி	78	0 0	11 0
75940	ஓடி	பிள்ளை இலக்கம் 2,318. அப்துலகமீது வெவவை மெய்தீனவாவா	ஓடி	1	3 23	10 0
75941	ஓடி	ஓடி	ஓடி	0	1 35	10 0
75942	ஓடி	ஓடி	ஓடி	0	2 28	12 50
5860	ஓடி	பிள்ளை இலக்கம் 559. காசீம பீருமுகமமது	ஓடி	2	1 37	12 0

இக்களணிகளைப் பயற்றிய மேலதிக விளம்பரங்களை அளவைத்தலைவரிடமும் வீற்பனவன் கொந்தீசு களைப் பயற்றி திரிகோணமலை உதவீ ஏசன்றரிடமும் வினாவி அறிந்து கொள்ளலாம்.

தேசாதிபதி டீகோத்தலா அவர்களினது கட்டளையின்படி,
ஜே. ஜே. தோர்பாண,
இராசாங்க விதிதருக்காக.

LAND SALES IN THE PROVINCE OF SABARAGAMUWA.

No. 359, P. OF S.

Colonial Secretary's Office,
Colombo, May 10, 1901.

ON Friday, June 28, 1901, at 1 o'clock P.M., the Assistant Government Agent for the Kegalla District will put up to auction, at his office in Kegalla, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Thirteen allotments of land situated in Beligal korale of the Kegalla District of the Province of Sabaragamuwa.

Preliminary plan 746. Village--Ranwala.

Lot.	Name of Land.	Name of Claimant.	Description.	Extent.		Upset Price per Acre. Rs.
				A.	R. P.	
K 91	Badahelayayahena	Crown	Chena (for sale)	1	2 18	30
L 91	Kumbukgollehena	Do.	do.	1	1 13	30
M 91	Imbulamulahena	Do.	do.	5	3 0	30
O 91	Neketigehena	Do.	do.	1	1 28	30

Lot.	Name of Land.	Name of Claimant.	Description.	Extent. A. R. P.	Upset Price per Acre. Rs.
2514	Moragollehena	Preliminary plan 900.	Village—Hatnagoda. Crown Forest (for sale)	4 1 30	30
7340	Edandawalahena	Preliminary plan 5,839.	Village—Alapaladeniya. Crown Forest (for sale)	4 1 16	35
136	Werelledeniya	Preliminary plan 74.	Village—Pohorambe. Crown Forest (for sale)	6 2 12	50
2475	Habanarangashena	Preliminary plan 874.	Village—Siyambalapitiya. Crown Forest & chena (for sale)	2 2 8	20
1194	Kurukeppetiyemukulana	Preliminary plan 469.	Village—Pitawala. Crown Chena (for sale)	2 2 38	50
401	Pidiwillahena	Preliminary plan 203.	Village—Elagalla. Crown Forest (for sale)	8 3 25	30
38	Malamitennamukulana	Preliminary plan 29.	Village—Walagama. Crown Forest (for sale)	6 0 27	70
2180	Malamitenna	Preliminary plan 729.	Village—Walagama. Crown Forest (for sale)	30 1 0	50
2181	Kammaltenna	Do.	do.	2 3 7	50

Further particulars respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Assistant Government Agent, Kegalla.

By His Excellency the Governor's command,

J. J. THORBURN,
for Colonial Secretary.

No. 359, P. OF S.

විෂි 1901 ක්වු මැයි මස 10 වෙනි දින කොළඹ මහනෙකුතාරිස්ලත්තාය්සේසේ කන්කෝරුවේදී.

මරගලු දිසාවේ කැගල්ල දිස්ත්‍රික්කේ උපවිජයකරුන්ගේ විසින් මෙහි පහත සඳහන්වන ආණ්ඩුව සහ තන ඉඩම් ආණ්ඩුවේ නියෝගවලට ප්‍රකාරයට විෂි 1901 ක්වු ජුනි මස 28 වෙනි දිනවු සිකුරුදු දවල් 12 කැගල්ලේ කවිවේරියේදී වෙන්දේසිකර විකුණුවට යෙදෙනවා ඇත.

මරගලු දිසාවේ කැගල්ල දිස්ත්‍රික්කේ බෙලිගල්කෝරලේ පිහිටා තිබෙන බිම්කැබලි.

නො.	ඉඩමේ නම.	අයිතිකම් කියවතා.	අන්දම.	මහත. යක මිල.	අක්කර
				අ. රු. ප.	රු.
		සිතියම 746. ගම—රණවල.			
K 91	බඩකැලකායේසෙන	ආණ්ඩුව	සෙන (විකිනිම පිණිස)	1 2 18	30
L 91	කුඹුකේගොල්ලේසෙන	එම	එම (එම)	1 1 13	30
M 91	ඉමුලමුලසෙන	එම	එම (එම)	5 3 0	30
O 91	තැකනියේසෙන	එම	එම (එම)	1 1 28	30
2514	මොරගොල්ලේසෙන	සිතියම 900. ගම—හත්තාගොඩ. ආණ්ඩුව	මුකලාන (එම)	4 1 30	30
7340	ඵදන්බවලසෙන	සිතියම 5,839. ගම—අලපලාදෙනිය. ආණ්ඩුව	මුකලාන (එම)	4 1 16	35
136	වැරුල්ලේදෙනිය	සිතියම 74. ගම—පොහොරකේ. ආණ්ඩුව	මුකලාන (එම)	6 2 12	50
2475	ගඩතාරත්තස්සෙන	සිතියම 874. ගම—සියඹලාපිටිය. ආණ්ඩුව	මුකලාන සහ සෙන (විකිනිම පිණිස)	2 2 8	20
1194	කුරුකැප්පෙටියේමුකලාන	සිතියම 469. ගම—පිටවෙල. ආණ්ඩුව	සෙන (විකිනිම පිණිස)	2 2 38	50
401	පිදිමිල්ලේසෙන	සිතියම 203. ගම—ඵලගල්ල. ආණ්ඩුව	මුකලාන (එම)	8 3 25	30
38	මලමිතැත්තේමුකලාන	සිතියම 29. ගම—වලගම. ආණ්ඩුව	මුකලාන (එම)	6 0 27	70
2180	මලමිතැත්ත	සිතියම 729. ගම—වලගම. ආණ්ඩුව	මුකලාන (එම)	30 1 0	50
2181	කම්මල්තැත්ත	ආණ්ඩුව	එම (එම)	2 3 7	50

මෙම ඉඩම් ගැණ වැඩිදුර කාරණා සර්වේකර්ස්කරුන්ගේ සේවයෙන්, විකිනීමේ කොන්දේසි ගැණ කාරණා කැගල්ලේ උපවිජයකරුන්ගේ සේවයෙන් දැනගැනීමට පුළුවන.

ගරුකර ආණ්ඩුකාර උතුමානත්තන්සේසේ ආඥාවලස,
ජේ. ජේ. කෝර්බර්න්,
මහනෙකුතාරිස් වෙනුවට.

LAND SALES IN THE NORTH-WESTERN PROVINCE.

(Continued from page 900.)

No. 1,477, N.W. P.

Colonial Secretary's Office,
Colombo, May 14, 1901.

ON Friday, June 28, 1901, at 1 o'clock P.M., the Government Agent for the North-Western Province will put up to auction, at his office in Kurunegala, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Six allotments of land situated in the Hiriyala hatpattu division of the Kurunegala District of the North-Western Province.

Preliminary plan 2,388.

Lot.	Village.	Name of Land.	Description.	Extent.			Upset Price per Acre. Rs.
				A.	R.	P.	
11074	Meddeketiya	Migahamulawatta	Cocoanut garden	1	3	14	50
11075	Do.	Dewategederawatta	do.	0	3	0	50
11077	Do.	Dalupotawala	Swamp	0	0	7	10
11078	Do.	Dalupota	Abandoned paddy	1	3	14	10
11079	Do.	Migahamulawatta	Chena	1	0	18	15
11080	Do.	Dewategederawatta	do.	0	3	28	10

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Government Agent, North-Western Province.

By His Excellency the Governor's command,

J. J. THORBURN,
for Colonial Secretary.

No. 1,477, N.W. P.

වම් 1901 ක්වු මැයි මස 14 වෙනි දින කොලඹ
මහසෙක්‍රයාරිස් උත්තරානන්තේස්සේ කන්තෝරුවේදී.

වම් දිනට අණවුම් ඒජන්ත උත්තරානන්තේස්සේ විසින් මෙහි පහත සඳහන් වෛද්‍ය ආණ්ඩුව සත්කම ඉඩම් ආණ්ඩුවේ නිකුත්වන ප්‍රකාරයට වම් 1901 ක්වු ජුනි මස 28 වෙනි දිනවූ සිකුණදා දවල් එකට කුරුමාගල කම්බේරියේදී වෙන්දේසි කර විකුණුවට යෙදෙනවා ඇත.

වම් දිනට කුරුමාගල පලාතේ හිරියාලත්පත්තුවේ කොට්ඨාසයේ පිහිටා තිබෙන මිම්කැබෙලි 6ක්.
කිසියම් 2,388.

නො.	ගම.	ඉඩමේ නම.	අන්දම.	මහස. කරණ.			
				අ. රු. ප.	රු.	රු.	
11074	මැදදේකැවිත	මහසමුලවත්ත	පොල්වත්ත	1	3	14	50
11075	එම	දෙවවේගෙදරවත්ත	එම	0	3	0	50
11077	එම	දලුපොතවෙල	කන් පොලව	0	0	7	10
11078	එම	දලුපොත	අත්ඇරදමා තිබෙන කුඹුර	1	3	14	10
11079	එම	මහසමුලවත්ත	ගේන	1	0	18	15
11080	එම	දෙවවේගෙදරවත්ත	එම	0	3	28	10

මෙම ඉඩම් ගැණ වැඩිදුර කාරණා සර්වේශ්වර්තන උත්තරානන්තේස්සේගෙන්, විකිනීමේ කොන්දේසි ගැණ කාරණා වගම් දිනට අණවුම් ඒජන්ත උත්තරානන්තේස්සේගෙන් දැනගනවට පුළුවන.

ගරුකර අණවුමාර උතුමානන්තේස්සේගේ ආඥාව ලෙස,
ජේ. ජේ. කෝර්බර්න්,
මහසෙක්‍රයාරිස් වෙහෙවර.

LAND ACQUISITION NOTICES.

HAVING been duly directed by the Governor, with the advice of the Executive Council, acting under the provisions of "The Land Acquisition Ordinance of 1876," section 6, to take order for the acquisition of the following lands, required for a public purpose, namely, for the restoration and conservancy of the Gedige at Nalanda, to wit:—

Lot.	Name of Land.	Description.	Name of Claimant.	Extent.		
				A.	R.	P.
O 782	Tundiyananankumbura	Paddy field	M. Tikirala	0	0	1
P 782	Do.	do.	do.	0	0	1-50

I hereby give public notice, as required by section 7, that the Government proposes to take possession of the lands.

All persons interested in the aforesaid lands are hereby required to appear personally or by agent before me at Matale Kachcheri on June 3, 1901, at 1 o'clock P.M., and to state the nature of their respective interests in the lands and the amount and particulars of their claims to compensation for such interests.

Matale Kachcheri,
April 26, 1901.

E. B. ALEXANDER,
Assistant Government Agent.

1876 ක්ව අවුරුද්දේ නොමර 3 වේ ආඥාපනුයේ හත්වෙනි වගන්තියේ ප්‍රකාරයට ආණ්ඩුවේ කටයුත්තක් වන, ඒ නම:—කාලුම නායවු එලිපසලිකර දියුනුපිට තවානාණ්ඩ පිණිස මෙහි පහත සඳහන්වෙන ඉඩම් ලබාගැනීම සඳහා ක්‍රියාකරණ පිණිස "වම 1876 වේ ඉඩම් ලබාගැනීමේ ආඥාපනුයේ" හවෙනි කාණ්ඩයේ කර තිබෙන පංතාර්තුටු ප්‍රකාරයට කාරකයන් ක්‍රියාවේ මන්ත්‍රණය ආදා උතුමානවනන්සේගෙන් නිසිආකාර මට අණලායි තිබේ, ඒ ඉඩම් නම:—

නො.	ඉඩමේ නම.	පිටියම 4,601.	ගම—නාලන්ද.	මහත.
		අන්දම.	අයිතියම කියන්නා.	අ රු. ප.
O 782	තුන්තිසනනේකුඹුර	කුඹුර	ආම්. විකිණු	0 0 1
P 782	එම	එම	එම	0 0 1-50

එබැවින් ඉඩම් අයිතිකරගැනීමට ආණ්ඩුවේ කල්පනාව තිබෙනවට පොදුජනසාව දැනගැනීම සඳහා හත්වෙනි වගන්තියේ බිහිකර තිබෙන හැරියට මෙයින් දැනුම්දෙමි.
ඉහත කී ඉඩම්වලට අයිතිවාසිකම් ඇත්තාවූ සෑමදෙනම තමුන්ම නොහොත් තමුන් වෙනුවට ක්‍රියාකරණය වම 1901 ක්ව ජුනි මස 3 වෙනි දින දවල් 3 වේ කනිසවට මාතලේ කවිවේරියේදී මා ඉදිරිපිටට පැමිණ ඒ කොපි අන්දමේ අයිතිවාසිකමද කියා කියාපිවියට බිහිවූ සහ මෙම ඉඩම් වෙනුවට ඉල්ලාසිටින මුදල් ගණනත් ඒව ඇත්තාවූ තමුන්ගේ අයිතියමේ තොරතුරුත් කියාපිවියට බිහිවූව මෙයින් දැනගත යුදිය.
වම 1901 ක්ව අප්‍රේල් මස 26 වෙනි දින මාතලේ කවිවේරියේදීය.
ජ. බී. ආලාක්කුන්දර,
ආණ්ඩුවේ උපදේවන මමන.

1876 ම (බ්‍ර) - තු 3 ම ඉලසකර්ප්පට්පනුයේ 7 ම පිරිකිණ් පිරකාරය කාලුමගිලාමල සහ මුහුණත ආචාර්ය ප්‍රාචාර්ය ප්‍රාචාර්ය වරුන්ට අයිතිය මෙහි පහත සඳහන්වෙන ඉඩම් ලබාගැනීම සඳහා ක්‍රියාකරණ පිණිස "වම 1876 වේ ඉඩම් ලබාගැනීමේ ආඥාපනුයේ" හවෙනි කාණ්ඩයේ කර තිබෙන පංතාර්තුටු ප්‍රකාරයට කාරකයන් ක්‍රියාවේ මන්ත්‍රණය ආදා උතුමානවනන්සේගෙන් නිසිආකාර මට අණලායි තිබේ, ඒ ඉඩම් නම:—

නො.	ඉඩමේ නම.	පිටියම 4,601.	ගම—නාලන්ද.	මහත.
		අන්දම.	අයිතියම කියන්නා.	අ රු. ප.
O 782	තුන්තිසනනේකුඹුර	කුඹුර	ආම්. විකිණු	0 0 1
P 782	එම	එම	එම	0 0 1-50

එබැවින් ඉඩම් අයිතිකරගැනීමට ආණ්ඩුවේ කල්පනාව තිබෙනවට පොදුජනසාව දැනගැනීම සඳහා හත්වෙනි වගන්තියේ බිහිකර තිබෙන හැරියට මෙයින් දැනුම්දෙමි.
ඉහත කී ඉඩම්වලට අයිතිවාසිකම් ඇත්තාවූ සෑමදෙනම තමුන්ම නොහොත් තමුන් වෙනුවට ක්‍රියාකරණය වම 1901 ක්ව ජුනි මස 3 වෙනි දින දවල් 3 වේ කනිසවට මාතලේ කවිවේරියේදී මා ඉදිරිපිටට පැමිණ ඒ කොපි අන්දමේ අයිතිවාසිකමද කියා කියාපිවියට බිහිවූ සහ මෙම ඉඩම් වෙනුවට ඉල්ලාසිටින මුදල් ගණනත් ඒව ඇත්තාවූ තමුන්ගේ අයිතියමේ තොරතුරුත් කියාපිවියට බිහිවූව මෙයින් දැනගත යුදිය.
වම 1901 ක්ව අප්‍රේල් මස 26 වෙනි දින මාතලේ කවිවේරියේදීය.
ජ. බී. ආලාක්කුන්දර,
ආණ්ඩුවේ උපදේවන මමන.

HAVING been duly directed by the Governor, with the advice of the Executive Council, acting under the provisions of "The Land Acquisition Ordinance of 1876," section 6, to take order for the acquisition of the following lands, required for a public purpose, namely, for drainage, to wit:—

Lot.	Name of Land.	Description.	Name of Claimant.	Extent.
V 821	Ulpothakumbura	Paddy field	Heratgedera Ranhamy	0 0 25
W 821	Do.	do.	do.	0 0 3

I hereby give public notice, as required by section 7, that the Government proposes to take possession of the lands. All persons interested in the aforesaid lands are hereby required to appear personally or by agent before me at Nuwara Eliya Kachcheri on June 12, 1901, at 12 o'clock noon, and to state the nature of their respective interests in the lands, and the amount and particulars of their claims to compensation for such interests.
Nuwara Eliya Kachcheri. April 26, 1901. E. M. DE C. SHORT, Assistant Government Agent.

1876 ක්ව අවුරුද්දේ නොමර 3 වේ ආඥාපනුයේ හත්වෙනි වගන්තියේ ප්‍රකාරයට ආණ්ඩුවේ කටයුත්තක් වන, ඒ නම:—කාලුම නායවු එලිපසලිකර දියුනුපිට තවානාණ්ඩ පිණිස මෙහි පහත සඳහන්වෙන ඉඩම් ලබාගැනීම සඳහා ක්‍රියාකරණ පිණිස "වම 1876 වේ ඉඩම් ලබාගැනීමේ ආඥාපනුයේ" හවෙනි කාණ්ඩයේ කර තිබෙන පංතාර්තුටු ප්‍රකාරයට කාරකයන් ක්‍රියාවේ මන්ත්‍රණය ආදා උතුමානවනන්සේගෙන් නිසිආකාර මට අණලායි තිබේ, ඒ ඉඩම් නම:—

නො.	ඉඩමේ නම.	පිටියම 4,982.	ගම—විල්වල.	මහත.
		අන්දම.	අයිතියම කියන්නා.	අ රු. ප.
V 821	උල්පකකුඹුර	කුඹුර	සේරත්තේදර රත්නාම්	0 0 25
W 821	එම	එම	එම	0 0 3

එබැවින් ඉඩම් අයිතිකරගැනීමට ආණ්ඩුවේ කල්පනාව තිබෙනවට පොදුජනසාව දැනගැනීම සඳහා හත්වෙනි වගන්තියේ බිහිකර තිබෙන හැරියට මෙයින් දැනුම්දෙමි.
ඉහත කී ඉඩම්වලට අයිතිවාසිකම් ඇත්තාවූ සෑමදෙනම තමුන්ම නොහොත් තමුන් වෙනුවට ක්‍රියාකරණය වම 1901 ක්ව ජුනි මස 12 වෙනි දින දවල් 12 වේ කනිසවට තුවර්ට්ටියේදී මා ඉදිරිපිටට පැමිණ සොපි අන්දමේ අයිතිවාසිකමද කියා කියාපිවියට බිහිවූ සහ මෙම ඉඩම් වෙනුවට ඉල්ලාසිටින මුදල් ගණනත් ඒව ඇත්තාවූ තමුන්ගේ අයිතියමේ තොරතුරුත් කියාපිවියට බිහිවූව මෙයින් දැනගත යුදිය.
වම 1901 ක්ව අප්‍රේල් මස 26 වෙනි දින තුවර්ට්ටියේ කවිවේරියේදීය.
ආම්. ද සී. ජෝර්ජි,
ආණ්ඩුවේ උපදේවන මමන.

1876 ම් (බ්) - 3 ම இலககச்சட்டத்தினது 7 ம பிரிவின பிரகாரம் ரோட்டு காணு சரிக்கட்ட எனது ம பிரிங்கதேவைகரு வேண்டியதான பின்னர்ச்சொலலப்படும க ணிகளை, அஃதாவது :-

தண்.டு.	காணியினது பெயர்.	வீவரம்.	குறிச்சு—விலவலை.	விசர்லம.
V 821	உலபதைகுமபுற	வயல	உரிததாளியின பெயர்.	அ. நா. ப.
W 821	ஓடி	வயல	ஏறதகெதற நண்காமி	0 0 25
			ஓடி	0 0 3

எடுத்துக்கொள்வதற்கான எதனஞ்செய்யும்படி 1876 ம் (බ්) - 3 ம் இலககச்சட்டத்தினது 7 ம பிரிவின பிரகாரம் மந்திராலோசனைச் சபையினது ஆலோசனை யுடன தேசாதிபதயவாகள் எனக்குக கற்பனைசெய்திருப்பதனால், அக்காணிகளை ஆட்சிஒப்புகொள்ள அரசா டசியார எண்ணியிருக்கிறார் என்பதை 7 ம பிரிவினப்படி வேண்டிய பிரகாரம் நான இதனைக்கொண்டு பிரித்த தமாய் விளம்பரஞ்செய்கிறேன்.

மேற்கூறியதக காணிகளுக்கு உரிததுப்பேசுகின்ற சகலரும் தாமாக அல்லது அவரவருடைய காரியகாரர் மூலமாய் 1901 ம் (බ්) ஆனிமாசம் 12 ந் தேதியிலன்று 12 மணிக்கு நுவரெலியாக கச்சேரியிலுள்ள என்முன்பாக வெளிப்படாத தத்தமக்கு அக்காணிகளிலுள்ள உடந்தைகளினது தன்மையையும் அவ்வுடந்தைகளுக்காய்த தாம் சாதிக்கும் உரித்துகளின் தொகையையும் விவரங்களையும் சொல்லும்படி இதனால் அவர்களிடத்திற் கேட்குகொள்ளப்படுகின்றது.

நுவரெலியா கச்சேரி,
1901 ம் ஆண்டு சித திரைமீ 26 ந் உ.

ச. எம். டி. ஜோட்,
அரசாட்சி உதவி ஏசுண்டு.

HAVING been duly directed by the Governor, with the advice of the Executive Council, acting under the provisions of "The Land Acquisition Ordinance of 1876," section 6, to take order for the acquisition of the following lands, required for a public purpose, namely, for a Camp for Prisoners of War, to wit :-

Lot.	Name of Land.	Preliminary plan 11,078. Description.	Village—Ragama. Name of Claimant.	Extent. A. R. P.
T 807	Eriyawattiyapolwatta	Cocoanut garden	John Perera	11 1 23
U 807	Do.	Part of lot T 807. Now a cleared space	do.	1 0 32
V 807	Do.	Part of lot T 807. Now occupied by the military	do.	5 0 2
Village—Horape.				
W 807	Hikgahawatta	Cocoanut garden. Now part of recreation ground	Urappuge Siman Appu	1 0 38
X 807	Meeliyagahawatta	Chena. Now open land	Don Punchappuhami and others	0 1 11
Y 807	Do.	Chena. Now a cleared space	do.	0 0 15.50
Z 807	Ketakelagahawatta	do.	Don Punchappuhami and Don Peris Appu	0 2 26
A 808	Kosgahawatta	do.	Ranasinghege Weerasinghe Peris and others	0 1 10
				20 0 37.50

I hereby give public notice, as required by section 7, that the Government proposes to take possession of the lands.

All persons interested in the aforesaid lands are hereby required to appear personally or by agent before me at the Colombo Kachcheri on June 10, 1901, at 11 o'clock A.M., and to state the nature of their respective interests in the lands, and the amount and particulars of their claims to compensation for such interests.

The Kachcheri,
Colombo, May 14, 1901.

F. R. ELLIS,
Government Agent.

1876 ன்வி அபிவிருத்தி கையாண்டு 3 ம் இலககச்சட்டத்தினது 7 ம பிரிவின பிரகாரம் மந்திராலோசனைச் சபையினது ஆலோசனையுடன தேசாதிபதயவாகள் எனக்குக கற்பனைசெய்திருப்பதனால், அக்காணிகளை ஆட்சிஒப்புகொள்ள அரசா டசியார எண்ணியிருக்கிறார் என்பதை 7 ம பிரிவினப்படி வேண்டிய பிரகாரம் நான இதனைக்கொண்டு பிரித்த தமாய் விளம்பரஞ்செய்கிறேன்.

கொ.	ஒயிதே கை.	கிசியல் 11,078. லெ—ருகை. லெ—ருகை.	அபிவிருத்தி கையாண்டு.	கை. ஏ. ரு. ப.
T 807	ஒயிதே கை. பைல்	பைல்வண்ட	பைல்வெசெர்சு	11 1 23
U 807	பை	ஒயிதே கை. பைல் T 807 கி	பை	1 0 32
V 807	பை	ஒயிதே கை. பைல் T 807 கி. கை. பைல்	பை	5 0 2
கை—கை. பைல்.				
W 807	கை. பைல்	கை. பைல் (கை. பைல்)	கை. பைல்	1 0 38
X 807	கை. பைல்	கை. பைல்	கை. பைல்	0 1 11
Y 807	பை	பை	பை	0 0 15.50
Z 807	கை. பைல்	பை	கை. பைல்	0 2 26
A 808	கை. பைல்	பை	கை. பைல்	0 1 10
				20 0 37.50

එවැනි ඉඩම් අයිතිකර ගැනීමට ආණ්ඩුවේ කල්පනාව කිවෙහිට වොදුස්තොට දැනගැනීම සඳහා හත් වෙනි වගන්තියේ විනැකර කිවෙහි සැටීමට මෙයින් දැනුම් දෙමි.
 ඉහතකී ඉඩම්වලට අයිතිවාසිකම් ඇත්තාවූ සැමදෙනම තවුන්ම හොඳොත් තවුන් වෙනුවට ක්‍රියාකරණ අං වෂ් 1901 න්වු ජුනි මස 10 වන දින පෙරවූ 11නේ සතිකවට කොලාභි කවිවේරියේදී වා ඉදිරිපිටව පැමින එ කොයි අන්දමේ අයිතිවාසිකම්ද කිසි කිසියම්වට විනැව: සහ මෙම ඉඩම් වෙනුවට ඉල්ලා සිටින මුදල් ගණකන් ඊට ඇත්තාවූ තවුන්ගේ අයිතිකමේ කොරතුරුන් කිසියම්වට විනැවට මෙයින් දැනගත යුතුයි.

මේ 1901 න්වු මැයි මස 14 වෙනි දින
 කොලාභි කවිවේරියේදී.

ඇල්. ආර්. ඇලිස්,
 ආණ්ඩුවේ ඒජන්ත මම.

1876 ම් (වැටු)-ත්තු 3 ම ඉලසස්සැද්දකින් 7 ම් පිරිවිණ පිරකාරම් පොයර් පිරසනාකාක කේමප හේ
 ලාම් පිරිවිණකමෙවකටු වෙණ්ඩියතාන පිණ්ණර්ච්චොලොප්පමිම් කාණිකින, අර්චොවතු :-

තුණ්ඹ.	කාණියින තු පොයා.	විපරම.	ඉරිස්සි—රාකම. උරිතනාණියින පොයා.	විචාලම. ඉ. ශා. ප.
T 807	ඉරියවත්තියපොලවත්ත	දෙනෙමතොදාලම	ගොණ පෙරොර	11 1 23
U 807	රොද	ඉපවෙණියාකසි ඉරුක		
		ඉරුක T 807 උදොය තුණ්ඹ	රොද	1 0 32
V 807	රොද	ඉරාසනෙණිය ජේනොයාල පාච්චිකිර T 807 උදොය තුණ්ඹ	රොද	5 0 2
		ඉරිස්සි—ඉරාචෙ.		
W 807	ඉකකාවත්ත	විචොයාච්චිඉර ඉදාලම දො නෙමතොදාල තුණ්ඹ	උරාපුදො සිමන අපු දොන පුච්චපුදා මර්ච වාරකුණම	1 0 38
X 807	මිචියකාවත්ත	වෙණියාකසිය තිලම	රොද	0 1 11
Y 807	රොද	රොද	රොද	0 0 15-50
Z 807	උදකොලකාවත්ත	රොද	දොන පුච්චපුදා දොන පිරිච්ච අපුදා	0 2 26
A 808	කොණ්කාවත්ත	රොද	චරණසිච්චක වීරසිච්චක පිරිච්චක මර්චරවාර කුණම	0 1 10
				20 0 37-50

ඉරිස්සිකොණ්කාවත්තකාණ් ඉරිස්සිකොණ්කාවත්ත 1876 ම් (වැටු)-ත්තු කාණිකින ඉරිස්සිකොණ්කාවත්ත පර්ච
 රිය සැද්දකින් 6 ම් පිරිවිණ ඉර්පාච්චිකින පිරකාරම් මර්චරාලොච්චොන ජොච්චියන තු අර්චොනොයුදන
 තොසාච්චියවාරකන් ඉරිස්සිකොණ්කාවත්තකරුච්චපතොල, අර්කාණිකින අර්චොනොයුදනකොණ්කාණ් අර්චොනොයුදන
 ඉරිස්සිකොණ්කාණ් ඉරිස්සිකොණ්කාණ් 7 ම් පිරිවිණකොණ්කාණ් වෙණ්ඩිය පිරකාරම් නොන ඉරිස්සිකොණ්කාණ් පිරිච්චකොණ්කාණ්
 විචොනොයුදනකොණ්කාණ්.

මෙර්චොනොයුදන කාණිකිනකොණ්කාණ් උරිස්සිකොණ්කාණ් ඉරිස්සිකොණ්කාණ් ඉරිස්සිකොණ්කාණ් ඉරිස්සිකොණ්කාණ්
 මුලොයා 1901 ම් (වැටු) අර්චොනොයුදන 10 න් තොනොයුදන මුණනොයුදන 11 මණිකොණ්කාණ් කොණ්කාණ් ඉරිස්සිකොණ්කාණ්
 ඉරිස්සිකොණ්කාණ් වෙණ්ඩියකොණ්කාණ් තත්තොනොයුදන අර්කාණිකිනකොණ්කාණ් උදනොයුදනකොණ්කාණ් තොනොයුදන,
 අර්චොනොයුදනකොණ්කාණ් තොනොයුදනකොණ්කාණ් ඉරිස්සිකොණ්කාණ් තොනොයුදනකොණ්කාණ් තොනොයුදනකොණ්කාණ්
 කොණ්කාණ් තොනොයුදනකොණ්කාණ් ඉරිස්සිකොණ්කාණ් තොනොයුදනකොණ්කාණ් තොනොයුදනකොණ්කාණ් තොනොයුදනකොණ්කාණ්

කොණ්කාණ් ඉරිස්සිකොණ්කාණ්,
 1901 ම් (වැටු) වොකාසිච්ච 14 න් උ.

ඉරිස්සිකොණ්කාණ්,
 අර්චොනොයුදනකොණ්කාණ්.

HAVING been duly directed by the Governor, with the advice of the Executive Council, acting under the provisions of "The Land Acquisition Ordinance of 1876," section 6, to take order for the acquisition of the following lands, required for a public purpose, namely, for the Northern Railway Extension, to wit :-

Lot.	Name of Land.	Preliminary plan 2,453. Village—Chunnagam.		Extent. A. R. P.
		Description.	Name of Claimant.	
X 231	Nedunkarai	Garden	W. Puthapillai	0 0 7
Y 231	Do.	do.	S. Kasiya, K. Sinnakutti, &c.	0 0 21-50
Z 231	Do.	do.	K. Nagamuttu	0 0 12
A 232	Do.	do.	W. Puthapillai	0 0 3-75
B 232	Do.	do.	T. Muruken, S. Kasiya, K. Sinnakutti, &c.	0 0 3
				0 1 7-25
Preliminary plan 2,454. Village—Tellippalai.				
C 232	Chappotiyan	Dry grain garden	Velayudar Supper, S. Meriyan, H. Tanyan, &c.	0 0 12
D 232	Do.	do.	do.	0 0 13-75
E 232	Do.	Tobacco	K. Arulampalem and V. Sinnatamby	0 0 12
F 232	Do.	do.	do.	0 0 18
				0 1 15-75

I hereby give public notice, as required by section 7, that the Government proposes to take possession of the lands.

All persons interested in the aforesaid lands are hereby required to appear personally or by agent before me at Kankesanturai Resthouse on June 7, 1901, at 11 o'clock, A.M., and to state the nature of their respective interests in the lands, and the amount and particulars of their claim to compensation for such interests.

Jaffna Kachcheri,
 May 6, 1901.

R. W. LEVERS,
 Government Agent.

වි 1876 ක්වු අවුරුද්දේ නොම්බර 3 වේ ආඥපත්‍රයේ හත්වෙනි වගන්තියේ ප්‍රකාරයට ආණ්ඩුවේ කටයුත්ත කට, ඒ නම :— උතුරු දුම්රිය පාර හැදීම පිණිස මෙහි සහක සඳහන්වෙන ඉඩම් ලබාගැනීම සඳහා ක්‍රියා කරණ පිණිස “වි 1876 වේ ඉඩම් ලබාගැනීමේ ආඥපත්‍රයේ” හවෙනි කාණ්ඩයේ කර තිබෙන සංහාරතුවල ප්‍රකාරයට කාරක මන්ත්‍රීසභාවේ මන්ත්‍රණය ඇතුළු උතුරු මානවකයන්ගෙන් නිසිආකාර මට අණලැබී තිබේ, ඒ ඉඩම් නම :—

නො.	ඉඩමේ නම.	සිතියම 2,453. අන්දම.	මම—පුත්තාගම. අයිතිකම කියන්නා.	මගය. අ. රු. ප.
X 231	නෙවුත්තරයි	එම	ඩබ්ලිව්. පුදපල්ලේ	0 0 7
Y 231	එම	එම	ඇස්. කාසියා, කේ. සිත්තකුට්ටි සහ තවත්	0 0 21.50
Z 231	එම	එම	කේ. හාගමුත්තු	0 0 12
A 232	එම	එම	ඩබ්ලිව්. පුදපල්ලේ	0 0 3.75
B 232	එම	එම	පී. මුරුකන්, ඇස්. කාසියා, කේ. සිත්තකුට්ටි සහ තවත්	0 0 3
				<hr/>
				0 1 7.25
		සිතියම 2,454. හම—තෙල්ලිපලෙයි.		
C 232	වැල්පෝතියන්	නිව්බෝගවත්ත	වේලාපුදුර පුල්පර්, ඇස්. මේරියේ, එච්. තත්තන් සහ තවත්	0 0 12
D 232	එම	එම	එම	0 0 13.75
E 232	එම	එම දුන්නල	කේ. අරුලම්පලම් සහ ඩී. සිත්ත තමිබ්බි	0 0 12
F 232	එම	එම	එම	0 0 18
				<hr/>
				0 1 15.75

එබැවින් ඉඩම් අයිතිකර ගැනීමට ආණ්ඩුවේ කල්පනාව තිබෙන බව පොදුජනයාට දැනගැනීම සඳහා හත්වෙනි වගන්තියේ ඔබ්බාකර තිබෙන හැටියට මෙයින් දැනුම්දෙමි.

ඉහතකී ඉඩම්වලට අයිතිවාසිකම් ඇත්තාවූ සැමදෙනම තමුන්ව නොහොත් තමුන් වෙනුවට ක්‍රියාකරණ අංශ වි 1901 ක්වු ජුනි මස 7 වෙනි දින දවල් 11 වේ කනිසමට කාන්තේසන්තුරේ කානාගමෙදී මා ඉදිරිපිට පැමිණ ඒ කොසිඅන්දමේ අයිතිවාසිකම්ද කිසා කියාසිටින්නට ඔබ්බා සහ මෙම ඉඩම් වෙනුවට ඉල්ලාසිටින මුදල් ගණනක් ඊට ඇත්තාවූ තමුන්ගේ අයිතිකමේ තොරතුරුත් කියාසිටින්නට ඔබ්බා බව මෙයින් දැනගත යුතුයි.

වි 1901 ක්වු මැයි මස 6 වෙනි දින
 ජපයේ කව්වේරියේදීය. ආර්. ඩබ්ලිව්. අයිවර්ස්,
 ආණ්ඩුවේ ඒජන්ත මමත.

1876 ම (බ්‍ර) - ත්‍ර 3 ම මුලකසේසඳුළුනින 7 ම පිරිවිණ පිරකාරාම වඳමා කාණා ග්‍රය්ල්වේ පාතේ නිත්තල ආණ්ඩු පතිරාකිතේවෙසකු වේණාද්‍රියාතාන පිණහර්ස්සොලසප්පමිම කාණිකිනේ, අං. තාවත :—
 පිරතමපඳු මුලකසම 2,453. ශ්‍රීතිස්සි—සණ්ණකම.

නුණ්ඔ.	කාණිපිණ නු පෙයර්.	විපාම.	උරිත්තාණිණ පෙයර්.	විසාලම. අ. ශ්‍රා. ප.
X 231	තෙඳිකරාය	තොඳුළුම	ඳුපිණ්ණු. පුත්තපිණිනේ	0 0 7
Y 231	ඳුද.	ඳුද.	ආ. කාසියා, කේ. සිණ්ණකුට්ටි	0 0 21.50
Z 231	ඳුද.	ඳුද.	ඳුද. පුද. මහ	0 0 12
A 232	ඳුද.	ඳුද.	කේ. තා කුමුත්ත	0 0 3.75
B 233	ඳුද.	ඳුද.	ඳුපිණ්ණු. පුත්තපිණිනේ	0 0 3
				<hr/>
				0 1 7.25
		පිරතමපඳු මුලකසම 2,454. ශ්‍රීතිස්සි—තෙලවිපිණිනේ.		
C 232	සෙපඳුපාණ	සිණු තාණිපතතොඳුළුම	වේලාපුදුර පුල්පරා, ආ. මාරියා, ආ. තමියන	0 0 12
D 232	ඳුද.	ඳුද.	ඳුද.	0 0 13.75
E 232	ඳුද.	පුකෙය්විලතතොඳුළුම	කේ. අරුණමපුලම, ආ. සිණ්ණ තමපියුම	0 0 12
F 232	ඳුද.	ඳුද.	ඳුද.	0 0 18
				<hr/>
				0 1 15.75

ආණ්ඩුකරනවතනකාණ ආණ්ඩුකරනවතනකාණ 1876 ම (බ්‍ර) - ත්‍ර 3 ම මුලකසේසඳුළුනින 7 ම පිරිවිණ පිරකාරාම වඳමා කාණා ග්‍රය්ල්වේ පාතේ නිත්තල ආණ්ඩු පතිරාකිතේවෙසකු වේණාද්‍රියාතාන පිණහර්ස්සොලසප්පමිම කාණිකිනේ, අං. තාවත :—
 පිරතමපඳු මුලකසම 2,453. ශ්‍රීතිස්සි—සණ්ණකම.

ආණ්ඩුකරනවතනකාණ ආණ්ඩුකරනවතනකාණ 1876 ම (බ්‍ර) - ත්‍ර 3 ම මුලකසේසඳුළුනින 7 ම පිරිවිණ පිරකාරාම වඳමා කාණා ග්‍රය්ල්වේ පාතේ නිත්තල ආණ්ඩු පතිරාකිතේවෙසකු වේණාද්‍රියාතාන පිණහර්ස්සොලසප්පමිම කාණිකිනේ, අං. තාවත :—
 පිරතමපඳු මුලකසම 2,453. ශ්‍රීතිස්සි—සණ්ණකම.

HAVING been duly directed by the Governor, with the advice of the Executive Council, acting under the provisions of "The Land Acquisition Ordinance of 1876," section 6, to take order for the acquisition of the following lands, required for a public purpose, namely, for the Northern Railway Extension, to wit:—

Preliminary plan 2,449. Village—Kokkuvil.

Lot.	Name of Land.	Description.	Name of Claimant.	Extent.		
				A.	R.	P.
K 229	Soriampulam	Cocoanut and palmyrahs	S. Kartigesu Ayer	0	0	6-50
L 229	Madathupulam	do.	S. Ayer Naderesa Ayer	0	0	3
M 229	Do.	Waste land	Charity land	0	0	0-38
N 229	Soriampulam	do.	Y. Ayer Ramalinga Ayer	0	0	3-50
O 229	Katpulam	Palmyrahs	Markandu Vallipuram	0	0	12-50
P 229	Kattupulam	do.	A. Sinnatamby and others	0	0	16
Q 229	Sothitoddam	do.	V. Saravanamuttu	0	0	0-18
R 229	Kurakkankadu	Young palmyrahs	Kasinather Velayuther	0	0	6
S 229	Pithalankadu	do.	Thamoe Chaddayer	0	0	5
T 229	Do.	Tobacco	Thamoe Tambipillai	0	0	6
U 229	Konawalai	do.	Sinnatamby Kasipillai	0	0	0-32
V 229	Do.	Chembadu or chena	K. Appacuddy	0	0	14
W 229	Do.	do.	Amuthavalliamma, widow of Irugunada Kurukal	0	0	9
X 229	Do.	Burial ground	A. Manikkam and others	0	0	13-50
Y 229	Sekkarkadu	Young palmyrahs	Kasinader Sellappah	0	1	11
				0	3	26-88

Preliminary plan 2,450. Villages—Vannarponnai east and Tirunelveli.

Z 229	Myliapulam	Cocoanut, &c.	T. Ponnampalam	0	0	12-50
A 230	Do.	Palmyrahs	do.	0	0	4
B 230	Athipulam	Chembadu or chena	R. Arunasalem	0	0	15-50
				0	0	32

Preliminary plan 2,451. Villages—Kondavil and Kokkuvil.

C 230	Akothai	Cocoanuts and Palmyrahs	Nitchinger Waitilingam	0	0	16
D 230	Koilkadaivevelakadawe	Tobacco	Supper Caderevaloe	0	0	7
E 230	Do.	do.	Sinnatamby Ramalingam	0	0	2-50
F 230	Do.	do.	Kander Arumogam	0	0	6
G 230	Do.	do.	Sinnatambi Chellappah	0	0	2-50
H 230	Do.	do.	Arumogam Sinnatambi	0	0	2-50
I 230	Do.	do.	Kasinader Ramalingam	0	0	4-50
J 230	Do.	do.	Supper Marimuttu	0	0	4
K 230	Do.	do.	Venasitambi Nagamuttu	0	0	4-50
				0	1	9-50

Preliminary plan 2,452. Village—Kondavil.

L 230	Karaikadu	Tobacco	Sangarapillai Tilliempalem	0	0	9
M 230	Maniyandawattai	do.	Ramer Cadiravelu and others	0	0	3-50
N 230	Do.	do.	Sinnatamby Chellappah	0	0	3-25
O 230	Do.	do.	Caderavelu Supper	0	0	3-50
P 230	Pattavallai	do.	N. Sivakuru	0	0	2-50
Q 230	Do.	do.	do.	0	0	0-18
R 230	Maniyandawattai	do.	Ramanader Kaderavelu and others	0	0	10
S 230	Nettilipai	do.	do.	0	0	3
T 230	Pattavallai	do.	Arumogam Ponnampalem	0	0	5-50
U 230	Do.	do.	Sangarapillai Tilliempalem	0	0	6-50
V 230	Do.	do.	Wayravanader Ramer	0	0	9-50
W 230	Nettilipai	do.	Kasinader Ramu	0	0	7-25
X 230	Kampelapulam	do.	Vinasitamby Supper and others	0	0	15
Y 230	Do.	Cocoanuts and palmyrahs	Muthar Arumogam	0	0	4
Z 230	Do.	do.	Senittiar Ramanader	0	0	4-50
A 231	Do.	do.	Wayravi Ramu	0	0	7-50
B 231	Do.	do.	do.	0	0	3
C 231	Do.	do.	Mappaner Murugasu	0	0	3
D 231	Do.	do.	Kadergamer Karti	0	0	4
E 231	Do.	do.	Murugasu Elayatambi	0	0	5-75
F 231	Do.	do.	Venasitamby Supper	0	0	4-50
G 231	Letchinigarvalavu	do.	A. Sinnatambi	0	0	0-32
H 231	Kampelapulam	do.	Murugasu Kander and others	0	0	2
I 231	Do.	do.	Arumogam Kanapady	0	0	4-50
J 231	Vanthomepetharvalavu	Palmyrahs	Arumogam Ampalavaner	0	0	6-50
K 231	Do.	do.	do.	0	0	8
L 531	Pettarvalavu	do.	Murugasu Naganderer	0	0	2
M 231	Do.	do.	Mappaner Murukesu	0	0	2
N 231	Vanthami	Cocoanuts and palmyrahs	Sangarapillai Valoopillai	0	0	4
O 231	Do.	do.	do.	0	0	6-50
P 231	Do.	do.	Kadiripillai, widow of Supper	0	0	1
Q 231	Wayravendalai	Palmyrahs	Velayuther Karti and others	0	0	4
R 231	Do.	do.	do.	0	0	4

Lot.	Name of Land.	Description.	Name of Claimant.	Extent. A. R. P.
S 231	Koodelvadali	Palmyrahs	Ramanader Kaderavelu and others	0 0 8
T 231	Do.	do.	do.	0 0 3-50
U 231	Do.	do.	Arumogam Kaderavelu	0 0 4-50
V 231	Sinnekodol.	do.	Murugasu Kanther and others	0 0 4
W 231	Do.	do.	do.	0 0 4
				1 0 23-75

I hereby give public notice, as required by section 7, that the Government proposes to take possession of the lands All persons interested in the aforesaid lands are hereby required to appear personally or by agent before me at Jaffna Kachcheri, on June 10 1901, at 11 o'clock A.M., and to state the nature of their respective interests in the lands, and the amount and particulars of their claims to compensation for such interests.

Jaffna Kachcheri,
May 6, 1901.

R. W. LEVERs,
Government Agent.

වෛ 1876 ක්වු අවුරුද්දේ නොමිමර වෛ ආඥාපත්‍රයේ හව්වෙති වහන්සිගේ ප්‍රකාරයට ආණ්ඩුවේ කවුසුත්ත කව, ඒ නමි:—අතුරු දුම්රිය පාර සෑදීම පිණිස වෙති පහත සඳහන්වෙන ඉඩම් ලබාගැනීම සඳහා ක්‍රියාකරණ පිණිස “වෛ 1876ගේ ඉඩම් ලබාගැනීමේ ආඥාපත්‍රයේ” හව්වෙති කාණ්ඩයේ කරතිබෙන පංචාර්ථවල ප්‍රකාරයට කාරක මන්ත්‍රීසභාවේ මන්ත්‍රණය ඇතුළු ලබාගත්වහන්සේගෙන් නිසිආකාර මට අණ ලැබීතිබේ, ඒ ඉඩම් නමි:—

නො.	ඉඩමේ නම.	සිතියම 2,449. අන්දම.	කොන්කුම්පු. අයිතිකම කියන්නා.	ප්‍රමාණය. අ. රු. ප.
K 229	සෝරියම් පුලම්	කල් සහ පොල්	ඇස්. කාර්තියේසු අයිතර්	0 0 6-50
L 229	මදකුපුලම්	එම	ඇස්. අයිතර් නඩරාස අයිතර්	0 0 3
M 229	එම	හිස්ඉඩම	පින්ඉඩම	0 0 0-38
N 229	සෝරියම් පුලම්	කල්	වයි. අයිතර් රාමලිත්ත අයිතර්	0 0 3-50
O 229	කවිපුලම්	එම	මර්කන්ඩු වල්ලිපුරම්	0 0 12-50
P 229	කවිපුලම්	එම	ඒ. සිත්තනම්බි සහ තවත්	0 0 16
Q 229	සොභි-කාච්චම	එම	වී. සරවන මුත්තු	0 0 0-18
R 229	කුරක්කන්කාඩු	බාල කල්	කාසිනාදර් මේලාසුදර්	0 0 6
S 229	පිහිලන්කාඩු	එම	නාමු සඩකර්	0 0 5
T 229	එම	දුක්කල	නාමු හම්බිපුල්ලේ	0 0 6
U 229	කෝනාවලෙයි	එම	සිත්තනම්බි කාසිපුල්ලේ	0 0 0-32
V 229	එම	වෙම්බාඩු නොහොන් හේන	කේ. අප්පකුච්චි	0 0 14
W 229	එම	එම	ඉරගනාද, කුරුකල්ගේ කනවැන්දුම්, අමුතවල්ලිඅම්ම	0 0 9
X 229	එම	සොකොන්ඩුම්ම	ඒ. මානික්කම් සහ තවත්	0 0 13-50
Y 229	සෙකර්කාඩු	බාලකල්	කාසිනාදර් සෙල්ලප්පා	0 1 11
				0 3 26-88
සිතියම 2,450. හම්—වන්කාර්පත්ත නැගෙනහිර සහ නිරුකල්වේලී.				
Z 229	මයිලියපුලම්	පොල් සහ තවත්	වී. පොත්තම්පලම්	0 0 12-50
A 230	එම	කල්	එම	0 0 4
B 230	අච්චිපුලම්	වෙම්බාඩු නොහොන් හේන	ආර්. අරුනාසලම්	0 0 15-50
				0 0 32
සිතියම 2,451. හම්—කෝන්ඩාමිල්ල සහ කොන්කුම්පු.				
C 230	එකෙච්චායි	පොල් සහ කල්	කෙට්චිත්තර් වයිතිලිත්තම්	0 0 16
D 230	කෝසිල්කඩවේ වේල කඩවේ	දුක්කල	සුද්පර් කදිරවේසු	0 0 7
E 230	එම	එම	සිත්තනම්බි රාමලිත්තම්	0 0 2-50
F 230	එම	එම	කන්දර් ආරුමුගම්	0 0 6
G 230	එම	එම	සිත්තනම්බි සෙල්ලප්පා	0 0 2-50
H 230	එම	එම	ආරුමුගම් සිත්තනම්බි	0 0 2-50
I 230	කෝසිල්කඩවේ වේලකඩවේ	එම	කාසිනාදර් රාමලිත්තම්	0 0 4-50
J 230	එම	එම	සුද්පර්මාර්මුත්තු	0 0 4
K 230	එම	එම	විනාසිගම්බි තාගමුත්තු	0 0 4-50
				0 1 9-50
සිතියම 2,452. හම්—කොන්ඩාමිල්ල.				
L 230	කරෙයිකාඩු	දුක්කල	සන්තරපිල්ලෙ කිල්ලියම්පලම්	0 0 9
M 230	මනිසන්ඩවත්ත	එම	රාමර් කදිරවේසු සහ තවත්	0 0 3-50
N 230	එම	එම	සිත්තනම්බි වෙල්ලප්පා	0 0 3-25
O 230	එම	එම	කදිරවේසු සුද්පර්	0 0 3-50
P 230	පච්චේවල්ලෙ	එම	ඇස්. සිවකුරු	0 0 2-50
Q 230	එම	එම	එම	0 0 0-18

කො.	ඉඩමේ නම.	අන්දම	අයිතිකම කීරැවත.	මකක. අ. රු. ප.
R 230	මනිසන්ඩවත්ත	දුස්කල	රුවනාදර් කදිරවේලු සක තවත්	0 0 10
S 230	කෙවිලිපාසි	එම	එම	0 0 3
T 230	පව්වෙල්ල	එම	ආරුමුගම පොත්තේපලම	0 0 5.50
U 230	එම	එම	සත්තරපුල්ලේ තිල්ලිකම්පලම	0 0 6.50
V 230	එම	එම	වසිරවනාදර් රුවන්	0 0 9.50
W 230	කෙවිලිපාසි	එම	කාසිනාදර් රුවු	0 0 7.25
X 230	කම්පලපුලම	එම	විනාසිකම්බි සුප්පර් සක තවත්	0 0 15
Y 230	එම	පොල් සහ තල්	මාදර් ආරුමුගම	0 0 4
Z 230	එම	එම	හෙතින්තියාර් රුවනාදර්	0 0 4.50
A 231	එම	එම	වසිරපිඳු	0 0 7.50
B 231	එම	එම	එම	0 0 3
C 231	එම	එම	මාපාකර් මුරුගේසු	0 0 3
D 231	එම	එම	කදර්ගාමර් කාර්ති	0 0 4
E 231	එම	එම	මුරුගේසර් එලකතම්බි	0 0 5.75
F 231	එම	එම	විනාසිකම්බි සුප්පර්	0 0 4.50
G 231	ලෙව්විතියාර්වලවු	එම	ජී. සින්නතම්බි	0 0 0.32
H 231	කම්පලපුලම	එම	මුරුගේසර් කන්දර් සහ තවත්	0 0 2
I 231	එම	එම	ආරුමුගම කතපති	0 0 4.50
J 231	වන්දමපොත්තියාර්වලවු	තල්	ආරුමුගම අම්පලවනර්	0 0 6.50
K 231	එම	එම	එම	0 0 8
L 231	පොත්තියාර්වලවු	එම	මුරුගේසර් තාගනාදර්	0 0 2
M 231	එම	එම	මාපාකර් මුරුගේසු	0 0 2
N 231	වන්දම	පොල් සහ තල්	සත්තරපුල්ලේ වේලුපුල්ලේ	0 0 4
O 231	එම	එම	එම	0 0 6.50
P 231	එම	එම	සුප්පර්ගේ කතවැන්දුම් කදිරිපුල්ලේ	0 0 1
Q 231	වසිරවත්තවලවු	තල්	වේලාසුදර් කාර්ති සක තවත්	0 0 4
R 231	එම	එම	එම	0 0 4
S 231	කුඩල්වලවු	එම	රුවනාදර් කදිරවේලු සක තවත්	0 0 8
T 231	එම	එම	එම	0 0 3.50
U 231	එම	එම	ආරුමුගම කදිරවේලු	0 0 4.50
V 231	සින්නකුඩල්	එම	මුරුගේසුකන්දර් සක තවත්	0 0 4
W 231	එම	එම	එම	0 0 4
				1 0 23.75

එවැනි ඉඩම් අයිතිකරුවන්ට ආණ්ඩුවේ කල්පනාව තිබෙන බව පොදුජනතාව දැනගැනීම සඳහා කන්වෙනි වගන්තියේ ඕනෑකර තිබෙන හැරීමට මෙයින් දැනුම් දෙමි.

ඉහතකී ඉඩම්වලට අයිතිවාසිකම් ඇත්තාවූ සෑමදෙනම තමුන්ම නොගොත් තමුන් වෙනුවට ක්‍රියාකරණ අංශ වම් 1901 ක්වූ ජුනි මස 10 වෙනි දින දවස 11 කනිසමට පරපතේ කවිවේරියේදී මා ඉදිරිපිටට පැමිණ ඒ කොසිඅන්දමේ අයිතිවාසිකම්ද කියා කියා සිටියව ඕනෑවා සහ මෙම ඉඩම් වෙනුවට ඉල්ලා සිටින මුදල් ගණකන් ඒව ඇත්තාවූ තමුන්ගේ අයිතිකමේ තොරතුරුත් කියා සිටියව ඕනෑවුව මෙයින් දැනගත යුතුයි.

වම් 1901 ක්වූ මැයි මස 6 වෙනි දින
 පරපතේ කවිවේරියේදීය.

ආර්. ඩබ්ලිව්. අයිවර්ස්,
 ආණ්ඩුවේ ඒජන්ත මහත.

1876 ම් මුහුණත 3 ම මුලකසස්සැදුණු 7 ම පිරිසිටි ප්‍රකාරය වැඩපාලන මෙහෙයවීමේ පාලන මාර්ගයෙන් පිරිසිටි කළුපලට වෙහෙර පිහිටුවීමට කටයුතු කළේය. මෙහිදී පිරිසිටි කළුපලට වෙහෙර පිහිටුවීමට කටයුතු කළේය. මෙහිදී පිරිසිටි කළුපලට වෙහෙර පිහිටුවීමට කටයුතු කළේය.

නං. 229	කාණ්ඩයාගේ නම.	විවරය.	විවරය.	විසාලය. අ. රු. ප.
K 229	සොඹියාපුලම	තෙන්නෙයුම පින්නෙයුම	ආ. කාත්තිකේසලුයාර්	0 0 6.50
L 229	මදනපුලම	ආ.	ආ. ඉයා නැරාජ ඉයා	0 0 3
M 229	සොඹියාපුලම	තනිකුම්බය	තාමකකාණ්ඩ	0 0 1.38
N 229	සොඹියාපුලම	ආ.	ආ. ඉයා මුරුගේසර් ඉයා	0 0 3.50
O 229	කපුලම	පින්නෙයුම	මාරාකණ්ඩ වලවුපුලම	0 0 12.50
P 229	කාලපුලම	ආ.	ආ. සින්නතමපිටුම මහා	
Q 229	සොඹියාපුලම	ආ.	පෙරුම	0 0 16
R 229	ලාකුණ්ඩ	වැඩිකන්	ආ. ආරාධනාමුහුණත	0 0 0.18
S 229	පින්නෙයුම	ආ.	ආ. ඉයා නැරාජ ඉයා	0 0 6
T 229	ආ.	පුනකුම්බය	තාමකකාණ්ඩ මහාපෙරුම	0 0 5
U 229	කොණ්ඩ	ආ.	තාමකකාණ්ඩ මහාපෙරුම	0 0 6
V 229	ආ.	සොඹියාපුලම, සොඹියා	ආ. සින්නතමපි කාසිපින්නෙයුම	0 0 0.32
W 229	ආ.	ආ.	ආ. ආ. ආ. ආ. ආ.	0 0 14
X 229	ආ.	ආ.	ආ. ආ. ආ. ආ. ආ.	0 0 9
Y 229	සොඹියාපුලම	වැඩිකන්	ආ. ආ. ආ. ආ. ආ.	0 0 18.50
				0 1 11
				0 3 26.88

தன்கு.	காணியினது பெயர்.	விவரம்.	உரித்தாளரின் பெயர்.	விசாலம்.
			ஏ. து. பெ.	
பிரதமபடத்து இலக்கம் 2,450. குறிச்சி—திருநெல்வேலியும் வண்ணாரடணனை கிழக்கே.				
Z 229	மயிலியாபுலம்	தென்னையும பணையும	நீ. பொன்னம்பலம்	0 0 12-50
A 230	ஓடி	பணைகள்	ஓடி	0 0 4
B 230	ஆத்திபுலம்	செம்பாடி அலலது சேனா ஆர். அருணாசலம்		0 0 15-50
				0 0 32
பிரதமபடத்து இலக்கம் 2,451. குறிச்சி—கோண்டாவிலும் கொக்கூர்லும்.				
C 230	அகோதை	தென்னையும பணையும	நிற்சிங்கா வயித்திவிங்கம்	0 0 16
D 230	கோயிலகடவை வேலககடவை	பணையும புகையிலையும்	சுப்பா கதிரவேலு	0 0 7
E 230	ஓடி	ஓடி	சின்னத்தம்பி இராமலிங்கம்	0 0 2-50
F 230	ஓடி	ஓடி	கந்தா ஆறுமுகம்	0 0 6
G 230	ஓடி	ஓடி	சின்னத்தம்பி செல்லப்பா	0 0 2-50
H 230	ஓடி	ஓடி	ஆறுமுகம் சின்னத்தம்பி	0 0 2-50
I 230	ஓடி	ஓடி	காசிஞா தா இராமலிங்கம்	0 0 4-50
J 230	ஓடி	ஓடி	சுப்பா மாரிமுத்த	0 0 4
K 230	ஓடி	ஓடி	வினாசித்தம்பி நாகமுத்த	0 0 4-50
				0 1 9-50
பிரதமபடத்து இலக்கம் 2,452. குறிச்சி—கோண்டாவில்.				
L 230	காரைகாடு	புகையிலை நிலம்	சங்கரபிள்ளை தில்லையம்பலம்	0 0 9
M 230	மணியாண்டவத்தை	ஓடி	இராமா கதிரவேலுவு மறுபேரும	0 0 3-50
N 230	ஓடி	ஓடி	சின்னத்தம்பி செல்லப்பா	0 0 3-25
O 230	ஓடி	ஓடி	கதிரவேலு சுப்பா	0 0 3-50
P 230	பத்தைவளை	ஓடி	வீ. சிவகுரு	0 0 2-50
Q 230	ஓடி	ஓடி	ஓடி	0 0 0-18
R 230	மணியாண்டவத்தை	ஓடி	இராமநாதா கதிரவேலுவு மறுபேரும	0 0 10
S 230	நெட்டிலிப்பாய்	ஓடி	ஓடி	0 0 3
T 230	பத்தைவளை	ஓடி	ஆறுமுகம் பொன்னம்பலம்	0 0 5-50
U 230	ஓடி	ஓடி	சங்கரபிள்ளை தில்லையம்பலம்	0 0 6-50
V 230	ஓடி	ஓடி	வயிவனா தா இராமர்	0 0 9-50
W 230	நெட்டிலிப்பாய்	ஓடி	காசிஞா தா இராமு	0 0 7-25
X 230	கம்பிலாபுலம்	ஓடி	வினாசித்தம்பி சுப்பரும மறுபேரும	0 0 15
Y 230	ஓடி	தென்னையும பணையும	முத்தா ஆறுமுகம்	0 0 4
Z 230	ஓடி	ஓடி	சின்னத்தம்பி இராமனா தா	0 0 4-50
A 231	ஓடி	ஓடி	வயிவ் இராமு	0 0 7-50
R 231	ஓடி	ஓடி	ஓடி	0 0 3
C 231	ஓடி	ஓடி	மாப்பாணா முருகேசு	0 0 3
D 231	ஓடி	ஓடி	கதிரகாமா காததி	0 0 4
E 231	ஓடி	ஓடி	முருகேசா இளையத்தம்பி	0 0 5-75
F 231	ஓடி	ஓடி	வினாசித்தம்பி சுப்பா	0 0 4-50
G 231	லெச்சினிகாவளவு	ஓடி	ஏ. சின்னத்தம்பி	0 0 0-32
H 231	கம்பிலாபுலம்	ஓடி	முருகேசா கந்தரு மறுபேரும	0 0 2
I 231	ஓடி	ஓடி	ஆறுமுகம் கணபதி	0 0 4-50
J 231	வந்தமிபெத்தாவளவு பனை	ஓடி	ஆறுமுகம் அம்பலவாணா	0 0 6-50
K 231	ஓடி	ஓடி	ஓடி	0 0 8
L 231	பெத்தாவளவு	ஓடி	முருகேசா நாகேந்திரர்	0 0 2
M 231	ஓடி	ஓடி	மாப்பாணா முருகேசு	0 0 2
N 231	வந்தமி	தென்னையும பணையும	சங்கரபிள்ளை வேலுப்பிள்ளை	0 0 4
O 231	ஓடி	ஓடி	ஓடி	0 0 6-5
P 231	ஓடி	ஓடி	சுப்பா கைம்பென் கதிர்பிள்ளை	0 0 1
Q 231	வயிரவனவடலி	பனை	வேலாயுதர் காததியு மறுபேரும	0 0 4
R 231	ஓடி	ஓடி	ஓடி	0 0 4
S 231	கூடலவடலி	ஓடி	இராமனா தா கதிரவேலுவு மறுபேரும	0 0 6
T 231	ஓடி	ஓடி	ஓடி	0 0 3-50
U 231	ஓடி	ஓடி	ஆறுமுகம் கதிரவேலு	0 0 4-50
V 231	சின்னக்கூடல	ஓடி	முருகேசு கந்தரு மறுபேரும	0 0 4
W 231	ஓடி	ஓடி	ஓடி	0 0 4
				1 0 23-75

எடுத்துக்கொள்வதற்கான எத்தனஞ்செய்யும்படி 1876 ம் ஆண்டு-தூதக் காணிகளை எடுத்த ஆக்கொள்வதைப்பற்றிய சட்டத்தினது 6 ம் பிரிவின் ஏற்பாடுகளின் பிரகாரம் மந்திராலோசனைச் சபையினது ஆலோசனையுடனே தேசாதிபதியவர்கள் எனக்குக் கற்பனைசெய்திருப்பதனால், அக்காணிகளை ஆட்சிஒப்புக்கொள்ள அரசாட்சியார எண்ணியிருக்கிறார் என்பதை 7 ம் பிரிவின்படி வேண்டிய பிரகாரம் நான் இதனைக்கொண்டு பிரசித்தமாய் விளம்பரஞ்செய்கிறேன்.

மேற்கூறிய காணிகளுக்கு உரித்துப்பேசுகின்ற சகலரும் தாமாக அல்லது அவரவருடைய காரியகாரரால் 1901 ம் ஆண்டு ஆனிமீ 11 ந் தேதியிலன்று 1 மணிகுறு யாழ்ப்பாணம் கச்சேரியில் எனமுன்பாக டெளிப்படுத்த தத்தமக்கு அக்காணிகளிலுள்ள உடந்தைகளினது தன்மையையும் அவ்வுடந்தைகளுக்காய்த் தாம் சாதிக்கும் உரித்துகளின் தொகையையும் விவரங்களையும் சொல்லும்படி இதனால் அவர்களிடத்திற் கேட்டுக் கொள்ளப்படுகின்றது.

யாழ்ப்பாணம் கச்சேரி,
1901 ம் ஆண்டு வைகாசிமீ 6 ந் உ.

ஆர். டபிள்யூ. அயிவர்ஸ்,
அரசாட்சி ஏசனாடு.

HAVING been duly directed by the Governor, with the advice of the Executive Council, acting under the provisions of "The Land Acquisition Ordinance of 1876," section 6, to take order for the acquisition of the following land, required for a public purpose, namely, for Cooly lines, to wit:—

Preliminary plan 2,433. Village—Bawharagammana.

Lot.	Name of Land.	Description.	Name of Claimant.	Extent. A. R. P.
I 1181	Gaswedimalgahamulahena	Chena	Vilakatupote Tennekoon Mudiyanselage Appuhamy	1 0 13

I hereby give public notice, as required by section 7, that the Government proposes to take possession of the land.

All persons interested in the aforesaid land, are hereby required to appear personally or by agent before me at the Kurunegala Kachcheri on June 11, 1901, at 1 o'clock P.M., and to state the nature of their respective interests in the land, and the amount and particulars of their claims to compensation for such interests.

Kurunegala Kachcheri,
May 14, 1901.

C. A. MURRAY,
Government Agent.

பி. 1876 ன் ஆண்டு ஏப்ரல் 3-வது அக்கறையுடைய கல்வெட்டில் வரையப்பட்டிருக்கிற நிலத்தைப் பற்றிய சட்டத்தினது 6-வது பிரிவின் ஏற்பாடுகளின் பிரகாரம் மந்திராலோசனைச் சபையினது ஆலோசனையுடனே தேசாதிபதியவர்கள் எனக்குக் கற்பனைசெய்திருப்பதனால், அக்காணிகளை ஆட்சிஒப்புக்கொள்ள அரசாட்சியார எண்ணியிருக்கிறார் என்பதை 7-வது பிரிவின்படி வேண்டிய பிரகாரம் நான் இதனைக்கொண்டு பிரசித்தமாய் விளம்பரஞ்செய்கிறேன்.

பி. 2,433. கம்-விவரம்.

கம்.	நிலத்தின் பெயர்.	விலகம்.	உரித்தாளியின் பெயர்.	விவரம்.
I 1181	கச்சேரி மலைப்பகுதி	சேனை	விவககதிப்பொததை தென்கைக்கோ	1 0 13

எடுத்துக்கொள்வதற்கான எத்தனஞ்செய்யும்படி 1876 ம் ஆண்டு-தூதக் காணிகளை எடுத்த ஆக்கொள்வதைப்பற்றிய சட்டத்தினது 6 ம் பிரிவின் ஏற்பாடுகளின் பிரகாரம் மந்திராலோசனைச் சபையினது ஆலோசனையுடனே தேசாதிபதியவர்கள் எனக்குக் கற்பனைசெய்திருப்பதனால், அக்காணிகளை ஆட்சிஒப்புக்கொள்ள அரசாட்சியார எண்ணியிருக்கிறார் என்பதை 7 ம் பிரிவின்படி வேண்டிய பிரகாரம் நான் இதனைக்கொண்டு பிரசித்தமாய் விளம்பரஞ்செய்கிறேன்.

மேற்கூறிய காணிகளுக்கு உரித்துப்பேசுகின்ற சகலரும் தாமாக அல்லது அவரவருடைய காரியகாரரால் 1901 ம் ஆண்டு ஆனிமீ 11 ந் தேதியிலன்று பின்னரம் 1 மணிகுறு குறுநாகல கச்சேரியில் எனமுன்பாக வெளிப்படுத்த தத்தமக்கு அக்காணிகளிலுள்ள உடந்தைகளினது தன்மையையும் அவ்வுடந்தைகளுக்காய்த் தாம் சாதிக்கும் உரித்துகளின் தொகையையும் விவரங்களையும் சொல்லும்படி இதனால் அவர்களிடத்திற் கேட்டுக் கொள்ளப்படுகின்றது.

குறுநாகல கச்சேரி,
1901 ம் ஆண்டு வைகாசிமீ 14 ந் உ.

சி. ஏ. மறே,
அரசாட்சி ஏசனாடு.

1876 ம் ஆண்டு-தூதக் 3 ம் இலக்கச்சட்டத்தினது 7 ம் பிரிவின் பிரகாரம் கல்வெட்டுக் கட்டுதல் என்னும் பகிரங்கதேவைக்கு வேண்டியதான பின்னர்ச் சொல்லப்படும் காணியை, அந்தாவது:—

பிரதமபடத்து இலக்கம் 2,433. குறிச்சி—பவுகறகம்மாண.

குறிச்சி.	காணியினது பெயர்.	விலகம்.	உரித்தாளியின் பெயர்.	விவரம்.
I 1181	கல்லெடுமலைக்காழலகை	சேனை	விவககதிப்பொததை தென்கைக்கோ	1 0 13

எடுத்துக்கொள்வதற்கான எத்தனஞ்செய்யும்படி 1876 ம் ஆண்டு-தூதக் காணிகளை எடுத்த ஆக்கொள்வதைப்பற்றிய சட்டத்தினது 6 ம் பிரிவின் ஏற்பாடுகளின் பிரகாரம் மந்திராலோசனைச் சபையினது ஆலோசனையுடனே தேசாதிபதியவர்கள் எனக்குக் கற்பனைசெய்திருப்பதனால், அக்காணிகளை ஆட்சிஒப்புக்கொள்ள அரசாட்சியார எண்ணியிருக்கிறார் என்பதை 7 ம் பிரிவின்படி வேண்டிய பிரகாரம் நான் இதனைக்கொண்டு பிரசித்தமாய் விளம்பரஞ்செய்கிறேன்.

மேற்கூறிய காணிகளுக்கு உரித்துப்பேசுகின்ற சகலரும் தாமாக அல்லது அவரவருடைய காரியகாரரால் 1901 ம் ஆண்டு ஆனிமீ 11 ந் தேதியிலன்று பின்னரம் 1 மணிகுறு குறுநாகல கச்சேரியில் எனமுன்பாக வெளிப்படுத்த தத்தமக்கு அக்காணிகளிலுள்ள உடந்தைகளினது தன்மையையும் அவ்வுடந்தைகளுக்காய்த் தாம் சாதிக்கும் உரித்துகளின் தொகையையும் விவரங்களையும் சொல்லும்படி இதனால் அவர்களிடத்திற் கேட்டுக் கொள்ளப்படுகின்றது.

குறுநாகல கச்சேரி,
1901 ம் ஆண்டு வைகாசிமீ 14 ந் உ.

சி. ஏ. மறே,
அரசாட்சி ஏசனாடு.

மேற்கூறிய காரணிகளுக்கு உரித்துப்பெசுசின்ற சகலரும் தாமரக அல்லது அவரவருடைய காரியகாரர் முலமாய் 1901 ம் ஆண்டு ஜூன் 11 ன் தேதியிலன்று 1 மணிக்கு குறுநாகல் கச்சேரியில் என்முண்பாக வெளிப்பட்டுத் தந்தமக்கு அக்காணிபிலுள்ள உட்கரைகளினது தன்மைமையும அவ்வுட்கரைகளுக்காய்த தாம் சாதிக்கும் உரிசதுகளின் தொகையும் விவரங்களையும் சொல்லுமபடி இதனால அவர்களிடத்திற் கேட்டுக்கொள்ளப்படுகின்றது.

குறுநாகல் கச்சேரி,
1901 ம் ஆண்டு வைகாசிமீ 14 ன் உ.

சி. எ. மதே,
அரசாட்சி ஏசண்டி.

HAVING been duly directed by the Governor, with the advice of the Executive Council, acting under the provisions of "The Land Acquisition Ordinance of 1876," section 6, to take order for the acquisition of the following lands, required for a public purpose, namely, to wit :—

Preliminary plan 2,412.—Ganewatta and Murutalagama, Hiriyala hatpattu.
Village—Ganewatta.

Lot.	Name of Land.	Name of Claimant.	Description.	Extent. A. R. P.
E 1178	Ganewelahena	Ukku Banda Vidane and others	Chena	0 0 20
F 1178	Dangollehenyaya	Village—Murutalagama. Punchirala and others	Chena	1 3 8-50
G 1178	Weuwanewatta	Punchirala	Garden	0 0 30-50
Preliminary plan 2,413.—Nelawa, Kurundulla, and Konwewa, Hiriyala hatpattu. Village—Nelawa.				
H 1178	Kadawewapaulahena	Ukku Banda and others	Chena	0 0 3
I 1178	Pulepitiyehena	do.	do.	0 3 2-50
J 1178	Anukkanekumbura	Kiri Banda Arachchi and others	Paddy field	0 0 12 25
K 1178	Elabodapillewa	do.	Chena	0 0 19-50
L 1178	Diulgollehena	Ukku Banda and others	do.	1 0 33
M 1178	Ratmalawewapaulahena	Ranhamy and others	do.	1 2 36
N 1178	Dehiattewele-ihalakumbura-mudunpita	do.	Paddy field	0 0 4-50
11194	Mukalana	Crown	Forest.	1 2 18
O 1178	Kadawalahena	Kiri Banda and others	Chena	0 2 6-50
P 1178	Do.	do.	do.	0 0 32-50
Village—Konwewa.				
Q 1178	Helambagahamulahena	Kiri Banda and others	Chena	0 2 6
R 1178	Siambalagahawatta	Ranhamy and another	Cocoanut garden	0 0 15-50
S 1178	Migahawatta	Banda and another	do.	0 0 17-50
Village—Kurundulla.				
T 1178	Migahawatta	Kiri Banda and others	Cocoanut garden	0 1 3-50
Village—Konwewa.				
U 1178	Nebadagahakumbura	Ukkubamy	Paddy field	0 2 10-75
Village—Kurundulla.				
V 1178	Asweddumakumbura	Kalu Banda and others	Paddy field	0 0 18-50
W 1178	Helambagahahena	Kiri Banda and others	Chena	0 2 1-50
Village—Konwewa.				
X 1178	Kongahahena	Ranhamy and others	Chena	0 2 10-50
Preliminary plan 2,414.—Migaswewa and Kalatuwawa, Hiriyala hatpattu. Village—Migaswewa.				
Y 1178	Kongahahena	Dingiri Appu Vidane and others	Chena	0 2 35
Z 1178	Webodakumbura	Ansdahamy and others	Paddy field	0 1 8
A 1179	Nugahahahena	Dingiri Appu Vidane and others	Chena	2 2 36
Village—Kalatuwewa.				
B 1179	Patahagawahena	Kalatuwaguma Vihare	Chena	0 0 3
Preliminary plan 2,418.—Meddegama, Hiriyala hatpattu. Village—Meddegama.				
I 1179	Kumbukgahadalupota	Horatala Abadda	Paddy	0 0 5-50
J 1179	Kahatagahakumbura	1, Mutuwa Veda ; 2, Mohotalage Kulanduwa	do.	0 0 5
K 1179	Kumbukgahadalupotawatta	do.	Chena	0 0 3
L 1179	Kumbukgahadalupotakumbura	do.	Paddy	0 0 11-50
M 1179	Kumbukgahadalupotagala	Mohotalage Menika	Owita	0 0 11
N 1179	Kumbukgahadalupotakumbura	1, Poola ; 2, Kiribaiya	Paddy	0 0 12-50
O 1179	Do.	1, Abadda Veldureya ; 2, Perumage Kiribaiya	do.	0 0 10

I hereby give public notice, as required by section 7, that the Government purposes to take possession of the lands.

All persons interested in the aforesaid lands are hereby required to appear personally or by agent before me at Hiripitiya on June 12, 1901, at 1 o'clock, and to state the nature of their respective interests in the lands, and the amount and particulars of their claims to compensation for such interests.

Kurunegala Kachcheri,
May 14, 1901.

G. A. MURRAY,
Government Agent.

1876 ක්‍රි.ව. 1901 දී මෙහි විධිවිධාන අනුකූලව නවවැනි වගන්තියේ ප්‍රකාරයට, ආණ්ඩුවේ කටයුත්ත කට, මෙහි පහත සඳහන්වන ඉඩම් බාගැණීම සඳහා ක්‍රියාකරණ පිණිස “වම් 1876 දේ ඉඩම් ලබා ගැනීමේ ආඥාව” නැවත නිකුත් කිරීමේ කාර්යයට පාහරිතව ප්‍රකාරයට කාරණ මන්ත්‍රිසභාවේ මන්ත්‍රණය ආදාම උතුරු නගරයේ පිහිටි ස්ථානවලට අණලාභී කිරීම, එ ඉඩම් ගම් :-

සිතියම 2,412. ගවේන්ත සහ මුරුදලගම, හිරියාලගත්තේ, ගම-ගවේන්ත.

නො.	ඉඩමේ නම.	අයිතියම නිකුත් කො.	අත්දැම.	මහත.
				අ. රු. ප.
E 1178	ගවේන්ත	උක්කුන්තොට විදුණේ සහ තවත්	හේන	0 0 20
ගම-මුරුදලගම.				
F 1178	දොහල්ලේ හේන්තො	පුත්තිරු සහ තවත්	එම	1 3 8-50
G 1178	මෑවිමාගේ වතක	පුත්තිරු	වත්ත	0 0 30-50

සිතියම 2,413.

H 1178	කඩවෑව පාලලයේ	ගැලව. කුරුදුල සහ කෝන්මැව.	ගම-ගැලව.	0 0 3
I 1178	පුලුපිටියේ හේන	උක්කුන්තොට සහ තවත්	හේන	0 3 20
J 1178	අනුන්තරේ කුඹුර	එම	එම	0 0 12-25
K 1178	ආලමාඩපිල්ලාව	කිරිබත්තොට අරවිපි සහ තවත්	ගොයම් කුඹුර	0 0 19-50
L 1178	දිවුල්ගොල්ලේ හේන	එම	හේන	0 0 19-50
M 1178	රත්මලමුව පාලලයේ	උක්කුන්තොට සහ තවත්	එම	1 0 33
N 1178	දෙකියන්ගේවෙල්ලේ	රංගම් සහ තවත්	එම	1 2 36
11194	කුඹුරු පුදුන්පිටිය	එම	ගොයම් කුඹුර	0 0 4-50
O 1178	මුකලාන	රුක්මන	මුකලාන	0 2 18
P 1178	කඩවලහේන	කිරිබත්තොට සහ තවත්	හේන	0 2 6-50
	එම	එම	එම	0 0 32-50

ගම-කෝන්මැව.

Q 1178	පැලඹනගමුලහේන	කිරිබත්තොට සහ තවත්	එම	0 2 6
R 1178	සිංඹලාගාමත්ත	රංගම් සහ තවත් කෙසෙක්	පොල්වත්ත	0 0 15-50
S 1178	මහගවත්ත	බත්තොට සහ තවත් කෙසෙක්	එම	0 0 7-50

ගම-කුරුදුල.

T 1178	එම	කිරිබත්තොට සහ තවත්	එම	0 1 3-50
--------	----	--------------------	----	----------

ගම-කෝන්මැව.

U 1178	තෑවුම්ගම කුඹුර	උක්කුන්තොට	ගොයම් කුඹුර	0 2 10-75
--------	----------------	------------	-------------	-----------

ගම-කුරුදුල.

V 1178	අත්තොදුණේ කුඹුර	කරවත්තොට සහ තවත්	එම	0 0 18-50
W 1178	ගැලඹනගමහේන	කිරිබත්තොට සහ තවත්	හේන	0 2 1-50

ගම-කෝන්මැව.

X 1178	කෝන්ගමහේන	රංගම් සහ තවත්	එම	0 2 10-50
--------	-----------	---------------	----	-----------

සිතියම 2,414. මහත්ම මහ කලවුම, ගම-මහත්ම මහ.

Y 1178	කෝන්ගමහේන	සිංහරාජපිටියේ සහ තවත්	හේන	0 2 35
Z 1178	මෑවුම් කුඹුර	අඹුගොයම් සහ තවත්	ගොයම් කුඹුර	0 1 8
A 1179	නුගමහේන	සිංහරාජපිටියේ සහ තවත්	හේන	2 2 36

ගම-කලවුම.

B 1179	පහතොසොට හේන	කලවුමගේ විහාර	එම	0 0 3
--------	-------------	---------------	----	-------

සිතියම 2,418. මැදදේගම. ගම-මැදදේගම.

I 1179	කුඹුරු ගඟදොහේන	කොරනල, අද්ද	ගොයම් කුඹුර	0 0 5-50
J 1179	කහවත කුඹුර	(1) මුගුණමාවද, (2) මොහොතො	එම	0 0 5
K 1179	කුඹුරු ගඟදොහේන	ලාගේ කුලන්තොට	එම	0 0 3
L 1179	කුඹුරු ගඟදොහේන	එම	ගොයම් කුඹුර	0 0 11-50
M 1179	කුඹුරු ගඟදොහේන	මොහොතොලාගේ මැඩියා	මිව්ට	0 0 11
N 1179	කුඹුරු ගඟදොහේන			
O 1179	කුඹුරු	(1) පුලා, (2) කිරිබත්තොට	ගොයම් කුඹුර	0 0 12-50
	එම	(1) අඹුදොහේන, (2) පොරු	එම	0 0 10
		ලාගේ කිරිබත්තොට		

එබැවින් ඉඩම් අයිතිකර ගැනීමට ආණ්ඩුවේ කළමනාකරු විසින් බව පොදුරජයට දන්වා තබා ගන්නා ලදී.

ඉහත සඳහන් ඉඩම්වලට අයිතිවාසිකම් ඇත්තා වූ සෑමදෙනෙක් කවුන්ට කොහොත් කවුන් වෙතුවත් ක්‍රියාකරණ අතර වම් 1901 ක්‍රි.ව. අප 12 වෙනි දින එහි ක්‍රියාකරු විසින් කිරිපිටියේදී මාදේවරුන්ට පැමිණ එ කොමිෂන්වලින් අයිතිවාසිකම් දැන ගැනීමට ඕනෑම සහ මෙම ඉඩම් පොදුවට ඉල්ලා සිටින මුල් කණ්ඩායම් එම ඇත්තා වූ කවුන්ගේ අයිතිකරු පොරොන්දු කිරීමට ඕනෑම මෙහි දැනගත යුතුයි.

වම් 1901 ක්‍රි.ව. අප 14 වෙනි දින
කුරුගොලා කවේරියේදී.

සී. ඒ. මරේ,
ආණ්ඩුවේ ඒකීය වර්ග.

1876 ம் (ஐ) - த்து 3 ம் இலக்கச்சட்டத்தினது 7 ம் பிரிவின் பிரகாரம் பரிசுத்தவர்களுக்கு வேண்டியதா
 ன பின்னாச்சொலப்படும் காணிக்கை அல்தாவது :

பிரதமபடத்த இலக்கம் 2,412. கனேவத்தையும் முறுதலகமமும் கிறியாலை கற்பற்று.
 குறிச்சி—கனேவத்தை.

தன்.டி.	காணியின் பெயர்.	உரித்தாளியின் பெயர்.	விவரம்.	விசாலம். ஏ. றா. பெ.
E 1178	கனேவலகேனை	உக்குபண்டாவிதானையும் மறு பேரும்	சேனை	0 0 20
F 1178	டன்கொல்கேனையாய புன்சிரூலையும்	முறுதலகம.	சேனை	0 3 8-50
G 1178	வாயுவெனவத்தை	புன்சிரூலை	தோட்டம்	0 0 30-50

பிரதமபடத்த இலக்கம் 2,413. நெலாவையும் குறுண்டிலையும் கொனவெவையும்
 கிறியாலை கற்பற்று.
 குறிச்சி—கொலாவை.

H 1178	கந்தவெவ பவுலகேனை	உக்குபண்டாவும் மறுவரும்	சேனை	0 0 3
I 1178	புலபிற்றியேகனே	ஹே	சேனை	0 3 2-50
J 1178	அனுக்கானக்கும்புறே	கிறிபண்டா ஆராச்சியும் மறு வரும்	நெல்வயல	0 0 12-25
K 1178	எலபொடைப்பில்லவ	ஹே	சேனை	0 0 19-50
L 1178	தியுல்கொல்கேனை	உக்குபண்டாவும் மறுவரும்	சேனை	1 0 33
M 1178	றம்மலைவெவ பவுல கேனை	றன்காமியும் மறுவரும்	சேனை	1 2 36
N 1178	தெகியத்தைவெல இக லைரும்புறை முடுன் பிற்ற	ஹே	நெல்வயல	0 0 4-50
11194	மூக்கலானே	முடி	காடு	1 2 18
O 1178	கடவெலகேனை	கிறிவண்டாவும் மறுவரும்	சேனை	0 2 6-50
P 1178	ஹே	ஹே	சேனை	0 0 32-50
Q 1178	கெலம்பகாமலகேனை	குறிச்சி—கொனவெவைய, ஹே	சேனை	0 2 6
R 1178	சியம்பலகாகவத்தை	றன்காமியும் மறுவரும்	தென்னந்தோட்டம்	0 0 15-50
S 1178	மூக்காவத்தை	வண்டாவும் மறுவரும்	ஹே	0 0 17-50
T 1178	ஹே	குறிச்சி—குறுண்டில்ல. கிறிவண்டாவும் மறுவரும்	ஹே	0 1 3-50
U 1178	நெபொடக்காகும்புற	குறிச்சி—கொல வெவ உக்குகாமி	நெல்வயல	0 2 10-75
V 1178	அன்வெமே கும்புற	குறிச்சி—குறுண்டில்ல. கலுவண்டாவும் மறுவரும்	ஹே	0 0 18-50
W 1178	கெலம்பகாகேனை	றன்காமியும் மறுவரும்	ஹே	0 2 10-50

பிரதமபடத்த இலக்கம் 2,414. மீசல்வெவையும் கலத்தவவையும் கிறியாலை கற்பற்று.
 குறிச்சி—மீசல்வெவை.

Y 1178	கோங்காகேனை	டிங்கிறி அப்பு விதானையும் மறு வரும்	சேனை	0 2 35
Z 1178	வேபொடக்கும்புறே	அவுசதகாமியும் மறுவரும்	நெல்வயல	0 1 8
A 1179	றுக்காகேனை	டிங்கிறி அப்பு விதானையும் ம றுவரும்	சேனை	2 2 36
B 1179	பத்தகாகாவகேனை	குறிச்சி—கலத்தவெவை. கலத்தவகம விகாரை	சேனை	0 0 3
I 1179	கும்புக்ககாடலுப்பொத்த	பிரதமபடத்த இலக்கம் 2418. மெத்தேகமம், கிறியாலை கற்பற்று. குறிச்சி—மெத்தேகமம்.	சேனை	0 0 5-50
J 1179	ககத்தகாகாகும்புற	கொறத்தால அபுதத	நெலலு	0 0 5
K 1179	கும்புக்ககாடலுப்பொத் தவத்தை	1, முத்தவவெவத ; மொகொத் தலாகே குலத்தவ	நெலலு	0 0 3
L 1179	கும்புக்ககாடலுப்பொ த்தைக்கும்புறை	ஹே	சேனை	0 0 11-50
M 1179	கும்புக்ககாடலுப்பொ த்தைகெல	ஹே	நெலலு	0 0 11
N 1179	கும்புக்ககாடலுப்பொ த்தைக்கும்புற	மொகத்தலாகே மெனிக்கா	ஒலித்த	0 0 12-50
O 1179	ஹே	1, பூலா ; 2, கிறவையா 1, அபுத்தவெல்துறையா ; 2, பெறுமாகே கிறிவையா	நெலலு	0 0 10

எடுத்துக்கொள்வதற்கான எத்தனஞ்செய்யும்படி 1876 ம் (ஐ) - த்துக் காணி எடுத்துக்கொள்வதைப்பற்றிய சட்
 டத்தினது 6 ம் பிரிவின் ஏற்பாடுகளின் பிரகாரம் மந்திராலோசனைச் சபையினது ஆலோசனையுடன் தேசாதிபதி
 யவர்கள் எனக்குக் கற்பனைசெய்திருப்பதனால், அக்காணிக்கை ஆட்சி ஒப்புக்கொள்ள அரசாட்சியார் எண்ணியிருக்

கிருர் என்பதை 7 ம் பிரிவின்படி வேண்டிய பிரகாரம் நான் இதுணக்கொண்டு பிரசுரித்தமாய் விளம்பரஞ்செய்தி
மேன்.

மேற்கூறிய காணிகளுக்கு உரித்துப்பேசுகின்ற சகலரும் தாமத அல்லது அவரவருடைய காரியகாரர்
மூலமாய் 1901 ம் ஆஸ்திபுத்திரம் 12 ந் தேதியன்று பகல 1 மணிக்கு ஹிரியிடீயில் என்முன்பாக வெளிப
பட்டுத் தம்மக்கு அக்காணிகளிலுள்ள உடர்நடைகளினது தன்மையையும் அவ்வுடர்நடைகளுக்காய்த் தாம் சாதிக்க
கும் உரித்துகளை தொகையையும் விவரங்களையும் சொல்லும்படி இத்தலை அவர்களிடத்திற் கேட்டுக்கொள்ளப்ப
டுகின்றது.

குருஞ்சல் கச்சேரி,
1901 ம் ஆஸ்திபுத்திரம் 14 ந் உ.

சி. ஏ. மரே,
அரசாட்சி ஏசண்டு.

HAVING been duly directed by the Governor, with the advice of the Executive Council, acting under the provisions of "The Land Acquisition Ordinance of 1876," section 6, to take order for the acquisition of the following lands, required for a public purpose, namely, for a new Land Registry Office at Kurunegala, to wit:—

Preliminary plan 2,460. Village—Kurunegala town.

Lot.	Name of Land.	Name of Claimant.	Description.	Extent. A. R. P.
Q 1185	Assessment Nos. 76 and 77,	The Malay mosque	Vacant land	0 0 4
T 1185	Dambulla road	Tambi (a minor)	do.	0 0 3
R 1185	Assessment Nos. 78, 79, and	Mahamadu Patuma	Part of house and back yard	0 0 4
S 1185	79a, Dambulla road	do.	Part of house	0 0 0.75
V 1185		do.	Waste land with shed and well	0 0 4.25
U 1185	Assessment No. 14, Parade street	Tambi	Waste land	0 0 4

I hereby give public notice, as required by section 7, that the Government proposes to take possession of the lands. All persons interested in the aforesaid lands are hereby required to appear personally or by agent before me at the Kurunegala Kachcheri on June 11, 1901, at 1 o'clock P.M., and to state the nature of their respective interests in the lands, and the amount and particulars of their claims to compensation for such interests.

Kurunegala Kachcheri,
May 15, 1901.

C. A. MURRAY,
Government Agent.

வ 1876 ன்வி புதுப்பித்தல் செய்யுமிடம் 3 வது புதுப்பித்தலுக்கு உட்படுகின்ற நிலங்களின் பட்டியல் தயாரித்து
கொடுக்கப்பட்டிருக்கின்றதில் உள்ள நிலங்களின் பட்டியலில் குறிப்பிட்டிருக்கின்ற நிலங்களின் பட்டியல் தயாரிப்பதற்கு
1901 ஆம் ஆண்டு ஜூன் 11 அன்று காலை 1 மணிக்கு கட்டுரைக் கமிஷனரின் முன்பாக அதன் பற்றி விவரம் சொல்லி
தரவேண்டும் என்பது குறிப்பிட்டுள்ளேன்.

பிரதமம் 2,460. கட்டிடம்—கட்டுரைக் கமிஷனரின் முன்பாக.

கொ.	ஒட்டு மேல்.	உரிக்காரர் பெயர்.	வகை.	மேலும். ஏ. ரூ. ப.
Q 1185	புதுப்பித்தல் 76 க்கு 77 க்கு	தமிழ்நாட்டின் மெய்யாண்டி	காலியிடமிருந்து	0 0 4
T 1185	கிழக்கு	தம்பி (சிறியவர்)	சம்பு	0 0 3
R 1185	புதுப்பித்தல் 78, 79 க்கு 79a க்கு	மகமது பாதுமா	மேயின் கட்டிடங்களின் பகுதி	0 0 4
S 1185	மேல் 78, 79 க்கு 79a க்கு	சம்பு	மேயின் கட்டிடங்களின் பகுதி	0 0 0.75
V 1185	கிழக்கு	சம்பு	பூங்கா பகுதி கட்டிடம் உள்ள நிலம்	0 0 4.25
U 1185	கட்டிட எண் 14, பார்வையுறை	தம்பி	பூங்கா	0 0 4

பெரிய பட்டியல் ஒட்டு உரிக்காரர் அல்லது அவர்களின் பிரதிநிதிகள் முன்பாக அதன் பற்றி விவரம் சொல்லி
தரவேண்டும் என்பது குறிப்பிட்டுள்ளேன்.

உரிக்காரர் ஒட்டுக்கு உரிக்காரர் அல்லது அவர்களின் பிரதிநிதிகள் முன்பாக அதன் பற்றி விவரம் சொல்லி
தரவேண்டும் என்பது குறிப்பிட்டுள்ளேன்.

வ 1901 ன்வி புதுப்பித்தல் 15 அன்று காலை 1 மணிக்கு கட்டுரைக் கமிஷனரின் முன்பாக அதன் பற்றி விவரம் சொல்லி
தரவேண்டும் என்பது குறிப்பிட்டுள்ளேன்.

1876 ம் ஆஸ்திபுத்திரம் 12 ம் பிரிவின்படி வேண்டிய பிரகாரம் புதிய லாண்ட் ரெஜிஸ்டிரி என்
டம் பதிலாக தேவைக்கு வேண்டியதான பின்னர் சொல்லப்படும் காணிகளை, அ. த. வ. த. —

பிரதமம் இலக்கம் 2,460. குறிப்பி—குறுநகரப்பட்டணம்.

இல.	காணியின் பெயர்.	உரித்தானியின் பெயர்.	விவரம்.	விசாலம். அ. ரூ. பெ.
Q 1185	இறைவரி இல. 76 ம் 77 ம் டம்பு தெரு	யாவுக பன்னிவாசல் (தம்பி ஓர் இளைஞன்)	வெறுநிலம்	0 0 4
T 1185	செடி	செடி	செடி	0 0 3

இல.	காணியின் பெயர்.	உரித்தாளியின் பெயர்.	விவரம்.	விசாலம். ஏ. தூ. பெ.
R 1185	இறைவரி இல. 78 ம் 79 ம் 79a ம் டம்புன் தெரு	மகமது பாத்தம்மா	வீட்டில் ஓர் பதினாறு பின்வளவும்	0 0 4
S 1185	ஹே	ஹே	வீட்டில் ஓர் பதினாறு	0 0 0.75
V 1185	ஹே	ஹே	வீண் நிலம், ஓர் கொட டினும் கிணறுடனும்	0 0 4.25
U 1185	இறைவரி இல. 14, பறே ட்டெரு	தம்பி	வீண்நிலம்	0 0 4

எடுத்துக்கொள்வதற்கான எத்தனையும்கூடியும் 1876 ம் (வடு)-த்துக் காணி எடுத்துக்கொள்வதைப்பற்றி சட்டத் தினது 6 ம் பிரிவின் ஏற் றுகளின் பிரகாரம் மந்திராலோசனைச் சபையினது ஆலோசனையுடன் தேசாதிபதியவர் கள் எனக்குக் கற்பனைசெய்திருப்பதனால், அக்காணிகளை ஆட்சி ஒப்புக்கொள்ள அரசாட்சியார் எண்ணியிருக்கிறார் என்பதை 7 ம் பிரிவன்படி வேண்டிய பிரகாரம் நான் இதனைக்கொண்டு பிரதித்தமாய் விளம்பரஞ்செய்கிறேன்.

மேற்கூறிய காணிகளுக்கு உரித்துப்பேசுகின்ற சகலரும் தாமாக அல்லது அவரவருடைய காரியகாரர் மூலமாய் 1901 ம் (வடு) ஆகஸ்டுமாதம் 11 ந் தேதியிலன்று சாயந்தரம் 1 மணிக்கு குறுநாகல் கச்சேரியில் என்முன் பாக வெளிப்படும் தத்தமக்கு அக்காணிகளிலுள்ள உடற்கைகளினது தன்மையையும் அவ்வுடற்கைகளுக்காய்த் தாம் சாதிக்கும் உரித்துகளின் தொகையையும் விவரங்களையும் சொல்லும்படி இதனால் அவர்களிடத்திற் கேட்டுக் கொள்ளப்படுகின்றது.

குறுநாகல் கச்சேரி,
1901 ம் (வடு) வைகாசிமீ 15 ந் உ.

ஜி. ஏ. மறே,
அரசாட்சி ஏசண்டு.

ABSTRACTS OF SEASON REPORTS.

ABSTRACTS OF SEASON REPORTS FOR THE MONTH OF APRIL, 1901.

WESTERN PROVINCE.

COLOMBO AND NEGOMBO DISTRICTS.

Paddy : the usual preparation for yala has been facilitated to some extent by the rain.

Dry grain : no cultivation worth reporting.

Other products : the supply of vegetables and fruit was good and prices were reasonable.

Prices of staple products : rice, Rs. 3 to Rs. 5 a bushel ; coconuts, Rs. 27 to Rs. 38 a thousand.

Rainfall : there were some heavy showers of rain during the month.

Remarks on harvest prospects generally : a good yala harvest may be generally expected.

Observations on the health of the inhabitants : with the exception of a few cases of fever, whooping cough, dysentery, measles, chickenpox, and smallpox in some parts of the district, the health of the inhabitants was generally good.

KALUTARA DISTRICT.

Paddy : the sowing of the fields for the yala cultivation is over and the paddy plants are thriving.

Dry grain : a few chenas are being cleared and prepared for sowing in Rayigam korale.

Other products : fruits and vegetables are scarce in the Pasdun korale, but there is a good supply in Rayigam korale and the totamunes.

Rainfall : total 5.71 in. ; mean 1.9 in.

Prices of staple products : rice, Rs. 4 to Rs. 6 a bushel ; coconuts, Rs. 30 to Rs. 40 in the totamunes and Rayigam korale and Rs. 40 to Rs. 50 in the Pasdun korale.

Remarks on harvest prospects generally : satisfactory, except where the paddy plants have been damaged by too much water remaining in the fields in consequence of heavy rain.

Health of the people : good on the whole. There were, however, two cases of smallpox at Henemulla in the totamunes, of which one proved fatal, and one case at Medagama in Rayigam korale ; also four cases of chickenpox at Kaluwamodara in the totamunes. There were a few cases of dysentery at Gurudala and Iddagoda in Pasdun korale west, and a few cases of fever in Maha Kalupahana in Pasdun korale east.

Health of cattle : good, except in Rayigam korale. Six buffaloes were attacked with murrain at Miwanapalana, of which five died. Eighteen buffaloes have died at Welmilla, where murrain has recently broken out. There were cases of hoof-and-mouth disease at Migahatenna in Pasdun korale east.

CENTRAL PROVINCE.

KANDY DISTRICT.

Paddy, maha : the harvest is over in all the divisions except Uda Dumbara. Crop or prospect of crop : good.

Yala : the fields in Udunuwara and Pata Hewaheta are being sown, and in Harispattu and Udalapata they are being ploughed.

Dry grain, maha : nil.

Yala : in Udunuwara, Yatinuwara, Tumpane, and Pata Hewaheta kurakkan is being sown.

Rainfall : sufficient.

Prices : paddy, Re. 1.50 per bushel ; kurakkan, Re. 1.25 per bushel ; rice, Rs. 4.50 per bushel ; coconuts, Rs. 5 per 100.

Health of people : good. There were a few cases of chickenpox, measles, and fever in Yatinuwara and Tumpane.

Health of cattle : few cases of foot-and-mouth disease have been reported from Uda Dumbara and Pata Hewaheta.

MATALE DISTRICT.

Rainfall registered at Matale, 13.73 in.
 Paddy : Matale south and Matale north, yala cultivation commenced. Matale east, crops in all stages.
 Dry grain : Matale south and Matale north, yala cultivation going on. Matale east, maha crop reaped.
 Tanks in Matale north : there is sufficient water for yala cultivation.
 Health of cattle : good. Hoof-and-mouth disease reported from two villages.
 Health of people : good. Few cases of measles reported from Matale north and Matale east. There were also four cases of acute diarrhoea from Matale north.

NUWARA ELIYA DISTRICT.

[Report not received.]

NORTHERN PROVINCE.

JAFFNA DISTRICT.

Rainfall : 1.15 in. as registered at the Public Works Department Office, Jaffna.
 Weather : excessively hot, except a few showers of rain during the latter part of the month. The wind was from the north-east and south-east.
 Paddy cultivation : the rains during the month was utilized in some places for ploughing the fields for the ensuing cultivation.
 Dry grain cultivation : kurakkan, paiyaru, and ellu sown in paddy fields thrive well. Varaku has been reaped with fair results.
 Tobacco cultivation : harvesting of the crops has already commenced. The cultivation, so far, is considered highly satisfactory.
 Health of people : good, except a few stray cases of measles and chickenpox.
 Health of cattle : murrain broke out in Vannianpalai of the Pachilaippalai division and four heads of cattle died.
 Price of staple articles : paddy, Re. 1.87 per bushel ; rice, Rs. 4 per bushel ; kurakkan, Re. 1.50 per bushel ; varaku, Re. 1.50 per bushel.

MANNAR DISTRICT.

Weather : a few smart showers of rain amounted to 4.34 in. Wind generally calm. Heat was moderated to some extent by the rain.
 Agriculture : reaping the kalapokam cultivation in progress. Tobacco being cut and cured.
 Health of people : fever and dysentery prevailed.
 Health of cattle : good.
 Price of grain : rice, Rs. 4.25 per bushel ; paddy, Re. 1.37 per bushel.

MULLAITTIVU DISTRICT.

Weather : a few good showers of rain fell during the month. There was no rain at Mullaittivu, where the weather was extremely hot. The wind was variable with occasional calms.
 Crops : the late kalapoka paddy crops have now been reaped and stacked. Tobacco plants were cut and cured.
 General health : satisfactory. Fever prevailed as usual ; there were also a few cases of pneumonia.
 Mosquitoes daily increased in numbers and became an intolerable nuisance.
 Cattle were healthy.
 Prices of grain : paddy, Re. 1.25 per bushel ; rice, Rs. 3 per bushel ; kurakkan, 75 cents per bushel ; varaku, 50 cents per bushel ; ellu, Rs. 4 per bushel ; kollu, Rs. 2 per bushel ; ulunthu, Rs. 4 per bushel ; paiyaru, Rs. 4 per bushel.

SOUTHERN PROVINCE.

GALLÉ DISTRICT.

Paddy : the yala crops throughout the district look healthy and promising.
 Miscellaneous : the food supply of the people has continued to be satisfactory.
 Price of staple food : rice, Rs. 9.50 per bag ; paddy, Rs. 2 per bushel ; fine grain, Rs. 2.25 per bushel.
 Health : satisfactory. There were some cases of chickenpox in Talpe pattu, and also a few cases of dysentery and measles in Gangabeda pattu.
 Cattle disease : cattle are free from disease.
 Rainfall : 19.98 in.

HAMBANTOTA DISTRICT.

Paddy : maha crop has been reaped in East Giruwa pattu, and the work for yala has commenced in West Giruwa pattu.
 Fine grain : the crop has been reaped and the return is very good.
 Weather : heavy rainfall, except in Magam pattu.
 Health : fever prevailing to some extent in West Giruwa pattu.
 Murrain : no appearance of it.
 Prices : country rice, Rs. 4 per bushel ; coast rice, Rs. 4 per bushel ; paddy, Re. 1.50 per bushel ; kurakkan, Re. 1.25 per bushel ; coconuts, Rs. 25 per 1,000 ; plantain bunches, Rs. 25 per 100 ; Indian corn, 30 cents per 100 ; pumpkins, Rs. 12 per 100 ; sweet potatoes, Re. 1 per cwt.

MATARA DISTRICT.

[Report not received.]

EASTERN PROVINCE.

BATTICALOA DISTRICT.

Paddy : munmari, threshing going on. Crop damaged by the late rains. Kalavellamai sowing nearly over.
 Ohena : nil.
 Price of grain : paddy, Re. 1.50 per bushel ; kurakkan, Re. 1 per bushel.
 Public health : fever prevalent.
 Cattle : hoof-and-mouth disease in a few districts.
 Rainfall : 3.91 in. in 1900 ; 2.41 in. in 1901.

TRINCOMALEE DISTRICT.

Rainfall : 2.47 in.
 Paddy : pinmari cultivation commenced.
 Tobacco : crop good. Leaves are being cured.
 Fishery : good.
 Health of people : fair.
 Price of staple articles : paddy, Re. 1.15 per bushel ; rice Rs. 3.62 per bushel.

NORTH-WESTERN PROVINCE.

KURUNEGALA DISTRICT.

Katugampola Hatpattu.—Paddy crops : no cultivation yet. Fine grain : land cleared and ready for sowing. Rain on 26 days during the month. Health of people and cattle : satisfactory.

Weudawili Hatpattu.—About 120 acres of paddy land and 49 acres of chena lands cultivated during the month. Weather favourable for cultivation. Health of people : fair. No cases of murrain or any contagious diseases among cattle.

Hiriyala Hatpattu.—Fields cultivated for yala. Chenas being sown with fine grain. Some rain during the month. Health of people and cattle : good.

Dewamedi Hatpattu.—Paddy : no crops ; fields being prepared. Fine grain : no crops. Sowing prospects good. It rained off and on during the month. Health of people and cattle : good.

Dambadeni Hatpattu.—Paddy : fields are under preparation for yala cultivation. Fine grain : mun, kurakkan, and gingelly being sown for yala. Prospects favourable. Health of people : good. Health of cattle : hoof disease prevailed in two of the palatas.

Wanni Hatpattu.—Paddy : crops on fields which were cultivated rather late for this maha partly ripening and partly ripe, and being reaped. Fine grain chena crops have been reaped ; lands for yala being sown ; partly sown already. Rainfall not satisfactory. Health of people and cattle : good.

PUTTALAM DISTRICT.

Paddy : the maha crop is being threshed, and ploughing for yala has commenced in some villages.

Fine grain : the maha crop is being threshed, and chenans are being sown for yala harvest.

Staple products : the price of rice ranged from Rs. 4.50 to Rs. 5. per bushel ; paddy, Re. 1.25 to Re. 1.50 per bushel ; kurakkan, from Re. 1.25 to Re. 1.37 per bushel ; and coconuts, from Rs. 3 to Rs. 4.50 per 100 nuts.

Health of people : in general good. Two deaths occurred in Demala hatpattu : one by a snake bite and the other by drowning.

Rainfall registered at Puttalam was 9.65 in.

CHILAW DISTRICT.

Pitigal Korale Northern Division.—Paddy cultivation : bala-wi, ilankali, and ma-wi for maha cultivation has already been reaped. Health of people : good. Tobacco leaf is being cured.

Pitigal Korale Central Division.—Paddy cultivation : yala cultivation is still going on. Fine grain : sowing commenced during the month. Health of people : good, except for a few cases of measles. Health of cattle : good.

Pitigal Korale Southern division.—Paddy cultivation : maha crop has been gathered, and about 98 bushels have been sown in the division. Heat during the day is excessive. Health of people : good, except for a few cases of fever.

NORTH-CENTRAL PROVINCE.

ANURADHAPURA DISTRICT.

The registered rainfall at Anuradhapura during the month is 5.53 in., and there has been rain throughout the Province.

Paddy cultivation : the crops of the maha harvest have been reaped and the cultivation for meda harvest has commenced.

Condition of people : satisfactory.

Condition of cattle : satisfactory.

Tanks : in Tamankaduwa the tanks are full, and those in other palatas are mostly half full.

PROVINCE OF UVA.

BADULLA DISTRICT.

Paddy : maha crop blossoming ; prospects good.

Chenas : nil.

Fruits and vegetables : plentiful and cheap

Health of people : normal.

Health of cattle : foot-and-mouth disease reported from different parts of the Province.

Weather : wet.

PROVINCE OF SABARAGAMUWA.

RATNAPURA DISTRICT.

Paddy : in Kuruwiti and Nawadun korales second maha crops are attaining maturity, and those which are ripe enough are being reaped ; prospects are unfavourable owing to bad weather ; owiti for the yala harvest have been sown. In Kadawata and Meda korales peramaha crops are in ear. Throughout the district yala cultivation is proceeding apace ; prospects are favourable.

Dry grain : in Kadawata and Meda korales crops on el chenans are being reaped and threshed ; yield is satisfactory.

The health of the people generally is fairly good. In parts of Kuruwiti and Atakalan korales fever prevailed. Two cases of dysentery were reported from Atakalan korale. Four cases of smallpox broke out in the town of Ratnapura, three cases proved fatal. Several cases of measles are reported in the town. Two other cases of smallpox occurred, one at Ellegedara and the other at Hidellana in the Kuruwiti korale, the former has recovered, the latter is under treatment. All precautions are being taken to stamp out the epidemic.

Cattle murrain prevailed in some villages in Kuruwiti korale. The stock inspector visited the locality. Under his instructions the headmen acted, and the disease has now disappeared.

KEGALLA DISTRICT.

Paddy : ploughing for yala is in progress.
 Dry grain : chenas are being cleared for the cultivation of hill paddy and kurakkan. Gingelly sown in Beligal korale is thriving. General outlook is satisfactory.
 Prices : paddy, Re. 1 to Re. 1.25 per bushel ; hill paddy, Re. 1 per bushel ; amu, 75 cents per bushel ; kurakkan, 75 cents to Re. 1 per bushel.
 Rainfall : Kegalla, 10.21 in.; Ruanwella, 15.66 in.
 Cattle disease : foot-and-mouth disease is prevailing in parts of Beligal korale and Three Korales.
 Health of people is generally good. A few cases of chickenpox have been reported from Lower Bulatgama.

SALES OF ARRACK, TOLL, AND OTHER RENTS.

NOTICE is hereby given that on Wednesday, May 29, 1901, at 1 P.M., will be put up for re-sale at the Kandy Kachcheri, at the risk of the original purchaser, the under-mentioned Toll Rent of the Central Province from June 1 to December 31, 1901, the original purchaser of which may have failed on or before that date to complete security for 1901.

The purchaser at the re-sale will be required to deposit one-tenth purchase amount on the day of sale.

Further conditions will be read and explained on the day of sale.

Description of Rent.

Kadawala road toll.

Kandy Kachcheri,
 May 15, 1901.

R. N. THAINE,
 for Government Agent.

මෙහි පහත සඳහන් වන ව්‍යවස්ථාපිත කෙටුම්පත් රේඛවලට, වර්ෂ 1901 ක්වු අවුරුද්දට දියුණු ඇට මැයි මස 29 වෙනි දිනදී නොනොන් ඊට් මත්තේ ප්‍රවේශනා කොමිෂනරියා විසින් දෙවන වරට නොදෙවන වරට, තාවක විකිනීමෙන් වෙන්ව ගොදෙවනා වූ යම් ලොකාකට මතු වනකිමට යටත්කර, වර්ෂ 1901 ක්වු ජූනි මස 1 වෙනි දින පවත් දෙසැම්බර් මස 31 වෙනි දින දක්වා ඒවායේ රේඛ, ඉහත කී මැයි මස 29 වෙනි දින දක්වා 10 මහනුවර කමිෂනරියාගේ නැවත විකුණවීමට ගොදෙවන වන මෙයින් දැනුම්දෙමි.

තාවක විකිනීමේදී ඉල්ලාගන්නා අතවෙන් විසින් එයේ ඉල්ලාගන්නා ලද ගණකෙන් දහගෙන් එකක් විකුණු දවසේදී මුදලෙන් බැඳුණකිමට මතාය.

වැඩිදුර කොන්දේසි විකුණු දවසේදී කිසිදා හෝ රුමිකර දෙනුලැබේ.

විකිනීමට නිවන රේඛ :

කඩවල පාරේ රේඛය.

ආර්. ඇන්. හේන්,
 ආණ්ඩුවේ ඒජන්ත උපකාරකයන්ගේ මහලුවට.

වර්ෂ 1901 ක්වු මැයි මස 15 වෙනි දින
 මහනුවර කමිෂනරියාගේ.

NOTICE is hereby given that on Thursday, May 23, 1901, at 2 P.M., will be put up for re-sale at the Jaffna Kachcheri, at the risk of the original purchasers, for the periods mentioned below, any of the under-mentioned Rents of the Northern Province, the original purchasers of which may have failed to pay on or before that date the instalments due.

The purchasers at the re-sale should deposit one-tenth of the purchase amount on the day of sale.

Arrack and Toddy Rents.

Jaffna, from June 1, 1901, to December 31, 1902.
 Mullaittiva, from June 1, 1901, to December 31, 1901.
 Mannar, from June 1, 1901, to December 31, 1901.
 Vavuniya, from June 1, 1901, to December 31, 1901.

Salt Rent.

Jaffna, from June 1, 1901, to December 31, 1901.

Bridge Tolls.

Uppar, from June 1, 1901, to December 31, 1901.
 Vallai, from June 1, 1901, to December 31, 1901.

Road Tolls.

Tunnalai, from June 1, 1901, to December 31, 1901.

Jaffna Kachcheri, W. H. B. CARBERY,
 May 6, 1901. for Government Agent.

இந்தமாகம் 23 ந் திகதி வியாழக்கிழமை திருப்பி 2 மணி யளவில் யாழ்ப்பாணம் கச்சேரியில் அத்திகதி வரையும் பணம் கட்டுப்படாத வட மாகாணத்தைச்சேர்ந்த இடம் பின்னரே காணப்படுகின்ற குத்தகைகள் திரும்ப விடப்படும்.

திருமப விற்பனையில் தொள்விலைகாரர் விற்பனவி ளைது தொள்விலைத் தொகையின் பத்திலொன்று கட்ட வேணும்.

சாராயக் கள்ளுக்குத்தகைகள்.

யாழ்ப்பாணம்—1901 ம் ஆண்டு ஜூனிமீ 1 ந் திகதி தொடக்கம் 1902 ம் ஆண்டு மார்ச்சுமீ 31 ந் திகதி வரையும்.

முல்லைத்தீவு—1901 ம் ஆண்டு ஜூனிமீ 1 ந் திகதி தொடக்கம் 1901 ம் ஆண்டு மார்ச்சுமீ 31 ந் திகதி வரையும்.

மன்னார்—1901 ம் ஆண்டு ஜூனிமீ 1 ந் திகதி தொடக்கம் 1901 ம் ஆண்டு மார்ச்சுமீ 31 ந் திகதி வரையும்.

வவுனிய—1901 ம் ஆண்டு ஜூனிமீ 1 ந் திகதி தொடக்கம் 1901 ம் ஆண்டு மார்ச்சுமீ 31 ந் திகதி வரையும்.

உப்புக் குத்தகை.

யாழ்ப்பாணம்—1901 ம் ஆண்டு ஜூனிமீ 1 ந் திகதி தொடக்கம் 1901 ம் ஆண்டு மார்ச்சுமீ 31 ந் திகதி வரையும்.

பால்க்குத்தகை.

உப்புநறு—1901 ம் ஆண்டு ஜூனிமீ 1 ந் திகதி தொடக்கம் 1901 ம் ஆண்டு மார்ச்சுமீ 31 ந் திகதி வரையும்.

வள்ளை—1901 ம் ஆண்டு ஜூனிமீ 1 ந் திகதி தொடக்கம் 1901 ம் ஆண்டு மார்ச்சுமீ 31 ந் திகதி வரையும்.

ஆயக்குத்தகை.

தூண்லை கொழு—1901 ம் ஆண்டு ஜூனிமீ 1 ந் திகதி தொடக்கம் 1901 ம் ஆண்டு மார்ச்சுமீ 31 ந் திகதி வரையும்.

டபிள்யூ. எச். ஜி. எஃப்.பிரி,
 ஏசன்றுக்காக.

யாழ்ப்பாணம் கச்சேரி,
 1901 ம் ஆண்டு வைகாசிமீ 6 ந் உ.

NOTICE is hereby given that the Government Agent, Galle, will put up for re-sale by public auction, at the risk of the original purchaser, the under-mentioned Tolls from June 1 to December 31, 1901, on Thursday, May 23, 1901, at 1 P.M.:-

- 1. The road toll at Welitara.
- 2. Ferry toll at Halpatota.
- 3. Bentota.

The purchaser must deposit one-tenth of the purchase amount on the day of sale in cash and complete the necessary security on or before June 15, 1901.

Reason for Re-sale.

Non-payment of the instalment for April, 1901.

Galle Kachechi,
May 14, 1901.

HARRY E. BEVEN,
for Government Agent.

විෂි 1901 ක්වු ජුනි මස 1 වෙනි දින සිටත් දෙසැම්බර් මස 31 වෙනි දින වනතුරු මෙහි පහත සඳහන්වන රේන්ද පලමු ගැනුම්කාරයින්ගේ අප්‍රයෝජනයට ඒජන්තවරයාගේ විසින් විෂි 1901 ක්වු මැයි මස 23 වෙනි දින දවල් සිතුවේ එකට ප්‍රසිඩ වෙන්දේසියේ දෙවනු විකුණන්නට යෙදෙනවා ඇත. එනම් :

- 1. වැලිතර පාරේ රේන්දය.
- 2. හල්පාතොට ගොඩුපල් රේන්දය.
- 3. බෙන්තොට.

ඉල්ලුම්කාරයෝ විසින් රේන්දය ගන්නට දෙන මුදලෙන් දහයෙන් පංගුවක් රේන්දේට ඇප පිණිස අත්පිට ගෙවා ලබන ජුනි මස 15 වෙනි දිනින් මෙහා ඕනෑ ඇප සම්පූර්ණකරන්නට ඕනෑය.

දෙවනු විකුණන්නට යෙදෙන කාරණය නම් 1901ක් අප්‍රේල් මාසයට ගෙවන්නට ඕනෑ මුදල නොගෙවී තිසාය.

ගැරි ජ. බැවන්,
ආණ්ඩුවේ ඒජන්තවරයා වෙනුවට.

විෂි 1901 ක්වු මැයි මස 14 වෙනි දින ගාල්ලේ කවිචේරියේදීය.

NOTICE is hereby given that on Thursday, May 30, 1901, at 1 P.M., will be put up for re-sale at the Galle Kachechi, at the risk of the original purchasers, the under-mentioned Arrack Rents of the Southern Province, the original purchasers of which may have failed on or before that date to pay the instalment for the month of April, 1901.

The purchasers at the re-sale should deposit one-tenth of the purchase amount on the day of sale and complete the necessary security without delay.

Galle District.

From June 1, 1901, to December 31, 1901.

- 1. Four Gravets, Galle and Akmimana.
- 2. Wellaboda pattu, Gangaboda pattu, and Hinidum pattu.
- 3. Bentota-Walallawiti korale.
- 4. Talpe pattu.

Hambantota District.

From June 1 to December 31, 1901.

- 5. Giruwa pattu west and Magam pattu.
- 6. East Giruwa pattu.

Matara District.

From June 1 to December 31, 1901.

- 7. Four Gravets, Matara, and Makewita.
- 8. Weligama and Morowak korales.
- 9. Wellaboda and Gangaboda pattus.
- 10. Kandaboda pattu.

Galle Kachechi,
May 14, 1901.

HARRY E. BEVEN,
for Government Agent.

විෂි පහත සඳහන්වන දකුණුපලාගේ රේන්ද රේන්ද ගැන මුල්ගැනුම්කාරයින් විසින් විෂි 1901 ක්වු අප්‍රේල් මාසේදී ගෙවිය යුතු මුදල විෂි 1901 ක්වු මැයි මස 30 වෙනි දින හෝ ඊට මක්ගෙන් ගෙවන්නට නොයෙදුනේනම් එහි දින දවල් එකට ගාල්ලේ කවිචේරියේදී මුල් ගැනුම්කාරයින්ගේ අප්‍රයෝජනයට දෙවනු විකුණන්නට යෙදෙනවා ඇත.

එහි අරක්කු රේන්ද දෙවන විකිණීමේදී ගැනුම්කාරයා විසින් විකිණීමේ මුදලෙන් දහයෙන් පංගුවක් විකුණුම් දවසේදී ගෙවන්නට ඕනෑවා සහ නොපමාව ඇප සම්පූර්ණ කරන්නටද ඕනෑය.

ගාළු දිස්ත්‍රික්කයේ.

විෂි 1901 ක්වු ජුනි මස 1 වෙනි දින පටන් විෂි 1901 ක්වු දෙසැම්බර් මස 31 වෙනි දින දක්වා

- 1. ගාල්ලේ කවිචේරියහර සහ අක්මමන.
- 2. වැල්ලබඩපත්තුව සහ ගහබඩපත්තුව සහ හිනිදුම්පත්තුව.
- 3. බෙන්තොට වලල්ලාවිටිකෝරලේ.
- 4. තල්පේපත්තුව.

හම්බන්තොට.

විෂි 1901 ක්වු ජුනි මස 1 වෙනි දින පටන් 1901 දෙසැම්බර් මස 31 වෙනි දින දක්වා :

- 5. නැගෙනහිර හිරුවාපත්තුව.
- 6. මාගම්පත්තුව සහ බස්නාහිර හිරුවාපත්තුව.

මාතර දිස්ත්‍රික්කයේ.

විෂි 1901 ක්වු ජුනි මස 1 වෙනි දින පටන් දෙසැම්බර් මස 31 වෙනි දින දක්වා :

- 7. මාතර කවිචේරියහර සහ මාතාවිට.
- 8. වැලිගම සහ මොරවක්කෝරලේ.
- 9. වැල්ලබඩපත්තුව සහ ගහබඩපත්තුව.
- 10. කන්දබඩපත්තුව.

ගැරි ජ. බැවන්,
ආණ්ඩුවේ ඒජන්තවරයා වෙනුවට.

විෂි 1901 ක්වු මැයි මස 14 වෙනි දින ගාල්ලේ කවිචේරියේදීය.

NOTICE is hereby given that the Government Agent, Galle, will put up for re-sale by public auction, at the risk of the original purchaser, the under-mentioned Toll (now being collected in amani) from June 1 to December 31, 1901, on Thursday, May 23, 1901, at 1 P.M.:-

The toll on the Hirimbura-Baddegama road.

The purchaser must deposit one-tenth of the purchase amount on the day of sale in cash and complete the necessary security on or before June 15, 1901.

Any further information can be obtained on application to the Government Agent.

Reason for Re-sale.

Non-payment of the instalments from February, 1901.

Galle Kachechi,
May 14, 1901.

HARRY E. BEVEN,
for Government Agent.

විෂි 1901 ක්වු ජුනි මස 1 වෙනි දින සිටත් දෙසැම්බර් මස 31 වෙනි දින වනතුරු මෙහි පහත සඳහන් වෙන දුකට ආණ්ඩුව ගනනේ අයකරන හෙයින් මුදල් රේන්දය පලමු ගැනුම්කාරයාගේ අප්‍රයෝජනයට ගාල්ලේ මකළුපත්තුව හා කන්දේ විසින් විෂි 1901 ක්වු මැයි මස 23 වෙනි දින මුහස්තකින්ද දවල් සිතුවේ එකට ප්‍රසිඩ වෙන්දේසියේ දෙවනු විකුණන්නට යෙදෙනවා ඇත, එනම් :-

හිරිඹුර බද්දේගම රේන්දය.

ගැනුම්කාරයා විසින් රේන්දය ගන්නට යෙදෙන මුදලෙන් දහයෙන් කොටසක් විකිණීමේ දවසේදී ගෙවා විෂි 1901 ක්වු ජුනි මස 15 වෙනි දිනට ප්‍රථම ඇප සම්පූර්ණ කරන්නට ඕනෑය.

මේ ගැන වැඩිදුර කාරණා ගාල්ලේ ඒජන්තවරුන් සාත්තේගෙන් ඉල්ලීමකට එව දැනගත හැකිවේ.

දෙවනු විකුණනවට යෙදෙන කාරණා හමි 28 1901 ක්වු පෙබරවාරි මාසේ පවත් ගෙවනවට මිනැ මුදල නොගෙවී තිබේ.

එම්. ඊ. බැවන්,
ගාල්ලේ මහජනවරුන්ගෙන් වෙනුවට.
වම් 1901 ක්වු මැයි මස 14 වෙනි දින
ගාල්ලේ කවිවේරියේදීය.

NOTICE is hereby given that on Monday, May 27, 1901, at 12 o'clock noon, the Ferry Toll, Rent, Kalladi, from June 15 to December 31, 1901, will be exposed for sale by public auction at the Batticaloa Kachcheri. The rate of fare for foot passengers will be 3 cents. The highest bidder will be required to deposit on the day of the sale one-tenth of the purchase amount in cash, and if the sale be approved by His Excellency the Governor, to furnish approved security for one-half of the whole amount, or cash to the amount of one-third within thirty days of sale.

The one-tenth will be forfeited if the necessary securities are not completed as soon as His Excellency the Governor's approval has been communicated.

The purchaser will be required to deposit money to pay the Crown Counsel's fees for examining deeds and drawing and settling the bonds, and the expenses of appraising and registering the securities.

Batticaloa Kachcheri,
May 11, 1901.

SAM. HAUGHTON,
Government Agent.

1901 ම ජූනි මාස 15 ක් කිසිකි දොරටු මාරු කිරීමට 31 ක් කිසිකි වරායකරුන්ගේ කලාපයේ ආදායම් 1901 ම ජූනි මාස 27 ක් කිසිකි ක්වු මැයි මස 12 වෙනි දින මැදිහත්වීමකට මුදාහරිනු ලැබූ මාරු කිරීමේ කොන්දේසි මෙසේ වේ. මාරු කිරීමේ කොන්දේසි මෙසේ වේ. මාරු කිරීමේ කොන්දේසි මෙසේ වේ. මාරු කිරීමේ කොන්දේසි මෙසේ වේ.

මාරු කිරීමේ කොන්දේසි මෙසේ වේ. මාරු කිරීමේ කොන්දේසි මෙසේ වේ. මාරු කිරීමේ කොන්දේසි මෙසේ වේ. මාරු කිරීමේ කොන්දේසි මෙසේ වේ. මාරු කිරීමේ කොන්දේසි මෙසේ වේ.

මාරු කිරීමේ කොන්දේසි මෙසේ වේ. මාරු කිරීමේ කොන්දේසි මෙසේ වේ. මාරු කිරීමේ කොන්දේසි මෙසේ වේ. මාරු කිරීමේ කොන්දේසි මෙසේ වේ. මාරු කිරීමේ කොන්දේසි මෙසේ වේ.

මාරු කිරීමේ කොන්දේසි මෙසේ වේ. මාරු කිරීමේ කොන්දේසි මෙසේ වේ. මාරු කිරීමේ කොන්දේසි මෙසේ වේ. මාරු කිරීමේ කොන්දේසි මෙසේ වේ. මාරු කිරීමේ කොන්දේසි මෙසේ වේ.

ජෙනරාල් ජොන් ජොන්,
අරාපාට්ටි ඉසුණු.

මැදිහත්වීමේ කොන්දේසි,
1901 ම මැයි මස 11 ක් ද.

NOTICE is hereby given that on Wednesday, May 29, 1901, at 1 P.M., the Government Agent of the Province of Sabaragamuwa will put up for re-sale at the Ratnapura Kachcheri, at the risk of the original purchasers, the under-mentioned Toll Rents of the Province of Sabaragamuwa from June 1 to December 31, 1901, the

original purchasers of which may have failed on or before that date to complete the fourth instalment.

The purchasers at the re-sale should deposit one-tenth of the purchase amount on the day of sale.

Kegalla District.

1. Toll at Gewilipitiya.
2. Toll at Ambanpitiya.
3. Bridge toll, Maha-oya.
4. Bridge toll, Ruwanwella.
5. Bridge toll, Mawanella.
6. Toll at Nawagamawa.
7. Road toll, Mayinoluwa.

Ratnapura District.

1. Bridge toll at Kuruwita.
2. Bridge toll at Getahetta.
3. Bridge toll at Bilihul-oya.
4. Bridge toll at Kahawatta and road toll at Rakwana.
5. Road toll at Katandola.
6. Road toll at Patakada.
7. Road toll to Hunuwala.
8. Road toll at Balangoda.

W. A. WEEREKON,
for Government Agent.

Government Agent's Office,
Ratnapura, May 15, 1901.

වම් 1901 ක්වු ජූනි මස පලමුවෙනි දින පවත් දෙසැම්බර් මස 31 වෙනි දින දක්වා මෙහි පහතින් සඳහන්වෙන රේන්ද පලමු ගැනුම්කාරකින් විසින් අදාළ මාසේ මාස මුදල ගෙවනවට නො යෙදුනොත් ඔවුන්ගේ අලාභ වෙනුවට එහි රේන්ද වම් 1901 ක්වු මැයි මස 29 වෙනි දින බදු දවල් එකේ කන්සමට සබරගමු පලාතේ ඒජන්තවරුන්ගෙන් විසින් රත්නපුරේ කවිවේරියේදී නැවත විකුණනවට මෙහි දන්වනුය.

නැවත විකිණීමේදී ගැනුම්කාරකින් විසින් ගත් මුදලෙන් දහසයන් කොටසක් විකිණීම දවසේදී මෙහි තබනවට මිනැය.

කෑගලල දිස්ත්‍රික්කය.

1. ගැවිලිපිටියේ පාරේ රේන්දයද.
2. අඹන්පිටියේ පාරේ රේන්දයද.
3. මහමලේ පාරේ රේන්දයද.
4. රුවන්වැල්ලේ පාරේ රේන්දයද.
5. මාවතැල්ලේ පාරේ රේන්දයද.
6. නවගමුවේ පාරේ රේන්දයද.
7. මයිනොට්ටි පාරේ රේන්දයද.

රත්නපුරේ දිස්ත්‍රික්කය.

1. කුරුවිට පාරේ රේන්දයද.
2. ගැටකැත්තේ පාරේ රේන්දයද.
3. බිලිහුලියේ පාරේ රේන්දයද.
4. කහවත්තේ පාරේ රේන්දය සහ රත්වැනේ පාරේ රේන්දයද.
5. කැටන්දෙල පාරේ රේන්දයද.
6. පානකඩ පාරේ රේන්දයද.
7. හුනුවල පාරේ රේන්දයද.
8. බලාගොඩ පාරේ රේන්දයද.

ඩබ්ලිවු. ඉ. විරකෝන්,
ඒජන්තවරුන්ගෙන් වෙනුවට.

වම් 1901 ක්වු මැයි මස 15 වෙනි දින
රත්නපුරේ කවිවේරියේදීය.

MISCELLANEOUS NOTICES.

SEALED Tenders, marked on the envelopes "Tender to purchase Standing Trees," will be received by the Assistant Conservator of Forests, Northern Circle, Vavuniya, up to noon on Monday, July 8, 1901, from persons willing to purchase the under-mentioned trees standing in compartment IV. of Kulamurippu forest. This compartment adjoins the road between the 10th and 11th mileposts from Mankulam to Mullaittivu, and is ten miles to Mullaittivu Customs.

Number of Trees stamped.	Description.	Average Cubic Contents.	Average Length of Logs.	Average Girth of Logs.
56	Palai (green, sound) ...	70	14	8-07
24	Palai (green, unsound) ...	82	14	9
15	Palai (dead, sound) ...	63	19	6-08
4	Satin (green, sound) ...	48	17	6-04
10	Satin (green, unsound) ...	33	12	6-05
127	Satin (dead, sound) ...	6	16	2-05
17	Satin (dead, unsound) ...	11	10	4
30	Mille (green, sound) ...	42-07	13	7-02
17	Mille (green, unsound) ...	32-04	9	7-05
14	Mille (dead, sound) ...	10-04	11	4
4	Mille (dead, unsound) ...	20-11	13	5-01
1	Halmilla (green, unsound) ...	3-01	20	1-07
46	Halmilla (dead, sound) ...	9	26	2-09
7	Halmilla (dead, unsound) ...	4-11	27	2-01
13	Helamba (green, sound) ...	41-01	15	6-09
8	Helamba (green, unsound) ...	46-04	15	6-11
5	Helamba (dead, sound) ...	77-01	16	8-05
1	Helamba (dead, unsound) ...	27-06	16	5-03
17	Velam (green, sound) ...	34	12	6-05
1	Velam (green, unsound) ...	26-03	9	6-10
4	Velam (dead, sound) ...	19	13	4-07
4	Ranai (green, sound) ...	43-09	16	6-08
4	Ranai (green, unsound) ...	41-08	15	6-07
136	Ranai (dead, sound) ...	11-08	16	3-04
16	Ranai (dead, unsound) ...	5-02	10	2-09
35	Naval (green, sound) ...	40-10	14	7
6	Naval (green, unsound) ...	38-07	14	7-07
1	Kondal (green, unsound) ...	3-10	10	2-06
31	Kondal (dead, sound) ...	5-06	15	2-05
24	Kula (green, sound) ...	68-04	14-03	8-08
17	Kula (green, unsound) ...	58-04	11	9
7	Othi (green, sound) ...	55-03	16-09	7-03
2	Timbiri (green, sound) ...	57-03	20-06	6-08
6	Panicha (green, sound) ...	53-06	14	7-11
3	Panicha (green, unsound) ...	33-08	13	8-06
1	Panicha (dead, sound) ...	14-04	15	3-11
1	Kanchurai (green, sound) ...	48-09	20	6-03
2	Kanchurai (green, unsound) ...	30-04	13	6-01
2	Yevagha (green sound) ...	42-04	17	6-04
7	Yevagha (dead, sound) ...	15-07	17	3-10
8	Sadavakku (dead, sound) ...	9	17	3-01
2	Venangu (green, sound) ...	30-10	12	6-05
2	Venangu (dead, sound) ...	7-09	14-06	3
2	Piari (green, sound) ...	36-02	12	6-06
3	Piari (dead, sound) ...	9-05	12-04	3-03
3	Kokatiya (green, sound) ...	55-07	19	6-09
1	Kokatiya (green, unsound) ...	53-01	12	8-05
2	Vanni (dead, sound) ...	3-10	10	2-06
1	Tamarind (green, sound) ...	44	11	8
1	Galmora (green, sound) ...	36	16	6
2	Sevandi (dead, sound) ...	16-09	20	3-08
1	Kuma (green, unsound) ...	34-04	14	6-07
1	Kuma (dead, sound) ...	44-10	15	6-11
2	Kulanhik (green, sound) ...	49-11	17	6-10
1	Ayil (green, sound) ...	38-10	14	6-08
1	Naravil (green, sound) ...	29-03	12	6-03
1	Katakara (green, sound) ...	39-07	15	6-06
1	Mirai (green, sound) ...	9-04	3	7-01
1	Mirai (green, unsound) ...	14-07	6	6-03
1	Ambala (green, sound) ...	32-02	7	8-07
1	Kanuthamperai (green, sound) ...	50-01	20	6-04
1	Galmora (green, unsound) ...	49-10	21	6-02

Offers will be received for the purchase of (a) all the trees enumerated above; (b) all the trees of any particular species in the whole block.

Offers may be made for all the trees in a lump sum or rates per tree or per cubic foot. It should be stated in the tender how payment of the purchase money will be made, and within what time the trees purchased will be felled and removed from the forest.

In the event of a rate per cubic foot being accepted, cubic contents will be calculated from the actual measurements of the felled trees.

No tender will be accepted unless a deposit is made of 50 cents for every tree proposed to be purchased. The money for such deposit must be deposited in the Jaffna or Mullaittivu Kachcheri and the receipt for it attached to the tender.

List of measurements of trees may be obtained at 25 cents per 100 trees on application to the Assistant Conservator of Forests, Northern Circle, Vavuniya, who will furnish any further information which may be required.

Trees marked as sound are to the best of the Assistant Conservator's belief sound, but they are not guaranteed as such.

Assistant Conservator's Office,
Vavuniya, May 8, 1901.

H. P. C. ARMITAGE,
Assistant Conservator of Forests,
Northern Circle.

முத்திரை வைக்கப்பட்டதும் உறையில் தறிக்கப்படாத மரங்கள் வாங்குதற்கான கேள்விப்பத்திரமென்று ம் எழுதப்பட்டதமான கேள்விப் பத்திரங்கள் 1901 ம் ஆண்டு ஆடிமாதம் 8 ந் திகதி திங்கட்கிழமை காலமே 12 மணி வரையில் கூளமுறிப்பு என்னும் காட்டில் நாலாம் தண்டில் நிற்கும் இதன் கீழ் சொல்லப்படும் முத்திரை வைக்கப்பட்ட மரங்களை வாங்கப் பிரியமுள்ளவர்களிடமிருந்து உதவிக் காட்டு ஏசனறுத்துரை அவர்களால் விளாங்குளத்தில் ஏற்கப்படும் இந்தத் தண்டு மான்குளம் முல்லைத்தீவு ரேட்டில் 10 ம் 11 ம் கட்டைகளுக்கிடையிலும், முல்லைத்தீவுத் துறைமுகத்துக்கு 10 கட்டை தூரத்திலும் உள்ளது:—

முத்திரை வைக்கப்பட்ட மரங்களின் தொகை.	சாதி.	ஏக கன அடி.	மரங்களின் ஏக நீளம்.	மரங்களின் ஏக சுற்றளவு.
56	பாலை (உயிர் நல்லது) ...	70-00	14-00	8-07
24	பாலை (உயிர் பழுதானது) ...	82-00	14-00	9-00
15	பாலை (பட்டது நல்லது) ...	63-00	19-00	6-08
4	முத்திரை (உயிர் நல்லது) ...	48-00	17-00	6-04
10	முத்திரை (உயிர் பழுதானது) ...	33-00	12-00	6-05
127	முத்திரை (பட்டது நல்லது) ...	6-00	16-00	2-05
17	முத்திரை (பட்டது பழுதானது) ...	11-00	10-00	4-00
30	காட்டாமணக்கு (உயிர் நல்லது) ...	42-07	13-00	7-02
17	காட்டாமணக்கு (உயிர் பழுதானது) ...	32-04	9-00	7-05
14	காட்டாமணக்கு பட்டது நல்லது) ...	10-04	11-00	4-00
4	காட்டாமணக்கு (பட்டது பழுதானது) ...	20-11	13-00	5-01
1	சமண்டலை (உயிர் பழுதானது) ...	3-01	20-00	1-07
46	சமண்டலை (பட்டது நல்லது) ...	9-00	26-00	2-09
7	சமண்டலை (பட்டது பழுதானது) ...	4-11	27-00	2-01
13	சாளம்பை (உயிர் நல்லது) ...	41-01	15-00	6-09
8	சாளம்பை (உயிர் பழுதானது) ...	46-04	15-00	6-11
5	சாளம்பை (பட்டது நல்லது) ...	77-01	16-00	8-05
1	சாளம்பை (பட்டது பழுதானது) ...	27-06	16-00	5-03
17	வேலமரம் (உயிர் நல்லது) ...	34-00	12-00	6-05
1	வேலமரம் (உயிர் பழுதானது) ...	26-03	9-00	6-10
4	வேலமரம் (பட்டது நல்லது) ...	19-00	13-00	4-07
4	யாவறணை (உயிர் நல்லது) ...	43-09	16-00	6-08
4	யாவறணை (உயிர் பழுதானது) ...	41-08	15-00	6-07
136	யாவறணை (பட்டது நல்லது) ...	11-08	16-00	3-04
16	யாவறணை (பட்டது பழுதானது) ...	5-02	10-00	2-09
35	நாவல் (உயிர் நல்லது) ...	40-10	14-00	7-00
6	நாவல் (உயிர் பழுதானது) ...	33-07	14-00	7-07
1	கொண்டல் (உயிர் பழுதானது) ...	3-10	10-00	2-06
31	கொண்டல் (பட்டது நல்லது) ...	5-06	15-00	2-05
24	கூளா (உயிர் நல்லது) ...	68-04	14-03	8-08
17	கூளா (உயிர் பழுதானது) ...	58-04	11-00	9-00
7	ஒதி (உயிர் நல்லது) ...	55-03	16-09	7-03
2	திப்பிரி (உயிர் நல்லது) ...	57-03	20-06	6-08
6	பனிச்சை (உயிர் நல்லது) ...	53-06	14-00	7-11
3	பனிச்சை (உயிர் பழுதானது) ...	33-08	13-00	8-06
1	பனிச்சை (பட்டது நல்லது) ...	14-04	15-00	3-11
1	காரு குரை (உயிர் நல்லது) ...	48-09	20-00	6-03
2	காரு குரை (உயிர் பழுதானது) ...	30-04	13-00	6-01
2	இயவகை (உயிர் நல்லது) ...	42-04	17-00	6-04

முத்திரை வைக்கப்பட்ட மரங்களின் தொகை.	சாதி.	ஏக கன அடி	மரங்களின் ஏக நீளம்.	மரங்களின் ஏக சுற்றளவு.
7	இயவகை (பட்டது நல்லது) ...	15.07	17.00	3.10
8	சடவெக்கு (பட்டது நல்லது) ...	9.00	17.00	3.01
2	விண்ணாங்கு (உயிர் நல்லது) ...	30.10	12.00	6.05
2	விண்ணாங்கு (பட்டது நல்லது) ...	7.09	14.06	3.00
2	பயதி (உயிர் நல்லது) ...	36.02	12.00	6.06
3	பயதி (பட்டது நல்லது) ...	9.05	12.04	3.03
3	கொக்கட்டி (உயிர் நல்லது) ...	55.07	19.00	6.09
1	கொக்கட்டி (உயிர் பழுதானது) ...	53.01	12.00	8.05
2	வன்னி (பட்டது நல்லது) ...	3.10	10.00	2.06
1	புளி (உயிர் நல்லது) ...	44.00	11.00	8.00
1	கல்முறை (உயிர் நல்லது) ...	36.00	16.00	6.00
1	கல்முறை (உயிர் பழுதானது) ...	49.10	21.00	6.02
2	செவ்வந்தி (பட்டது நல்லது) ...	16.09	20.00	3.08
1	கூமா (உயிர் பழுதானது) ...	34.04	14.00	6.07
1	கூமா (பட்டது நல்லது) ...	44.10	15.00	6.11
2	கூலன்டிக் (உயிர் நல்லது) ...	49.11	17.00	6.10
1	அயில் (உயிர் நல்லது) ...	38.10	14.00	6.08
1	நறவில் (உயிர் நல்லது) ...	29.03	12.00	6.03
1	கட்டக்காரை (உயிர் நல்லது) ...	39.07	15.00	6.06
1	மோதே (உயிர் நல்லது) ...	9.04	3.00	7.01
1	மோதே (உயிர் பழுதானது) ...	14.07	6.00	6.03
1	ஆம்பல (உயிர் நல்லது) ...	32.02	7.00	8.07
1	கணுதம்பிராய் (உயிர் நல்லது) ...	50.01	20.00	6.04

மேற்சொல்லப்பட்ட மரங்கள் எல்லாவற்றையும் அல்லது ஒவ்வொரு சாதி மரங்களை வெவ்வேறுகவும் கேட்கலாம்.

மேற்சொல்லப்பட்ட எல்லா மரத்தையும் ஒரு விசையாகவும், அல்லது ஒவ்வொரு மரத்துக்கு இன்னவீதம் என்று அல்லது கனஅடி ஒன்றுக்கு இன்னவீதமென்றும் கேட்கலாம். கேள்விப்பட்டிரத்தில் மரங்களின் விசை எவ்விதம் கொடுக்கப்படுமென்றும், வாங்கப்பட்ட மரம் எவ்வளவு காலத்துக்குள் தறித்து எடுத்துப்போடக் கூடுமென்றும் காட்டப்படவேண்டியது.

கனஅடி ஒன்றுக்கு இன்னவீதமாகவென்று ஏற்றுக்கொள்ளப்பட்டால் மரங்களின் கனஅடி வெட்டப்பட்ட மரங்களிலிருந்து அளந்து கணக்கெடுக்கப்படும்.

வாங்கப்படவிருக்கும் மரங்கள் ஒன்றுக்கு 50 சதம் வீதம் முற்பணம் கட்டிக்கேட்டாலே ஒழிய கேள்விப்பட்டிரங்கள் ஏற்றுக்கொள்ளப்படமாட்டாது. காசு யாழ்ப்பாணம் அல்லது முல்லைத்தீவுக் கச்சேரியில் கட்டிப் பற்றிச்சீட்டு கேள்விப்பட்டிரத்துடன் அனுப்பவேண்டும்.

விளாங்குளத்தில் உதவிக்காட்டு ஏசுந்துத்துரையுடைய கந்தோரில் 100 மரத்துக்கு 25 சதம் வீதம் காசு கட்டினால் மரங்களின் பருப்பம் முதலிய கணக்கு டாப்பு எடுத்துக்கொள்ளலாம். அவரிடமிருந்து இதுகளைப்பறிய வேறு விஷயங்களையும் பெற்றுக்கொள்ளலாம்.

நல்லமரம் என்று முத்திரைவைக்கப்பட்ட மரங்கள் உதவிக்காட்டு ஏசுந்துத்துரையுடைய நம்பிக்கைக்கு நல்ல மரங்கள், ஆனால் அவைகள் அவ்விதமேயென்று அவர் உறுதிப்படுத்தமாட்டார்.

எச். பி. சி. ஆர்மிடேஜ்,
உதவிக் காட்டு ஏசுண்டு.

NOTICE is hereby given that sealed tenders, marked on the envelopes, "Tender to purchase Dead Firewood in Iranaimadu Forest," will be received by the Assistant Conservator of Forests, Northern Circle, Vavuniya, up to 12 o'clock noon on Monday, June 24, 1901, from persons willing to purchase firewood in Iranaimadu forest in a compartment between the 156½ and 157½ mileposts on North-Central road.

This compartment is subdivided into 8 lots, viz., a, b, c, d, e, f, g, and h, containing each about 80 acres. Tenderers should state for what lot they apply.

No satin or ebony of any kind shall be cut or removed. No green tree of any kind shall be cut or removed unless they are stamped by a Forest Officer.

A sum of Rs. 80 must be deposited as security for the due discharge of the contracts.

No firewood shall be removed from the shipping place at Elephant Pass unless paid for in full.

Tenderers should state at what rate per ton they will pay, and such tonnage shall be reckoned according to ¼ of the registered tonnage of such boat so transporting firewood.

The firewood shall not be sold in Jaffna above Rs. 6 per ton.

The collection and removal of firewood may be inspected by the Assistant Conservator of Forests, Northern Circle, and by the Forest Ranger, Jaffna, at any time.

The contract will last up to December 31, 1901.

The non-observance of any of the above conditions may result in the cancellation of the license and in the forfeiture of the security.

H. P. C. ARMITAGE,
Assistant Conservator of Forests, Northern Circle.

Assistant Conservator's Office,
Vavuniya, May 8, 1901.

இத்தால் அறிவிக்கிற தென்னவென்றால் முத்திரை வைக்கப்பட்டதும், உறையில் இரணைமடுவுக்காட்டில் காய்ந்தவிறகு வேண்டிதற்கென்று எழுதப்பட்டதுமான கேள்விப்பத்திரங்கள் 1091 ம் ஆண்டு ஆனிமாசம் 24 திகதி திங்கட்கிழமை காலமே முற்பகல் 12 மணிவரையில் விளங்குளத்தில் உதவி காட்டு ஏசன்றுத்துரை அவர்களால் இரணைமடுவுக்காட்டில் வடநடு ரோட்டில் 156¹/₂ கால் 157¹/₂ கால் கட்டைகளுக்கிடையில் இருக்கும் துண்டிலிருக்கும் விறகை விற்பதற்கு வாங்கப்படும்.

இந்தத்துண்டு திரும்ப ஏறக்குறைய 80 ஏக்கர் கொண்ட 8 துண்டுகளாக வகுக்கப்பட்டிருக்கின்றன அவையாவன a, b, c, d, e, f, g & h. கேள்விப்பத்திரத்தில் எந்தத்துண்டைக் கேட்கிறதாகக் காட்டவேண்டியது.

எப்படிக்கொத்த முதிரையாவது கருங்காலியாவது தறிக்க அல்லது எடுத்துக்கொண்டு போகப்படாது.

காட்டு உத்தியோகஸ்தரால் முத்திரைவைக்கப்படாத எப்படிக்கொத்த உயிரமாம் தறிக்க அல்லது கொண்டுபோகப்படாது.

ஒப்பந்தத்தைச் சரிவர நடத்துகிறதற்காக 80 ரூபாய் காசாகப் பிணைகட்டவேண்டியது.

முழுப்பணமும் கட்டமுந்தி, ஏற்றும் துறையாகிய ஆணையிறவிவிருந்து யாதாமொரு விறகும் கொண்டுபோகப்படாது.

கேள்விப்பத்திரத்தில் என்னவீதம் ஒரு நன் (Ton) விறகுக்குக் கொடுக்கக்கூடுமென்று காட்டவேண்டியது. விறகு ஏற்றுமதிசெய்யும் தோணி எத்தனை நன் கொள்ளக்கூடுமென்று பதிவு செய்யப்பட்டிருக்குமோ அவ்வீதமே $\frac{7}{8}$ நன் தோணிக்கு நன் வீதமாகக் கணக்கெடுத்துக் காசு அறவாக்கப்படும்.

யாழ்ப்பாணத்தில் ஒரு நன் விறகு 6 ரூபாய்க்கு மேற்பட விடக்கப்படக்கூடாது.

விறகு தறித்து எடுத்துக்கொண்டுபோகிறது உதவிக்காட்டு ஏசண்டுத்துரை அவர்களாலும் யாழ்ப்பாணக் காட்டு உடையாராலும் சேர்த்து செய்யப்படும்.

இந்தக் கொந்திராத்து 1901 ம ஆண்டு மார்ச்சுமாதம் 31 திகதி முடிவாகும்.

மேற்சொல்லப்பட்ட கடமைகளில் யாதேன் ஒன்றைத்தவறினால் கொடுக்கப்பட்ட உத்தரவுச் சீட்டு அளிக்கப்பட்டு பிணைக்குக் கொடுக்கப்பட்ட பணமும் பறிமுதல்பண்ணப்படும்.

எச். பி. சி. ஆர்மிடேஜ,
உதவிக் காட்டு ஏசண்டு.


உதவிக்காட்டு ஏசன்றுக்கந்தோர்,
1901 ம ஆண்டு வைகாசிமீ 8 ந்தேதி.

NOTICES UNDER THE WASTE LANDS ORDINANCES.

Order under Section 2 of "The Waste Lands Ordinances, 1897, 1899, and 1900," declaring the Lands to be Crown Property.

In the matter of lands commonly called and known as Waragalahena, Illukmandiyehena, and Marakkalayahena, situate in the village of Narandeniya in the Gangaboda pattuwa of the Matara District, in the Southern Province, and of "The Waste Lands Ordinances, 1897, 1899, and 1900."

THE notice required by section 1 of the said Ordinances having been duly published in manner prescribed by that section in respect of the above-named lands, and no claim having been made to the said lands or to any interest therein within the period of three months from the date specified in the said notice I, John Penry Lewis, Special Officer appointed under section 28 of Ordinance No. 1 of 1897, under and by virtue of the powers vested in me in that behalf by section 2 of the said Ordinances, do hereby on this 30th day of March, 1901, order and declare that the said lands, commonly called and known as Waragalahena, Illukmandiyehena, and Marakkalayahena, situate in the village of Narandeniya in the Gangaboda pattuwa of the Matara District, in the Southern Province, shown as lots 1, 2, 3, and portion of lot 4 in W. L. O. S. No. 78 of lands situate in the said village, a certified copy whereof is hereunto annexed, containing in extent 14 acres 3 roods and 20 perches, and bounded as follows: on the north by



Situation: Narandeniya village in Gangaboda pattu.

Lot.	Name of Land.	Extent. A. R. P.
1 ...	Waragalahena, Illukmandiyehena, Marakkalayahena.	1 0 23
2 ...	Do.	0 1 14
3 ...	Do.	1 2 23
Portion of lot No. 4	Do.	11 3 0
		<hr/> 14 3 20

Surveyor-General's Office,
Colombo, February 28, 1901.

P. D. WARREN,
for Surveyor-General.

Ambagahawatta belonging to L. Babanhami, Arawatta belonging to S. L. Don Luwis, Pillagawawatta belonging to S. L. Don Abraham and others; on the east by Waragalahena, Illukmandiyehena, and Marakkalayahena (portion of lot 4) claimed by Don Carolis Vidanagama Abeyawardana; on the south by Arachigewwatta belonging to J. D. Siyadoris and others, Nugagahakoratuwa belonging to S. Don Davit and others, Agaragewwatta belonging to L. Don Davit and others; on the west by Ketakalagahawatta belonging to S. L. Don Abraham and others—are the property of the Crown.


Matara, March 30, 1901.

J. P. LEWIS,
Special Officer.

Order under Section 2 of "The Waste Lands Ordinances, 1897, 1899, and 1900," declaring the Land to be Crown Property.

In the matter of the land commonly called and known as Wanapolugahahena, situate in the village of Hallala in the Weligam korale of the Matara District, in the Southern Province, and of "The Waste Lands Ordinances, 1897, 1899, and 1900."

THE notice required by section 1 of the said Ordinances having been duly published in manner prescribed by that section in respect of the above-named land, and no claim having been made to the said land or to any interest therein within the period of three months from the date specified in the said notice, I, John Penry Lewis, Special Officer appointed under section 23 of Ordinance No. 1 of 1897, under and by virtue of the powers vested in me in that behalf by section 2 of the said Ordinances, do hereby on this 20th day of March, 1901, order and declare that the said land, commonly called or known as Wanapolugahahena, situate in the village of Hallala in the Weligam korale of the Matara District, in the Southern Province, containing in extent 67 acres and 2 roods, shown as lot 6,953 in preliminary plan 3,115, and in the annexed certified tracing therefrom, and bounded as follows: on the north by Hingurehena belonging to the Crown, Hingurehena sold by Crown to D. T. D. S. W. Gunatilaka (T. P. 162,195), Vedahadeniya belong-



Lot 6,953 called Wanapolugahahena, in extent 67A. 2R. 0P., situated in Hallala village of Weligam korale.
 Surveyor-General's Office,
 Colombo, February 14, 1900.

S. J. C. MORE,
 for Surveyor-General.

ing to M. R. Dingi and others, the Vedahenadola, Hingurehena sold by Crown to Don Teadoris de Silva W. Gunatilake, and the village boundary of Wellana; on the east by Muruthadeniya sold by Crown to D. T. de S. W. Gunatilake (T. P. 162,193), Wanapolugahahena ($\frac{3,115}{6,954}$) belonging to Crown; on the south by Hingurupatala Udumulla ($\frac{3,115}{6,956}$) belonging to Crown, Ihalakelehena sold by Crown to D. T. de Silva W. Goonatileka (T. P. 177,689), Botalahena belonging to Crown, Karanketiandumullehena sold by Crown to D. T. de S. W. Goonatileka (T. P. 162,196); on the west by Komalimullehena belonging to Crown, Komalimullehena sold by Crown to D. T. de S. W. Goonatileka (T. P. 177,676), and Ukpandurehena sold by Crown to D. T. de S. W. Goonatileka (T. P. 155,947)—is the property of the Crown.

Matara, March 29, 1901.


J. P. LEWIS,
 Special Officer.

Order under Section 2 of "The Waste Lands Ordinances, 1897, 1899, 1900," declaring the Land to be the Crown Property.

In the matter of the land commonly called and known as Karayaldeniyahena-atura and Pitadeniyehena-atura, situate in the village of Beralapanatara in the Morowak korale of the Matara District, in the Southern Province, and of "The Waste Lands Ordinances, 1897, 1899, and 1900."

THE notice required by section 1 of "The Waste Lands Ordinances, 1897, 1899, and 1900," having been duly published in manner prescribed by that section in respect of the above-named land, and no claim having been made to the said land or to any interest therein within the period of three months from the date specified in the said notice, I, John Penry Lewis, Special Officer appointed under section 28 of Ordinance No. 1 of 1897, under and by virtue of the powers vested in me in that behalf by section 2 of the said Ordinances, do hereby on this 12th day of

April, 1901, order and declare that the said land, commonly called and known as Karayaldeniyehena-atura and Pitadeniyehena-atura, situate in the village of Beralapanatara in the Morowak korale of the Matara District, in the Southern Province, shown as lot 205 in sheets O $\frac{10}{38, 46}$ and O $\frac{10}{54, 62}$, and in the annexed certified tracing therefrom, containing in extent 59 acres and 1 rood, and bounded as follows: on the north by Ranaliyadda claimed by Kankanige Andris and others, Mahakumbura belonging to ditto, Pitadeniya belonging to Gamage Mudalihami and



Lot 205 called Karayaldeniyehena-atura, Pitadeniyehena-atura, in extent 59A. 1R. 0P., situated in Beralapanatara village in Udugaha pattu of Morowak korale.

Lot excluded.

Lot 217 called Karanketiyedeniya, in extent 0A. 0R. 20P., situated in Beralapanatara village in Udugaha pattu of Morowak korale.

Surveyor-General's Office,
Colombo, March 13, 1900.

Sheets O $\frac{10}{38, 46}$ and O $\frac{10}{54, 62}$

S. J. C. MORE,
for Surveyor-General.

others, Medagodawatta belonging to ditto, Munahingekumbura belonging to Sadasi Gamage Bandulhami, Udahakanda belonging to D. D. A. Wijesekara and others, Bunawatta belonging to Kankanige Mudalihami and others, Karayaldeniya belonging to D. D. A. Wijesekara and others, Degollagewatta belonging to Kankanige Mudalihami and others, the footpath from Beralapanatara to Dapane; on the east by the limit of the Province of Sabaragamuwa; on the south by the village boundary of Ginnaliya (Puhulhenekandatura belonging to Crown); the footpath from Ketawala to Ginnaliya; on the west by Pitadeniyewatta, &c., belonging to Ekanayakage Dasan and others—is the property of the Crown.

[NOTE.—Lot 217, Karanketiyedeniya, within these boundaries, in extent 20 perches, belonging to Kankanawattu and others, is excluded from this order; and its extent, 20 perches, is not included in the acreage of 59 acres and 1 rood given above.]

Matara, April 12, 1901.


J. P. LEWIS,
Special Officer.

C 11.

Order under Section 2 of "The Waste Lands Ordinances, 1897, 1899, and 1900," declaring the Land to be Crown Property.

In the matter of land commonly called and known as Udugangulkele or Karawilahena, situate in the village of Atureliya in the Gangaboda pattu of the Matara District, in the Southern Province, and of "The Waste Lands Ordinances, 1897, 1899, and 1900."

THE notice required by section 1 of the said Ordinances having been duly published in manner prescribed by that section in respect of the above-named land, and no claim having been made to the said land or to any interest therein within the period of three months from the date specified in the said notice, I, John Penry Lewis, Special Officer appointed under section 28 of Ordinance No. 1 of 1897, under and by virtue of the powers vested in me in



Lot A 560 called Udugangulkeleyaha or Karawilahena, in extent 110A. 3R. 0P., situated in Atureliya village in Gangaboda pattu.

Surveyor-General's Office,
Colombo, March 12, 1901.

P. D. WARREN,
for Surveyor-General.

that behalf by section 2 of the said Ordinances, do hereby on this 30th day of March, 1901, order and declare that the said land, commonly called and known as Udugangulkele or Karawilahena, situate in the village of Atureliya in the Gangaboda pattu of the Matara District, in the Southern Province, shown as lot A 560 in preliminary plan No. 4,927, and

in the annexed certified tracing therefrom, containing in extent 110 acres and 3 roods, and bounded as follows: on the north by the Karawiladola, Udugangulkele ($\frac{4,927}{B 560}$) belonging to Crown, Udakumbura claimed by J. F. Wikkremasinha; on the east by Alupotahena sold by Crown to A. K. Andiris (T. P. 160,260), Labuwelkanatta belonging to M. Punchibaba, Lindaguwadeniya, Pallettagewatta belonging to P. Puchi Babappu and others, Delgahaddarakumbura belonging to E. F. Wikkremasinha, Kohiladeniya or Udakarawilakumbura (belonging to P. Babappu and others); on the south by Pahalakarawilakumbura belonging to P. Don Sadiris and others, Kirigahadeniyakumbura belonging to P. Babunhami and others, Korahamullewatta claimed by D. D. Wireratna Jayasuriya ($\frac{P. P. 4,604}{12,689}$), Kirimadugalahena ($\frac{P. P. 4,604}{12,692}$) claimed by ditto; Paragahawila sold by Crown to S. F. Abeyawardena (T. P. 97,728); on the west by the Uduganguldola—is the property of the Crown.


Matara, March 30, 1901.

J. P. LEWIS,
Special Officer.

Order under Section 2 of "The Waste Lands Ordinances, 1897, 1899, and 1900," declaring the Lands to be Crown Property.

In the matter of lands commonly called and known as Udugangulkele comprising Walarambehena, Kudauruhena, Mahauruhena, and Uruhenadeniya, situate in the village of Wilpita in the Gangaboda pattu of the Matara District, in the Southern Province, and of "The Waste Lands Ordinances, 1897, 1899, and 1900."

THE notice required by section 1 of the said Ordinances having been duly published in manner prescribed by that section in respect of the above-named lands, and no claim having been made to the said lands or to any interest therein within the period of three months from the date specified in the said notice, I, John Penry Lewis, Special Officer appointed under section 28 of Ordinance No. 1 of 1897, under and by virtue of the powers vested in me in that behalf by section 2 of the said Ordinances, do hereby on this Thirtieth day of March, 1901, order and declare that the said lands, commonly called and known as Udugangulkele comprising Walarambehena, Kudauruhena, Mahauruhena, and Uruhenadeniya, situate in the village of Wilpita in the Gangaboda pattu of the Matara District, in the Southern Province, shown as lots 12,656, 12,657, and 12,658 in preliminary plan No. 4,594, and in the annexed certified tracing therefrom, containing in extent 85 acres and 27 perches, and bounded as follows: on the north by Uruhenadeniya ($\frac{P. P. 4,594}{12,659}$) claimed by V. Don Louis, Badumpagodadeniya belonging to Don A. Ranhami and others.



Situation : Wilpita village in Gangaboda pattu.

Lot.	Name of Land.	Extent.
		A. R. P.
12656	Walarambehena, Kudauruhena, and Mahauruhena	83 1 9
12657	Uruhenadeniya	0 2 39
12658	Do.	1 0 19
		<hr/>
		85 0 27

Surveyor-General's Office,
Colombo, March 12, 1901.

P. D. WARREN,
for Surveyor-General.

godadeniyadola, Udugangulkele ($\frac{P. P. 4,927}{B 560}$) belonging to Crown; on the east by Udugangulkele ($\frac{P. P. 4,927}{B 560}$) belonging to Crown; on the south by Udugangulkele ($\frac{P. P. 4,927}{B 560}$) belonging to Crown, the Uduganguldola; on the west by Neborukanda and Dikhenyaha ($\frac{P. P. 4,927}{14,147}$) belonging to Crown, Mahagalahena sold by Crown to D. Amara-wira (T. P. 160,264 and T. P. 160,263)—are the property of the Crown.


Matara, March 30, 1901.

J. P. LEWIS,
Special Officer.

Order under Section 2 of "The Waste Lands Ordinances, 1897, 1899, and 1900," declaring the Land to be Crown Property.

In the matter of land commonly called and known as Udugangulkele, situate in the villages of Atureliya and Wilpita in the Gangaboda pattu of the Matara District, in the Southern Province, and of "The Waste Lands Ordinances, 1897, 1899, and 1900."

THE notice required by section 1 of the said Ordinances having been duly published in manner prescribed by that section in respect of the above-named land, and no claim having been made to the said land or to any interest therein within the period of three months from the date specified in the said notice, I, John Penry Lewis, Special Officer appointed under section 28 of Ordinance No. 1 of 1897, under and by virtue of the powers vested in me in that behalf by section 2 of the said Ordinances, do hereby on this Thirtieth day of March, 1901, order and declare that the said land, commonly called and known as Udugangulkele, situate in the villages of Atureliya and Wilpita in the Gangaboda pattu of the Matara District, in the Southern Province, shown as lot B 560 in preliminary plan 4,927, and in the annexed certified tracing therefrom, containing in extent 160 acres 3 roods and 34 perches, and bounded as follows: on the north by the road from Akuressa to Kamburupitiya, Koralegedeniya belonging to temple, Kitulhena belonging to Crown (P. P. $\frac{1,822}{4,107}$), Kitulhenedeniya belonging to W. Mathes and others (P. P. $\frac{1,822}{Y 137}$), Welikadaha sold by Crown to W. Mathes (T. P. 116,720); on the east by the road from Akuressa to Kamburupitiya, Ugurketiyedeniya belonging to W. D. Siman, Uduwagewatta belonging to W. Don Siman, Batadombagahawatta



Lot B 560 called Udugangulkeleyahe, includes chenams of various names, in extent 160A. Br. 34P. situated in Atureliya and Wilpita villages in Gangaboda pattu.

Surveyor-General's Office,
Colombo, March 12, 1901.

P. D. WARREN,
for Surveyor-General.

belonging to E. Lewis and others, Dolagawa-addarakumbura belonging to B. Kaluappu, Walagodawatta belonging to U. Babun and others, Udugangulkele belonging to Crown (P. P. $\frac{4,927}{B 560}$), Udugangulkele or Kumbalamulaha (P. P. $\frac{4,927}{D 560}$); on the south by Udakumbura claimed by F. F. Wikkremesinha, Udugangulkele or Karawilahena belonging to Crown (P. P. $\frac{4,927}{A 560}$), the Karawiladola; on the west by the Uduganguldola, Walarambehena, Kudauruhena, and Mahauruhena belonging to Crown ($\frac{4,594}{12,656}$), Medaduwa belonging to R. Davit, Paragahadeniyekumbura belonging to R. Davit and others, Polpeladuwedeniya belonging to G. Simmanhami and others—is the property of the Crown.


Matara, March 30, 1901.

J. P. LEWIS,
Special Officer.

**Order under Section 2 of "The Waste Lands Ordinances, 1897, 1899, and 1900," declaring
the Land to be Crown Property.**

In the matter of land commonly called and known as Udugangulkele comprising Neborukanda and Dikhenyaya, situate in the villages of Balukawala, Atureliya, and Wilpita in the Gangaboda pattu of the Matara District, in the Southern Province, and of "The Waste Lands Ordinances, 1897, 1899, and 1900."

THE notice required by section 1 of the said Ordinances having been duly published in manner prescribed by that section in respect of the above-named land, and no claim having been made to the said land or to any interest therein within the period of three months from the date specified in the said notice, I, John Fenry Lewis, Special Officer appointed under section 23 of Ordinance No. 1 of 1897, under and by virtue of the powers vested in me in that behalf by section 2 of the said Ordinances, do hereby on this Thirtieth day of March, 1901, order and declare that the said land, commonly called and known as Udugangulkele comprising Neborukanda and Dikhenyaya, situate in the villages of Balukawala, Atureliya, and Wilpita in the Gangaboda pattu of the Matara District, in the Southern Province, shown as lot 14,147 in preliminary plan No. 4,927 of lands situate in the said village, and in the annexed certified tracing therefrom, containing in extent 295 acres and 13 perches, and bounded as follows: on the north by Amuhengodahena claimed by P. Disan, Ratapanwila belonging to Don Davit Ranawira, Galgagodahena and Batalahena sold by Crown to Don Davit Ranawira (T. P. 180,240), Galgodaehena and Batalahena sold by Crown to



14,147 called Neborukanda and Dikhenayake, includes chenas of various names, in extent 295A. 0R. 13P., situated in Balukawala, Atureliya, and Wilpita villages in the Gangaboda pattu.

Surveyor-General's Office,
Colombo, March 12, 1901.

P. D. WARREN,
for Surveyor-General.

Don Davit Ranawira (T. P. 180,241), Haliselawila or Alutdeniyawila belonging to D. T. Ranawira; on the east by Dawatadeniya belonging to L. Andiris and others, Mahagalahena sold by Crown to D. Amarawira (T. P. 160,264), Walarambehena, Kudauruhena, and Mahauruhena ($\frac{P. P. 4,594}{12,656}$) belonging to Crown, the Udagangulkele; on the

south by Udagumburedepela belonging to B. Juwanis and others, Mirenchigewatta ($\frac{P. P. 4,604}{12,685}$) belonging to Crown, Polinduhena belonging to Crown ($\frac{P. P. 4,604}{12,684}$), Etambagahakumbura belonging to W. Don Bastian and others.

Galgodawilakumbura belonging to M. Andiris, Galgodawila belonging to W. Don Theodoris and others, Gimadukanatta sold by Crown to F. A. Wikkremasinhe and others (T. P. 180,243), Dikbenewila belonging to D. M. de Silva Samarasinha, Dikhenewila belonging to J. H. Abeyaksekera, Pitawanewila belonging to K. Don Andiris and others, Udaganiya, Neborukandewila or Thalawila belonging to D. F. A. Wikkremasinha, Urapilissumulla belonging to Nina Marikkara, Kolombagewatta belonging to E. Soudis Appu; on the west by the Gansabhawa road, Fansalawatta belonging to Atureliya temple, Ambalangodellawatta belonging to J. P. Jayasinha, Adangawaowita belonging to K. Lokuappu, Kalukandagodawatta belonging to D. P. Don Luwis, Kalukandadeniya belonging to L. Don. Luwis, Kalukandahena claimed by H. de Silva, Balukawalagehena belonging to Crown ($\frac{P. P. 4,927}{14,147\frac{1}{2}}$), Potuwilakumbura belonging to P. Hinni Appu and others—is the property of the Crown.

Matara, March 30, 1901.

J. P. LEWIS,
Special Officer.